

සිල්මාතා කායිව

මෙත කාලයේ පහළ වූ
රහන් තෙරණිය

අයගෙ රහන් එලය
දක්වා
ගමන් මග
සහ
නිවන් අවබෝධය

හික්ඩ ආනන්ද
- බුද්ධීයල -

සිල්මාතා කායිව

මෙත කාලයේ පහළ වූ රහත් තෙරණිය

හික්ඩු ආනන්ද

ඇයගේ රහත් එලය දක්වා ගමන් මග සහ
නිවන් අවබෝධය

© හික්බු ආනන්ද 2011

ශ්‍රී ලංකා ජාතික පුස්තකාල මණ්ඩලය - ප්‍රකාශන පූර්විකරණ දත්ත

XXXXXX.....

පොත ලබාගත හැකි ස්ථාන

- වුද්ධිංගල ආරණ්‍යය
අම්පාර
063-3632330
 - කළමනාකාර
යම්ම කුයි විපස්සනා හාවනා මධ්‍යස්ථානය
මහකන්ද, හිදගල
08/12385774
 - කළමනාකාර
හෝමාගම කාර්යාලය
කරුණාරන්න සහ පුතුයෝ (පුද්ගලික) සමාගම
අංක 67, කුවුවාන පාර, හෝමාගම
011-2855520
 - මසුකි ආයුර්වේද
117/1, බුත්ගලුව පාර
කළපන්වාව, රාජයිරිය
011-2792394
- කොළඹ කාර්යාලය
අංක 122/1,
හැවිලොක් පාර, කොළඹ 05
011-4366203

සි/ස කරුණාරන්න සහ පුතුයෝ (පුද්) සමාගම මගින් මුදුන මෙම පොත FSC සහතිකය ලද කඩාසියේ සහ එළවුල තෙල් භාවිතයෙන් නිපදවන ලැබූ විෂ රහිත නින්ත ඇතුළු පරිසර හිතකාම් අමුදව්‍ය හාවිතයෙන් නිෂ්පාදනය කරන ලදී.

(www.karusons.com)

අම්මා !

ලෝකය දෙස සංවර්ධන බලන දෙස මුල්වරට උගන්වා
සම්මා දිරියියේ මුළ වටහා දුන්නේ ඔබයි.

නිවැරදිව කල්පනා කළ යුතු බව මුලින් ම උගන්වා
සම්මා සංකල්පයේ තේරුම වටහා දුන්නේ ඔබයි.

කනර මහිර වටහ කතා කළ යුතු යයි අවවාද දී
සම්මා වාචා නි වටිනාකම කියා දුන්නේ ඔබයි.

සියලු කායික ත්‍රිකාවන්හි පවිත්‍රත්වය
රැකිය යුතු බව කියා දී
සම්මා කම්මන්තය සිතට කා වැද්දුවේ ඔබයි.

පිවත් එමට ගන්නා සංම වැසයමක් ම අවංක වූ
පිරියිදුවූ වැසයමක් විය යුතු බැවි
අවබාරණය තොට
සම්මා වාචාම හඳුන්වා දුන්නේ ඔබයි.

ඩාර්මතව තම පිවිකාව
ගෙන යා යුතු බැවි මුළින් ම අනිවාර්ය තොට
කියා දී සම්මා ආපිවය වෙත
මා සිත යොමු කළේ ඔබයි.

එදිනෙදා තම කටයුතු තොද කල්පනාවෙන්
ඉටු කළ යුතු බවට දක්ව වටහා දී
සම්මා සතිය මට පුරුදු ප්‍රහාණ තළේ ඔබයි.

උදේ සවස පන්සිල් ගතින් බුද ගුණ සිනි කරමින්
බුද්ධානුස්ථානිය වැකිමට මා පොලත්වා
සම්මා සමාධිය මා සිත තුළ රෝපණය කළේ ඔබයි.

මෙයේ
ආර්ය අජ්ධායාගික මාර්ගයේ
මුල් පොත මට මුල් වරට කියා දුන්නේ ද ඔබයි.
අම්මි,
මෙ අපට ගෙදර බුද කෙනෙක් ව්‍යවා.

මෙත යුගයේ පහළ වූ උහන් තෙරණියකගේ
පිවිත කතාව අඩිංග මේ පොත,
පිළිගැන්වීමට

පූජා ම කාන්තාව ඔබයි.
මට අනුකම්පාවෙන් මේ පොත පිළිගනු මෙනවි.
මෙට මග එම ලැබීමේ ප්‍රයාව රැබේවා !

මේ ගිනි කළ ඔබේ ලොඩ ප්‍රතා



මේ පොත ගැන පරිවර්තකගෙන්

“මයි වි කායිවි” නම්මු ඉංග්‍රීසි පොත මා අත පත්වූයේ 2010 වර්ෂයේ අග දි ය. පිටුවෙන් පිටුව කියවදී මාගේ උනන්දුව විශේෂ වික වැඩි කළ පොතකි. පාසැල් තො ගිය පිටිසර ගමක හැඳුණු වැඩුණු දිලිංග ගැහැනියක් රහත් එලය දක්වා ගිය ගමන් මග එහි අප්පර්ටම් ලෙසට විස්තර විය.

මේ කාලේ රහත් වෙන්න පුළුවන් ද? පාලි වචනයක්වත් තොදැන ත්‍රිපිටකය පරිඹිලනය තො කර, මේ වගේ ගොයම් හිටවපු, ඇශුම් මහපු විකුණපු, බටපතුරු ගමන් මලු සාදපු සාමාන්‍ය මොළයක් තියන ගෙවිලියකට රහත් මනසක් කොහොම ඇතිකර ගන්න ද? කෙනෙක් රහත් කියල කියන්න පුළුවන් රහතන් වහන්සේ නමකට පමණයි. බුද්ධකාලේ ගැනු පිරිම් රහත් වුණේ ඒ කාලේ උපදින්න ඒ අයට පෙර පින් තිබුණු තිසා.

මෙවන් අදහස් තැනින් තැන සාකච්ඡා වන සමාජයකට මෙම පොත ඉදිරිපත් කරදී සමහරකගේ අප්පසන්න විවේචනයන්ට ගොදුරු වීම වැළැක්විය තොහැක. මේ පිළිතුරු විශේෂ ලිපියකින් පොතෙහි අග “රහත් එලය ගැන සැක ඇත්තන් හට අනුකම්පාවෙනි.” මාතාකාව යටතේ දී ඇත. බුදු දහම ගැන ගාස්ත්‍රිය ගුන්ප රාභියක් කියවා හෙමිබත් වී සිටින මට, මිනිස් ස්ත්‍රීයක ව උපදින්නට පින් තිබු සාමාන්‍ය කාන්තාවකගේ “නිවන” කරා අහිංසක ව ගිය ප්‍රායෝගික මග, බුදුන් වදාල ධර්මය ඉදිරියේ දහස් වරක් වැද වැට්මට තරම් මා දිරිමත් කළේ ය. ධර්මයේ අකාලික බව මෙම ගත වර්ෂයන්හි දී පවා අන්දැකිය හැකි බව මෙම පොත තුළින් ද සමාජයට කියාදිය හැකි යයි වැටහි සතුටට පත් වීමි. ධර්මය ගැන දහස් ගණනින් පොත පත කියවා ලබන විභාරද දැනීම

සහ ප්‍රායෝගිකව හාටනාවෙන් ලබන "යථාභුත යුතුතය" අතර වෙනස මෙම පොතෙන් පැහැදිලිව පෙන්වා දෙයි. ධර්මය අදත් අප අතරේ ජීවමානව ඇති යන්න ස්ථිර කිරීමට සිල් මාතා කායිවිගේ ජීවිත කතාව ප්‍රබල සාක්ෂියකි.

වර්තමානයේ පොහො දිනක වේවා වෙනත් ආගමික වැඩ සටහනක දී වේවා පත්සලක හෝ එවන් තැනක අපට වැඩියෙන් දැකිය හැකිකේ කාන්තාවන් ය. පිරිමින්ගේ සහභාගිත්වය ඉතා අල්ප ය. ගුද්ධාව සහ භත්තිය යන සන්ධිස්ථානයන්හි නැවතුණු අතිවිශාල සංඛ්‍යාව කාන්තාවන් ය. ජීවිතයේ දරුණුම වේදනා විදින්නේ කාන්තාවේ ය. දුක් වේදනාවන්ගෙන් මිදීමට විවිධ මං සෞයන වැඩි පිරිස කාන්තාවේ ය. සැනැසීම සෞයා බේරියුත්‍රාවන්හි වඩා තිරත වන්නේ කාන්තාවේය. එස්ම ඕනෑම පිංකමක් අවසානයේ "නිවන්සැප ලැබේවා" යයි යන ආයිරවාදය ඇශේෂත් ම හඩ නගා සාදු කියන වැඩි පිරිස ද කාන්තාවේ ය. සිදු කළ පින්කමෙන් නිවන ලැබේ ද එස් නැත්හොත් හාටනාවෙන් නිවන ලැබේ ද යන්න ඔවුන් සිතන්නේ දැයි විමසා බැලිය යුත්තකි.

මේ පොත සාමාන්‍ය ගැහැලියක් රහත් තෙරණීයකගේ මනසක් තමා තුළ සකස් කරගත් අපුරු ලොවට පෙන්වන ආදර්ශවන් වරිත කතාවකි. විශේෂයෙන් ධර්මය සෞය සෞයා සතිඅන්ත පංතිවලට යමින්, වන්දනාවන්හි පමණක් සිරිලි සිටින අතිංසක කාන්තාවන් දෙදෙරයත් කරන සත්‍ය කතාවකි. බුදුන් වහන්සේගේ අන්තිම දේශනාවට අනුව ආර්ය අෂ්‍රියාගික මාර්ගය පවතින තාක් ලොකය රහතුන්ගෙන් හිස් නොවනු ඇත යන බුද්ධ වදන තහවුරු කරන කතාවකි.

මැත යුගයේ පහළ වූ රහත් තෙරණීයකගේ කතාව සිංහලට පරිවර්තනය කරදීම මගේ සිහියට නැඟී ආයේ අතිතයේ රහත් තෙරණීන් ප්‍රකාශ කළ උදාන වාක්‍යයන් ය. විවිධ ජීවිත ගෙන ගිය කාන්තාවන් රහත් එලය සාක්ෂාත් කළ පසු ප්‍රකාශිත උදාන වාක්‍යයන්ගෙන් මුළුන් ගිහි කළ ගෙන ගිය ජීවන රටාව ද හෙලිදරවි කරයි. උදාහරණයක් වශයෙන් සුමුත්තා නම් වූ සරල දිවිපෙළවතක් ගෙනගිය ගෘහණීය රහත් බවට පැමිණ මෙසේ උදම් අනන්තී ය.

"සුමුත්තා මැනවින් මිදුණේ වෙමි. තුන් කුදෙන් මිදුණේ වෙමි. වංගේඩියෙන්, මෝල්ගින් සහ කුදු සැමියාගෙන් මිදුණෙමි. ඉපදිම සහ මරණයෙන් ද මිදුණෙමි."

මෙම කුදා මිනිසේකු හා විවාහ වී නැමි නැමි වංගයේයෙන් මෝල් ගසින් වැඩපළ කළ දිලිඹු ගැහැනීයක් රහත් වූ වගයි.

මෙම පොත කියවන ස්ත්‍රී පුරුෂ හැමටම ධර්මයේ එල නෙලා ගැනීමේ දෙරෙය ඇතිවේවා! විරයය දියුණු වේවා! ප්‍රායෝගික හාවනාවට සිත් නැමුරු වේවා! මේ ආත්මයේ දී ම තිවන් අවබෝධය සඳහා ප්‍රයාව වැඩි දියුණු වේවා!

තායි හාජාවෙන් මූල්වරට ලියැවුණු මෙම පොතහි ඉංග්‍රීසි පරිවර්තනය කරන ලද්දේ අතිප්‍රේත්‍ය (අජාන්) සිලරතනො තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ ගැන කෙටි විස්තරයක් පසු පිටක ඇත. මෙම පොතහි කතා නායිකාවගේ කම්මවියානාවාර්යන් වහන්සේ වූයේ ලුවවංතා මහා බෝවා මහතෙරුන් වහන්සේ ය. උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් බව ලොව ප්‍රව්‍ලිත ය. උන්වහන්සේගේ ගමන් මාර්ගය ගැන දේශනා කළ ධර්මදේශනා එකතුවක් වන “අර්හත් මාර්ගය අර්හත් එලය” නමැති පොතන් එම උත්තරිතර මනස ලබාගත් බව තහවුරු වේ. උන්වහන්සේ 2011 ජනවාරි මස 30 වැනි දින වයස අවුරුදු 97ක් ආයු වළදා පිරිනිවී සේක. අජාන් සිලරතනො තෙරුණුවෝ මහා බෝවා මහරහතන් වහන්සේ යටතේ අවුරුදු 30ක් මහණ දම් පිරුහ. උන්වහන්සේ දැනට තායිලන්තයේ “වට් පා සාලා තොයි” ආරණ්‍යයේ වැඩ වාසය කරති. මෙම පොත සිංහලට පරිවර්තනය කිරීමට අනුමැතිය සහ ඊට අදාළ උපදෙස් දුන් උන්වහන්සේට මම වැද නමස්කාර කර මගේ ගෞරවය පුද කරමි. පොත පරිවර්තනය කිරීමෙන් පසු එහි සඳහන් සමහර ධර්ම කරුණු තිවැරදිව තේරුම් ගැනීමට සහ පැහැදිලි කර ගැනීමට මම, උන් වහන්සේ වැඩ සිටි ආරණ්‍යට වැඩම කළේම්. එහි වැඩ සිටිනා හාවනානුයෝගී ලොක කඩා සියලු ම හික්ෂුන් වහන්සේලා, ධර්ම විනය අනුව ඉතා ආදර්ශවත් ජීවිත ගෙන යති. ආරණ්‍යයේ සේනාසනාධිපති, අජාන් නිපොන් අසිස්මිපන්තො මහා තෙරුන් වහන්සේ ඇතුළු සියලු ම අරණ්‍යවාසී හික්ෂුන් වහන්සේලා මාගේ සියලු ම අවබ්‍යනා ඉටුකර දීමට අනුකම්පාවෙන් සහාය දුන්හ. මම ඒ හැමදෙනා වහන්සේලා ම කෘතයැපුරුවක ව ගෞරවයෙන් සිහිපත් කරමි.

දහමට මගේ සිත මූල්වර නැමුරු කළ මූල් ගුරුවරයන්, මගේ දෙමාපියන් ය. සතර බුහුම විහරණයන්ගෙන් පරිපුරුණ සිත් ඇති එම පින්වත් දෙදෙනා සසර දුකින් මිදෙන්වා යි ප්‍රාර්ථනා කරමි.

රහන් එලය, නෙක්වම්ම සුවය වේදින්නෝ හිමිකරගන්නා වාසනාවකි: සම්පත්තියකි. නෙක්වම්ම සුවය වේදිම සඳහා මගේ පැවිදි ජ්විතය ධම්ම විනය අනුව සකස් කරනුයේ මාගේ පැවිදි ආචාර්යවරුන් ය. අදට වයස අවුරුදු 103ක් ආයු වළදුන රාමස්ක්‍රී මහානිකායේ මහානායක අතිපූජ්‍ය වෛවැල්දකීයේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මාගේ උපසම්ප්‍රදා උපාධ්‍යාචාර්යන් වහන්සේ ය. අතිපූජ්‍ය කළුතර ධම්මානන්ද මහා ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය බටයායේ අරියව්‍ය මහා ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය දිස්වාපියේ ස්වාමීන් වහන්සේ යන උත්තමයේ මාගේ ආචාර්යයන් වහන්සේලා ය. මාගේ හික්ෂු ජ්විතය සකස් කළ සකස් කරන මේ ගෞරවනීය ගුරුවරයන් වහන්සේලා, මා සංසාරයේ මෙතෙක් කළේ එකතු කරගත් සියලු ම කුසල් අනුමේදන් කර ගනින්ව!

තායිලන්තයේ හික්ෂුණී ගාසනයක් තොමැතැ. හිහිගෙයින් ස්ථීර ව ම නික්ම, හිස බා සුදුවත් හැද අෂ්දාංග දිලය සමාදන් වී, ගාසනගත වූ කාන්තා කොට්ඨාසයකි. හිහිගෙන් නික්ම අෂ්දාංග දිලය මූලික පදනම කොටගෙන අර්හන් එලය දක්වා ය හැකි යයි සනාථ කරන මෙම පොත පරිවිශේද හතරකින් සමන්විත වන අතර අතුරු කතාංග 28කින් යුත්තය. හැකිතාක් දුරට ඉතා සරල වදන් යොදුම්න් රහන් එලය දක්වා මනසේ ඇතිවන එක් එක් ස්වභාවයන් සහ ආශ්චර්යවත් හැසිරීම් රටාව පැහැදිලි කර තිබේ. සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී භාෂා රීති විමසා සකස් කිරීමට සහ සේදුපත් කියවා නිවැරදි කිරීමට අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ ආචාර්යී එව්. බඩි. තමරා නිල්මීණී තැගීණීය මට මහන් සේ උපකාර වූවාය. ඇය ගත් වෙනෙස සසර කෙටිකර ගැනීමට ඉවහල් වේවා යයි මෙන් සිතින් ප්‍රාර්ථනා කරමි.

එමෙන් ම මෙවන් පොතක් අප රට තුළ මුදුණය වන්නේ මුල් වතාවට බව මගේ හැඟීමයි. නැවින තාක්ෂණය උපයෝගී කර ගනිමින් මුදුණ කටයුතු කර දුන් මුදුණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින කරුණාරන්න සහ පුතුයේ සමාගමේ අධ්‍යක්ෂතමා සහ කාර්ය මණ්ඩලයටත්, මෙහි සම්බන්ධිකරණ කටයුතු කළ වතුර ජයාතිත මහතාවත්, පොත් ගෞරවනීය තත්ත්වය ආරක්ෂා වන සේ මෙම පොතහි පිටකවරය නිර්මාණය කළ මාගේ සහෝදර බොනල්ඩ් විරසේකර සහ අනුරාධ ඩියස් මහතාවත් මාගේ හඳුයාංගම ස්තූතිය පුද කරනුයේ, ධර්මය අසා ධරා එහි ප්‍රතිඵල නෙලා ගැනීමට හැකි වේවා යන පිත් අනුමේදනාවෙනි.

ඒම දානයක් වශයෙන් නොමිලේ බෙදාහැරෙන මෙම පොත පිටපත් 30,000 ක් මුළු වරට මූල්‍යය කිරීමට විභාල මුදලක් අවශ්‍ය විය. රට ස්වක්මැත්තෙන් ම ඉදිරිපත් වූයේ, මා වැඩිමහල් සොහොයුරියක සේ සලකන මොරින් විරත්‍ය මැතිණියයි. භාවනා පුහුණුව ගැන මහත් වූ උද්‍යෝගයක් දක්වන එතුම්යට එම අවශ්‍ය මුදල දින කිපයක් තුළ දී එකතු කර ගැනීමට හැකි විය. සසරින් එතෙර වීමට ඇයට ඇති සියලු ප්‍රාර්ථනා සංලා වේවා! අලෝහ සිත්වලින් පරිපූර්ණ සම්මා කම්මන්තයන්හි යෙදෙන බොහෝ දෙනා මෙම ආරංචිය ලැබෙන් ම මුදලින් ආධාර කිරීමට උත්සුක වූහ. ඒ සියල්ලෝ ම පාහේ තම නම් ප්‍රසිද්ධ කිරීමට අකමැති අල්පේව්‍ය ගති ඇත්තේය. මේ ආත්මයේ දී ම ප්‍රඟාව දියුණු කර ගැනීමට අවැසි විත්ත දෙධරයය ලැබේවා සි ඒ හැමට මම මෙමත් සිතින් ප්‍රාර්ථනා කරමි.

මා වසන බුද්ධංගල ආරණ්‍යය, සර්වජ්‍යධානුන් සහ සැරියුත් මුගලන් මහරහත් ධාතුන් එකට වැඩි සිටිනා වෙතත් පිහිටි භුමිය, ක්‍රි. පූ. දෙවන ගතවර්ෂයේ පටන් පැවතෙන ඉපැරුණී ආරණ්‍යයකි. රහතන් වහන්සේලා වැඩි සිටි ආරණ්‍යයකි. එහි ගහකොල අතරින් හමන සුළුග සුවදායක ය. ගහකොල පර්වත රමණීය ය. සිත එකග කර ගැනීමට බුදුන් වදාල සියලු ම සුදුසුකම් බුද්ධංගල ආරණ්‍යය සතුව ඇත. නිසල ය. සුන්දර ය. සිතට සැනසීම ගෙනෙයි. තැන්පත් වෙයි. මෙම පොත පරිවර්තනය කිරීමට මගේ ආරණ්‍යය මට මහෝපකාරී විය. මේ බිම අනාගතයේ දී දියුණු සිත් ඇති කරවන පවිච්චි පින් බිමක් වේවා!

හික්ඩු ආතන්ද

බුද්ධංගල ආරණ්‍ය සේනාසනය

අම්පාර

2011 ඇසල මස 14 දින

පටුන

හැඳින්වීම

xvii

ආක්රිත්වාදය

වන්ද පාභාණ මූත්‍ර	03
නිරහිත රණවිරු විත්ත දෙරේයය	12
ඡ්චිත කාලයක ආක්රිත්වාදය	20
මල්බෙරි වදුල	30
කෙළවරක් නැති වැඩපල	38
පුංචි කාසිවි	44

අනිනිෂ්කුමණය

සියල්ල අතහැර යාම	55
නැති වූ නිධානය යළි අයදැයි	60
දෙබර කුඩාව ඇවිස්සුණි	67
ද්වස පුරා වතුර ඇද ඇද..	72
සත්‍යාවලොද දොරටුව තුළින්	77
වල් උරා	85
කදු වැටියේ හුතාන්ම	90
නොක් කුඩා ලෙන	96
ආධ්‍යාත්මික ගක්තියේ පරිහාණිය	103
කායගතා සතිය	108
පරමාදරු බොද්ධ සිල් මාතාව	114
වන්දනා ගමන	119

යරාර්ථය දැකීමේ ශක්තිය අඩංගු මහසේ අතිපාරුද්ධ සාරය

කර්ම පථ විවෝදනය	129
දර්මයේ පෙර නිමිත්ත	139
කය තුළ මළමිනිය	149
ක්ෂණික අවබෝධය	156
මනසේ ප්‍රහාස්චර පවිත්‍රත්වය	163
මලින් පිරුණු මහාගති	169

පවිත්‍රත්වය

ගංගාව සහ සමුද්‍රය	179
නිර්ලෝෂී කෘතයාතාවය	185
දිවිය පුරා ඇප කැප වී	191
පාරුද්ධ හදවත	195
හික්ඛ සිලරතනෝ	205
රහත් එලය ගැන සැක ඇත්තන් හට අනුකම්පාවෙනි	207
සිල්මාතා කායිව රහත් තෙරණීයගේ	213
ලත්තම සිතිවිලි හා අවවාද	213
සමාජ්‍යිය	223
සිහිවතන	225



තරුණ ගැහැනු ප්‍රමියකු මෙය
ආර්ත්‍යය දේනාසනයට ගියේ
මාගේ දෙමාපියන් සමග ය.
විස් ගිය මට,
හික්ෂ්‍යන් වහන්සේලා අතරට
යැමට ඕවුනු ඉඩ නොදුන්හ.
හික්ෂ්‍යන් වහන්සේලා
ධර්ම සාකච්ඡා
කරදී මම ඇත කහට ඇසෙන
දුරකින් වාචි වී
ලේ සාකච්ඡාවන්ට ඇතුම් කන්
දන්නෙම්. භාවනා
කම්මටදානාවාර්යයන් වහන්සේ
අපට බුදුන් සරණ යන අපුරු
කියා දී බුදුගණ වර්ණනා
කරමින් වන්දනා කරන අපුරු
ඉගෙන්වී ය. උන්වහන්සේ සියලු
සත්ත්වයන්ට මෙම්තිය පැතිරවීමට
අපට උන්ද කර තුන. එමෙන් ම
සැමවීට ම විවෘත හදවතකින්
පරිත්‍යාගීලි ව සිරීමට ද
අවවාද දුන්හ. අප මොන තරම්
ත්‍යාගීලි ඇත්තේ වුව ද,
එහි ඇති ශිලවන්තකම
සුදුවන් දරන
දැඩි වීර්යකතින්
දකින් මේමට පුහුණු වන
සිල් මාතාවකගේ ශිලය භා
සංයන්දනය කළ නොහැකි
බැවි ද හෙතෙම දැන්වී ය.
එම පණිවිධිය මගේ හදවත
පතුලට හැමදා කිදුබස
තිබුණි.

සිල් මාතා කායිවි

හඹලින්වීම

මෙම පොත තම ජීවිත කාලය තුළ දී ම, බොදු මගේහි හිතිපෙන්තට ම ගිය ස්ත්‍රීයකගේ ජීවිත කතාවන්, ඇගේ හාටනා ප්‍රහුණුවත් ඩුවා දක්වන්නෙකි. ඇය හඳුන්වායේ “මයි වි කායිවි” නමින් ය. මයි වි කායිවි කුඩා අවධියේ සිට ම ආධ්‍යාත්මික ජීවන රටාවකට හැඩ ගැසෙන බවක් ඇයට ම දැනුණි. ඇගේ ජීවිත කාලය තුළ, එවකට කිරියක් ඉසිලු කම්මට්‍යානාවාර්යයන් මුණ ගැසීමට ඇය වාසනාවන්තියක් වූවාය. ඇය ඔවුනාගේ උපදෙස් තදින් හදවතට ගෙන දැඩි උදෙස්ගයකින්, තම ප්‍රතිපත්ති ප්‍රහුණුවට එකතු කර ගත්තිය. පෙර කුසලතා හේතුවෙන් හාටනාවට නැඹුරු වූ ඇය, සමාධි හාටනා කොඡලායේ ආශ්‍රේයවන් එල ලබා ගත් ලදැරියක් විය. ඇගේ මනස ගැඹුරු ඒකාග්‍රතාවයකට පත් ව, එහි පැය කිපයක් රදි සිටිමින් අරුම පුදුම අපුරුව දරුණන මනසින් දැක බලා ගැනීමට ගක්තිමත් විය.

කාන්තාවක් ව සිටිය දී, ප්‍රවුලක් තුළ රකිය යුතු සම්පූදායන්, ඇය ව ආගමික කටයුතුවලට සම්බන්ධ වීම බොහෝ සෙයින් සීමා කළේය. ඇය ඉතා ඉවසීමකින් කාලයට ඉඩ දී එළඹින පළමුවන අවස්ථාවේ දී ම ප්‍රයෝජන ගැනීමට අපේක්ෂාවෙන් කල් ගත කළා ය. අවුරුදු විස්සක අසාර්ථක විවාහ ජීවිතයකින් පසු, අවසානයේ ඇයට ගිහිගෙය අත හැර යැමේ දොර විවර වුණි. සිල් මාතාවක් ලෙස ඇය සූපුසිද්ධ ගුරුවරුන් යටතේ, අවුරුදු ගණනාවක් හාටනා ප්‍රහුණුව ලැබූවා ය. ඇයගේ අසාමාන්‍ය හාටනා කුසලතාවයන් ගැන ඔවුනු ප්‍රශ්නය කළේ ය. විශේෂයෙන් ඇයගේ අධිමානසික විත්ත බලයන් ගැන ඔවුනු පැහැදි සිටියේ ය. ලෝකේක්ත්තර “සංඛ්‍යා” විෂයයෙන් ඇ ලත් දියුණුවට සම්පූද්‍යාවන් හැකි වූයේ වික දෙනකුට පමණි. නිතර නිතර වෙනස්

වන තත්ත්වයන්ගෙන් හෙබේ ලෝකයේ ලොකික ආකාචන්ට නො ඇලි, කිසිදු වෙනස් වීමකින් තොර ව පූර්ණ නිරෝධය කරා යැමට ඇය සමන් වුවා ය.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් "උතුම් නිවන" කිසිදු ජාති පංති ස්ත්‍රීපුරුෂ හේදයකින් තොර ව, ඕනෑම කෙනෙකුට සාක්ෂාත් කිරීමට හැකි බවට, වර්තමානයේ අර්හත් එලය හිමි කරගත් කාන්තාවන් වික දෙනෙක් අතර ඇය, ජ්වලාන වූ ප්‍රබල සාක්ෂියක් විය. බුදුන් කළ අඩිමින සංඛ්‍යාවක් කාන්තාවේ හාවනා යෝජි ව විශ්ඨ. ඔවුන්ගෙන් බොහෝ දෙනා අර්ය මාර්ගයෙහි එල තෙනළා ගත්හ. බොහෝ ස්ත්‍රීහු බුදුන්ගේ පැසසුමට ද ලක් වූහ. බුදුරජාණන් වහන්සේගේ මුල් දේශනාවන්හි වරින් වර, උන් වහන්සේගේ ග්‍රාවිකාවන්ගේ කැපවීම, ඔවුනගේ ප්‍රදාව, ධර්මය වටහා දීමේ හැකියාව ආදි කුසලතාවයන් ගැන වර්තනා කළ අවස්ථා බොහෝ විය. බුද්ධ කාලයේ දී බොහෝ කාන්තාවන්, තම පවුල් අත හැර ගිහි ගෙයින් නිකීම්, තෙන්ත්තුම්සය සැපය සඳහා තම ජ්විත කැප කළ අවස්ථා ගැන කිසිදු සැකයක් නොමැත. සත්‍ය වශයෙන් ම, බුදුන් වහන්සේ හික්ෂුණී ගාසනය ආරම්භ කළ විට බොහෝ කාන්තාවේ වහ වහා එක් වුවෙටිය. ස්ත්‍රීන්ගේ නිදහස බොහෝ සෙයින් සීමාවී තිබූ යුගයක, මෙය අසාමාන්‍ය ජයග්‍රහණයක් විය. පුරුෂයෙකු තම දෙමාපියනට, අඩුදැරුවනට පිටු පා යැමට දැක්වූ කැමැත්ත, සත්‍ය සොයා යන අධිෂ්ථානයක සාක්ෂියක් වශයෙන් සමාජය පිළිගත්හ.

පුරුෂයෙකු, ආධාර්මික ජ්වන රටාවකට අවතිරීන වීම සඳහා තම පවුලේ අයවලුන් සහ නිවස අත හැර යැම දැහැමි ලක්ෂණයක් සේ සලකන ලදී. නමුත් ස්ත්‍රීන් හට ඒ සඳහා බොහෝ සෙයින් ද්‍රූෂ්කර වූ ක්‍රියා පටිපාඨයක් අනුගමනය කිරීමට සිදු විය. පුරුෂයන් මෙන් නොව, සීමිත නිදහසක් ඇති ව ජ්වන් වූ කාන්තාවන්ට, ගිහිගෙය අතහැර යැම සඳහා තම ස්වාමී පුරුෂයන්ගේ කැමැත්ත ගැනීමට මහත් සේ බැගැපත් වීමට සිදු විය. මහැ දෙමාපියන් රක බලා ගැනීමට එමෙන් ම කුඩා දරුවන් හදා වඩා ගැනීමට මවුහු බැඳී සිරියහ. හික්ෂුණී ගාසනයක් ආරම්භ කිරීමෙන් බුදුන් වහන්සේ සාමාජිය සහ සංස්කෘතික සීමා බන්ධනයන්ට කොටුවී සිරි කාන්තාවන් සඳහා විශේෂිත වරප්‍රසාදයක් විවර කර දුන් සේක. එවකට මුල් බැස තිබූ අන්තරාමී අදහස්වලට පිටුපාමින්, ධර්මය වටහා ගැනීමේ හැකියාව පුරුෂයන්ට හා සමාන ව කාන්තාවන්ට ද ඇති බැවි සනාථ කළ සේක. හික්ෂුණී ගාසනය කාන්තාවන් සඳහා බුදුන් වහන්සේ විසින්, ආරම්භ කළ ගාසනික ව්‍යාප්තියක්. දස දහස් වසරක් හික්ෂුණී

ගාසනය සාර්ථක ව ව්‍යාප්ත වුව ද, යුද අරගල සහ දුර්සික්ෂ හේතුවෙන් මෙම පරමිපරාව අභාවයට ගියේය. අභාවයට ගිය මෙම හික්ෂණී ගාසනය නැවත පණ ගැන්වීමට ආගමික ක්‍රමවේදයක් බුදුන් වහන්සේ හදුන්වා දී තැත. එරවාදී බුදු දහම ඇති රටවල කාන්තාවන් හට සපුන් ගත වීමට ඇති එක ම මාර්ගය සිල් මාතාවන් සේ සපුන් ගත වේ, අට සිල් හෝ දස සිල් හෝ රකිමයි. කායිලන්තයේ සාමාන්‍ය සම්ප්‍රදාය වී ඇත්තේ අට සිල් රකින සිල් මාතාවන් ය. ඔවුන් තායි භාෂාවන් හදුන්වනුයේ “මයි වි” යනුවෙනි. හික්ෂණ් වහන්සේලා සේම, අටසිල් මාතාවක් (මයි වි) හිසකේ කපා බොද්ධ ගිහියන් සමාදන් වන සිල් පදවලට වෙනස් වූ ගික්ෂා පද සමාදන් වේ. සපුන් ගත හික්ෂුවකගේ සහ සාමාන්‍ය ගිහියෙකුගේ ජ්වන රටාවන්ගෙන් අතියියින් වෙනස් වූ නිශ්චිත සුදු සිවුරු මෙම සිල් මාතාවේ පොරවති. “මයි වි” මාතාව ඇයට සුදුසු ඇදුම, හැකිරීම සහ පැවැත්ම සම්බන්ධයෙන් ස්ථාවර විනය පද්ධතියක් අනුගමනය කරන්නේ ය. කුලී වැඩිහිටි යැම, ඉටු කළ කාර්යයන් සඳහා මුදල් ලබා ගැනීම, භාණ්ඩ මිලට ගැනීම විකිණීම් ආදිය ඇයට තහනම් ය. ගොරවනීය පෙනුම, සහ විශිෂ්ට හැකිරීම, තුළින් බොද්ධ පිළිවෙතේ දැක්වෙන සුවරිතය ගැන අන් අයට සැබැ උනන්දුවක් ඇති කළහැකි බැවි සිහි තබා ගතයුතු බවට ඇයට උපදෙස් දී ඇත. බොහෝ (මයි වි) සිල් මාතාවන් ව්‍යාපය කරනුයේ හික්ෂණ් විසින් පාලනය කරනු ලබන ආගුමයන්හි ය. සිල් මාතාවේ වික දෙනෙකු වූ කළිනි, ඔවුනට කිටුව හික්ෂු ආරාමයක් සම්ප්‍රයෙහි ස්ථාපිත උපාසිකාරාමයක විසුහ.

තායිලන්තයේ භාවනා පුහුණුව දෙනු ලබන ආරණ්‍යයන් එමෙන් ම මධ්‍යස්ථානයන්, කාන්තාවන්ට නිදහසේ තම භාවනා කටයුතු කරගෙන යැමට නිදහස සහ උපදෙස් ලබාදී, හිහිගෙයින් ඇත්තු ප්‍රතිපදාවකට හැඩා ගස්වීමින් එම පුහුණුව ලබා දෙයි. එසේ හෙයින් බොහෝ කාන්තාවේ එවන් පුහුණු ආරාමයකට අනුබද්ධිත සිල් මාතා ආගුමයන්හි වෙශේමින් තම පුහුණු කටයුතු කරගෙන යැමට කැමැත්ත පල කරති. මෙම ක්‍රමය, හික්ෂණ් භා සසඳන කළ සිල් මාතාවන් දෙවැනි මට්ටමකට පහළ දමා ඇති බවක් පෙනෙන්. නමුත් තරමක් දුරට හෝ මෙම කත්තය බොද්ධ සිහිවිලි හේතු කොටගෙන තුනී වී ගොස් ඇත. සමාජය කුළ ක්‍රියාත්මක වන බලය සහ නිලය, එකී සමාජය සාමකාමී ව පවත්වා ගෙන යැම සඳහා පැකසුණු සමාජ සම්මතයන් ය. නමුත් එම සමාජ පද්ධතියේ, කාන්තාවට හිමිවන තැනෙ, කෙනෙකුගේ සත්‍ය වට්නාකම පිළිබඳ වන්නක් නොවේ.

ලොව බොහෝ සංස්කෘතින් තුළ මෙම ස්ත්‍රී පුරුෂ හේදය තදින් මුල් බැස ගන් සිද්ධාන්තයක් වී ඇත. එම හේදය දෙස ආගමික වශයෙන් බැලීම සාමාන්‍ය දෙයකි. ස්ත්‍රී පුරුෂ ලිංග හේදය අතිතා වූ ස්වභාවයකි. එය ඇති වී නැති වී යන්නෙකි. පෙර කරුමයක් සකස් වූ දෙයකි. එය දෙව්වේ ප්‍රහේදයකි. සන්ත්වයකුගේ මූලික හරය තමක් නැති රුපයක් නැති සංකලනයක් හෙයින් එහි ස්ත්‍රී පුරුෂ ලක්ෂණ නැත. මෙය බුදු දහමේ මූලික න්‍යායකි. ආත්මය වශයෙන් ආරෝපණය කෙරෙන කරුණු බුදු දහමේ මූලික හර ප්‍රාදේශීලියන් බැහැර වුවකි. අද්විතීය පුද්ගලයෙකු සකස් කරවන සියල්ල සැම මොහොතක ම වෙනස් වෙවී අවසානයේ සිදී බැඳී නැති වේ. සැම පුද්ගලයෙකු ම තම අතිත ස්වභාවයෙන් වෙනස් ව, අප්‍රත් ස්වභාවයකට පෙරලේ. මම යයි තදින් අල්ලා ගන්නා සාධකයන් නිත්‍ය බවෙන් තොර ව දිසුයෙන් වෙනස් වෙවී යයි. ගරීරයේ ඇති සියලුම රුප කොටස්, සිතෙහි ඇතිවන සිතිවිලි හා වේදනා, කිසිදු වට්නාකමකින් තොරව ක්ෂේර වන දේවල් ය. එනිසා ගරීරයට සහ සිතට ඇලීම, දුක් දොම්භස් ජනිත වීමේ ප්‍රධාන නිධානයයි.

බාහිර ලක්ෂණයන්ගෙන් මිදුණු සිත, නිවන කරා යැමීම ප්‍රවණතාවය දියුණු කිරීමට හෝ අඩාල කිරීමට හෝ ස්ත්‍රී පුරුෂ හාවය, නිල තල හෝ සමාජ තත්ත්වයන් බල තොපානු ඇත. අප ඉපදෙන මැරෙන සංසාර වශයෙන් ගැලීමට නම් මම සාම්ප්‍රදායික බන්ධන කඩා වෙන් කළ යුතු වේ. මේ අනුව සැම මනුෂ්‍යයෙකු ම එකම තලයක ලා සැලකිය යුතු වන්නේ, ක්ෂේර කළ යුතු 'මෝහය' සැම මිනිසෙකුගේ සිතකම පවතින හෙයිනි.

මනස තරම් විශ්වාසනක කිසිවක් තොමැති. ඉතා උසස් මට්ටමකින් පුහුණු කළ සිතකට කළ හැකි දේ ආශ්චර්යවත් ය. මයි වී කායිවිගේ මනස තියුණු බලවත් එකකි. ඇයගේ හාවනා මනස තුළින් අනාගත සිහින දරුණ සහ මතෙන් සංඡා දරුණ ඉතා පහසුවෙන් දිස් විය. එමත් ම ඇයගේ තියුණු මානසික හැකියාවන් වරෙක ඇයට හානිකර වූවා මෙන් ම වරෙක දියුණු විත්ත බලවේයයක් ද විය. මෙම විශ්වාසනයන්ට ඇය තදින් බැඳී සිටි හෙයින් අවුරුදු ගණනාවක් ඇය අන්ද වී සිට, තම සිතේ නිවැරදි සික්ෂණය ඇති කර ගැනීමට අපහසු ව සිටියා ය. සිත හික්මවා ගැනීම පසු කළක දී පුහුණු කරගන් පසු, එම විශ්වාසනය වන්ත ගක්තින් ආශ්චර්යවත් අරමුණු කර යොමු කරවීමට හැකියාව උදා කර ගත්තා ය.

කර්මානුකුල ව මෙම ආත්මයේ ලබා ගත් විත්ත ගක්තින්, කෙනෙකුගෙන් කෙනෙකුට බොහෝ සේ වෙනස් වේ. මයි වී කායිවි වැන්නේ ක්‍රියාකැලී ය, නිර්හිත ය. වෙනත් අය පහසුවෙන් තම අදහස් හෙළි තොකරන අතර ප්‍රවේෂම් සහිත ද වේ. මේ දෙඳාකාරයෙන් ම භාවනාවේ දී එම ප්‍රයෝගනා ලබා ගත හැකි ය. විත්ත විශුද්ධියක් ලබා ගැනීම බොහෝ දෙනෙකුට ඉතා දුෂ්කර වූ සෙමින් ගමනකි. නමුත් කායිවි සිල් මාතාවගේ සිත, තිවත් මගෙහි ඉතා වේගයෙන් ගමන් කළේ ය. ඇයගේ භාවනා නිපුණතාවය සහ විත්ත ගක්තිය තරම් දියුණු තත්ත්වයක සිටි කෙනෙකු සොයා ගැනීම එතරම් පහසු කරුණක් තොවේ. එනිසා සාමාන්‍ය කෙනෙකුට ඇය සතු වූ විවිධ ආශ්වර්යවත් මහෝ සංඛ්‍යාවන් ලබා ගැනීම අතියින් දුෂ්කර කාර්යයක් විය. එවත් දැ ලබා ගැනීමට කායිවි සිල් මාතාව හැඳුරු කුමවේදයන් අන් අයගේ භාවනා පුහුණුව සඳහා සුදුසු මාර්ගෝපදේශයක් තො විය.

කෙසේ වුව ද ගැමුරින් සිතදේ, කායිවි සිල් මාතාවගේ භාවනා කුමය, මැර මැර උපදින සංස්කාර ගොඩ නැගීමෙන් ඔබිබට විහිදුණු විමුක්ති රසය පෙන්වන මාර්ගයක් බව පෙනේ. මෙය හදවත පත්‍රලෙන් අවබෝධ කරන කළ, සිතෙහි ඇති මූලික ප්‍රහේද දෙකක් ඇති බව පෙනේ. සිතෙහි “දැනගැනීමේ ගක්තිය” සහ “සිතිවිල සිත තුළම ඇති වී නැති වී යන ස්වභාවය” යි. මෙම ප්‍රහේදය තො දන්නා කළ ඇති වී නැති වී යන තත්ත්වය, “සැබෑ සිත” යයි අපි පිළිගනීම්. නමුත් සත්‍ය වශයෙන් ම එහි ඇත්තේ, මොහොතින් මොහොත වෙනස් වෙමින්, අනිත්‍ය වූ සකස් වෙමින් යන අනිත්‍ය වූ ධර්මතාවයකි. සිතෙහි අඛණ්ඩ ව පවතින ස්වභාවය නම් දැනගැනීමේ ගක්තිය සි. අපි නැම දෙයම පටලවා ගොඩ ගසා ගෙන ඒ හැමට ම “සිත” යනුවෙන් හඳුන්වමු. නමුත් සිතෙහි ඇතිවන ස්වභාවයන් සියල්ල ම ඒවා දැනගැනීමේ ගක්තිය මත රඳා පවතී. සිතෙහි මතුවන දුක සහ සතුට යන ධර්මතාවයන්, සිතෙන් බැහැර ව පවතින ධර්ම බව වැටහෙනුයේ, සිත කුළ ක්‍රියාත්මක වන දැන ගැනීමේ ගක්තියෙනි. සිතෙහි යථා තත්ත්වය නම්, සකස් වන සියල්ල කිසිවකට තො ඇලි “දැනගැනීම වනු ඇත.” එනිසා අනිත්‍ය වූ සාම්නස දොම්නස යන ස්වභාවයන්ට පිටතින් සිත පිහිටා සිටි. මෙය දැකීමට අපට හැකි නම්, සාම්ප්‍රදායික ව අප සත්‍යය යයි පිළිගන්නා දැ අපට අත හැරීමට හැකි වනු ඇත. එම අවබෝධය ඇති කළේ අතහැරීම, විමුක්තිය සිතෙහි අහිමතය පරිදි ම සිදු වන්නක් බව වැටහේ.

කායිවි සිල් මාතාව (මයි වී කායිවි) ගම්බද කාන්තාවකි. තායිලන්තයේ රෝසාන දිසාවේ පිහිටි, ඇත් පිරිසර ගමක ඉතා වාම දිවි පෙවතක් ගෙවු ස්ත්‍රීයකි. බුදුන් වහන්සේගේ දුකින් නිදහස් වීමේ ආර්ය මාර්ගය ඔස්සේ යැම සඳහා ගිහි ජ්විතයෙන් ඇත් වීමට වෙහෙස දරදී, ඇය අතිදුෂ්කර වූ ගැටලුවලට මුහුණ දුන්නා ය. ඇයගේ අඛණ්ඩ උත්සාහය, අප්‍රතිහත දෙර්යය සහ ප්‍රතිඵා ප්‍රාර්ණ යුතාය තුළින් එවකට තිබූ සාම්ප්‍රදායික කඩුම්, අහිඛවා යැමට ඇයට හැකි විය. ඇය ජ්වත් වූ ලෝකයේ සම්ප්‍රදායන් ඇයව එක් අයුරතින් සිර කර තැබූ අතර, ඇයගේ සිත තුළින් ම පැන තැගුණු බාධක තවත් අයුරතින් ඇය සිර කර තැබූවා ය. මෙම බන්ධනවලින් ගැලී, සංසාර බැමිමෙන් අත් මිදීමට ඇයට හැකි විය.

භාවනායේගී දිවියකට යොමු වූ බොහෝ කාන්තාවන්ගේ නිදහස සීමා කෙරුණු බලපැමි, ඔවුන් ඉවසා දරා සිටියා සේ ම, ඇය ද ඒ සියල්ල ඉවසුවාය. එසේ ඉවස්මින්, අහියෝග භාර ගනිමින්, සියුම් ලෙස බාධා මග හරිමින් ආරණ්‍ය ගත සාම්ප්‍රදායික පැවිත්‍රවකට නිසි වූ ශික්ෂණයකින්, භාවනාවට අවත්තිණ වූවා ය. විරින් විට මුහුණ දුන් අඩු ලුහුමුකම් ඇය ඇගේ යහපතට පෙරලා ගත්තා ය. ස්ත්‍රී පුරුෂ හේදය ගැන අසහනකාරී ව පැමිණිලි කරමින් නොසිට, කායිවි උපාසිකා මාතාව කුපවීමෙන්, ක්ෂණිකව සතිය පිහිටුවා ගැනීමට සිත දියුණු කොට, ඇගේ සිත පතුලට ම කිදා බැස තිබූ ආත්මිය සහ සමාජ සංස්කෘතික අනනුෂතාවයන් කපා විනාශ කිරීමට සමත් වූවා ය. ලෝකෝත්තර යුතාවබෝධය ලබදී, ඇය මෙතෙක් කළ ජ්වත් වූ කටුක ලෝකය තුළ තිබූ පංති හේද සහ විවිධ වෙනස්කම් වාෂ්ප වී අන්තර්ධාන විය.

භාවනාවෙන් දියුණු මානසික තත්ත්වයක් ලබා ගත් පැවිද්දන් සමාජ සංස්කෘතික හේදයන් ගැන කිසිදු තැකීමක් නැත. අවසිල් රකින, උනන්දුවෙන් භාවනාවට තැබුරු වූ කාන්තාවේ ඉතා දියුණු මානසික එල කරා එළඹින බවට කිසිදු ඇශැකයක් නොමැත. ඇත්ත වශයෙන් ම කියනොත් කාන්තාවන්ට ධර්මය අවබෝධ කර ගැනීමට අපුරුව හැකියාවක් ඇත. එම අවබෝධයෙන් ගැමුරු සමාධියකට වැටී, අතිවිධිඡ්‍රී තුවණක් හා ප්‍රයුවක් වර්ධනය කර ගැනීමට ඔවුනට ගක්තිය ඇත. තායිලන්තයේ බොහෝ සිල් මාතාවන් සහ උපාසිකාවන් හට, තික්ෂ්ඨන් අහිඛවා දියුණු තලයන් කරා යැමට හැකි වී ඇත. මේ තිසා කම්මවිධානාවාරීන් වහන්සේලා ඔවුනගේ භාවනා කුසලතාවයන්

පුරුෂයන් හා සමාන තත්ත්වයේ ඇති බව පිළිගනීමින්, කාන්තාවන්ට උසස් ලෙස සලකනි. කායිලන්තයේ වර්තමාන ගෞරවනීය ආචාරයයන් වහන්සේලා ආචාරය මාර්ගයෙහි උසස් ම එල ලබා ගැනීමට කාන්තාවන් දක්ෂ බැවි පිළිගනීමි. එමෙන්ම පැවිදි කාන්තාවෝ විශිෂ්ට ගුරුවරියන් බවට ද බොහෝ අවස්ථාවල නිරදේශ කරති. බොහෝමයක් ආරණ්‍යගත කම්මලටියානාවාරින් වහන්සේලා හට දිජ්‍යා සිල් මාතාවන් සහ දිජ්‍යා උපාසිකාවන් සිරින අතර, ඔවුන් විශේෂිත වූ විෂයන් ගැන ගුරුහරුකම් දීමට යොදා ගෙන ඇත. මෙම කාන්තාවෝ ඒ ඒ ආගමික කටයුතුවල ඉතා උනන්දුවෙන් යෙදෙති. සමහරු හාවනා කරන්නියන් ලෙස ද, සමහරු ලෙඩි ආවුත් කරන්නියන් ලෙස ද, තවත් සමහරක් ගුරුවරියන් ලෙසද කටයුතු කරමින් ජනතාවගේ ගෞරවාදරයට පත්ව ඇත. කායිව සිල් මාතාව එවන් කාන්තාවකි. ඇ මෙන් අනික් සිල් මාතාවන් ද, අනාගත පරපුර උනන්දු කරවමින්, ස්ත්‍රී පුරුෂ දෙපාරුවයට ම, ප්‍රතිඵල ලබා ගැනීමට බුදුමග විවර කර උරුම කර දෙති.

මයි වි කායිවිගේ වරිතාපදානය මෙසේ ගොනුකොට ඇත්තේ ලබා ගත හැකි දත්ත එකතු කළ ඉතිහාස වරිත කතාවක් මෙනි. මට යොයාගත හැකි වූ ආරංචි, ඇ ජ්වන් වූ කාලය සහ සමාජ තලය අනුව සකස් කෙළම්. ඇ විසින් ම පැවසු වදන් සහ ඇගේ සමකාලීනයන් පැවසු වදන්, එමෙන් ම සිද්ධීන් මෙයට ඇතුළත් කර ඇත. මා පවසන මෙම කතාව තායි හාඡාවෙන් ලියු නොයෙක් මූලුගුයන්ගෙන් ගොනු කර ගත්තෙකි. ඇගේ හාවනා පටිපදාව සම්බන්ධිත ඉතා වැදුගත් කතා තම වාචික හා ලිඛිත දේශන මගින් හෙළිදරවි කළ, අතිපූර්ශ මහා බෝවා තෙරැන් වහන්සේට මම ගෙය ගැනී වෙමි. උන් වහන්සේ ඇගේ ලෝකෝත්තර යුතානය සහ පුදුවල ගැන කළ විස්තර, කායිව සිල් මාතාව නිවන් අවබෝධය සඳහා පියවරෙන් පියවර ගත් ප්‍රගතිය විස්තර කිරීම සඳහා මම මෙහිදි යොදා ගතිමි. ඇය අතිපූර්ශ මහා බෝවා හිමිගේ කුසලතා පූර්ණ දිජ්‍යාවන්ගෙන් කෙනෙකි. උන් වහන්සේ ඇයගේ ආධ්‍යාත්මික දියුණුව ගැන කිසිදු සැකයක් අප තුළ ඇති නො කමළේ ය.

පූර්ණ ඉන්තවායි හිමියෝ මෙම පොත ලිඛිමෙහි ලා මට මහන් වූ දෙධරුයක් වූහ. කායිව සිල් මාතාව ලදරු කළ සිට ම සම්පූර්ණ පූජාවීම් විස්තර ගොනු කර ගැනීමේ ද වටිනා උල්පතක් වය. මයි වි කායිවිගේ දැනට ජ්වන් වන සම්පූර්ණීයින්, ඇගේ පොද්ගලික ජීවිතයේ

අභ්‍යන්තර විස්තරත්, ලොකික ජීවිතයෙන් ඇත් ව ගත කළ මුල් අවධිය ගැනන් කරුණු මා වෙත ලබා දුණි. වෙවදා පෙන්වූ මකරනොන් ඇයගේ මහජ කාලය තුළ, මහත් වූ වෙහෙසක් ගෙන ඇය යෙක බලා ගනිමින්, සාත්ත්ව කළා ය. ඇය, සිල් මාකාවගේ අවසාන කාලයේ විවිධ ලගන්නා සූෂ්‍ණ විස්තර පැවසු අතර සිල් මාකාව තම වෙවදා සේවිකාවන්ට පොද්ගලික ව පැවසු ආශ්චර්යවත් කතා ද මා හට දැන ගත හැකි විය.

මෙම විස්තර සියල්ල ම ඇයගේ ජීවිත කතාව නමැති සඳහා ගෙනිමට මම ගොනු කර ගත්තේමි. එනමුදු කට වවතින් හා ලිඛිත ව මා වෙත ලබා දුන් සමහරක් විස්තර එකට එක නො ගැලපීමක් හා සම්බන්ධතාවයෙන් තොර බවක් දුටුවෙමි. එකම කතාවට විවිධ අර්ථකතන දුන් අවස්ථා බොහෝ විය. සමහර තැනක අවශ්‍ය ම කරුණ එහි නො වී ය. එවන් අවස්ථාවන්හි දී මම ඇයගේ අතිවිශේෂිත වූ අසාමාන්‍ය විත්ත ප්‍රතිරූපයත් ඇයගේ විශිෂ්ට දක්ෂතාත් එක්කර ගනිමින් ගොතන සඳහා මාගේ පරිකල්පනය තුළින්, කටු සටහන් එකතු කෙළෙමි. මෙය ගාස්ත්‍රීය ගුන්ස්යක ස්වරුපයක් නොවන අතර බොද්ධ ප්‍රතිපදාවහි යෙදෙන්නන් උනන්දු කරවීම සඳහා වැඩියත් ම ජීවිත වෘතාන්තයක් සේ සකස් කිරීම මගේ අරමුණ විය. එම අවශ්‍යතාවය සිත්ති දරාගෙන, පුරුණ විමුක්තිය සාක්ෂාත් කිරීම සඳහා සිතෙහි ගැඹුරෙහි සියුම් ධර්මතාවන් මෙනෙහි කරමින් බුදු මගෙහි යැමුව කෙරෙන ආරාධනාවක් සේ මෙම පොත බලනු ඇතැයි මම විශ්වාස කරමි.

ජික්ඩු සිලරතනො
වත් පා සාලා නොයි ආරණ්‍යය
තායිලන්තය

ବୁଦ୍ଧିମତ୍ତା



ඇන් වෙළුවට ඩිජිත්ල් ගේව් ගේව් යන
 දින මාස ඇමරිකාවෙහි ඇගලවින
 ස්ථාව වැදගත්කමක් ආරේය කළමු
 ඇගලින් ඇන් ඇගලින් පිවිතයන්හි
 වැදගත්කම ගැන ඇන් වියවාස කරමු.
 මේ ගේනුව තිසා ඇගලි සින්
 නිස්තරයෙන් එම දුක් ගේනා ගැන සැලකිලුක් දක්වයි.



වන්ද පාඨාණ මුතු

නමවන ගත වර්ෂය මුල දී තායි ජාතිකයන් දකුණු විනයේ සිට, විකෙන් වික සංකුමණය වෙදිදී, මෝසම් සූලග සමග ජලධාරාවන් සන වනාන්තර තුළට මෙන් ම, සාරවත් තැනිතලාවන්ට කාන්දු වී, අහසේ වර්ණය සමග මුසු වී පොලවේ භු විෂමතා ලක්ෂණ සුන්දර දරුණන බවට පත් කරවිය. මෙම ආකර්ෂණීය දරුණන සමග එති ගෙති අතිනයේ “සියම” නමින් හැඳින්වූ දේශයේ, කදු අතර හා මිටියාවන්හි, දකුණු විනයේ සිට සංකුමණය වූ සාමාන්‍ය ජනයා, ගේතු වශයෙන් බෙදී තැනින් තැන විසිරි පදිංචි වූවේය. මෙම ගේතු බොහෝමයක් අතරින් “පු තායි” කොටස ස්වාධීන වී දක්ෂ ගොවීන් මෙන් ම දක්ෂ ද්‍රියක්කාරයේ ද වූහ. රතු ගංගාවේ ඉවුරු අසබඩ ජ්වත් වූ, ජ්යෝගි නම් වූ පරිපූරණ වින ජන වර්ගයෙන් පැවතෙන මොවුනු, කළින් කල ඇති වූ දේපාලන හේතුන් නිසා, අසල්වාසී දකුණු ලාවෝ රාජධානීන් අතරින්, පරම්පරාවෙන් පරම්පරාව, මිකොං ගග දක්වා තල්ල වෙවී අවුන් පදිංචි වූහ. ඔවුනු ගතවර්ෂ ගණනාවක් රට අහසන්තර ව පදිංචිව සිට පසුව ගංගාවේ ඉස්මත්තෙහි, බටහිර දෙසට විහිදුණු සාරවත් පෙදෙස්හි විසිර පදිංචි වූහ.

සියවස් ගණනාවක් මොවුනු දුරකික්ෂයන්ට ජල ගැලීම්වලට, ස්වභාවික ව්‍යුහනයන්ට මෙන් ම, ගෝවනීය ජාතිවාදී අරගලයන්ට ද මැදි වූහ. පසු කාලයක

මෙම දක්ෂ පූ තායි ජාතිකයේ දේශපාලනීය වශයෙන් එකට බැඳුණු ජන කොටසක් වශයෙන්, පාරමිපරික ව සටන්කාම් ව සිරි නායකයන් හා පාලකයන් යටතේ ජ්වත් වූහ. මුක්දහන් රාජධානිය එනම්ත් හැඳින්වුයේ ගංගා ඉවුරු අසබඩින් සොයා ගත් “වත්ත් පාඡාණ මුතු” හමුවීමෙන් පසුව ය. මොවුනගේ ජන ජ්වතයේ ක්න්දස්ථානය මෙය විය.

පැරණි සියමෙහි මුක්දහන් ප්‍රාන්තයේ කාම් වා ර දිස්ත්‍රික්කයේ ජ්වත් වූ, පූ තායි ගොවි පරමිපරාවට අයත් කුඩා ජන කොටසක් “බාන් ඩූඛයි සායි” නමින් හැඳින්වුණි. මෙම කුඩා ගම පිහිටියේ ඇත්තට දිව ගිය මී කොං ගංගාවේ ඇත තැනිතාලාවන්ට දකුණිකින් පිහිටි, පූ පාන් කදු වැටියේ පාමුල උස් වූ මතනහර භුමි පෙදෙසක ය. මෙම ගම්මානය ඩූඛයි බැං සායි සහ ඩූඛයි බැං ඉ ගංගා අතර වූ උස් භුමියක පිහිටි සන වනාන්තරයේ පිහිටියේ ය. වාසය කිරීම සඳහා කවාකාරව සකසා ගත් භුමි කොටසක ලි කැණු මත ගොඩ නැගු ලැලි ගෙවල් සමුහයකින් මෙම ජනාචාසය සමන්විත විය. මෙම ගම්වාසීපු වාරිතු වාරිතු ගැන වැඩි වැට්ටීමක් නැති, දැඩි වරිත ඇති එහෙත් කපටි තොවු සරල දිව්‍යපෙවතක් ගෙන ගිය ඇත්තේයි. ඔවුන්ගේ ජ්විකාව වූයේ ගොවිතැන හා දඩියමයි. වනාන්තරයේ සීමාවන්හි එම් පෙහෙලි කරගත් සාරවත් බිම් කොටස්හි මොවුන් වී ගොවිතැන් කළේයි. කුණුරු පිහිටි සීමාවන්ගෙන් ඔබ්බට නැවත වනාන්තරය ඇත්තට විහිදුණි. මෙම වනාන්තරය කොට්ඨගෙන් සහ වල් අලින්ගෙන් ගහන වුවකි. එසේම අද්දන වූ අනතුරුදායක තැන් ද බිය දනවන ස්ථාන ද, මෙම වනයෙහි ගහනව ඇති හෙයින්, ගම්වාසී සියල්ලෝම එකමුතු ව එක් කොටසකට පමණක් සීමා වී ආරක්ෂාව සඳහා සාමුහික ව ජ්වත් වීමට පෙළුණුගෙන් ය.

මී කොං ගංගාව ඔස්සේ දිව ගිය අතිවිශාල සරුසාර භුමි පුදේශයක පිහිටි මුක්දහන්, වෙනම රාජධානියක් ලෙස ක්‍රියාත්මක විය. පසුව සියමේ වකරී රජ පෙළපතට පක්ෂාත ව ස්වාධීන ප්‍රාන්ත රාජ්‍යයක් වශයෙන් ස්ථාපිත විය. පුරාවත්තියන්ට අනුව බාන් ඩූඛයි සායි ගම්මානය පසු කළකදී රජ පෙළපතේ සොහොයුරියන් තිදෙනෙකුගේ වාස භුමිය විය. - කායිවි කුමරිය, ක්පුම් කුමරිය, සහ කා තායි කුමරිය - මෙම ගම්මානය පූ තායි කාන්තාවන්ගේ පොදු වරිත ලක්ෂණයන්හි තො මැකෙන සටහන් තබා ඇත. මේ කුමරියන් තිදෙනාගේ පොදුගලික වරිත ලක්ෂණ, බුද්ධිමත්, අප්‍රතිහත බෙරුයයන් යුත් සාධාරණ ව සිතන පතන පරපුරක් ගොඩ නැගීමට ඉවහල් විය. තම උරුමය ගැන ආචම්බර

ව්‍යව ද, ස්වාධීන ව දායාද කරගත් දෙධැයවන්තකමින් යුත්, පූ තායි ජාතිකයන් තම සිරිත් විරිත්, භාෂාව සහ සම්ප්‍රදායයන් හා එකත බැඳුණු විශේෂීත ජන කොටසක් විය. මෙම උරුමයන් පරම්පරාවෙන් පරම්පරාවට පූජනීය වගකීමක් මෙස සංකුමණය විය.

19 වන ගත වර්ෂය අග, සියමේ බාන් ඩුඟායි සායි ගම්මානයේ මහේස්ත්‍රාත්වරයා ව්‍යුතේ තසේන් සියාත්ග්‍රම් ය. ඔහුගේ බලතල ඔහු පත් කළ දිස්ත්‍රික්කයේ අධිපති වූ ජම් මියුණු විසින් පැවරැ බලතල ය. ඔහුගේ බල පුදේශය තුළ ඇතිවන ආරමුණ්වලට මැදිහත් විමෙන් විසඳීම, සන්සුත් බව රතීම, එමෙන් ම පූ තායි ජාතිකයන්ගේ සහජයෙන් ම පවතින යුතු අයුතුකම් ගැන දැනීම උපයෝගි කොටගෙන අසල්වාසින්ගේ සාමය සමගිය ඇති කිරීම ඔහු සතු වගකීම් විය.

මහේස්ත්‍රාත් තසොන් සාමාන්‍ය බුද්ධියක් ඇති ජනතාවට සේවය කිරීමට නිරදේශීත පුක්කිගරුක මිනිසෙකි. ගේතුය තුළ සාමය පවත්වාගෙන යැමෙන් පූ තායි ගේතුයේ අනන්තතාවය රැකිම සඳහා ඔහුගේ කාර්යභාරය එමගින් ඉටුකළේය. ඔහුගේ බිරිදී, බොන් ගාන්ත ගති පැවතුම් ඇති කරුණාවන්ත කාන්තාවකි. ඇය ද මහේස්ත්‍රාත් නිලනාමය ඉසුළුව ද කිරීමට තරම් රාජකාරියක් ඇ සතුව නො තිබුණි. එනමුත් ඇය දරුවන් පස් දෙනෙනුගේ බර ඉසුළුවා ය. ඇයට සිටියේ වැඩිමහළ පිරිමි දරුවන් තිදෙනෙකු සහ ලග ලග ලැබුණු ගැනැනු දරුවන් දෙදෙනෙකි. බාල ම දැරිය ඉපදෙණේ 1901 වසරේ නොවැමිලර මස 8 වැනි දින අප්‍රේල ය. ඇයගේ මව ඇයට 'තපායි' යනුවෙන් නම් තැබුවාය. එහි තේරුම, 'ඇසට ආකර්ෂණය වන' යන්නයි.

ලදරු කළ සිට ම, වවතින් ප්‍රකාශ කිරීමට බැරි තරම් පුදුමාකාර දැනුම් සම්භාරයක් තපායි තුළ උද්දීපනය විය. ඇයට කඩා කිරීමට හැකිවත් ම ඇගේ මවට මුමුණ මුමුණා, රාත්‍රි කාලයේ ආලෙප්කමත් වත්‍රාකාර විමාන තුළින් ආශ්‍රිතයමත් ස්ථානවලට ගිය සිද්ධීන් රහස්‍ය පැවසුවා ය. එම ස්ථාන ගැන ඇයට ව්‍යවතින් විස්තර කිරීමට අපහසු ව්‍යව ද ඉගියෙන් විස්තර කිරීමට ඇ වෙහෙස දැරුවා ය. වසර ගණනාවකට පසු ඇ බෙංද්ද සිල් මාතාවක් වූවාට පසු දෙවගනන් සමග ඇ හැඳුණු වැඩුණු සැටින්, ඔවුන් හා මිතුව සිටි අයුරුන් නො පැකිල ව පැවසුවා ය. දෙවිලොව ඇගේ මිතුරියන්ගේ ප්‍රහාස්වරය දැක ගත හැකි ව්‍යුතේ ඇයට පමණි. එම දෙවිගනන් අසිමිත වාර ගණනක් ඇගේ

සහකාරියන් ව සිටි බැවි ද ඇය පැවසුවාය. වර්තමාන කායික ස්වරුපය ඇයගේ ආධ්‍යාත්මික ගක්තිය විනාශ කරනු ඇතැයි මවුහු බිජ වූහ. ඇයගේ එම ආධ්‍යාත්මික ගක්තිය මෙම පාලිවි කළයට ඇලි සිටිම වැළැක්වීම සඳහා ය. ඇගේ රුපකායෙන් ගැලැවී, දිව්‍යලෝකවල මවුන් සමග සැරි සැරීමට එම දේශීතාවේ ඇය ව පෙළඳුවේ ය.

තපායිගේ මව සහ පියා ඉතා හක්තිමත් බොද්ධයේ වූහ. ඔවුන් බුදු මගහි උසස් එල ලබාගත් නැගුරුවක් විද්‍යමාන වන බව අන් අයට පෙනුණි. උදාහරණයක් වශයෙන් එවකට පූ තායි සංස්කෘතියේ ඉතා ප්‍රකට ව තිබූ භාත වන්දනාවන්ගේ ඇත් විය. ඒවාට අගාරයක් නො වන සේ තම ආධ්‍යාත්මික කටයුතුවල නිරත වූහ. මෙම ප්‍රවාහ ජ්වත් වූයේ ගමේ පන්සල පිටුපස ය. පන්සල විට ඉදි කළ උණ ගස් මොවුනාගේ ඉඩමට යාබදු ව පිහිටා තිබුණි. ඒවා කොතෙක් සම්ප ව පිහිටා තිබුණා ද කිවහොත් ග්‍රීෂ්ම කාලයේ පන්සල් වැට අද්දර තිබූ විශාල අඩ ගස් ඉදුණු ගෙඩි තපායිගේ ගෙමිදුලට වැළුණි. මෙම වටපිටාව සමග පන්සලේ උදේ සවස කෙරෙන සිත් සනසන වන්දනාවන්ට සවන් දෙමින් ආරාමයේ දෙනික ආගමික රටාවට තුරු පුරුදු වෙමින්, තපායි වයසින් මුහුකුරා වැඩුණි. තවමත් දැරියක ලෙස සිටිය ද හික්ෂුන්ගේ ගාර්ය ස්වරය තම හදවත තුළ ස්ථන්දනය වන තුරු එම හඩ කෙරහි තම සිත පිහිටුවා එකග කර ගැනීමට ඇය පුරුදු වූවා ය. අවුරුද්ද තුළ පන්සලේ ඒ ඒ දිනයන්හි පැවැත්වෙන බොද්ධ උත්සවයන්හි ඇති ප්‍රබෝධය, ඇය අතිරියින් කුලුමත් කළාය. ඇගේ නිවස පිටුපස පන්සල් භුමියේ එවැනි දිනවල පැවති සැණකෙලි සඳහා මුළු ගම ම එක් රස් විය.

තම පියා හික්ෂුන් වහන්සේලාට දැක් වූ අතිමහත් වූ ගොරවය තපායි විමසිල්ලෙන් බලා සිටිය ය. එම ගොරවය රජයේ උසස් නිල දරුවනට දැක්වූ බියමුසු ගොරවයක් නො වී ය. එය ස්වභාවයෙන් ම විවෘත හදින් පෙන් වූ ගුද්ධාවන්ත හක්ති ප්‍රණාමයකි. තපායි සහ ඇගේ අම්මා දිනපතා ම පිණ්ඩාත වඩින ස්වාමීන් වහන්සේලාට කෙසෙල් කොළවල ඔතා කිරිබත් සහ ව්‍යුංජන පාත්තරවලට පිළිගන්වති. ඇයගේ පියා හික්ෂුන් වහන්සේලා ගම්මානයේ සීමාව පසුකරන තෙක් පසු ගමන් යන්නේ ය. තසොන් බොහෝ විට හික්ෂුන් වහන්සේලා පිණ්ඩාතය ලබා ගන්නා තුරු ඇතැත වී බලා සිටිම පුරුදේක් කොට සිටියේ ය. ඔහු සමහර දිනක ස්වාමීන් වහන්සේලාගේ ආහාරවලින්

පිරුණු පාත්තර පන්සල දක්වා රගෙන ගොස් හාර දී ආපසු එන්නේය. තසොන් සතර පෝයට නොවරදා ම සිල් සමාධන් වන කෙනෙකි. එම දිනයන්හි ඔහු මුළු ද්වසම පන්සලෙහි ඉතා සතුවින් ගත කරයි. හික්ෂුන් වහන්සේලාගේ සුළු සුළු වැඩි කර දීමෙන් සහ උන්වහන්සේලා සමග කතා බහ කිරීමෙන් ඔහු මහන් සතුවක් වින්දේ ය. ආබාල ලදැරියක් ව සිටිය දී තපායිගේ ජ්වන ගක්තිය, ලොකික ලෝකයන් ලෝකෝත්තර ලෝකයන් අතර නිදහස් ගමන් කරන්නට විය. නමුත් ඇයට අවුරුදු රක් ගත වෙදිදී, එම ලෝක දෙක ම ඇ ඉදිරියේ කඩා වැළුණි. කිසිදු සිතිවිල්ලක් හෝ අනතුරු හැගවීමක් හෝ නොමැතිව නොසිතු අවස්ථාවක ඇගේ මට අසනීපු මිය ගියා ය. ඇයගේ සිතෙහි ඇතිව් කම්පනය සහ ව්‍යාකුලත්වය නිසා ඇ විශ්වාස කළ සියල්ල ම කඩා වැටී සි කඩ විසිරි ගියේ ය.

අවමගුල් උත්සවය වාම් ව පැවතුණි. එදින තපායි, නොසැලකිලිමත් සේ අවුරා තිබු ලි කොට සහ දඩු මත තැන්පත් කර තිබු සුදුරෝදී පොටවල් කිපයකින් එතු ඇගේ අම්මාගේ සිතල ව සහ වූ ගරීරය දෙස හයෙන් බිරාන්ත ව බලා සිටියා ය. ගිනි දැල් විහිදී මිනිය ඔතා තිබු රෙදී පිළිස්සී මිනියේ හම ද දැවී දිය පටිට නගිමින් අමු අමුවේ මස් මාංග පේශීන් පිවිචි පිවිචි කර ගද ගසද්දී, ඇ වේදනාවෙන් හිස වෙනතකට හරවා ගත්තා ය. අවසානයේ සියලුම ගිනි දැල් තිවි කුපුපාට ව දුර්වරණ වූ ඇට කැබේලි සහ අඟ පමණක් ඉතිරි වුවද, ඇයට ඒ දෙස බලන්නට සිත ඉඩ නොදුන්නේ ය.

අම්මාගේ අභාවයන් සමග තපායි බාල වියේ දී ම “වෙනස්වීම” “අහිමිවීම” ජීවිතයේ එක් කොටසක් බවත්, “ගොකය” සහ “මරණය” ජීවිතයේ වෙන් කළ නො හැකි අවස්ථා බවත් වටහා ගත්තා ය. විකෙන් වික ඇගේ පවුලේ අයගේ පිහිටෙන් විශේෂයෙන් තම සොහොයුරන් වන පවත් සහ ප ඉන්ගේ පිහිටෙන් ඇයගේ දුක තුනි කර ගැනීමට හැකි විය. තියුණු දැසක් සහ දැඩි අධිජ්‍යාන ගක්තියක් ඇති තම නැගණියට ඔවුනු බෙහෙවින් ආදරය කළහ. අම්මාගේ අභාවයෙන් ඔවුන් ද ගොකයෙන් සිටිය මුත්, නැගණිය සතුවින් තබා ඇයගේ දුක තුනි කිරීමට ඔවුනු වෙහෙස දැරුවේ ය. අවසානයේ තම පියා හා බැඳී ගැමුරු පිය සෙනහස ඇයගේ දුක් දොම්නස දුරු කිරීමට සමන්වීම් විය.

තම බැරිදගේ අභාවයෙන් පසු තසොන් සැම සතර පෝය දිනක දී ම තම දියණිය තපායි, පන්සලට ගෙන යැමට පුරුදු ව සිටියේ ය. පන්සල් තුම්යේ ඇය

පියා සමග බොහෝ වේලාවක් අවට බලමින් අවට ගබඳ අසම්න් එමෙන් ම දවල් සිහින මවමින්, නිකරුණේ වාචි වී සිරියා ය. එසේ වාචිවී සිටීම දුක් බුනී කර ගැනීමට පිහිටකුයි ඔවුනට සිතුණී. තපායි පන්සල් වටපිටාව ප්‍රිය කළා ය. ඉඩ ලත් සැම වේලාවක දී ම පන්සල් අඩු ගස යටත තොරන් තොරන් ගොස් වාචි වී කිසිවක් නො කර තිස්සා බවේ ආස්වාදය රස වින්දා ය.

බුද්‍යන් වහන්සේගේ උපත බුද්ධත්වය හා පරිනිර්වාණය සිහි කරන වෙසක් පොහෝදීන උත්සව හා පූජාවන්ට සහභාගි වීමට තපායි අතිශයෙන් ප්‍රිය කළාය. බාන් භූජායි සායි ගම්මානය වෙසක් මාසය තුළ අතිශයෙන් අසිරිමත් බවක් ඉසිලිය. වාර්ෂික වැසි කාලය ආරම්භ වෙත් ම සැම තැනක ම මල් පිෂි වර්ණවත් විය. උත්සව සමයේ පූජා කිරීම සඳහා බොහෝ දෙනාගේ දැන් නිතරම පාහේ සුවද මල්වලින් පිරි තිබුණී. දිලිසෙන බුදු රුව අඩියස තටුව කිපයකින් යුත් මල් ආසනය මත නා නා වර්ණවලින් යුත් සුවදැති මල් රාභියක් අතුරා තිබෙනු දැකිය තැක. සවස් කාලයේ දී සංසයා වහන්සේ සහ ගිහි උපාසක උපාසිකාවේ දැල්වෙන ඉවේපන්දුම් අතැති ව බුදුගෙය වටා පෙළ ගැසුණහ. ඉන් පසුව සංස රත්නය මූලික ව සියල්ලෝ ම එකතුව බුද්ධ වන්දනා ධම්ම වන්දනා ගාරා සඡ්ඡකායනා කළේ ය. මෙම වන්දනා ගෙලිය අතිශයෙන් මන බඳින සියල්ලෝ ම ප්‍රබෝධවත් කරවන පූජාවන් ය. එදිනෙදා ජ්වත් වන තත්ත්වයෙන් මේ අය ආධ්‍යාත්මික වශයෙන් ඔසවා තැබීමක් මෙම වන්දනාවන්ගෙන් සිදුවන බව සියල්ලෝ ම පිළිගත්හ.

පියාගේන් දියණීයගේන් ආධ්‍යාත්මික ලබාදියාව විකෙන් වික වර්ධනය වෙදිදී, තපායි මූල දී අකමුන්තෙන් වුව ද රික කළකට පසුව ඇශා අත් විදින අද්ඛත්තනක අපුරුව බාහිර ලෝකය ගැන විස්තර තම පියාට පැවසුවා ය. තසොන් එම කතාවන්ට විමතියෙන් සහ ඉවසිමෙන් සවන් දුන්නේ ය. කෙකිලොල් දෙව්වරුන්ගේ කතා, සිහින ලෝකයේ නිරිහිත කතා, එමන් ම මනෝමය වාරිකා ගැන විස්තර දියණීය කියදිදී ඉවසා දරාගෙන අසා සිරිය ද ජ්වා කෙරෙහි වැඩි විශ්වාසයක් ඔහු නො තැබී ය.

අදාළ වයස අවුරුදු 7 දී තපායි ඇයගේ පෙර හවයන්හි, මිනිස් ආත්ම සහ නොමිනිස් ආත්ම ගැන විවිධ මතක සටහන් අත් විදිමට පටන් ගත්තා ය. මහත් වූ උත්න්දුවකින් තමා වරෙක කිකිලියක ව, වෙවදාවරයෙකු ව, කුමාරිකාවක ව එමන් ම සාමාන්‍ය මිනිසේකු ව පසුගිය ආත්මයන් තුළ ජ්වත්

වු අයුරු අහිංසක ව තම පියාට දත්තා සිටියා ය. තපායිගේ පියා ඇයගේ දිවැස් හැකියාව ගැන කිසිසේත් සතුව නොවූයේ ය. රට ඇති තදබල අකම්තීත ඔහු ඇයට කිවේ ය. ඔහුගේ කනස්සල්ල අතිශයින් වැඩි විය. මෙය තම සිතට වද දුන් ප්‍රබල හේතුවක් වූ තිසා ඔහුගේ මුහුණේ පැහැය පවා වෙනස් විය. කටහඩ තර්ජන ස්වරුපයකට පෙරහිති. මෙම දිවැස් දරුණන ගැන කිසිවකුට නො කියන ලෙස ඔහු තම දියණීයට මුලින් කරුණාවෙන් කිව ද, පසුව දැඩිලෙස අවවාද දුන්නේ ය. මිනිස්සු ඇය උත්තමතක කෙල්ලක් හැරියට හැඳින්වීය හැකි යයි කියා, ඇයට අනාතුරු හැගැවී ය. මෙම කුඩා ජන සමාජය තුළ හැදී වැඩින ඇයට මෙය නො මැකිය හැකි කැළලක් සේ ජ්විතයට බලපානු අනැයි දැන්වී ය. සාම්ප්‍රදායික වශයෙන් කාන්තාවකගෙන් පවුලට විය යුතු යුතුකම් තම පවුල වෙනුවෙන් ඉටු කිරීමට ඇය සතුවින් සූදානම් වූවා ය. ඇයගේ වැඩිමහල් සෞඛ්‍යයිරිය සමඟ ගෘහ පාලන කටයුතු බෙදා ගත්තා ය. සහෝදරියන් දෙදෙනාගෙන් වඩා ගක්මීමත් වූයේ ද වැඩපළවලට කැමැත්ත දැක්වූයේ ද තපායි ය. තම මව් ඉතා ප්‍රසන්න ලෙස ඉටු කළ ගෙදර දොරේ අසීමිත වැඩිපළ, ඇය සතුවින් හාර ගෙන පෙර සේ ම ඉටු කළා ය. ගෙදර කවිරු හෝ පාන්දරින් නැගිට ලිප ගිනි මොළවා එදින බත පිසීම කළ යුතු ව තිබුණි. කවිරු හෝ ආහාර පිළියෙල කළ පසුව හාරන සෝදා පසෙකින් තැබීම ද අවශ්‍ය ව තිබු වැඩකි. අතු ගැම, පිගන් කේප්ප සෝදා පිරිසිදු කිරීම, රෙදී සේදීම ආදි කාර්යයන්ට අමතර ව ප්‍රාලින් කැටීම, රෙදී විවීම, ඉරුණු ඇදුම් අලුත් වැඩිය කිරීම ද ඇයගේ දෙදේනික කාර්යයන්ට අනිවාර්යයෙන් එකතු විය. කොසු අතින් සැදු ඒවා ය. එමෙන් ම නා නා මාදිලියේ මුළු ද කාන්තාව අතින් සැකසුණි. බත් රගෙන යාමට බට පතුරුවලින් තැනු කුඩා හාරන ද, හතු හා පලා වර්ග එකතු කිරීම සඳහා වේවැළ්වලින් සැදු තැටි ද ඔවුන් සතුව තිබුණි.

කුඩා කළ සිට ම තපායි, මෙවන් අනෙක මාදිලියේ කාර්යයන් ඉටුකිරීමට අධිෂ්ඨානයෙන් යුතුව තම ගිරිරය සකස් කර ගත්ති ය. ගෙදර දොරේ එක් එක් දෙදේනික කාර්යයන් සඳහා මෙන් ම එක් එක් ගෘහ කරමාන්ත සඳහා විශේෂිත දක්ෂනාවයන් තිබිය යුතු තෙහින්, එම හැකියාවන් ලබන තුරු පැය ගණනාවක් එම කාර්යයන්හි නිරත වීමට ඇයට සිදු විය. එම කාර්යයන්හි නො යෙදෙන වේලාවන්හි ඇය කුමුරු වැඩිහි හෝ යාබද කැලය ආක්‍රිත වෙනත් වැඩික නිරත වූවා ය. එම වැඩි කිරීමට පවා අවශ්‍ය කුසලතා ඇය දියුණු කර ගත්තා ය. ඇගේ මට ජ්වන් ව සිටිය දී, අවට කුඩා අතරට විනෝද ගමන් ගොස්

ඡිජිත පැලුම් සහ කැලැ පලා වර්ග එකතු කළා ය. එසේ නැතහොත් කුඩා පොකුණුවල මූෂන් ඇල්ලුවා ය. ඇය ඇගේ නැශ්දලා සහ යාති සොහොයුරු සොහොයුරියන් සමඟ ආහාරයට සුදුසු හතු සහ විෂ සහිත හතු හඳුනා ගනීමින් ද පැණිරස ඡිජිත සහ තිත්ත ඡිජිත පැලුම් ගැන ඉගෙන ගනීමින් ද අවට කැලැවේ සැරිසැරුවා ය. පැල සිවුවේම, අස්වැන්න නෙලීම එසේත් නැතිනම් ආහාර වර්ග එකතු කිරීම දිනපතා කෙරුණු පොදු කාර්යයන් ය.

ඡි තායි ජනයාගේ ප්‍රධාන ආහාරය වූයේ ඇලෙනසුපු හාලකින් පිසු බත් ය. මෙම බත් අනුහව කිරීමෙන් ඕවුනගේ ජීවන රටාව වඩාත් ගක්තිමත් විය. වැස්ස බලාපොරාත්තුවෙන් ගොවියේ කුඩා ලියදී සකසා එහි වී තවන් කළේ ය. එම කාලයේ දී ම ඕවුනගේ මේ හරක් යොදවා පොලොව සකස් කිරීම කර ගත්හ. වැසි කාලය ආරම්භ වී අවශ්‍ය කරම් පොලොව තෙත් වූවාට පසු නැවතත් මේ හරකුන් යොදවා ලියදී මඩ කර පෝරු ගසා ගොයම් පැල සිවුවේමට පොලොව සකසා ගනී. ඉන්පසු වෙවිලියේ කණ්ඩායම් ලෙස ජේලි සැදී පියවරෙන් පියවර පිවුපසට යමින් ගොයම් පැල මධ්‍යින් අනිමත් සිවුවති.

වී ගොවිතැන, ගුමය බොහෝ සේ වැය වන වගාවකි. නමුත් වී ගොවිතැන ගම්වැසියේ සාමුහික ව එකට බැඳ තබන්නකි. තපායිගේ අම්මාගේ අහාවයෙන් පසු ඇගේ පවුලට යාති වූ හැම පවුලක ම කාන්තාවේ ඇගේ පියාගේ කුණුරේ පැල සිවුවේමට එකතු වූවේ ය. තවමත් එවැනි කාර්යයන් සඳහා නො මේරු ඇය අදුරු අභ්‍යන්තරය යට නියර මත හිඳ වැඩිහිටි ස්ත්‍රීන් ගොයම් පැල සිවුවනු බලා සිටියා ය. ඕවුන් හා එකට ජේලි සැදී තමා ද ගොයම් සිවුවන දවස ගැන සිහිකරිමත්, ඇය එදෙස බලා සිටියා ය. අම්මාගේ මරණයෙන් අවරුදු කීපයක් ගත වූ පසු තපායිගේ පියා නැවත විවාහයක් කර ගත්තේ ය. ඔහුගේ අදුන් මනාලිය වූයේ, මැතක තම ස්වාමියා, වසංගත රෝගයකින් මිය ගිය වැන්දුවුවකි. වරින් වර පැතිරෙන මෙම වසංගත රෝග, කටුක ජීවිත ගත කරන මෙම ගම්වාසින්ගේ ජීවිත තවත් දුෂ්කර කරන්නක් විය. තපායි ඇගේ කුඩාමා ප්‍රිය කළා ය. මේ දෙදෙනා මුවනොවුන්ගේ සම්පූර්ණ ප්‍රිය කළහ. කුඩාමාගේ තරුණ දියණීය තපායිට ගැලුපෙන මිතුරියක් වූවා ය. නව ආරම්භයකට තමා මුළ පිරුවා සේ ඇයට හැඟුණී. ඒ ගැන ඇය සතුව වූවා ය. ජීවිතයේ මෙතෙක් මුහුණ දුන් සැම අවස්ථාවක් ම ඇය සිනා මුසු මුහුණීන් හාර ගත්තා ය. බාහිර

කටයුතු සඳහා ඇ දැක්වූ ප්‍රසන්න ආකල්පය ගැමී ජීවිතයේ කටුක තැන් තුනී කරදීමට උපකාරී විය.

කුඩාම් බිජි කළ බිංදු සොහොයුරා, මෙලොව එළිය දැක රික දිනකින් මිය ගියේ ය. යමක් අහිමි වීමේ දුක වේදනාව, තපායි හට නැවතත් දැනුණි. අනිත්‍යභාවය තුළ සකු වශයෙන් ම පවතින අසහනය ඇය නැවතත් අත් දුටුවා ය. නිතර වෙනස් වන අහිමි වන ඇගේ ලෝකය ගැන අවශ්‍ය දැනීම දෙදෙව්පගන ව ලැබෙන බව ඇයට වැටහුණි. දිනත් දින, කළින් කළ ඇගේ ලෝකය වරෙක කැඩී බිංදු ගොස් නැවත සකස් වන අයුරු ඇය අත්දුටුවා ය. වෙනස් වන ස්වභාවය ජීවිතයේ අඛණ්ඩ ව සිදුවන ධර්මතාවයකි. වෙනත් ජීවිතයේ සාමාන්‍ය දෙයකි.

පූ තායි ගම් වැඩියේ දුෂ්කර ජීවිත ගත කළ ඇත්තේයි. නිමක් නැති වැඩිපළ කාන්තාවන් සතු විය. ආහාර පිසීම, සේම, මැහිම, ගෙතීම, වැපිරිම, අස්වැන්න තෙළීම ආදි කාර්යයන් වසරෙන් වසර කිසිදු වෙනසක් තොමැතිව ගැමී කාන්තාවගේ දැනීන් ඉටු විය. මෙවන් කාර්යයන්හි නිරත වෙමින් තපායි ද, තම කුඩාම් සමග ඉතා සමගියෙන් කාලය ගත කළා ය. බර වැඩි දෙදෙනා අතර බෙදා හදා ගනිමින් ද විටක උසුන් විසුන් කර ගනිමින් ද සතුවින් කළ ද්විස ගෙවුහ. තපායි ජීවත් වූ ප්‍රදේශයේ පාසැලක් තො තිබු හෙයින් ඇයට විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට තොහැකි විය. නමුත් වෙනත් ස්වරුපයකින් ඇගේ බුද්ධිය වර්ධනය විය. ඇගේ නිවස, කුඩා යාය සහ සන වනාන්තරය ඇගේ පාසැල් විය. මෙම ආයතනවලින් ඇයගේ ජීවිතයට කළුපවතින විශේෂිත ගැටුරු පාඩම් ලබා ගැනීමට හැකි විය. ආදරය පිළිබඳ පාඩම්, අත්හැරීම, අස්ථිරව, ඉවසීම බලාපොරාත්තු කඩවීම සහ අධිශ්‍යාන ගක්ති ආදි විෂයයන්ගෙන් ලැබිය හැකි පාඩම් මෙන් ම දුක් විදීම සහ මැදහන් ව සිටීම ආදි පාඩම් ද එම වටිනා විෂයයන් අතර විය. මෙම අධ්‍යාපනය සමග ඇගේ ලමා කාලයේ දැනීම වසරෙන් වසර වර්ධනය විය.

බඩ බඩ ම හැඳුනාගත්තා.

බලේ වැඹදි පිළිගෙන,

ශ්‍රා නිවැඹදි කංගැනීමට කටයුතු කාන්තා.

බඩ, තිසිවත් බලෙන් සූජවත්තා එහා.

සැමට ම වැඩිය, බඩ බඩට ලොඟ කියා ගත්ත එහා.

සතුටු භවි මුළු ගොටුව ම බඩට ලොඟ කිට හැකා,

නැතුත්, බඩ බඩට ලොඟ කියා නො ගත යුතුයි.



නිර්හිත රණවිරුදු විත්ත දෙධ්‍රෝය

වර්ෂයේ වියලි උප්සාධික කාලවල දී, විටින් විට ඔතාංගධාරී හික්ෂුනු බාන් භූආයි සායි ගම්මානය හරහා, භුද්‍යකලා ව හාවනාවට සුදුසු විවේකී තැන් සොය සොයා ගියහ. ගම්මානය වටකර පිහිටි කදු වැටිය සහ අතිවිශාල සන කැලැව ජනතාව වළක්වන අනතුරු ද්‍රව්‍ය පුදේශයක් විය. වන සතුන් නිදැල්ලේ හැසිරුණි. නීව භූතයේ එම පෙදෙස් රජ කරමින් සිටියහ. මුළු පෙදෙසම සන කැලැවෙන් ගහන වුව ද, එය බිය ද්‍රව්‍ය දනවන්නක් නො වී ය. ඔතාංගධාරී වාරිකා හික්ෂුන් හට ඔවුනගේ යෝගාවවර දිවිය භුද්‍යකලාවේ ගෙවීමට මෙම වනාන්තරය සුදුසු ම ස්ථානයක් විය.

මේ ඔතාංගධාරීන් සියල්ල අතහැර, නිවන් අරමුණු කොට මෙම පාඨ කැලැ පාරවල්හි පා ගමනින් නිහඩ ව නිතර නිතර යනු දක්නට ලැබුණි. ඔවුනු තම සිත කය සංසිද්ධවා ගැනීම සඳහා සුදුසු ස්ථාන සොයමින් ගියහ. නිවන් මග යමින් දුක් දුරු කිරීම සඳහා කදුවැටි, ගල්ගහා, ලෙන් ආදිය සොයමින් මොවුනු වාරිකාවේ යෙදුනහ. ජීවිතයේ වැඩි කොටසක් එම්මහනේ ගත කරන මෙම ඔතාංගධාරී හික්ෂුනු කාලගුණීක විපරියායයන්, සහ මූලධාතු විපරිනාමයන්ට ලක් වෙමින් ජීවත් වූහ. පරිසරය හා බද්ධ වෙමින්, ස්වභාව ධර්මයේ ලක්ෂණයන් හා එක් වෙමින් මොවුනු තම ජීවිත ගෙන ගියහ. පර්වත ගස්කොලන්, ඇල දෙළ

සහ ගංගා, කොටේ වලසුන්, සරපයින් වල් අලින් අතරට බුතාංගධාරී හික්ෂුව ද එක් විය. උන් වහන්සේලාගේ දිවි පැවැත්මට, වනාත්තරය අද්දර පිහිටි කුඩා ගම්මානයන් ගොදුරු ගම්මානයන් සේ සලකා, පිණ්චිපාතය සඳහා වඩින්නට පුරුදු වූහ.

රණවිරුවකු සතු නිර්හිත හාවය සහ විත්ත ගෙධරුය, බුතාංගධාරී හික්ෂුන් හා සසදන කළ පිරිස එක සමාන බව පූ තායි ගම්වැසියෝ විශ්වාස කළහ. මෙම හේතුව නිසා එම හික්ෂුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම ගම්වාසින්ගේ උපකාරය උන්වහන්සේලාට ලැබුණි. තපායිගේ පියා වනාත්තර ආශ්‍රිත හික්ෂුන් කෙරෙහි වැඩි ඇල්මක් දැක්මේ ය. “මේ නියම බුද්ධ පුත්‍රයන් ය” යනුවෙන්, මූහුණට මද සිනහවක් නගා ගනිමින්, ඔහු උන්වහන්සේලා අගය කළේ ය. වාරිකාවේ වඩින එවන් හික්ෂුන් වහන්සේ දුටු වහාම කුඩා දරුවෙකු මෙන් උදෙසාගිමත් ව උන්වහන්සේලා පිළිගත්තේ ය.

1914 වසරේ දී, කිරිතිමත් බුතාංගධාරී කම්මවියානාවාරය කන්තසීලා හිමිගේ වැඩිමත් සමග, බාන් ඩුජායි සායි ගම්මානයේ ආධ්‍යාත්මික තත්ත්ත්‍ය දැඩිසේ වෙනස් විය. ඇත් දිසාවක සිට අනුගාමික හික්ෂුන් වහන්සේලා කිප නමක් ද කැවුට, උන්වහන්සේ එක් දිනක නිදැල්ලේ පා ගමනින් මෙම ප්‍රදේශයට වැඩියහ.

මුවන් මාස ගණනාවක් ම ඇවිදිමින්, මුලින් ම ලාභිසයේ සිට සියමේ නකෝන් ගනේම් ප්‍රාන්තයට මේ කොං ගංගාව හරහා පැමිණ ඇත. ඉන් පසුව සකොන් නකොන් හි නැගෙනහිරින් පිහිටි කදු වැටිය අමාරුවෙන් තරණය කොට, මුක්දාන් දක්වා පු ගාන් වනාත්තරය හරහා පැමිණ ඇත.

පුරුෂ සායි තෙරැන් වහන්සේ වයස අවුරුදු 55 ක් වුවද, නිවර්තන ග්‍රීෂ්මය ඉවසමින් අති දුෂ්කර වූ බිම පෙදෙසේ ද්‍රවස් ගණනාවක්, නොවෙනස් ව එකම ප්‍රමාණයේ පියවර තබමින්, ගමන් කළ සේක. උන්වහන්සේ සහ දිෂු පිරිස බාන් ඩුජායි සායි ගම්මානය පෙනෙන තෙක් මානයට පැමිණේදී, වාර්ෂික වැසි කාලය ආරම්භ වූවා පමණි. වලාකුල් එකිනෙක හැඹි ඩිතල පොදු වැස්ස විශේන් වික වැටෙන්නට පටන් ගති. උණුසුම් පොලොව තෙතමනය උරා ගත් අතර කාන්තිමත් තිරු එළිය තවමත් නො අඩුව අනසේ පැතුරුණි. කාලගුණය මෙසේ වෙනස් වෙදුදී, වස්සාන කාලය එළුමෙන බවත්, වස් විසිම සඳහා සුදුසු

ස්ථානයක් සෙවිය යුතු බවත් ආචාරය සාම් හිමිට ඉගියෙන් මෙන් දැනුණි. මෙම වැසි සහිත මාස තුන හික්ෂුන් වහන්සේලා දැඩි ව හාවනාවේ නිරත වන කාලයයි. බුදුන් වහන්සේ ගේ උපදෙස් පරිදි හික්ෂුන් වහන්සේලා ඔවුනගේ වාරිකා සමය තවතා එක් ස්ථානයකට වී, වහලක් යට වාසය කරති.

ආචාරය සාම් ස්වාමීන් වහන්සේ, තම දිෂු පිරිස ද කැටුව සංවර ගමනින්, තවමත් නින්දේ පසු වූ පූ තායි ගම්මානයට අපුරුෂම ඇතුළු වුණි. තෙතෙමත් මිදුමත් අතරින් උන්වහන්සේන් පසුපසින් පෙළට ආ ගෝල පිරිසත් මුලින් ම පෙනුණේ ජායාවන් සේ ය. ලං. වෙත් ම සමර පාට සිවුරු පොරවාගත් හික්ෂුන් වහන්සේලා බව පැහැදිලි ව පෙනුණි.

පාවහන් නොමැති ව, එක් උරහිසක එල්වා ගත් පාත්තරය සහිත ව ගමන් ගන්නා මෙම හික්ෂුහු, ගම් වැසියන්ගේ පරිත්‍යාගයන්, දාන මාන ලබා ගැනීමට සූදානම් ව සිටියහ. බත් කරවල, කෙසෙල් යනාදිය මෙන් ම ඔවුන් ගේ සිනහ රල්ලත්, ගොරවනීය නමස්කාරයන් එම පරිත්‍යාගයන්ට අයත් විය. හික්ෂුන් වහන්සේලාගේ ගාන්ත ඉරියට සහ ගොරවනීය පෙනුම ගම් වාසීන්ගේ සිත් භක්තියන් කුල්මත් කළ අතර ගමේ ස්ත්‍රී පුරුෂයේ සහ දරුවෝ මේ ධර්මයේ හැකිරෙන හික්ෂුන් හට යම් ආහාර වේලක් ලබා දීමට කු කෙස් ගස්මින් එහෙ මෙහෙ දුවමින්, පොර කැහ. සාම් හිමි සහ උන්වහන්සේගේ දිෂු හික්ෂුන් තපායිගේ නිවස ඉදිරියෙන් පිණ්වපාතය සඳහා වඩිදි, ගෙදර සියල්ලෝ ම නිවස ඉදිරියෙන් දිවෙන, අපිරිසිදු අඩි පාර ට අවුත්, ආහාර ස්වල්පයක් භාමුදුරුවන්ගේ පාත්තරවලට බෙදන බලාපොරාත්තුවෙන් සිටිගෙන සිටියහ. විශේෂිත වූ පින් රස් කර ගැනීම ඔවුනගේ බලාපොරාත්තුව විය.

මැතක දී මෙම පෙදෙසට සංතුමණය වූ හික්ෂුන් ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා තපායිගේ පියා, යහළවන් කීප දෙනෙකු ද සමග උන් වහන්සේලා කදුපාමුල තාවකාලික ව ලැගුම් ගත් අරණ සොයා ගියහ. පූජා සාම් තෙරැන් වහන්සේ, කීර්තිමත් කම්මවියානාචාරයන් වහන්සේ නමක් හැවියට මුළු පළාතෙන් ම ප්‍රසිද්ධියක් ඉසුලුව ද තසොන් සහ ඔවුන් මිතුරුන් කිසිදිනක උන්වහන්සේ දැක නො තිබුණි. නමුත් උන්වහන්සේගේ නම කියවෙනවාන් සමග ම ඔවුනට නිම් හිමි නැති පීතියක් උපන. තපායි ගේ පියා, සාම් තෙරැන් හට වැහි කාලයේ තම ගම අසල වනයේ වාසය කිරීමට ආරාධනා කළේ

ය. මෙම ප්‍රදේශයේ ඩ විෂමතා ලක්ෂණ ගැන තපායිගේ පියාට ඉතා හොඳ දැනීමක් තිබුණි.

වේගයෙන් ජලය ගලා යන ඇල දොළවල් ද අවට ප්‍රදේශය වටා කරකුවෙමින් දිවෙන ගංගා ද, කදු වැටියේ ඇති ගල් ලෙන් ද, ඉදිරියට නෙරා පිහිටි පර්වත කොටස් ද, එමෙන් ම කැනීතලා තාණ ඩුම් සහ සන වනාන්තර ද මෙම ගම්මානය අසිරිමත් කළේ ය. මේ භැම ලක්ෂණයක් ගැන ම මනා දැනීමක් තපායි ගේ පියාට තිබුණි. ඒ තිසාම ඔහු ගරුතර ස්වාමීන් වහන්සේට මග පෙන්වන්නෙක් විය. වස් වැසීම සඳහා ස්ථාන කිපයක් ම ඔහු උන්වහන්සේට පෙන්විය. ගම්මානයේ සිට පැයකින් පමණ යා හැකි දුරකින්, වනයේ බැන්ක්ලා ගල් ලෙන සහ ඒ අවට ප්‍රදේශය වස් වැසීම සඳහා සුදුසු යයි සාම් ස්වාමීන් වහන්සේ තීරණය කළේ ය. තපායිගේ පියා ඒ ගැන සතුවූ ව්‍යුතු අතර සිතේ සැන්සීමක් ද ඇති විය.

ඩුම් දහම හඳුන්වා දීමට ප්‍රථම ඇ තායි වැසීයෝ පැරණි සම්ප්‍රදායන්ට අනුව මළගියවුන් සහ ඩත් වන්දනාවන්හි ගැලී සිටියහ. කැලුෂවට අධිපති දෙවියනට, ඩුතයනට, පරම්පරාවේ මළගිය ඇත්තනට බිලි පුජා පැවත්වීමටත් වන්දනා කිරීමටත් පුරුදු ව සිටියහ. තම පවුලේ මිය ගිය අයවලුන්ගේ ඩත් ආත්ම වන්දනා, සැම නිවසක ම අනිවාර්යයෙන් කෙරෙන ආගමික වනාවතෙකි. ඒ සඳහා සැම නිවසක ම වැදුම් පිදුම් කිරීමට ස්ථානයක් වෙන් කර තිබුණි. අතිතයේ තම පවුල්වල මිය ගිය මුත්න් මිත්තන් සඳහා විවිධ පුජාවන් කිරීම දෙනික සිරිතක් ව පැවතුණි. මෙම මියගිය ඇත්තෙක්, ඔවුනගේ පවුලේ අය වාසය කළ නිවස එමෙන් ම ගම අනතුරුවලින් වළක්වා, ආරක්ෂා කරනු ඇතැයි ඔවුනු විශ්වාස කළහ. එම පුජාවන් නො කිරීමෙන් අවාසනාවන්ත සිද්ධීන්ට ඔවුනු මුහුණපානු ඇතැයි ද, ඔවුන් තුළ බියක් තිබුණි. එදිනෙදා පවුලේ කෙරෙන කාර්යයන් හොඳින් කෙරෙනෙක්, මිය ගිය ඇත්තෙක් නිවසේ කෙරෙන පුද පුජා ගැන සතුවට පත්වී ඇතැයි ඔවුනු විශ්වාස කළහ. එසේම නිවසට කරදර කම්කටොලු පැමිණියහාත්, එසේ වූයේ පුජාවන් නිසිසේ නො කෙරුණ හෙයින් මිය ගිය ඇත්තෙක් අසතුවීන් තිසා යයි ද, විශ්වාස කළේය. ඉහ දවස් බලා, ලගජපාත ගැවසෙන දෙවියන් ඩුතයන් සැන්සීමට විවිධ පුජාවන් කිරීමට ද ඔවුනු මහන් උන්සාහයක් ගන්න. ඩුමාට දෙවියන් සහ අහසේ වෙසෙන දෙවිවරු ද ඔවුන් අමතක කළේ නැත. සහල් සහ ජලය, දෙවියන් සමග ඇති සම්බන්ධතාවය ගැන ඔවුන් අතර ප්‍රවලිත මෙම පැරණි කියමනෙන් තහවුරු වේ.

“අනුහව කරදී කුමුරට අධිගාහිත දෙවියන් අමතක නො කරනු. අපට මුළුන් ලබාදෙන ජලයට අධිගාහිත දෙවියෝ කිසිදාක අමතක නො කරනු.”

බොහෝ ගම්මාන මධ්‍යයේ බෙංද්ධ සිද්ධස්ථානයක් හෝ වැදුම් පියුම් කිරීමට සුදුසු තැනක් තිබුණ ද, මලුවුන් වන්දනාව ගම්මාසින් ගේ ජීවිතවලට ඉතා තදින් කා වැදි තිබුණි. ආචාරය සාම් හිමි ගම් අතරේ සැරිසරමින් ධාර්මික දිවියක ඇති ගුණාත්මකභාවය ඔවුනට පැහැදිලි කර දුණි. එසේම ඔවුනගේ ක්‍රියාවන් හා විශ්වාසයන් හේතු කොට ඇතිවිය හැකි එල විපාක ද ඔවුනට වටහා දුණි. දෙවියන් හා තුනයන් අප අතරේ ඉත්තා බව උන්වහන්සේ ප්‍රතික්ෂේප නො කරන ලදී. ඔවුන් සැම තැනකට ම, සැම දෙයකට ම අධිගාහිත ව වෙසෙන බැවි කිය. කැලැ, ගස්, කඩු, ලෙන්, ගෙගා, කෙත්වතු, පොලොව සහ අහස යනාදියට අධිගාහිත ඇත්තේය් සිටින බවද එසේම කයක් නො මැති ජීව කොටසක් ද ඉත්තා බවට ඇති විශ්වාස උන්වහන්සේ පිළිගති. එනමුදු උන්වහන්සේ එම දෙවියන් සහ තුනයන් හට, මිනිසාගේ දුක් දොම්නස් ඇති කරවන බලයක් තිබෙන බව විශ්වාස නො කළහ. එසේම ඩිලි පුරා ආදි අල්ලස් දී, කෙනෙකු මුහුණ දෙන අසහනකාරී තත්ත්වයන් ගෙන් ආරක්ෂාව ලබාගත හැක යන විශ්වාසය ද උන් වහන්සේ නො පිළිගත්තේ ය.

ගමට පායන ඉර, වහින වැස්ස සහ විහිදෙන මේදම, වාගේ ම මෙම අසල්වාසී දෙවියන් සහ තුනයන් පූ තායි ගම්මානයේ ම කොටසකි. ඔවුන් ද ඉපදීම හා මරණය මෙන් වෙන් කළ නොහැකිය. මෙය ද සාම් හිමියන් ප්‍රතික්ෂේප නො කළේ ය. නමුත් මේ අමත්‍යාජයන්, ගම්මාසින් මෙන් ම ඔවුනොවුන්ගේ කරම විපාක අනුව ඒ ඒ තත්ත්වයන්ට පැමිණ ඇති බැවි උන්වහන්සේ ඔවුනට පහදා දුන්හ. සැම සත්ත්වයෙකු ම, ගම් වැසියන් වාගේ ම කරමය දායාද කොට ඇති බැවි වටහා දුණි. මෙම මලුවුන් වන්දනාව සමහර විටක එවාට ඇබැහි වූ අයට කිසියම් මානසික ගක්තියක් ලබා දෙයි. ආචාරය සාම් හිමිගේ පණිවිඛයේ සාරය වූයේ පොදුගැලික වගකීම සම්බන්ධවයි. කෙනෙකු අත්විදින සතුට හෝ වේදනාව, ප්‍රිතිය හෝ දුක, මහුගේ අතිත කරමයන්ගේ ප්‍රතිඵලයන් ය. එය ඔහුගේ වර්තමානයේ සඳාවාර සම්පන්න යහගුණ මත සකස් වන්නක් බැවි ද පහදා දෙන ලදී.

වස් වැස්ම සඳහා සාම් හිමිගේ අසපුව ඉදි කිරීමේ ද වැස්සට ඔරොත්තු දෙන කුටි ඉදි කිරීම අවශ්‍ය ව තිබුණි. එක් එක් හිමි නමකට එක් එක් කුටිය

බැඳීන් ද, ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමට සහ දන් වැළදීම සඳහා ගාලුවක් ද අවශ්‍ය විය. සක්මන් භාවනා සඳහා පොලොව සමතලා කර නිසි අපුරු සකස් කිරීම ද, වැසිකිලි සඳහා වළවල් සැරීම ද සිදුකිරීමට තිබුණි. හදවත පුරා ඉස්මතු වූ ප්‍රිතියකින් එමත් ම උදෙස්ගෙකින් තපායිගේ පියා එම සේවාවන් කර දීමට සේවාවන් ඉදිරිපත් විය. අත්තිවාරම් ලි කොට සඳහා රේට සුදුසු ගස් කපා ඉරා සකස් කිරීම, බිම සකස් කිරීමට උණ බම්බු පලා තෙරපා සුදානම් කර ගැනීම, වහළ සේවිලි කර ගැනීම සඳහා උස තණ කපා මිටි බැඳීම කළ යුතු ව තිබු කාර්යයන් ය. ඔවුනු අඩු පාරවල් කපා සමතලා කොට වළගොඩැලි වසා, අතුශා නික්ෂුන්ට පහසුවෙන් යා හැකි සේ සකස් කළහ. වැසිකිලි වළවල් භාරා වට සේවිලි කරන ලදී. තසොන් සහ ඔහුගේ යහුවන් මෙම ඉදිකිරීම් කර නිම වෙද්දී, කුම කුමයෙන් ජන ගුනා වනාන්තරයක පිළිවෙළකට සකැසුණු කුඩා ආරණ්‍යක් සකස් වී තිබුණි.

පූ තායි ගම්මානය තුළ විකෙන් වික අධ්‍යාත්මික පෙරලියක් ඇතිවිය. මූල දී එක පවුලකින් ආරම්භ වී පසුව අනික් පවුල්වලට ගුද්ධාව ව්‍යාප්ත ව ගියේය. බුදුරජාණන් වහන්සේ සරණ යැමත් ලබන ආරක්ෂිත බලය සමාදන් වන ගිලයේ බලය ඔවුනට තදින් ම අවබෝධ විය. බොහෝ දෙනා ඔවුන් මෙතෙක් මෙතෙක් වැඳුම් පිදුම් කළ ප්‍රාථමිකාන, දේව රුප භුත රුප ආදිය ගිනි තබා විනාශකොට අදු බවට පත් කරන ලදී. තවත් සමහරක් අය බුදු දහම ගැන සැක පහළ කරීම්, ධර්මය වැළඳ ගැනීමට පසුවට වුහ. අප අවට සැරීසරන අමතුෂ්‍යයෝ මේ ගැන කෙසේ ප්‍රතිත්‍යා දක්වන් ද? ඔවුනු පලි ගනින් ද?

නිකරුණේ කතා නො කරන, සාම් තෙරුන් වහන්සේ, උන්වහන්සේ ගේ සීමිත වචන උපයෝගි කර ගනිමින්, ගම්වාසීන් තුළ පැවති පොදු බිය මග හරවා ගුද්ධාව සහ ගිලය ඔවුන් තුළට කා වැදුදීමට සමත් විය. ඔවුනට ඉතා පහසුවෙන් තෙරුම් ගත හැකිවන සේ, සාපුව ම සරල පාඩම් මගින් ඉගැන්තුවේ ය. කෙනෙක් තුළ ගුද්ධාව ඇතිකරලීම සඳහා, බිලි ප්‍රජා වාරිතුය වෙනුවට බුදුන්, දහම් සහ සග සරණ යැම සුදුසු බව ඒන්තු ගැන්වී ය. ගිලය සින් තුළට කා වැදුදීම සඳහා ඔවුනට පංච ගිලය සමාදන් වීමට පුරු කෙලේ ය. සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, බොරු කිමෙන් වැළකීම, කාමය වරදා හැසිරීමෙන් වැළකීම, සහ මත් ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීම් ආදි සිල් පද ඉගැන්වීය. තම තමන්ගේ සින් සහ ත්‍රියා සංවර කර ගැනීම

සරල සේ පෙනුණ්න් එහි ප්‍රබල ගක්තියක් ඇති බැවි ඔවුනට වැටහුණි. එසේම අන් අයටත් තමාවත් හානිකර හැසිරීමෙන් වැළකි සිරීම තමාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ උපක්‍රමයක් බව ගම්වැසියෝ වටහා ගති.

ගම්වාසින්ට උදව් කිරීමේ අටියෙන්, ඔවුනගේ බිඟ දුරු කිරීම සඳහා හාවනාවන් ලැබිය හැකි ආරක්ෂා සහිත බලය ඔවුනට කියා දුණි. පළමු ව, බුදුන් වැදීම සඳහා සාමූහික ව බුදු ගුණ ස්ථේකායනා කිරීමට ඔවුන් පෙළුමුවේ ය. ඔවුනගේ හදවත් පිරිසිදු වී, සන්සුන් වූ පසු, ඒ ඇත්තන්ගේ සැකයන් හා අසහනයන් දුරු කිරීමට සරල බසින් කෙටියෙන් මෙසේ අවවාදානුශාසනා කෙලේ ය.

“හය වන්නට එපා, බුද්ධේය්.... බුද්ධේය් යනුවෙන් සිත එකග කරගනිමින් හාවනා කරන කොට අමත්‍යාපනයන් ඔබට බාධා පමුණුවන්නේ නැහැ. ජීවිත කාලය තුළ සැම කෙනෙක් ම ලෙඩ වෙනවා. අපට ඇතිවෙන අසනීප, අමත්‍යාපනයන් ප්‍රේතයන් තුළයන් නිසා ඇති වෙනවා කියා සිතීම මේඩ කමක්. අපේ ගරීර සැම මොහොතක ම ජරාවට පත් වෙමින්, වෙනස් වෙනවා. මත්‍යාපනය ශහ ලෙඩ වීම එකට එක බද්ධ වී යන එකක්. ඔබේ මැරිවිව යුතින්ගෙන් උදව් ඉල්ලීම කිසි වැඩක් නැති දෙයක්. හාවනා කරලා ඒ පි. මිය ගිය ඇත්තන්ට අනුමෝදන් කිරීම ඊට වඩා හොඳයි. එතකොට දෙගාල්ලන්ට ම මොකක් හෝ යහපතක් වෙනවා”

කැපවීමෙන් බොද්ධ කටයුතුවල යෙදෙන ගම් වාසිනු වාරිතානුකළ ව සතර පොහොය වෙන් කරවා ගෙන ආගමික කටයුතුවල යෙදෙති. ඔවුහු මෙම දිනයන්හි හික්ෂුන් වහන්සේලට දන් පිළිගැන්වීම, සාමූහික ව ගාර්යා කීම, ධරම දේශනාවන්ට සවන් දීම, හාවනා පුහුණුව ආදි දේවල්වලින් එකකට හෝ කීපයකට සහභාගි වෙමින් ද්‍රිස ගෙවති. තපාය මේ වන විට අවුරුදු 16 ක ලදැරියකි. අලුතින් ඉදිවුණු බැංක් ලැං ලෙන ආග්‍රිත ආරණ්‍ය වෙත තම දෙමාපියන් සමග බොහෝ ද්‍රව්‍යක උදැසනින් ම පයින් යැමට පුරුදු ව සිටියා ය. ගැහැනු දරුවෙකු නිසා හික්ෂුන් අතරේ සම්ප ව හැසිරීමට ඇයට ඉඩ කඩ නො ලැබුණි. එහයින් ආචාරය සාම් හිමි හිහියන් අමතදී, තපාය ගාලාවේ ඇතට වී, උන් වහන්සේගේ මූදු මොලොක් කට හඩ ඇසෙන සීමාවක වාඩි වී, සවන් දුන්නා ය.

ගමේ කාන්තාවන්ගේ පිටුපසින් වාඩි වී, කුඩාමාගේ උරහිසින් ඉස්සි ඉස්සි බල බලා සිටි තපායි හට, අවට ඇති ආධ්‍යාත්මික පරිසරය සහ උරන්වන දැ අවබෝධ කර ගැනීමට හැකි විය. ගම්මානයේ අන් සියල්ලන් වාගේ ම තපායි ද, මුළුන්ගේ සංස්කෘතික උරුමයන් සමඟ මෙතෙක් දර වැඩි ආ තෙකනෙකි. ඇය ලෝකය දෙස බලදී ද, අතිතයේ සිට ඇයට දායාද වූ එම සංස්කෘතික පසුවීමේ සිට බැලීමට සිදු විය. කුඩා කළ සිට ම, දේව භූත යන්ගේ ජ්‍යෙන්ගේ පැවැත්මක් ඇති බව දැන සිටිය ද, එම අද්ඛුත විශ්වාසයන් ඇ වැළඳ නො ගත්ති ය. ඒ වෙනුවට ඇය, ඇයගේ සාමාන්‍ය දැනීමෙන්, හේතුවත් එහි ප්‍රතිඵලයන් සම්බන්ධ ව ඇත්ත සෙවීමට සුහුසුල වූවා ය. ඇගේ නිවසේ මළයියවුන් සිති කිරීමට කුඩා පුදුසුනක් ඉදිකර තිබුණ ද, තපායිගේ සිත ස්වභාවයෙන් ම පෙළඳුණේ බුදුන් සරණ යැම සහ බුදු හිමියන් දෙසු සත්‍ය වූ දහම සරණ යැමට ය.

මෙම කරුණු හේතු කොටගෙන අවාරිය සාමි හිමිගේ බලපැම, ඇයට බාල වියේ දී ම නොවෙනස් ව පවතින බව වැටුහුණි. උන්වහන්සේගේ සරල වූ ප්‍රායෝගික පිළිවෙත් ඇ ගොරවයෙන් අයය කළා ය. උන්වහන්සේගේ යාන්ත සුවිශේෂ තැන්පත් විලාසය, ප්‍රාත්‍යනිය ලිලාව, එමෙන්ම අනිමානවත් පෙනුම ඇයගේ සිත් ගත් ආරිය වරිත ලක්ෂණ විය. උන්වහන්සේගේ පැවැත්ම, වචන සහ වර්යාව තපායිගේ සිත තුළ නො සෙල්වෙන ගැඹුරු හක්තියක් ඇති කරවී ය. තෙරුන් වහන්සේ දුන් උපදෙස් අනුව, භාවනාව සඳහා තම සිත යොමු කිරීමට ඇය වැඩි විරයයක් නො ගත්ත ද, සාමි හිමියන් අති උතුම් විත්ත සුවයක් විදින කෙනෙකු යයි ඇගේ හදවතට දැනුණි. වැඩිකල් නොගොස් සාමි මහා තෙරුන් වහන්සේගේ පොරුෂය තුළ ඇති සියුම් බලයකින්, ඇයට අලුත් දිගාවකට අදින බවක් ඉගියෙන් මෙන් ඇයට වැටුහුණි.

අමතක නොවන එක් දිනයක, මෙම ආකර්ෂණය ඇයට අරුම පුදුම ලෙස මනාව අවබෝධ විය. හික්ෂුන් වහන්සේලාගේ පැවැත්ම සඳහා කාන්තාවන්ගේ දන් දීම ගැන, සාමි හිමියේ එක් දිනක ප්‍රාග්‍යා මුඛයෙන් අයය කළහ. මුළුන් දිනපතා ලබාදෙන පිණ්ඩාත දානය සහ අනෙක් අවශ්‍යතා සොයා බලා සහිතීම හික්ෂුන් වහන්සේලාට මහන්වූ පිළිසරණක් වනවා සේම, එම කුසල් මහත් එල මහානිසංස වන බවද පැවැසිය. තව ද, හිමිගෙන් නික්මී, වනගතව සුදු වන් හඳුන සිල් මාතාවන්ගේ මුළුම්වරියා දිලයේ ආනිජාස, දානානිජාස හා කිසිසේත් සමාන කළ නොහැකි බව දැන් විය.

මෙම ප්‍රකාශය තපායි ගේ හදවත සසල කරවී ය. සිල් මාතාවේ සෑම සන්න්වයකුට ම පින් කෙතක් බඳු යයි ආචාරය සාමි තෙරුන් වහන්සේ වැඩිදුරටත් පැවසුන. මෙම නිශ්චිත ප්‍රකාශයන් සමඟ ම මහ තෙරුන් වහන්සේ මේ ලාබාල ගැහැනු දරුවාගේ හදවත පතුලේ කුඩා බිජයක් රෝපණය කරන ලදී. එය පසු කාලයක දී, යම් දිනක, දැවැන්ත බෝධි වෘක්ෂයක් වන බිජයක් විය.

භාවනාවේ ඇය ගැන

කිසිදු ඇකෙයක් ඇති කථ නොගන්න.

එශේර බලේ ඇකියාවන් ගැන ද

අවතක්ස්ච ගො කඩන්න. බල යම් ප්‍රගතියක් බෙන්නේ ද

එයින් සෑහීමකට පත් වන්න, ඒ මක තිසාද,

බල ගොයන සහය එයින් විළුවිඩු වන බැවිනි.

එනිසා, භාවනාව බලුජාරෝන්න තබිය ගැකි ගැයකි.



පිටත කාලයක ආණීරවාදය

සාම් තෙරැන් වහන්සේ බාන් පුංචිය සායි ගම්මානය අවට වසර තුනක්, වරෙක කැලැ කුටියක ද, තවත් වරෙක වෙනත් කැලැ කුටියක ද සැරීසරමින් වාසය කළහ. උන් වහන්සේ බාම් වා ර් දිස්ත්‍රික්කය අත හැර, උතුරු ප්‍රදේශයේ වාරිකා සඳහා ව්‍යින කාලය වන විට, ප්‍රදේශයේ ආගමික මූහුණුවර බොහෝ සේ යහපත් අතට පෙරලි තිබුණි. ප්‍රදේශවාසීන් හට සාම් හිමියන් කොතරම් බල පැමක් කළේ ද කියතොත්, මේ වන විට බොහෝ දෙනා මළවුන් වන්දනා අත හැර බොද්ධ ප්‍රතිපත්තින් වැළඳ රට ගරු කිරීමට කැමැත්ත දැක්වුන.

සාම් හිමියන් ප්‍රදේශයේ විවිධ ස්ථානයන් කරා වඩිදි, තපායිගේ පියා ද උන්වහන්සේ සමග යමින්, පුදකලා වූ හාවනාවට සුදුසු තැන් පෙන්වා දුන්නේ ය. අවශ්‍ය වූ විට හික්ෂාන් වහන්සේලාට යෝග්‍ය කුඩා උණ බමුණු කුටී තම යහදුවන් සමග එකතු වී සාදා දුණි. ප්‍රජාව තුළ බොද්ධ ප්‍රතිප්‍රේච්චනයක් ඇතිවිම ගැන මූලු ද අන් අය වාගේ ම සතුට වූයේ ය. සාම් හිමියන් ප්‍රදේශය අත හැර යැම ගැන තපායිගේ පියා ගෙක වූ තමුන්, පූ තායි ගම්වාසීන්ගේ සිත්සතන්හි බුදුදහම තදින් කා වැදුණු බැවි දැන, සැනසීමට පත් විය. ප්‍රජා සාම් හිමියන් ගම අත හැර යැමන් සමග ම, එවකට කාගේන් අතිප්‍රේච්චනය ගොරව ප්‍රණාමයට පත් බොද්ධ ආචාරයන් වහන්සේ නමක් මෙම පෙදෙසට පැමිණේ යයි ඔහු කිසි විටක නො සිතුවේ ය.

අතිපුරුෂ ආචාර්ය මුන් තුරිදත්ත හිමිපාණෝ විශේෂිත පුරාවෘත්තයක් ගොඩ තගති. උන්වහන්සේගේ ජ්විත කතාව සහ සාක්ෂාත් කළ ආධාරම්ක දියුණුව මැත කාලයේ තායිලන්ත ඉතිහාසයට නොදෙවැනි වූ ප්‍රාත්තිය තත්ත්වයක් ලබාදෙනු ඇත. මේ වන විටත් උන්වහන්සේ ගේ විශ්වසනීය කිරීති නාමය කටින් කට පැතිරී, රේසාන දිග ප්‍රාත්තයන් පුරා පැතිරී ගොස් කිඩුණි. ගම්සිර වූ සද්ධර්මය සවිස්තරව අර්ථ දක්වයින් එම දේශනා මොන තරම් බලයකින් හා විශ්වාසනීය අන්දමකින් කළාද කියනෙන්ත්, උන්වහන්සේ ඉදිරියේ අමතුෂ්‍යයේ පවා මෙල්ල වූහ. දේව, නාග, ගරුඩ සහ අසුර අදින් උන් වහන්සේගේ මෙත් කරුණා කිරණවලින් ඇද බැදි අවනත කර ගති. උන් වහන්සේගේ අල්පේවිෂ රටාව කාගේත් පැසසුමට භාෂ්‍යනය විය. මැත ඉතිහාසයේ බුතාංගධාරී හික්ෂුන් හැඩ ගැස්වීමේ මුල් කම්මටධානාවාරයටරයෙක් වශයෙන් මුන් මහ තෙරුන් වහන්සේ ප්‍රකිද්ධ විය. ආචාර්ය මුන් මහ තෙරුන් වහන්සේගේ අනුගාමික හිඹා හික්ෂුන් සහ උපාසක උපාසිකාවන් උන් වහන්සේගේ ධර්ම සේනාංකය විය. ඒ සැවාම දැඩි විනයකින් යුතුව පරිපුරුණ රණවිරැවන් කරවීම සඳහා උන්වහන්සේ මග පෙන්වන ලදී. ආචාර්ය මුන් හිමි එක් වරක් මුණ ගැසුණ භාත්, භාග්‍ය සම්පන්න අනාගතයකට ආයිරවාද ලැබෙනු ඇතැයි මිනිසුන් අතර විශ්වාසයක් ගොඩ නැගී තිබුණි. බුතාංගධාරී නියම වාරිකා හික්ෂුවක් වශයෙන් මුන් මහ තෙරුන් වහන්සේ බොහෝ විට වස්සාන කාලයේ එක් ස්ථානයක එක් වරකට වඩා වැඩි වාර ගණනක් නො සිටියහ. වැසි සමය නිම වූ පසු උන් වහන්සේ තම ගෝල පිරිසන් සමග සුළග හමින දිසාවට, සිත්සේ පාවියන කුරුල්ලන් සේ ඉතා සැහැල්පුවෙන් රේසාන දිග වනාන්තරයන්හි නිදහසේ හැසුරුණෙය. ඉහළ අභසේ පාවෙමින්, පියාසර කරන කුරුල්ලෙල් සතුවූ පරිදි ගසක් මත හෝ, පොකුණක් ලැය හෝ මධ වගුරක් සම්පයේ හෝ සිතැගි පරිදි පියඟා අවුත් වසකි. එතැනින් තැවත පියඟා යදිදී කිසිදු බරක්, බැදීමක්, ලතැවීමක් නොමැති ව සියල්ල අතහැර ඉතිලි යති. බුතාංගධාරී හික්ෂුන් සියල්ල අතහැර උතුම් ජ්විත ගෙන යන්නේ ද මෙලෙසිනි.

1917 වසරේ, මේසම් සමය ලංවයදී ආචාර්ය මුන් තෙරුන් වහන්සේ, තවත් සැට තමක් සමග උතුරු දෙසින් විහිදුණු කැලැබද කදු පාමුල දක්වා බැස, බාන් භූජායි සායි ගම්මානය පෙනෙන තෙක් මානයට පැමිණීයහ. ඔවුනු ගස් යට, ගල් ලෙන් සහ ගුහාවල එමෙන් ම සුසාන භුමිවල ලැගුම් ගත්හ. බාන් භූජායි සායි ගම්මානයට ලැගාවීම සඳහා ආචාර්ය හිමි වෙනුවෙන් කැලැව

ගුද්ධ කොට සැසැ අඩි පාර ඔස්සේ, උන්වහන්සේ වචින දරුණතය දුටු ගම්වාසීපු ගුද්ධාවෙන් කුල්මත් වූහ. බාන් තුඩායි සහය ගම්වාසීපු සියල්ලේ ම මෙම ධම්ම ගෙවියි හික්ෂුන් වහන්සේලා මහත් වූ ගුද්ධා හක්තියෙන් පිළිගත්හ.

ආචාර්ය මුන් ස්ථාපිත වහන්සේ සහ ගුවක පිරිස ඔවුනට හමුවූ තව පරිසරය කුළ බුතාංග සම්ප්‍රදායයන් අනුව, සරල දිවියක් ගෙවුම්න් හාවනා කටයුතු ආරම්භ කළහ. බොහෝ ගම්වාසීපු සතර පොහොය දිනයන්හි, මෙම කදු පාම්ප ඉදි වූ ආරණ්‍යයට එක් රෝක් වූහ. තපායිගේ දෙමාපියෝ ද, එම ගම්වාසීන්ට අනිච්චයයෙන් එකතු වූහ. මේ වන විට ආචාර්ය මුන් හිමිගේ ගොරවනිය කිරීතිය ඇය දැන සිටියේ තැත. ආචාර්ය සාමි හිමි ගැන කතා කරදීදී, එම නම ද කියැවෙනවා පමණක් ඇය අසා තිබුණි. උන්වහන්සේලා දෙනම එකිනෙකාට උදව් කර ගනිමින්, උනන්දු කර ගනිමින් හාවනා පුහුණුවෙහි නිරත වූ කළුහාණ මිතුරන් දෙදෙනෙකි. තපායි දැන සිටියේ එපමණකි. වරින් වර තම දෙමාපියන් සමග ගිය ගමන්වල දී, ආචාර්ය මුන් හිමි සහ ආචාර්ය සාමි හිමි අතර තිබූ වෙනස්කම් ඇය දුටුවා ය. ආචාර්ය මුන් හිමිගේ ටෙවත් ක්‍රියාක්ලී ප්‍රබල වරිතයන්, ආචාර්ය සාමි හිමිගේ තැන්පත් ගාන්ත ස්වභාවයන් ඇයට එක් වර ම වැටහිණි. මුන් තෙරුන් වහන්සේ සාමි හිමිට වඩා උසින් අඩු, කෙසග ගරීරයකින් යුත්ත වූ නමුත් කතා කරදීදී, දෙඳත් විසි කරමින් අර්ථය පැහැදිලි කිරීමට දැන් හසුරුවෙමින් දෙදරවන කට හඩකින් කතා කළහ.

ආචාර්ය මුන් තෙරුන් වහන්සේ ගැන මුල දී තපායි බිය වූවා ය. උන්වහන්සේගේ තියුණු විලාසය ඇයට වකිතයක් ගෙන දුණි. ගමට පිළිබුපාතය සඳහා වැඩි සැම අවස්ථාවක දී ම, උන් වහන්සේගේ පාත්තරයට ඇය ආහාර තැන්පත් කරදීදී, මුන් ස්ථාපිතයෝ මදක් නැවති ඇයට කතා කොට, ආරණ්‍යයට අවත් උන්වහන්සේ හමුවන ලෙසට අවවාද කළහ. ආචාර්යයන් වහන්සේ ඉදිරියේ ලේඛනවෙන් හා බියගුලුකමින් මිරිකුණු ඇය, විශේෂිත ආගමික දිනයන්හි දී පමණක්, ඇගේ දෙමාපියන් හා ගම්වාසීන් එකතුව හැඳුණු කණ්ඩායමක් සමග ආරණ්‍යයට ගියා ය. ආචාර්ය මුන් ඇයට විශේෂ සැලකිල්ලක් දැක්වී ය. පොහොය දිනයන්හි දී ඇගේ පැමිණීම ගැන සතුට ප්‍රකාශ කොට, වෙනයක් දෙකක් ඇය හා කතා කළේ ය. ඇයට අසාමාන්‍ය ආධ්‍යාත්මික කුසලතා ඇති බවත්, දැඩි කැපවීමක් ඇති වරිතයක් බවත්, තම ප්‍රතිඵා ඇළනයෙන් දැනගත් උන්වහන්සේ, ඇයට හාවනා කිරීමට උනන්දු කළහ. ආචාර්ය සාමි ඉගැන් වූ

මූලික කුම වේදය ම උන් වහන්සේ ද ඇයට ඉගැන්වී ය. එනම්, නිශ්චඛබිදව හාවනා වදන, "බුද්ධේය්" යන්න නො කඩවා නිහඩව කිමයි. ඇයගේ දැනීමේ එකම අරමුණ මෙම බුද්ධේය් යන වචනය බව තදින් ම සිතට අවබෝධ වනතුරු දිගින් දිග ම ප්‍රහුණු කළ යුතු බැවි පැවසුමෙවිය. සිහිය මෙම අරමුණෙහි පවත්වා ගැනීම ගැන අවධාරණය කළේ ය.

"බුද් - දෙය් බුද් - දෙය්" යන මාත්‍රා නො කඩවා කියමින්, මොහොතින් මොහොත එහි ම සිහිය පිහිටුවා ගතිමින් සිටිමට විරෝධ ගත යුතු බැවි අවධාරණය කළේ ය. මෙසේ ප්‍රති ප්‍රති ප්‍රති කියදී, එක් එක් අවස්ථාවේ නැගීම බැසීම ගැන සුපරීක්ෂණාකාරී ව අවධානයෙන් සිටිමට හැකි වන බව ද පැවසී ය. මෙය ඉතා සරල කුමය කැයී ඇය සිතුවා ය. ජන්මයෙන් ම ඇයට හිමිව තිබූ ලඟ්ඡා හය නිසා මුළු දී මේ අවවාද පිළිගැනීමට ඇය අදි මිදි කළාය.

ආචාර්ය මුන් තෙරණුවේ නොයෙක් වර ඇයට හාවනා කිරීමට මහන්සි ගන්නා ලෙසට බල කළහ. තපායි, ඇය තුළ සහජ හැකියාවක් තිබීමට පුළුවනැයි සැක කිරීමට පටන් ගත්තා ය. ඇය මෙසේ සිතුවා ය.

"මම ගමක ඉපදුණ සාමාන්‍ය කෙල්ලක්. ඒ වුනාට මට උප්පත්තියෙන් යම් කුසලතාවයන් තියෙන්න පුළුවන්. එහෙම නැතිනම්, උන්වහන්සේ මා ගැන මෙව්වර උනන්දුවක් පෙන්වන්නේ ඇයි? මම අද පටන්, උන්වහන්සේ මට අනුකම්පාවන් දුන්නු උපදෙස් අනුව හාවනා ප්‍රහුණුව පටන් ගන්න ඕනෑ"

එක් සැන්දුවක, රාත්‍රී කැමෙන් පසු, ඇගෘහ සේදා පිරිසිදු වී, වේලාසනින් ම ඇය තම නිදහ කාමරයට සිය ය. එදින මුළු දවස පුරාම, ඇගේ හදවත තුළින් අමුතුම සැනැසිලිදායක අධිෂ්ථානයක් මතු වෙවි එන බවක් ඇයට වැටහුණි. ආචාර්ය මුන් හිමි දුන් උපදෙස් පරිදි, "බුද්ධේය්" යන්න වෙත තම සිත සම්පූර්ණයෙන් ම ගොමු කොට, නො නවත්වා කිරීමට ආරම්භ කරන දිනය අද බව ඇයට සිතුණි. අනිමහන් හක්තියකින් ද, මෙය ඇයට ප්‍රත්‍යුෂ්‍ය දෙයක් හෙයින් ද, කැපවීමෙන් කළයුතු දෙයක් යයි සිතා, හාවනායෝගී ව හිද, "බුද්ධේය්" යන පදය නො නවත්වා ම ස්ථේෂ්‍යායනා කිරීමට පටන් ගත්තා ය. මිනිත්තු පහලොවක් පමණ අඛණ්ඩ ව සුපරීක්ෂණාකාරී ව එසේ සංගායනා කළ පසු හදිසියේ ම, ඇගේ සවික්ෂ්‍යාණක මනස හදවත පතුලට වැටී, ගැහුරු වූ නිසලතාවයකට එක් වුණි. මේ සිදුවීම, හදිසියේ පිළි

පතුලකට වැටී, ඇගේ කයන් සිතත් නිශ්චල තැනක නැති වූවා සේ ඇයට දැනුණි. මෙම තවතම අත් දැකීම කොතරම් අපුරුව දැයි කියනොත් ඇයට කුමක් වූවා දැයි ඇයට ම වටහා ගැනීමට නොහැකි විය. වික වේලාවකට පසු, ඇගේ මනස ගැමුරු සමාධියෙන් යන්තමින් ඇත් වී, ඇගේ මියහිය සිරුර, ඇය ඉදිරියේ හොවා තිබෙන දරුණනයක් ඇයට දිස් විය. එය ප්‍රියජනක දූෂ්‍යතක් නො වී ය. ඇ ඇයගේ මළ සිරුර තිවැරදි ව හඳුනා ගත්ති ය. ඇගේ ම මළසිරුරෙහි සියුම් කොටස් පවා කොතරම් පැහැදිලි ව ඇයට පෙනුණේ ද කියනොත්, ඇත්තෙන් ම මැරි ඇති බවක් ඇයට වැටහුණි. හදිසියේ ඇගේ මනසට තවත් සිතිවිල්ලක් නැගී අවත්, ඇගේ සන්සුන්හාවය දෙදරවා, අසහනයට පත් කළේ ය. එනම්,

“දැන් මම මැරුණ නිසා කවිද මං වෙනුවට ගෙදර කැම උයන්නේ? කවිද හෙට පිණ්ඩාත වඩින හාමුදුරුවරුන්ගේ පාත්තරවලට ආහාර බෙදන්නේ? අද රාත්‍රියේ හාවනා කරමින් සිටිද්දී මම මැරුණ බව ආචාරය මුන් හිමියන්ට කවිද කියන්නේ ?”

මෙම අසහනකාරී සිතිවිලි වහාම මරුදනය කරගෙන, සිත මෙල්ල කර ගතිමින් ඇය මෙසේ ද කළුපනා කළා ය.

“මම මැරුණා නම් මම මැරිලා මේ ලෝකේ හැම කෙනෙක් ම මැරෙන්න නියමයි. කාටවත් මරණයේ ගැලීමක් නැහැ. ප්‍රතාපවත් රජ කෙනෙක් වුවත් මැරෙන්න ඕනෑ.”

වික වේලාවකින් ඇගේ සිත නැවතත් මුණින් වැටී ඇති ඇයගේ මළ සිරුර වෙත සාපුරු ව යොමු විය. ඇගේ මළමිනියේ දරුණනය කිසිදු අයුරකින් දුරුවරණ වී හෝ වෙනස් වී හෝ නො තිබුණි. එහයින් ඇය සත්‍ය වගයෙන් ම මැරි ඇති බවක් ඇයට වැටහුණි. මරණයේ එල විපාක ගැන කිසිදු තිරණයකට නො බැස කළුපනා කරමින් සිටිද්දී, ගමේ වැසියන් කුඩා කණ්ඩායමක් ඇයට දිස් විය. ඔවුන් ඉබෝට ම වාගේ හදිසියෙන් මත විය. කිසිදු හැලුහොල්මතක් නැති, ප්‍රාණයක් නැති ඇගේ මළ සිරුර, ඔවුහු ඔසවා ගෙන අසල සුසාන භුමිය වෙත ගෙන ගියහ. සොහොන් පාල පැත්තක, හරි මැද, ඔවුහු ඇයගේ මළ සිරුර තැන්පත් කළහ. එවිට ම වාගේ, ආචාරය මුන් ස්වාමීන් වහනසේ තවත් හික්ෂුන් කිහිප නමක් සමග ඇගේ මළ සිරුර දෙසට ගාමිහිර පෙනුමෙන්

එනු ඇය දුටුවා ය. ආචාර්ය මුන් හිමි මළ සිරුර දෙස මොහොතක් බලාසිට, හික්ෂ්න් දෙසට හැරී “මේ ගැහැනු අමයා මැරිලා. මම දැන් ඇගේ අවමගුල් වාරිතු ඉටුකරන්නම්.” සි පැවසුවේ ය.

හික්ෂ්න් වහන්සේලා බිමට හෙලා ගත් ඇස් ඇතිව, ගාන්තව සිටි අතර ආචාර්ය මුන් හිමියේ සෙමින් අවසන් කටයුතු සඳහා නියමිත ගාපා සංශෝධනා කළහ. “අනිවිවා වත සංඛාරය කය සකක් වුණු දෙයකි. කය මැරුණ පසු එම කොටස කිසිදු ප්‍රයෝග්‍රනයක් නොමැති තත්ත්වයකට පත් වේ. එනමුන් හදවත මැරෙන්නේ නැත. එය නො කඩවා ක්‍රියා කරයි. එය ධර්මානුකුල ව දියුණු කරගතහාත් එයින් ලබන ප්‍රතිලාභ අසීමිත ය. නමුන් එය හිංසාකාරී ලෙස යෙදුවුවහාත්, එය කෙනෙකුට අනතුරු පමුණුවයි.”

මෙම සිද්ධාන්තය ආචාර්ය මුන් ස්වාමීන් වහන්සේ ඉතා සන්සුන් ලෙස තුන් වරක් නැවත නැවත ප්‍රකාශ කළහ. සාපු ව සිටගෙන නො සෙල්වී සිට උන්වහන්සේගේ අත පමණක් සෙලවුණි. උන්වහන්සේගේ සැරමියෙන් මළ සිරුරට තුන් වරක් තවිටු කළ හැම වාරයකදී ම:

“කය පවතින්නේ නැත. ඉපදුණ හෙයින් එය මිය යා යුතුය. කෙසේ වෙතත් හදවත නොමැරී පවතී. එය කවර විටක වත් ඉපදෙන්නේ නැත. කය මිය යද්දී, හදවත මිය නො යයි. එය හැම විට ම ක්‍රියාත්මක වේ. හේතු එල ධර්මයට අවශ්‍ය කරුණු හසුරුවත අයුරින්, පුමණය වෙවී තැනින් තැන දුටුයි” යනුවෙන් පැවසුවේය.

තම සැරයියේ අගින් රිද්මයකට අනුව මළකිරුරට තවිටු කරමින්, ආචාර්ය මුන් ස්වාමීන් වහන්සේ මෙම සත්‍යය නැවත නැවත කියන බවක් ඇගේ දූෂණට පෙනුණි. සැරයියෙන් සෙමින් තවිටු කරන සැම වාරයක දීම, ඇගේ සිරුර කුමයෙන් කුණු විමට පටන් ගත්තේ ය. පළමුව සමේ දියපටිව මතුවී අවුත් පැලී ගැලවී, සමෙන් වැසි තිබු මස් තවිටු පෙනෙන්නට විය.

දෙවනුව තවිටු කරද්දී, අතියින් කුණු වූ මාංග පේකින් සහ අස්ථීන් දියවී වැටී ඇතුළත කොටස් හා ඇට කටු දිස්වෙන්නට පටන් ගති. මොහනයකට පත් වූවා සේ තපායි තම සිරුරේ ඇට කටු පමණක් ඉතිරිවන තරු, මුල සිරුර ම ජරාවට යන අයුරු බලා සිටියා ය. ආචාර්ය මුන් හිමි, තම අත, ඇට සැකිල්ල අතරට රිංගවා හදවතේ මදය තම අල්ලට ගෙන මෙසේ ප්‍රකාශ කළේ ය.

“හදවත කිසි දාක විනාභ කිරීමට නො හැක. එය විනාභ වුණි නම් ඔබ තැවත සිහිය නො ලබනු ඇත.”

මෙම සම්පූර්ණ දරුණනය දිග හැරෙන විලාශය, ගොරවය මුළු බියකින් සහ වකිනයකින් තපායි නැරහුවා ය. මෙය කෙසේ වටහා ගත යුත්තේ දැයි ඇයට දැනීමක් නො කිඩුණි. ආචාරය මුන් හිමියන්ගේ කතාව නිම වූ පසු ඇයට මෙය වටහා ගත නොහැකි ප්‍රහේලිකාවක් විය,

“ඇට කටු පමණක් ඉතිරි වී මුළු ගරීරය ම කුණු වී විනාභ වී යන්නේ නම් තැවත සිහිය ලබන්නේ කුමකින් දී?”

තම අත් මේ වන තෙක් රඳවාගෙන සිටි, හදවතේ මදය දෙස එක එල්ලේ බලාගෙන ම ආචාරය මුන් හිමි, ඇගේ විතර්කයට පිළිතුරු දුණි.

“එය ස්ථිර ව ම ආපසු පැමිණේ. සිහිය තැවත ගෙන එන හදවතේ මදය තවමත් පවතිදේ, ඔබට තැවත සිහිය නො එළඹ සිටින්නේ කෙසේද? හෙට උදේ පාන්දර ඔබ තැවත සිහිය ලබනු ඇත.”

ඇගේ මළ සිරුරේ දරුණනයට සම්පූර්ණයෙන් ම ඇලි ගැලී මුළු රාත්‍රිය ම තපායි පර්යංකයෙන් වාඩි වී හාවනාවේ නිරත වුවා ය. ඇගේ සිත ගැඹුරු සමාධියෙන් ඉවත් වූයේ අරුණු තැගෙදේදී ය. ඇය ගැන දැනීමක් ඇයට පහළ වෙද්දී, ඇදේ හිඳගෙන සිටිදේ ම, ඇය විමතියෙන් ඇගේ ගරීරය දෙස බැලුවා ය. ඇය නො මැරි සිටින බව දැන සැනැසුම් සුසුමක් හෙවතා ය. ප්‍රකාශි ලෙස අවදි වුවාට පසු, ඇය නො මැරුණු බව දැනගත් හෙයින්, ඇයට තරමක සතුවක් ඇති විය. එනමුත් රාත්‍රි කාලයේ දුටු සිහින ගැන සිතා බලදේ, ඇ නින්දට යැම පිළිබඳවත් හාවනා නො කර නින්දන් සිහින දකිමින් සිටිම ගැනත් ඇය ඇයට ම දොස් පවරා ගත්තා ය. ආචාරය මුන් ඇ ගැන කළකිරීමට පත්වනු ඇතැයි ඇය විශ්වාස කළා ය.

ଆචාරය මුන් ස්වාමීන් වහන්සේ එදින උදේ පිණ්ඩාතය සඳහා ඇගේ නිවස ද පසු කරමින් වැඩියහ. උන්වහන්සේගේ පාත්තරයට ඇය එදින ආහාර පිළිගන්වදේ ඇ දෙස කුතුහලයෙන් මෙන් බලා සිනාසී, උදේ කැමෙන් පසු උන්වහන්සේ හමුවීමට පැමිණෙන ලෙස දැන්වී ය. ඒ අනුව, ඇගේ පියා තපායි ද කැටුව සුපුරුදු අඩි පාර දිගේ මුන් මහ තෙරැන් සිටි තාවකාලික ආරාමයට

ගියේ ය. ඇයට කුමක් නිසා ඒමට දැන්වුයේ දැයි ඔහු දැන නො සිටියේ ය. ප්‍රශ්නය කුමක් විය හැකි දී? භාවනා කාලයේ දී නින්ද යෑම නිසා, තපායි ලඟ්ජාවෙන් තිහබව පියා පසුපස ගමන් කළා ය. ඇය ලොකු භාමුදුරුවන්ට මොනවා කියන්නද? ඇත්තෙන් ම උන් වහන්සේ ඇය ගැන අසනුවට පත් වේ යයි ඇයට සිතුණි. වරෙක, ඇයට සැගවෙන්නට සිතුණි. නමුත් සැගවෙන්නේ කොතුනක ද, කෙසේ ද කියා වැටහිමක් ඇයට නො කිඩුණි. ආරණ්‍යයේ කුටි සංකීරණය වෙත ඇතුළු වූ විගස ම, ඇය මොනවාදේ තම පියාට මුමුණා කියා, වතුර ගෙන ඒම සඳහා ඇළට ගොස් සිටි කාන්තාවන්ට උද්වි දීම සඳහා දිව ගියා ය. තනිවම එන තසොන් දුටු ආචාර්ය මුන් පුදුම වී තපායි ගැන විමසුවේ ය. එවිට තසොන් කළබල වී, දිය ඇළ අසල සිටි තපායි සොයාගෙන විත් හිමි ඉදිරියට පැමුණුවේ ය.

හයෙන් තැනි ගත් තපායි ආචාර්ය මුන් තෙරැන් සිටි තැනට දණ ගා ගොස් තුන් වරක් වැද වැටුණා ය. එවිට ම, ඇයට ඩුස්මක් වත් ගන්නට ඉඩ නොදී ඇගෙන්, “කොහොමද ඊයේ රාත්‍රි කාලයේ ඔබේ භාවනාව ?” සි විමසුවේ ය.

“කිසි වැඩක් නැහැ ස්වාමීනි, මිනිත්තු පහලෙළාවක් විතර “බ්‍ර්ද්ධේය්” කියන වවනය කිය කියා හිටියාට පස්සේ මට තෙරැණා මගේ හිත ගැහුරු ලිඳකට වැටුණා වාගේ. රට පස්සේ මට නින්ද ගියා. මුළු රාත්‍රියේ ම මම සිහින බැලුවා. උදේ පාන්දර ඇහැරුණාට පස්සේ, මට මගේ භාවනාව එපා වුණා. තාමත් මගේ හිත කඩා වැටිලා. මම උත්සාහ ගන්නේ නැහැ කියලා, ඔබ වහන්සේ මට බනියි කියලා, මම හය වුණා.” යනුවෙන් බයාදු හඩකින් ලඟ්ජාවෙන් ඇඟරි ඇඟරී පිළිතුරු දුන්නා ය.

ඇයට සවන් දුන් ආචාර්ය මුන් හිමි, හඩනගා සිනාසී, “මබ කොහොමද නිදා ගත්තේ? කරුණාකරලා මට කියන්නකො.” සි සාපු ව ම ඇගෙන් ඉල්ලා සිටියේ ය.

ඇය සිදුවූ සියල්ල පැවසු පසු උන් වහන්සේ මහ හඩින් සිනාසුණහ. ඇගේ කතාවෙන් අතිශයෙන් සතුවූ වූ ආචාර්ය මුන් හිමියේ මෙසේ පැවසුහ.

“එ නින්දක් නොවෙයි. ඔබ සිහින දැක්කත් නොවෙයි. ඔබ අත් දුටුවේ සමාධිය කියා හඳුන්වන එක් තැනකට පැමිණී සින් ගාන්ත තත්ත්වය සි. මේක

හොඳුන් මතක තියා ගන්න. ඔබ සිහිනයක් යයි සිතුවේ, ඒකාගුතාවයකට පැමිණී ගැහුරු සමාධියේ ක්ෂේත්‍රීක ව පැන නගින ද්‍රේශනයක්. මේ වාගේ අන් දැකීම් මතුවටත් ඇතිවුණෙන්ත් කළබල වෙන්නේ තැතුව, ඒවා ඇතිවෙන්න ඉඩ හරින්ත. ඒවා ගැන භය වෙන්නවත් කනස්සල්ලට පත් වෙන්නවත් අවශ්‍ය නැහැ. ඔබට භය වෙන්න දෙයක් නැහැ. නමුත් හොඳ කළුපනාවෙන්, භාවනා කරන අවස්ථාවේ මොනවා සිදුවුණෙන්, ඒ ගැන හොඳ සිහියෙන් අවධානයෙන් ඉන්න. මම මෙතැන ජ්‍යෙන් ව ඉන්නා කල් ඔබට අනතුරක් වෙන්නේ නැහැ. හැබැයි දැන් ඉදාල භාවනා කරන කොට ඔබ දකින සියලු ද්‍රේශන ගැන විස්තර, කරුණාකරලා මට ඇවිත් කියන්න.”

ගොවියෙනු පිළුම් කුඩා විභා කේත්තා සේම
බඩා බල්ල වන්න ද විභා කේත්තා.

කුම්බවලයෙන් ගොජුව යුදුදී කේත්තා.
පස සකස් කේත්තා. ලියදී බැඳිත්තා.
විභා වුපුත්තා. ගොඟාර් ගොඳත්තා.
ගොයේ ඡෘෂ්වලට වන්ත බැඳිත්තා.

වැළැඳුවේ උගුණත්තා. ඇව්‍යාහාරය්, බඩා නෑත්තා ඇත්තාත්තා ඇත්තා.



මල්බෙරි වදුල

වෙහෙස වී වැඩිපළ කරමින් තපායි හැදි වැඩී තම නව යොවුන් කාලය
ගත කළා ය. ඇය ස්වභාවයෙන් ම දෙධර්ය සම්පත්තා ගක්තිමත් ගැහැනියකි.
කිසිවකුගේ බල පැමක් හෝ උනත්දු කිරීමක් හෝ නොමැති ව ඇය කළයුතු
වැඩ සෞයා බලා ආරම්භ කොට නිම කළා ය. එක් වසරක අස්වැන්තා තෙලා,
වී ආරක්ෂිත ව ගබඩා කළ පසු ඇය ඉතා උනත්දුවෙන් මල්බෙරි වගාවක්
ਆරම්භ කළා ය.

පූ තායි ගම්මානයේ වැකියේ පටපණුවන් වර්ධනය කිරීමේ විශේෂයයේ
වුහ. ඔවුනු පට පණුවන්ගේ පිලා කොළඹන්ගෙන් ලබාගන්නා අමු පට තුල්වලින්
තුල් සකසා රෙදී විවිම සදහා ප්‍රයෝගනයට ගති. මල්බෙරි කොළ, පටපණුවාගේ
ප්‍රධාන ආහාරය වේ. මල්බෙරි ගස් ගෙඩි ඉදුණු පසු, ඒවායේ කොළ කපා,
පළපළේ ව සහ කොටට සඳහා කුඩාවල පටපණුවන් රාඛියක් සමග අතුරයි. මල්බෙරි
වගාව ආදායම් ලැබිය හැකි මාර්ගයක් බැවි ද, එය අමතර ජීවනෝපායක් බව
ද ඇය දැන සිටියා ය.

පටපණු වගාව ගැන, ඇය විස්තර දැනගත්තේ ඇයගේ කුඩාමාගෙනි.
ඇයට දැන් අවශ්‍ය වූයේ ඇයගේ ම ස්වාධීන වූ මල්බෙරි කොළ ව්‍යාපාතියක්
ਆරම්භ කිරීමයි. තපායි තම පවුලේ කුමුරු සීමාවට යාබද වනයේ, විශාල කදු

ගැටයක් ආසන්න බිම කොටසක් මෙම මල්බරි වගාචට සුදුසු බව දැක, ඉතා උනන්දුවෙන් එම ඉඩම එපි පෙහෙලි කළා ය. ඉතාමත් උත්සාහයකින් සහ කැපවීමකින්, ඇය ගස් කොළන් කපා ඉද්ද කොට පොලොචට වගාචට සුදුසු පරිදි සකස් කළා ය. එසේ සකස් කළ තුම්යෙහි ඇය මල්බරි පැල රෝපණය කළා ය. ඉඩම අචට තිබූ විශාල ගස්, තද අවුවෙන් පැල ආරක්ෂා කළේ ය. තපායි, මල්බරි පැල මුල් අල්ලන තුරු වගාච රෙක බලා ගත්තා ය. මල්බරි වගාචේ ගස් මේරු පසු, පටපණුවන් බෝ කිරීමට ඇ සැලසුම් කළා ය.

වැඩි ද්විසක් යැමට කළින්, ආචාර්ය මුන් තෙරුන් වහන්සේ, ලග එන වස් කාලයේ වස් විසිම සඳහා සුදුසු තැනක් සොයන බව, තපායි ගම්වායින් ගෙන් දැන ගත්තා ය. උන් වහන්සේට අවශ්‍ය ව තිබුණේ, පළල් වූ උස් තුම්යක, සනව වැටුණු ගස් කොළන් තොමැති, හිරු එළිය වැවෙන පෙදෙසකි. දිරස වූ මෝසම් සුදුල සහිත වැසි කාලයේ පොලොචේ තෙතමනය, වැඩි කාලයක් රඳා පවතින හෙයින් හිරු එළිය වැවෙන කොටසක් සුදුසු බව, උන් වහන්සේ පැහැදිලි කර ඇත. එය කණ වැටුණු තපායි හට ක්ෂේත්‍රීකව සිතට නැගුණේ, ඇයගේ මල්බරි වගා තුම්ය රට සුදුසු ඉඩමක් බවයි. එය, කුණුරු යායට ඉහළින් පිහිටි කදු ගැටයකට යාබද්‍ය පිහිටි ඉඩමකි. වැහි වතුර පහසුවෙන් පහළට ගලා යන ඉඩමකි. කුණුරු හරහා හමන සුදුග, තෙතමනය වේලා සුවදායක සිසිලක් ඇති කරවයි. මල්බරි වගාච සඳහා එළිකළ ඉඩම, හික්ෂාන් හට අවශ්‍ය කුට් සැදීමට සුදුසු බවත්, තුදකලාචට විසිමට අවට විශාල ගස් ප්‍රයෝගන වනු ඇති බවත් ඇයට වැටුණුණි.

තම පියා සහ සහෝදරයන් සමග මේ ගැන සාකච්ඡා කළ තපායි, තම ඉඩමේ සුදුසු තුසුදුසු භාවය සොයා බැලීමට වඩින ලෙස ආචාර්ය මුන් ස්වාමීන් වහන්සේට ආරාධනා කළා ය. ඉඩම සහ අවට පරිසරය ගැන උන් වහන්සේ සතුට පල කරදී, ඇය ප්‍රිතියෙන් මද සිනහ පා, මෙම ඉඩම උන් වහන්සේට ප්‍රාථා කරන බවත්, ඇයට අනුකම්පාවෙන් මෙම ඉඩම භාර ගෙන එහි වස් වසන ලෙසටත් ආරාධනා කිරීමට සුදුනම් වුවා ය. නමුත් ඇය ඒ බව කිමට කට ඇරීමට ප්‍රථම, උන් වහන්සේ මල්බරි වගාචේ ඒ වන විට රස්ව සිටි ගම්වායින්ට ඇසෙන සේ, ලග එන වස් සමයේ කුඩා ආරණ්‍යක් ඉදි කිරීමට මෙම ඉඩම ඉතාම සුදුසු බව ගැඹු නගා පැවැසි ය.

ඇය බිරාන්ත ව බලා සිටියා ය. සියල්ල ඇගේ සින් හැටියට ම සිදු වූ හෙයින් ඇයට කතා කිරීමට පවා අමතක විය. ආචාරය මුන් තෙරැන් තපායි දෙසට හැරී සම්වලයට මෙන් සිනාපුමෙන් ය. ඇගේ හදවතට අනුව මල්බෙරි ගොමුව දැනටමත් උන් වහන්සේට පුජා වී හමාර ය. දෙදෙනාම ඒ බව දති. ඉතිරිව ඇත්තේ සාම්ප්‍රදායික ලෙස හාර දීමයි. ඇය වහාම උන් වහන්සේ ඉදිරියේ දණ ගසා, කුන් වරක් දෙපා වැදු, මෙම ඉඩම් කැබැල්ල තම පවුලේ අය කරන පුජාවක් ලෙස සලකන ලෙස බැගැපත් ව ඉල්ලා සිටියා ය. මුන් තෙරැන් වහන්සේ හිස සලා කැමැත්ත ප්‍රකාශ කොට පින් අනුමෝදන් කළහ. මේ පින හේතු කොටගෙන ඇය මේ ආත්මයේ දුෂ්පත් නොවන බව ද අනුගාසනාවේ ද කියුවුණි.

ආචාරය මුන් හිමිගේ නව අසපුවේ නම “වට නොං නොං” විය. මෙම නම අසල කුඩා විලක නමකින් උපුටා ගත්තෙකි. තපායිගේ පියා මූලික ව, ගම් වැසියේ ඉක්මනින් ආරණ්‍යය ඉදි කිරීමේ වැඩ ආරම්භ කළහ. කුඩා ගස් කප්පින්, ඉරුමින්, උණ බම්බු පළමින්, නායක හිමි ඇතුළු සික්ෂුන් වහන්සේලාට කුටි ඉදි කළහ. වට් නොං නොං ආරණ්‍යයෙහි, ආචාරය මුන් හිමි සමග වස් විසිමට අවසර ලැබුණේ දොලොස් නමකට පමණි. කාම් වා ඊ දිස්ත්‍රික්කයේ විසිරී තිබූ එක් එක් ගම්මාන ආග්‍රිත ව, වස් වැසිම සඳහා සික්ෂුන් කුඩා කණ්ඩායම්වලට බෙදා පිටත් කර හැරියේ ය. ආචාරය මුන් හිමි, තම ගිහුයන් හිතා මතා ම වට් නොං නොං ආරණ්‍යයට වැඩි දුරත් නොවන, ලගත් නොවන තැන්වලට පිටත් කර හැරිය ද, ඔවුන්ගේ ධර්ම ගැටුලු විසඳා ගැනීමට උන් වහන්සේ වෙත ඒමට හැකි දුරකින් ඔවුන් රැද්වී ය. බොහෝ දෙනා එක තැන සිටීම හාවනා පුහුණුවට තුෂුදුපු හෙයින් මෙම කුමය වඩාත් ගුහදායක විය.

තණකාල සෙවිලි කළ කුටි තරමක් කුඩා වූවත් ප්‍රධාන ගාලාව පනස් දෙනකුට හැට දෙනකුට එක වර වාචි වී සිටීමට හැකි වන සේ ඉදි විය. සතර පොහොය දිනවල මෙම ගාලාවේ ප්‍රාතිමෝෂ්ප ශිලය දේශනා කරන බැවින්, එය ගුවණය කිරීමට වෙනත් ස්ථානවලින් ද සික්ෂුන් ඒකරායි වන නිසා තරමක් ලොකු ගාලාවක් අවශ්‍ය විය. එනිසා ගම්වායින් ගක්තිමත් ලි කොට කපා ඉරා සකස් කොට බාල්ක, පරාල සඳහා ද, අඩ් හතරක් උසින් ඉදිවෙන ගොඩනැගිල්ලේ අත්තිවාරම සඳහා ද පාවිච්ච කළහ. මෙසේ මිසවා ඉදිකිරීම අවශ්‍ය වූයේ, මහ වැසි නිසා එකතුවන ජලයෙන් ආරක්ෂා වීම සඳහා ය.

වස් සමාදන් වන පළමුවන දිනයේ පැවති ආගමික රස්වීමට පැමිණී තපායි, ගාලාවේ කොනක වාචි වී සිටියා ය. උස් අසුනක වාචිවී සිටි ආචාර්ය මුන් හිමි ගම්වාසින් ඇමති ය. ගාලාව පිරි කිඩුණ හෙයින්, ඉන් පිටත ද පැදුරු එලා බොහෝ දෙනා වාචි වී සිටියන. ආචාර්ය මුන් හිමි මුලින් ම දන් දීමේ ආනිංස දේශනා කළහ. තපායිගේ හදවත ප්‍රිතියෙන් පිනා ගියේ ය. මෙම ඉඩම ඇය පූර්ණ කළ හෙයින්, අද වැනි දිනකට සහභාගි වීමට හැකි වීම, ඇ ලද භාග්‍යක් සේ සලකා ඇ සතුවූ වූවා ය.

ආන්ම පරිත්‍යාගයෙන් දෙන දානයේ අගය උන් වහන්සේ උස් වූ, දෙදරන හඩකින් වටහා දුන්තේ ය. අන් අයගේ ප්‍රයෝගනය සඳහා, කිසිවක් ආපසු බලාපොරාත්තු නො වෙමින්, නොමිලේ දෙන දානය මහන් එල මහානිස්ංස බැවි පැවසී ය. එම දන් දීමේ හේතුවෙන් ආධ්‍යාත්මික සුවය, තම හදවත තුළ පළමුව ජනිත වන කුසලයයි. දන් දීමට ඇති යහපත් වෙනතාව බෙරුවත් කරනුයේ, හදවතයි. කුසල් නමැති බිජ වපුරන්තේ හදවත බවත්, අස්වැන්න තෙනු ගන්නේ හදවත බවත් උන්වහන්සේ පැහැදිලි කළහ. දානය අනාගතය සඳහා කරන ආයෝජනයක් බවත්, සුගතගාමී උන්පත්තියකට අඩ්තාලමක් බවත් වැඩි දුරටත් පැවසීය.

ඉන්පසු උන් වහන්සේ අරථ දැක්වූයේ ශිලයේ ආනිංසයි. යහපත් මිනිසෙකු වීමේ ගුද්ධාවෙන් පංචිලය සමාදන්වීමෙන් ආනිංස ලැබෙන බව කිවේය. එක් එක් සිල් පදය විශේෂිත විපාක ගෙන දෙයි. සතුන්ට හිංසා කිරීමෙන් වැළකීමෙන්, නිරෝගී සුවය සහ දිර්සායු බලාපොරාත්තු විය හැක. අන් සතු දෙයක් සොරකම් කිරීමෙන් වැළකීමෙන්, අපගේ දනය සහ දේපොල ආරක්ෂා වේ. කාමය වරදවා හැසිරීමෙන් වැළකීමෙන්, අමුසුමියන් අනෙකුත්තා විශ්වාසයෙන් ජීවත් වෙමින්, ලඟ්ඡා හයෙන් තොර තාප්තිමත් දිවියක් ගෙවීමට හැකි වේ. බොරු කිමෙන් වැළකීමෙන්, අන් අය අප කෙරෙහි හැමක්කී ම විශ්වාසය තබනු ඇතේ. අපගේ අවංකත්වයට ගරු කරනු ඇතේ. රහමෙර පානයෙන් වැළකීමෙන්, අපගේ බුද්ධිය ආරක්ෂා කර ගැනීමට හැකි වේ. ප්‍රෙබ්ධවත් තුවණුත්තෙකු ලෙස සමාජය ඉදිරියේ සිටීමට හැකිවනු ඇතේ. තුවණුත්තේ පහසුවෙන් මුළු කිරීමට හෝ නොමග යැවීමට නොහැක. ශිලයේ පරිපූර්ණ බව රකින ඇත්තේ, අන් අය ද උනන්දු කරවති. ශිලය අනෙකුත්තා විශ්වාසය ගොඩනගන බවත්, සහැල්පු දිවි පෙවතක සතුව විදිය හැකි බවත්

සියලු සත්ත්වයන්ට සහතික වේ. ශිලය ආරක්ෂා කිරීමේ සහ අනුබල දීමේ බලය, ඉහළ තෙලයන්හි උපත ලැබේමත හේතු වන හෙයින් උසස් ශිලයන් රකින අය මරණීන් මතු දිවුලෝකයන්හි උපදින බව ස්ථිර ය.

ශිලයේ එල විපාක තේරුම් කරදෙන අතර ම, භාවනාව මහන් එල මහානිංස ගෙනදෙන බව ද ආචාර්ය මුන් වැඩිදුරටත් වටහා දුණි. මුළු විශ්වයේ ම ඇති විවිනාම වස්තුව හදවතයි. එසේම කෙනෙකුගේ හොතික හා ආධ්‍යාත්මික ගුහසිද්ධිය රඳා පවතින්නේ හදවත මතාව සකස් කරගතහොත් පමණි. කෙනෙකු ජ්වත් වන්නේ හදවත නිසා බව උන් වහන්සේ පැවසී ය. ජ්විතයක සැහිමකට පත් වීම සහ නොවීම යන අවස්ථා දෙකම අත්දැකිනුයේ හදවත තුළිනි. කෙනෙකු මැරෝදී ඔහු වෙන් වන්නේ හදවත නිසා ය. කෙනෙකු නැවත ඉපදෙන විට, එසේ උපදින්නේ හදවත ප්‍රධාන හේතුව කොටගත් කරම ගක්තිය නිසා ය. හැම දෙයකට හේතුව හදවත බැවින් එම හදවත නිවැරදිව පුහුණු කළ යුතු වේ. ඔහුගේ වර්තමාන හැසිරීම සහ අනාගත හැසිරීම ගුහදායක එසේම ප්‍රතිචලනායක වනුයේ, හදවත නිසියාකාර ව පුහුණු කළහොත් පමණි. හදවත නිසියාකාර ව පුහුණු කළ හැක්කේ භාවනාව තුළිනි. අසංවර සිතිවිලි පාලනය කිරීම සඳහා භාවනාව උපයෝගී කර ගනිමින්, ආධ්‍යාත්මික සන්සිද්ධිමකට, නිසල භාවයකට අඩ්ඩාලමක් දැමීය හැක.

ර්ලග මාස තුන තුළ දී ම, තපායි භාවනාව සඳහා දැඩි අධිෂ්ථානයකින් යුතුව ක්‍රියා කළා ය. ආචාර්ය මුන් තේරුන් වහන්සේ කෙරෙහි ඇති දැඩි භක්තියන්, භාවනා වැඩි දියුණු කර ගැනීම සඳහා උන්වහන්සේගෙන් ලැබුණු ප්‍රයාවන්ත අනුගාසනාත් හේතු කොට ඇගේ පුහුණුව ඉක්මණීන් දියුණු විය. උත්පත්තියෙන් ම විවිධ දරුණ දැකීමටත් මානසික සංසිද්ධීන් අත්විදීමටත් තැවැරු වී සිටි තපායි, සැම රාත්‍රියක දී ම සමාධි භාවනාවේ දී, අපුරුව අද්ඛත සිද්ධීන් අත් දුටුවා ය.

උත්පත්තියෙන් ඇය උරුම කර ගත් කුසලතා භදුනා ගෙන සිටි, ආචාර්ය මුන් හිමි, ඇ ගැන විශේෂ අවධානයක් යොමු කළේ ය. සැම රාත්‍රියක දී ම, භාවනාවේ යෙදී සිටීමින්, උන් වහන්සේගේ වියුද්ධාණ ධාරාව, ඇ වෙත යොමු කොට එවකට ඇගේ මනසේ තත්ත්වය විමසා බලන්නේය. එනිසා, ඇගේ භාවනාමය අත්දැකිම උන්වහන්සේ නිතරම දැන සිටීසේක. ඇ භාවනාවේ

නිරතව සිටිය දී ඇ මූහුණ දෙන විශේෂත අවස්ථාවක් ව්‍යවහාර්, පසු දින උන්වහන්සේ හමුවීමට ආරණ්‍යයට පැමිණෙන ලෙස ඇයට පණිවිඩ යැවේ ය.

ආචාර්ය මුන් තෙරණුවෝ සහ සග පිරිස, සැම දිනක ම හිරු තැග වික වේලාවකට පසු පිණ්ඩාතය සඳහා ගමත වඩිනි. ඒ හැම දිනක ම උන්වහන්සේගේ පාත්තරයට ආහාර බෙදීමේ අවස්ථාව ඇ හිමිකර ගත්ති ය. දන් බෙදීම සඳහා ගම වාසිනු ඔවුනෙනුන්ගේ පිළියෙල කර ගත් ආහාර රැගෙන, පෝලීමට සිට ගත්තේ ය. තපායි ද ඒ අතර සිට ගෙන, ආචාර්ය මුන් හිමි දානය පිළිගනිමින් තමා ලැගට එන තුරු නොඟුවසිලිමත් ව සිටියා ය. පිණ්ඩාතය සඳහා වඩිදී, උන් වහන්සේ කෙනෙකු හා කතා කලේ කළුතුරකිනි. නමුත් තපායිගේ හාවනාවේ ප්‍රගතියක් පෙර දින රාත්‍රියේ දැක, ඇය දන් පිළිගන්වදී, ආරාමයට අවශ්‍යත්, දානය වැළඳුවාට පසු උන්වහන්සේ හමුවන ලෙස ඇයට දැන්වුයේ ය. එදින, උදිය ගෙවෙදී ඇයගේ පවුලේ අය සමග ඇය ආරාමයට ගියා ය. ආචාර්ය මුන් හට ඇගේ අස්ථාහාවික අත්දැකීම් කියදීදී, ආරාමයේ අනෙක් හික්ෂු ඇයට ඇඟුමිකන් දීමට රෝක් වූහ. අරුප ලෝක ගැන ඇයගේ කතා සහ එවා ගැන ආචාර්යයන් වහන්සේ දෙන උපදෙස් උන්වහන්සේ පිවුහු උනන්දුවක් දැක්වූහ.

ආචාර්ය මුන් හිමි වහන්සේ ඇයට අනුකම්පාවෙන්, ඇගේ විස්තරාත්මක කතා අසා සිටියේ ය. ඇගේ මනසට උප්පත්තියෙන් ම විවිධ සංසිද්ධීන් හා සාපුරු ව, නිර්භීත ව එමෙන් ම වෙශයෙන් සම්බන්ධ වීමට හැකියාවක් තිබු බැවි ආචාර්ය මුන් ස්ථාවිරයන් දැන සිටියේ ය. එම හැකියාවන් සාමාන්‍ය අයෙකුට වටහා ගැනීමට ප්‍රහසු විය. මෙවන් කරණු ගැන, ආචාර්ය මුන් ස්ථාවිරයන් වහන්සේගේ අති මහත් වූ දැනුම් සම්භාරය සහ අත්දැකීම්, තපායිහට අවශ්‍ය අවවාද දීමට ප්‍රයෝග්‍යනවත් විය. වැඩි කළේ නො ගොස් ගුරුවරයා සහ ශිෂ්‍යාව අතර දැඩි ආධ්‍යාත්මක බැඳීමක් වර්ධනය විය. තපායි, ආචාර්ය මුන් තෙරුන් වහන්සේ කෙරෙහි දැක්වුයේ මහත් වූ හක්තියකි. උන් වහන්සේගේ කාලය සහ ඇය කෙරෙහි දැක් වූ අවධානය, ඒ අයුරින් ලබා ගැනීමට ඇය වාසනාවන්ත වූවා යයි ඇයට වැටහුණී.

වස්සාන කාලය නීම වෙන් ම, එක් දිනක ආචාර්ය මුන් හිමිගෙන්, ආරණ්‍යයට එන ලෙසට ඇයට පණිවිඩයක් ලැබුණි. ඒ අනුව ඇය උන්වහන්සේ හමුවීමට පැමිණී විට, බුතාංගයාරී හික්ෂුන් එක් තැනක නොසිට වාරිකාවේ

යෙදෙන බවත්, තව රික දිනකින් උන්වහන්සේලා ද, එසේ වෙනත් ප්‍රධේශයකට වඩින බවත් දැන්විය. ආචාර්ය මුන් හිමි, තපායි හට එසේ දන්වා, තම ඇසේ බැමි වටකුරු වනසේ ඔසවා, මද සිනහවක් පාමින්, ඇයට පෙම්වතෙක් සිටි දැයි විමසුවේ ය. තපායි හිස වනා ලේඛාවන් එසේ තැකි බව හැගෙවිවා ය. උන්වහන්සේ ද හිස සලා එය පිළිගෙන, ඇයට හිමිගෙන් නිකම් සුදු වත් හඳින සිල් මාතාවක් ලෙස සපුන්ගත වී, උන් වහන්සේලා සමග, ඇය කැමති තම් වාරිකාවේ යෙදිය හැකි බැවි, යෝජනා කළේ ය. නමුත් තම පියාගේ කැමත්ත පළමුවෙන් ගත යුතු බැවි ද ඇයට දැන්වී ය.

තෙරැන් වහන්සේ කළ යෝජනාවෙන් දරාගත නොහැකි වූ සතුවකින් ඇය ගොඟ වූවා ය. ඇ උන් වහන්සේ දෙස විමතියෙන් බලා සිටියා ය. උන් වහන්සේ ද, නිහඹව ඇ දෙස බලා සිටිමින් පිළිතුරක් බලාපොරාත්තු වූවා ය. ගැඹුරු සුසුමක් හෙළිමට චෙර දරමින්, පිළිතුර දීමට ඊට සුදුසු වවන සොයුමින්, ගොත ගසමින්, ඇ සපුන්ගත වී උන් වහන්සේ සමග ඔතාංග වාරිකාවේ යැමට කැමති නමුත් පියා ඊට කිහිපෙන් ඉඩ තො දෙන බව පැවසුවා ය. ඇයට බලාපොරාත්තු ඇතිකරවන සිනහවකින් හිස සැලු මුන් හිමි ඇය නිවසට පිටත් කර හැරියේ ය.

තපායි ගේ පියා එම යෝජනාව ගැන කිසිදු උනන්දුවක් තො දැක්වූයේ ය. ඔහු ඇයට සපුන්ගත වීමට අවසර තො දුන්නේ ය. යම් හෙයකින් ඔහුගේ දියණීය සුදු සිල් ඇඳුම් හැර දමා, නැවත ගිහි ජ්විතයට පැමිණිය හොත් ඇයට ස්වාමියෙක් සෙවීම අමාරු කාර්යයක් වන බැවින්, ඔහු එයට බිජ විය. සාමාන්‍ය ගිහි ජ්විතයේ සිට ආගමික වතාවත්හි නිරත වෙමින්, එම සතුවෙන් සැහීමකට පත් වන්නායි ඔහු ඇගෙන් ඉල්ලා සිටියේ ය.

පියාගේ පිළිතුර තමා කළින් දන්නා බව අගවන සිනහවකින් ආචාර්ය මුන් හිමි, ඇයට ඉවසීමෙන් සිටින ලෙසත්, ඇයගේ නියමිත වෙලාව පැමිණෙන බවත් කියා, ඇයට උනන්දු කළේ ය. ඒ අතර ම උන්වහන්සේ, ගමෙන් පිටව යදී දුන් අවවාද ඇය පිළිපැදිය යුතු බවද දැන්වූයේ ය. තමා වාරිකාවේ පිටත්ව ගිය පසු, හාවනා පුහුණුව සම්පූර්ණයෙන් තවතා දැමිය යුතු යයි ආචාර්ය මුන් හිමි ඇයට දැඩි ලෙස අවවාද කළේ ය. දැනට සාමාන්‍ය ජන ජ්විතයේ කටයුතුවල නිරත වන්නායි වැඩිදුරටත් කි ය. සුදුසු වේලාව පැමිණී පසු ඇයට නැවත හාවනා පුහුණුවට අවස්ථාව එළඹිනු ඇතැයි පහදා දුන්නේ ය. අනාගතයේ

රට සූදුසුකම් ඇති වෙනත් කම්මටියානාවාරයයන් වහන්සේ නමක් වඩා බවත්, උන් වහන්සේ ඇයට නිවැරදි මාරගයට යොමු කරවන බවත් පැවසී ය. එතෙක් ඉවසා සිටින ලෙස අවසාන වශයෙන් කි ය.

තපායිගේ මනස ස්වභාවයෙන් ම අතිධාවන ක්‍රියාකැලී එකක් බැවි ආවාරිය මුන් හිමි දැන සිටියේ ය. ඇයට ආරක්ෂා සහිත ව සිත පාලනය කර ගනිමින් තනිව ම භාවනා පුහුණුව කරගෙන යැම උගෙනට ය. අතර මග යම් අවාසනාවන්ත තත්ත්වයකට ඇය මුහුණ දුනහාත්, ඇයට අවස්ථානුකළ ව අවවාද දීමට උන් වහන්සේ ඇ සම්පයේ නොමැති විම, ඇයට නරකක් විය හැකි හෙයිනි. ඇය හිතුමනාපේ භාවනා කටයුතු කරගෙන ගියහාත් ඇයට පාලනය කිරීමට දක්ෂ කමටහන් ආවාරියටරයෙක් අවශ්‍ය වනු ඇත. එසේ තැනි ව්‍යවහාර්ත් ඇයට වන්නේ විශාල භානියකි. මෙම කරුණු නිසා උන් වහන්සේ පිටව ගිය පසු භාවනා නොකරන හැරියට ඇයට අවවාද දුන්නේ ය.

මෙම දැඩි තහනමට හේතුව තපායි නො දැන සිටිය ද, ආවාරිය මුන් හිමි කෙරෙහි මහත් ගෞරවයක් දැක්වූවා ය. එතිසා ඇය ඇගේ භාවනා පුහුණුව වහා ම නවතා දැමීය. භාවනාව දිගටම කරගෙන යැමට ඇයට තදබල ආගාවක් තිබුණ ද, එය නවතා දැමීමෙන් තම පපුව පැලියා දැයි සැකයක් ද ඇ තුළ ඇති විය.

ඇය භාවනා පුහුණුව තැවත ආරම්භ කරනුයේ වසර විස්සකට පසුව ය.

බලේ සය

බලේ සහ බලේ ඒවාය - ගේ දෑ

බලට ඇයින් නැත.

ඩිනිසා සන්ස වූ ප්‍රීතියක් ප්‍රචාරක

සදහා ගේ දෑ ගැන

වියෝගයක් නො තබන්න.



කෙපවරක් නැති වැඩිපළ

ආචාර්ය මුන් හිමි එම ප්‍රදේශයෙන් නික්ම ගිය පසු තපායිගේ ජ්විතය පසුබැමකට පත්වී තිහබ බුද්ධිලාවකට පෙරමිණි. හාත්පස පැතිර තිබූ ඇගේ සතුට හා ප්‍රබෝධය, හාවනාව තැවතු පසු මුළුමනින් ම අතුරුදෙහන් විය. උත්පත්තියෙන් ම ලත්ජායිලි වරිතයක් හිමි තපායි, සමාජ කටයුතුවල නියැලීමට පෙළඳුමෙන් නැත. ඒ වෙනුවට ඇගේ සම්පූර්ණ කාලය ගේ දොර වැඩිපළ සඳහා යෙදෙවිවා ය.

ඇගේ දැක් නිතරම කාර්ය බහුල විය. ඇගේ ගෝරය නිතරම ක්‍රියාක්ලී විය. ඇ කපු වග කළා ය. සුදු පාටින් කපු පිරුණු ගෙඩි, රගෙන විත්, ඒවා පිරමින් කමිමින්, සන තුළ් සාදා බිරුල්වල එතුවා ය. පසුව ඇය ඒවායින් රේදී විවිම ආරම්භ කළා ය. ඇ අවරිය පැල (ඉන්ඩිගොගෝරා) සිටුවා ඒවා කපා තලා මිරිකා තද නිල් පාට යුතු එකතු කොට, වියා නිම කළ රේද්වලට වර්ණ පෙවිවා ය. රේදී වියන යන්තුය ලැය පැය ගණනක් පට තුළ් කෙදි වෙන් කරමින්, රේදී විවිමේ නිරත වෙමින් වාඩි වී සිටියා ය. පසුව එම රේදී ඉතා සූක්ෂම ව කපා සාය හැටිව මසා දරුණිය පාට යොදා හැඩ වැඩ කළා ය. පට පණුවන් බෝ කිරීම මල් බෙරි වගාව ඇය දිගින් දිගට ම කරගෙන ගියා ය. ගම්මානයේ වෙහෙසකර බර වැඩ කිරීමේ ද ඇදිය හැකි, ඇදුම් විවිම සඳහා ඇය අමු පට තුළ් සකස් කළා ය.

බට පතුරු හා කෙදිවලින් මුළු සැදීමට ඇ තුළ තිබූ කංතහස්තහාවය ද ඇය සමාජයට හෙළි කළා ය. උණ බමුඩු පතුරු හා බට කෙදිවලින් කළේ පවතින විවිධ මාදිලියේ ගමන් මුළු නොයෙක් හැඩා වැඩි දමා සකස් කළා ය. එමෙන් ම සිනිදු පුළුන් මිබාවා ඇ කොට්ට මෙට්ට ආදිය මසා නිම කළා ය. මේට අමතරව ශිත කාලයට ඇදිය හැකි ලොමින් කළ ඇසුම් ද ඇ මැසුවා ය. කළක් ඇද, ඉරී දුර්වර්ණ වූ පැරණි ඇසුම් නැවත සූක්ෂම ව අප්‍රත්වැඩියා කොට සකස් කළා ය. කැලැච්චල වැවෙන අනර්ස පලා වර්ග ඇ දුටු පමණින් නැතහොත් සුවදින් හඳුනා ගත්තා ය. ඇ වනාන්තරයේ ද්වස පුරා ඇවිද කැමට සුදුසු පලා වර්ග එමෙන් ම ඔශ්‍යය වර්ග තෝරා සොයා ගත්තාය. සවස් වන විට ඇ රගෙන ගිය කුඩා පුරා ගෙදර ගෙනාවා ය. එසේ ගෙනා කැලැච්චල පලා වර්ග සිහින් ලෙස ලියා අල වර්ග සමග මාථ හෝ මස් හෝ කැලි මුසු ව, විවිධාකාරයෙන් උයා සම්පූර්ණ කැම වේලක් සකස් කිරීමට ඇය දක්ෂ වුවා ය.

තපායිගේ බහුවිධ දක්ෂතා ගැන ආරංඩි පැතිරෙත් ම, පූ තායි ගම්මානය දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. තරුණීයක් සතු සාම්ප්‍රදායික දක්ෂතා බොහෝ දෙනාගේ ප්‍රගණ්‍යාවට ලක් විය. මුවහු කුසලතා පරිපූරණ මනාලියන් ලෙස අවට ලෝකයා සැලකුහ. රට අමතර ව ඇය සුවිශේෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වුවා ය. ගරිර ගක්තිය, විශ්වාසනීය බව, සාම්ප්‍රදායික වාරිතු වාරිතුයන් ගරු කොට සුරියිම, සහ වැඩිහිටියන්ට ඇති ගරුත්වය ඒ විශේෂිත වරිත ලක්ෂණයන්ගෙන් සමහරෙකි.

මෙම ආරංඩි පැතිරෙත් ම වැඩි කළේ යන්නට මත්තෙන් විවාහ අපේක්ෂකයන් එන්නට පටන් ගත්තේ ය. එයින් එක් තරුණීයක් ඇ ගැන විශේෂ සැලකිල්ලක් දැක්වූයේ ය. මහු යාබද ගමක ඇයට වඩා අවුරුද්දකින් වයසින් අඩු බුන්මා නමැත්තෙකි. මහු තපායිගේ දෙමාපියන් මේ ගැන උනන්දු කරවීමට නොයෙක් අපුරින් තැත් කළේ ය. මේ වන විටන් ආවාර්ය මුන් හිමිගේ ගුරුහරුකම් ගැන තදන් ම පැහැදි සිටි ඇය, ප්‍රේම සම්බන්ධතා ගැන හෝ විවාහය ගැන හෝ කිසිදු උනන්දුවක් නො දැක්වී ය. නමුත් ඇයගේ දෙමාපියන් බුන්මාගේ යෝජනාවට කැමැත්ත දුන් පසු, එයට විරෝධය පැමට ඇ සුදානම් නො වී ය. ඒ වන විට රට විරුද්ධ වීමට ද කිසිදු ඉඩ කඩික් නො වී ය. උද්ගත වී ඇති කරුණු දෙස බලදුදී ලොකික ජීවිතයේ මෙම පැතිකඩ පිළිබඳ, දෙමාපියන් වෙනුවෙන් සැලකිල්ලක් දැක්විය යුතු යයි තපායිට හැගුණී.

වැහි කාලය ආරම්භ වෙද්දී, දහ හත් හැටිරිදී තපායි, පූ තායි විවාහ වාරිතානුකුල ව බුන්මා සමග විවාහ විය. වාරිතානුකුල ව ඇය ඇගේ ස්වාමී පුරුෂයාගේ යුතින් සමග පදිංචියට ගියා ය. එම නිවස, තම දෙමාපියනගේ නිවසේ සිට වැඩි දුරක් නොවී ය. ඇය පදිංචියට ගිය එම යුති නිවස දැවවලින් සඳු තෙකොල මිටිවලින් මුදුන් වහල වැසු විශාල නිවසකි. මේ නිවසේ ද ඇය ප්‍රවුලේ බාලයා වූ හෙයින්, නිවසේ එදිනෙදා වැඩිපළවල වැඩි බර ඇයට උසුන්නට සිදුවිය.

තපායිගේ කාර්යාලය දැඩි ස්වභාවය කවදත් නොවනස් ව පැවතුන හෙයින්, බර වැඩි මග හැරීමට ඇගේ සිත ඉඩ නො දැකී. නමුත් බුන්මා අතික් අය වැඩි කරද්දී නිකරුණේ කතා කර කර සහැල්පුවෙන් විනෝදයෙන් කළේ ගත කිරීමට ප්‍රිය කළ කෙනෙකි. කුම්මිරේ පැල සිටුවීමට, අස්වැන්න නෙශීමට කුලියට ගැනීම ඔහුගේ සිරිත විය. තම බිරිද එක් ලියද්දක වෙහෙසෙමින් වැඩි කරද්දී, අතික් ලියද්දේ වැඩි කරන කෙල්ලන් සමග විනෝද වෙමින්, ආල බස් දෙළඹින්, දච්ච ගත කළේ ය. සමහර විටක ඔවුන් සමග තපායි ගැන රහස්‍ය ඕනෑම ප්‍රාථමික ද කතා කළේ ය. ඇය මේ සැම ඉවසා දරා සිටියා ය. තපායි ර්‍රේජාවෙන් එකට එක කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන්නට ඇත. නමුත් ඔහුගේ අවිවාර්මන හැසිරීම ගැන කිසිදු වෙනසක් දක්වන්නේ නැතිව, නිහෘෂණ තම වැඩ්ඩි යෙදුණා ය.

විවාහයෙන් පසු පදිංචියට පැමිණී අලුත් නිවසේ දහසකුත් එකක් වැඩවල නිමක් නැති විය. තරුණ බිරිදක් හැටියට ආහාර ඉඩම් හිටුම් ආදි කෙළවරක් නැති වැඩි ඇගේ කරපිට පැවරුණේ ය. ඉරු නැගීමට පෙර ඉටිපන්දම් එලියෙන් ද්‍රවසේ වැඩිපළ ඇ ආරම්භ කරන්නී ය. අගුරු අසුරා ඇති තැනින් අගුරු ගෙන දර සමග ලිප ගිනි මොලවා සුළං ගසමින් තද ගින්දර අවුලවා ගන්නී ය. භාජනයක වතුර උණු කර ඉන් මතුවෙන පුමාලය කේතුවක හැඩියට තැනු ගොටුවක බහාලු සහල් අතරට යවා ද්‍රවසේ බත තම්බා ගන්නී ය. මුළු ද්‍රවසට ම අවශ්‍ය ආහාර උදෑසන එකවර ඇ පිස ගන්නා ය. ඇයටත් ඇගේ ස්වාමියාටත් තුන් වේලට ම ප්‍රමාණවත් ආහාර පිස ගන්නා අතර තවත් අමුත්තෙකුට හෝ දෙදෙනෙකුට ද අවශ්‍ය ආහාර සූදානම් කර තැබුවා ය.

නිවස පිටුපස සත්ව ගොවීපොලක් ද විය. සතුන්ට අවශ්‍ය කැම වතුර සකස් කර දීම ද ඇය ඉටු කළ තවත් කාර්යයකි. නිවසට ජලය සපයා ගැනීමද දුෂ්කර කරුණක් විය. ගම්වාසින් තම නිවෙස්වලට ජලය සපයා ගත්තේ තැනින් තැන ඉදි කළ පොදු ලිවලින් ය. සියලු ගම් වැසියෝ, එම ලිවලින් වතුර ඇද භාජන පුරවා කදක බැඳ තම නිවෙස් කරා කරෙන් ගෙන යති. කිප වාරයක් මෙසේ වතුර ගෙන ගොස්, තම නිවෙස්වල තනා ගත් විශාල මැටි භාජනවල අසුරා ගනී. මෙම ජලය, බීමට, පිසිමට, සේදීමට, නැමුමට ආදි නිවෙස් සැම අවශ්‍යතාවයකට ම ප්‍රයෝගනයට ගනිති.

ගමේ ජන ජීවිතය ගොවිතැන හා බද්ධ වූවකි. එසේම අස්වැන්න වැස්ස මත රඳා පවතී. වැස්ස වසරේ කාලගුණීක විපර්යාසයන් මත රඳා පවතී. වැස්ස ගුහ නිමිත්තක් ලෙස සැලකුන. වැස්ස නිමිති කොට විවිධ විශ්වාසයන් මත උත්සව ද පවත්වති. කෙසේ වුවත්, වැස්ස ජන ජීවිතයේ බොහෝ කටයුතුවල ආරම්භයයි. ජනයාගේ ගුම ගක්තිය උරගා බලන්නේ වරුසාවේ ආරම්භයන් සම්ඟිනි. පලමුවන මහ වැස්සෙන් පොලොව තෙමුණු පසු එනම් මැයි මාසය මුළ දී ගොවියෝ සි සැම ආරම්භ කරති. දැවැන්ත ම් හරක් ජෝඩ්වක් විය ගසකින් සම්බන්ධ කොට ලියෙන් තැනු නගුලකින් ඉහළට පහළට කිප වාරයක් ගෙන ගොස් පොලොව සකස් කරති. පොලොව මඩ කිරීම සඳහා ද උන් මෙසේ දක්කමින් ලියදී සකස් කර ගනිති. මේට පෙර කුඩා දිය පාරවල් ප්‍රයෝගනයට ගනිමින් තමන්ට අවශ්‍ය ගොයම් පැළ තවත් කර ගනිති. පැළ සිටවන කාලය පැමිණී විට, භැම කළකට ම රා දක්වන නර්තනයකට සූදානම් වන්නා සේ කාන්තාවේ රටාවකට පේළ සැදී පැළ සිටවති. මේ ගෙවිලියෝ පහතට නැමී, පස්සෙන් පස්සට යමින් ගොයම් පැළ සිටවති.

වැසි සමය තුළදී අවට ගම්මාන පරිසරය අමුතුම සිරියාවක් ගෙන දුණි. ඇත්තට විහිදී යන කොටු කොටු ලියදී වැහිබර අහස මුළු ප්‍රදේශය ම තෙතමනයෙන් යුතු සූන්දර පරිසරයකට පරිවර්තනය කරයි. පේන තෙක් මානයේ කදු වැටි අතිවිශාල උණ පදුරුවලින් ගහණ ය. නො කඩ්වා භැලෙන හිර පොදු වැස්ස පොලොවේ ස්වභාවය ද්වසින් දවස වෙනස් කරයි. වතුරෙන් පිරුණු ලියදී පුරා පේළියට සිටවූ ගොයම් පැළ අමුතුම සූන්දරත්වයක් පරිසරයට එක් කරයි. උදය කාලය ගාන්ත ය. තරමක උණුසුමක් ද එක් කම්ලේ ය. සවස් කාලය පටන්

ගනිදිදි ගෙමිබන්ගේ හඩ ද පොකුණු අද්දර කොකුන් ගේ හඩ ද මුළු පරිසරය පුරා ඇසුනි.

එක් එක් වැසි කාලය ඇරුමිදිදි තපායිගේ සිතට සංකාචක් ඇති විය. අගෝස්තු මාසයේ නිරිත දිග සුලං තුනි වී වැස්ස රිකෙන් රික අඩුවෙදිදි ඇගේ හදවතට අමුතම කනස්සල්ලක් ඇති වේ. සැප්තැම්බර මාසයේ ගංවතුර ගැලීම තවත් හිත් අමාරුවකි. ගම්මාන හරහා නිවර්තන සුළු සුලග හමා තද වැසි හේතුවෙන් තැනින් තැන ජලයෙන් යට විම තවත් කනස්සල්ලකි. පාරවල් මධ්‍යී සැදෙන වළ ගොඩැලි මි හරක් සහ කරන්න යැමෙන් තවත් අබලන් වේ. මේවා නිසා මිනිසුන්ගේ සහ තිරිසනුන්ගේ දාරා ගැනීමේ හැකියාව හින වේ. මේවා දැකීම ද තපායිට හිසරදයකි. වරෙක ධාරාණීපාත වැසි වසී. වරෙක පොද වැසි වසී. මේ අතරේ ගොයම් පැල ද්රුගනීය ලෙස උසින් වැඩි කොළඹාට තණතිල්ලක් සේ දිස් වේ.

ඔක්තොබර මස මැද හාගයේ ගොයම් පිදි, රන්වන් කරල්වලින් තැමී මුදු යාය ම සිත් සනසන ද්රුගනීය පරිසරයක් මවයි. අස්වැන්න තෙළන කාලයේ දි තපායි ද තම පවුලේ සාමාජිකයන්ට එක් වූවා ය. සියල්ලේ සමතලා දැකැති රගෙන ගොයම් මිටි මිටි කපා සමතලා කොටසක ගොයම් ගොඩ ගසති. අවි රශ්මිය ඉවසමින් මෙම ගොවියෝ දින ගණනක් අස්වැන්න නෙළති. ඔක්තොබර මස අග හාගයේ දී වී පාගා වේලා සකස් කර ගැනීමට සැලසුම් කරති.

තපායි විවාහයෙන් සම්බන්ධ වූ අඥත් පවුලේ ජ්වනෝපාය සඳහා ඇය ද කොටස් කාරියක් විය. කුමුරු වැඩ සහ ගෙදර දොරේ දොරේ වැඩපළ ඇය කිසිදු පැකිලීමකින් තොරව ඉටු කළා ය. එමෙන් ම කුමුරු වල් නෙලීම, ඇල වේලි සකස් කිරීම ආදිය ඉටු කිරීමට ඇය මහත් වූ වෙහසක් දැරුවා ය. අස්වැන්න නෙළා ගත් පසු බැන ආරක්ෂා කිරීම සඳහා ඇය තම ස්වාමියා සමග කමතේ නිදි වැරී ය. බැන පාගා සුලං කිරීම කාන්තාවන්ට අයත් වූ විශේෂිත කාර්යයකි. එම කාර්යයට ද තපායි අනෙක් කාන්තාවන්ට එක් වූවා ය. එම දිනයන්හි ඇය අන් ස්ත්‍රීන් හා එම්මහනේ දිනල ඉවසමින් කමතේ තිද්‍යාගත්තා ය.

ගෙවිලියෝ වී මිටි දැනින් ගෙන හිසට උඩින් ඔසවා වේගයෙන් පහළට තැමී පොලොවේ ගසා වී ඇට වෙන්කර ගනිති. මෙසේ පැය ගණනක් තැමී

නැමී කාන්තාවේ මෙම දුෂ්කර කාර්යයේ නිරත වෙති. ඉන් පසු මෙම වී උණ බම්බු පටිවලින් තැනු විශාල බඳුන්වල බහා පුළු කරති. දෙතුන් දෙනෙක් එක්වී මෙම බඳුන්වල ඇති වී වේගයෙන් අහසට විසිකර නැවත බඳුන පහලින් අල්ලා, පොලා ගනිති. වී පොතු සුළුගට විසි වී පිරිසිදු වී ඇට බඳුනේ ඉතිරි වේ. මෙය ද බොහෝ වේලාවක් කළ යුතු වෙහෙසකර කාර්යයකි. මෙසේ පොලා වේලා ගන්නා වී මි හරක් කරන්නයක පටවා නිවෙස් කරා ගෙන යති. එම වී තම පවුලට අයන් කුඩා ධාන්තාගාරවල අසුරති.



වෙන් ඉදුරුන් නිජත්තයෙන් බෝම්බ ව්‍යුහාවකට මුක් වෙනවා -
අදා තෙස්ත්‍යාගේ,

කන ගල්දවලුත්, නාස්‍ය ගඟුවලින්,
දිව තෙස්ත්‍යාගේ, යේදාය සෑත්‍යාගේ,
මේ ගැටු ගැයක් ගැන ම ම පර්ක්සා කෙනවා.
ඡියේ ක්‍රියා විට වාගේ සෑම ඉත්ක්‍රියක් ම
වට ගුත්ත්තයෙක් වෙනවා.



ප්‍රංචි කායිවි

තපායි මේ කළබලකාරී ලෝකයට අකමැති වූ තමුත් ඇය සියල්ල ඉවසා දරා සිටියා ය. ඇගේ එකම සැනසිල්ල වූයේ ආරණ්‍යයේ ආගමික කටයුතු භා භාවනා පුහුණුවයි. මෙම අසහනයට අමතරව ස්වාමියා ඇගේ නිධනස සීමා කිරීම තවත් බරක් විය. ගැහැනිය සිටිය යුතු සීමාව ඇගේ පවුල සහ නිවස බවත් අවට ලෝකය නොවන බවත් ඔහුගේ අදහස විය. ආධ්‍යාත්මික ලෝකය ගැහැනියකට කිසිසේත් අයත් නොවන බව ඔහුගේ පිළිගැනීම විය. උස් පහත් හේදය, ගැහැනු පිරිමි වෙනස ආදි පැරණි මති මතාන්තර නිසා පූ තායි ගම්මානයේ සංස්කෘතිය ද බෙදා වෙන් කෙරුණි. තපායි ද මැදි වී සිටියේ එම ලෝකයට ය. මෙම ආකල්පයන්ට විරුද්ධ නො විය යුතු බවත්, ඒවා ඇය ද ඉදිරියට ගෙන යා යුතු බවත් ඇගේ සිතට කුඩා කළ සිට ම කා වද්දා තිබුණි. ඇගේ පොදුගලික නිධනසට තපායිගේ ස්වාමියාගෙන් ඉඩ කඩ ලැබුණේ ඉතා ස්වල්පයකි. එසේ තීරණ ගැනීම ඔහුගේ වරප්‍රසාදයයි. මෙය, එකිනෙකා හඳුනා නො ගතිමින් කෙරෙන යෝජන විවාහයක එක් ප්‍රතිඵලයකි.

ඇය සතර පෙරෙයට ම ආරණ්‍යයට යැම ඔහු තහනම් කළේ ය. උදේ පිණ්ඩාතය සඳහා වඩා හික්ඡුන් වහන්සේලාට දානය පිළිගැනීමටත්, රාත්‍රි කාලයේ නිවස තුළ පිරින් කිමටත් පමණක් ඔහු ඇයට අවසර දුණි. ඇය ඔහුගේ

තිරණවලට කිකරු වූවා ය. ඇයට කළ හැකි වෙනත් දෙයක් නො තිබුණි. නිවසේ සහ ගොවීපොලේ වැඩපළ තපායිගේ ආධ්‍යාත්මික අප්‍රේක්ෂා වෙනස් කළේ ය. ඇගේ ද්‍රව්‍ය දීර්ශ වූ වෙහෙසකාරී එකක් විය. නමුත් එම පිඩාකාරී තත්ත්වය මධ්‍යයේ ඇය, ඇගේ සිත තැනැපත් කර ගැනීමට වෙහෙස දැරුවා ය. අවුල් සහිත පටළුවිලි සහිත ජීවිතය මැද තම සිත එකග කර ගැනීමට ඇය තත්ත්ව ම පුරුෂ පුහුණු වූවාය. කොළඹ සහ අප්‍රසාදය දන්වන සිතිවිලි තම සිත තුළින් නැග එදීදී, දැඩි ආයාසයකින් ඒවා පාලනය කර ඇය තම සිත මෙල්ල කර ගත්තා ය. ඇගේ ස්වාමී පුරුෂයා ගැන සිතෙහි අමනාපයක් නැග එදීදී. එම හැඟීම් ඇය මෙම්තියට කරුණාවට පෙරලා ගත්තා ය. අනුත් ගැන රේඛා සිතිවිලි ඉස්මතු වෙදීදී ඇය ගිහිගෙය හැරදා ගිය සිල් මාතාවක් සේ සිතන්නට පුරුෂ වූවා ය. එමෙන් ම, කවදා මුත් දිනයක තමා ගිහිගෙය අතැර දා, සුදු වත අදින සිල් මාතාවක් වන බවට ආවාරිය මුත් හිමියන් කී අනාවැකිය, ඇ තිතර සිහි කළා ය. ගැමුරු ආධ්‍යාත්මික පුහුණුවක අයය ඇය ඇගේ සහජ නුවණීන් දැන සිටියා ය. එසේ වූවත්, දැනට, එදිනෙදා ජීවිතය ගෙවෙන අයුරු ගැන ද ඇය සැහීමකට පත් ව සිටිය යුතු බව ද ඇය වටහා ගත්තා ය.

ගෙදර දොරේ වැඩපළ කිරීමේ යුතුකම ඇය මැනවින් ඉටු කළා ය. ඒවායින් ඇය තාප්තියක් නො ලද බව ඇගේ යටි සිත දැන සිටියා ය. ඇය ගෙන යන ජීවිතය, ඇය කොටුවී සිටින සීමාවන්, ඇය නිවැරදිව හඳුනා ගත්තා ය. එම සීමා ඉතා කුඩා ඒවා විය. ඇගේ විවාහය එම සීමාවන් තවත් කුඩා කළේ ය. ඇය දුටු සියල්ල, ඇසු සියල්ල සහ ඇය විදි සියල්ල ඇගේ සිතට කිසිදු සැනසිල්ලක් ගෙන දුන් ඒවා නො වී ය. ඇය වයස අවුරුදු දහ හතේ සිට විසි හත දක්වා ඒකාකාරී වූ අනාප්තිකර අසහනකාරී ජීවිතයක් ගෙවිවා ය. වසරෙන් වසර ඇය ගෙවූ ජීවිතය, කළකිරීම සහ වේදනාවන්ගෙන් යුත්ත විය. කිසිදු අත් වෙනසක් ඇයට අත් දැකීමට නො ලැබුණි. ඇ අවට සිදුවූ සියල්ල සිදුවන සියල්ල දෙස ඉතා ඉවසිමෙන් බලා සිටියා ය. ඉඩ ලද සුළු වේලාවන්හි දී, ඇය භුද්‍යකළාව හාවනාවට යොමු වී, ඒ සුළු මොහොත වූවද ප්‍රාජනීය මොහොතක් කළා ය.

සංකීරණ ජීවන රටාවකින් තොර වූ, වාම් සුදු ඇදුමකින් සැරසුණු සිල් මාතාවක් වීම සඳහා මේ ලෝකය අත හැර දැමීමට ඇය නොයෙක් වර සිතුවා ය. ඇගේ අධිෂ්ථානය කළින් කළ වේගවත් වී, වෙන කිසිවක් අවශ්‍ය නොවන

තැනට ඇගේ හැඟීම් උත්සන්න විය. අවසානයේ එක් සැන්දැවක, කැමෙන් පසු ඇය තම ස්වාමියා ඉදිරියේ දණ ගසා ගෙන කරුණු පහදා දීමට වෙරදුවා ය. ගෙදර වැඩපළවලින් මිදි, ගිහිගෙය අත හැර සසුන් ගත වීමට ඇය තුළ ඇති ආගාව, ඔහුට තෙරුම් කර දීමට ඇය මහන්සි ගත්තා ය. ඇයගේ ස්වාමිපුරුෂයා එම ඉල්ලීම ගැන කිසිදු තැකීමක් නො කොට ප්‍රතික්ෂේප කළේ ය. ඒ සම්බන්ධ ව කිසිදු කතාබහකට තමා අකමැති බව ද හෙතෙම පැවසී ය. කිකරු බිරිදික් සේ බිමට හෙලා ගත් දැසින් යුතුව, නිහාල ව ඔහුගේ තීරණය පිළිගෙන නැවත සුපුරුදු ඒකාකාරී ජ්විතය ගෙන ගියා ය.

තපායිගේ අසහනකාරී ජ්විතය ද්වස කිසිදු වෙනසක් නො වී ගෙවී ගියේ ය. ඇගේ අරමුණ ගැන බලාපාරෝත්තු සහිත ව ඉවසීමෙන් ඇය කාලයට ඉඩ දී බලා සිටියා ය. සති කිපයක් ගත වූ පසු, තම ස්වාමියා හොඳ මූහුණුවරකින් සිටින දිනයක නැවත වරක් ඇගේ නිධ්‍යස ඉල්ලා ඇශ ඔහු ඉදිරියේ බැගැපත් වූවා ය. එවර ද ඔහු ඇගේ ආයාවනය ප්‍රතික්ෂේප කළේ ය. ඇයට සිල් මාතාවක් වීමට ඔහු අවසර දුන හොත්, මිනිසුන් ඔහු ගැන කට කතා පතුරවමින් සමවිවෘත ලක් කිරීමට හැකි බව කිවේ ය. එමෙන් ම ඇයට දරුවෙක් ලබා දීමට ඔහුට හැකි කමක් නො තිබුණ නිසා ඔහු හෙලා දැකිය යුතු පිරිමියෙකු යයි, මිනිසුන් මිපාදුප කතා කරනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

මෙම ගැටුවට කෙසේ පිළිතුරු දිය යුතු දැයි ඇයට වැටහිමක් නො තිබුණි. මුවන් දෙදෙනා අවුරුදු දහයක් දරුවෙක් නොමැතිව එකට ජ්වන් වූ බව ඇත්ත ය. දෙදෙනාගේ ම පවුල්වල දු දරුවෙය් සහ සම්ප ඇශින් බොහෝ ය. නමුත් මුවන් දෙදෙනාගේ පවුල වර්ධනය නො වී ය. සමහර විටෙක මෙය කරමානුකුල ව සිදුවූ යහපතක් ද විය හැක. දෙදෙවයේ මෙම පෙරලීම, ඇයට නිවසින් පිටවීම පහසු කරුණක් කිරීමට ද ඉඩ තිබුණි. නමුත් එම කරුණ ඇය නිවසින් පිටවීම වැළැක්වීමට ඇගේ ස්වාමියා යොදා ගත්තේ ය. ඇය තවත් වරක් අවසර ඉල්ලුවා ය. එවර ද ඔහු ඇයගේ ඉල්ලීමට අවසර නො දුනී.

පූ තායි ගම්මානයේ සාමාන්‍ය පැවුලක සාමාජික සංඛ්‍යාව තරමක් වැඩි ය. සැම දරු උපතක් ම වෙනුවෙන් උත්සවයක් ගෙන සැමරීම ඔවුන්ගේ සිරිතක් වූ අතර දරු උපතක් ජ්වන් වීමට ලද රැකුලක් සේ ද සැලකුණි. අපුත් දරුවා පවුල් වැඩපළ කර ගැනීමට ලද ආයිරවාදයකි. ගොවිතැන් කිරීමට සහ ගෙදර දොරේ වැඩපළ කිරීමට දරුවන් හැඳි වැඩි වැඩිමහල්ලනට එකතු වේ.

දෙමාපියන් මහජ වූ පසු ඔවුන් රක බලා ගැනීම ද දරුවන් සතු වගකීමක් විය. තපායිගේ, දරුවෙක් නැති විවාහ ජීවිතය ගැන ඇගේ තැන්දලා සහ යාති සහෝදර සහෝදරීයේ කනස්සල්ලට පත් වුහ. ඇ මහජ වූ පසු ඇයට රක බලා ගන්නේ කවුරුත් ද?

දරුවන් කිප දෙනෙකුගේ මවක් වූ ඇගේ යාති සෞඛ්‍යරියකට නැවතන් දරුවෙකු ලැබේමේ ලකුණු පහළ විය. දරුවා බිජි කළ පසු, බිඩිලා හදා වඩා ගැනීමට තපායිට දිය යුතුයයි සම්ප යාතින් තීරණය කළහ. තපායි ඇගේ මව සමග මේ ගැන සාකච්ඡා කොට, යාති සෞඛ්‍යරිය දරුවා බිජි කරන දින, ඇයට උපකාර කළා ය. එදා බිඩිවූ ගැහැනු දරුවා තුරුළු කරගෙන තපායි එදින ම ගෙදර ගෙනාවා ය. නිවසට අප්‍රත් අමුත්තා ගෙන ආ මොහොතේ ම බිඩිලාට කායිවි යනුවෙන් නම් තැබුවා ය. ඇගේ “සුරතල් පොඩිඩි.”

බිඩිලා ලැබුණාට පසු ඇය ඉතා සතුවෙන් ඉන්නා බව ගම්වායින් හට පෙනුණි. මව සෙනුහස පාමින්, බිඩිලාගේ වැඩිපළ ඉතා සතුවෙන් කළ තපායි බොහෝ වේලා සිගිත්තා කරපින්නා ගෙන සිටින බව ගම්වායින්ට පෙනුණි. ඇයට “මායි කායිවි” යනුවෙන් නම් පට බැඳුණි. “කායිවි ගේ අම්මා” මේ නම ඇයට ජන්මයෙන් ම උරුම වුවක් මෙති. මෙතැන් පටන් කවුරුත් සෙනාහයින් තපායි ඇමතුවේ, “මායි කායිවි” කියාය.

කුඩා කායිවි හැඳි වැඩි, කඩිසර බුද්ධිමත් ගැහැනු ලමයෙක් වුවා ය. ඇය ඉතා උන්දුවෙන් අම්මාගේ එදිනෙදා වැඩිපළ ඉගෙන ගත්තා ය. උද්යෝග යෙන් හා කඩිසර ව ඇගේ අම්මාව අනුකරණය කළ තරුණ කායිවිගේ ඇගපත ඒ ඒ වැඩි අවශ්‍ය පරිදි ලාභිත්‍යයෙන් හැසුරුවා ය. කඩිසර ව ගෙදර දොරේ කටයුතුවල යෙදීම ඇයට සාමාන්‍ය දෙයක් විය. මායි කායිවි ගේ අම්මා, ඇය කුඩා කළ බලාපොරොත්ත නොවූ අවස්ථාවක මිය ගිය හෙයින්, ගෙදර දොර වැඩිපළ ඉගෙන ගැනීමට ඇයට මහත් වෙහෙසක් දැරීමට සිදු විය. එසේ හෙයින් මායි කායිවි ඇගේ කුඩා දියණීයට කැප වීමෙන් වැඩි කිරීමේ අවශ්‍යතාවය ඉගෙන්නුවා ය.

දියණීයක් හදා වඩා ගැනීම, මායි කායිවි හට කෙළිලොල්, එමෙන් ම සතුට දනවන අත්දැකීමක් විය. ඇය කොටු වී සිටි සීමාවන් ගෙන තාවකාලික ව මිදි වෙහෙසකාරී ජීවිතයෙන් තරමක් හෝ අස්වැසිල්ලක් දරුවා නිසා ලැබුවා

ය. ඇගේ ආධ්‍යාත්මික අපේක්ෂාවන් කුවුරුන් සමග හෝ බෙදා හදා ගැනීමට ඇය ඉහන් ආභාවකින් පුලු පුලා බලා සිටියා ය. එනමුදු කායිටි තවම කුඩා පැදිරියකි. ඇ වටා ඇති දුක්ඩිත ලෝකය ගැන දැන ගැනීමට තරම් මෝරා තැක. ඇය අතිංසක ය. නමුත් මායි කායිටි මේ ලෝකයේ වේදනාවන්ට සහ දුක් කන්දරාවට මුහුණ දී බොහෝ කළේ ය. ඇ අවට සිටි ඇය මුහුණ දුන් දුක් පිඩා, ඇගේ පපුවේ තියුණු වේදනා ගෙන දෙන තුවාලයක් සේ ඇයට දැනුණි. කිසිවකුගෙන් කිසිදු අනුකම්පාවක් තො ලබා එදිනෙදා වැඩපොලෙහි යෙදෙන ගම්වාසීන්ගේ සින් වේදනා ඇයට වැටහුණි. ඔවුන් තරුණ වියේ සිට මහලු වී මැරෙන තුරා, නිරත වූයේ එදිනෙදා කෙරෙන වැඩපොලවල පමණි.

“උපතක සතුට මරණයක දුක් පසු පස දිව එන්නකි”

“නියගයක ව්‍යසනය පසුපස ජල ගැල්මක විනාශය ද පැමිණේ.”

කායිටි හදා වඩා ගැනීමට ගෙන ආ වසරේ ම මායි කායිටිගේ පියා මිය ගියේ ය. සතුට පසුපස දුක් පුළු බැඳී ආයේ ය. මෙවර වරුසාව ද පැමිණියේ තැක. ඒ හේතුවෙන් ගොවිතැන් පාඨ වී සහල් තො ලැබුණි. සැප හා දුක් එකට එක් වී එකවර මතු වී එයි. මිනිසෙකුගේ ජීවිතය මරණය කරා ගෙන යන කරත්තයක එකට බැඳී රෝද දෙකක් මෙනි. අංත් රෝද සකස් වූ පසු, එය අනාගත උත්පත්තිය කරා ඇදු ගෙන යයි. මායි කායිටි මෙම වෙනස් වීම, සහ දුක් ඇතිවිම, ජීවිතයේ මැද පවතින බව දුවුවා ය.

සැප දුක් අතරේ වූව ද, යහපත් අයහපත් කාලය තුළ වූව ද, ඇගේ හදවත පත්‍රලේ තිබූ අපේක්ෂා ඇය අත තො හැරියා ය. මතුපිටින් දැකින දේ මොන ආකාරයෙන් වෙනස් වූව ද හදවත පත්‍රලේ මුල් බැස තිබූ ගිහිගෙය අත් හැරීමේ ආභාව ඇගේ ජීවිතයේ එක ම බලාපොරොත්තුව විය. වට් තොං තොං ආරණ්‍යයේ, කෙස් කැපු, වාම් සුදු සිල් රේදී හැඳී, සිල් මාතාවක් වන විතුය, ඇය නිතර ම තම සිතේ මවා ගත්තාය. පුදුකළාව නිහඹව කිසිදු බාහිර බාධාවකින් තොරව හාවනා කරන අයුරු ඇගේ සිත තුළ මවා ගත්තා ය. අහිනිෂ්කුමණය ජීවිතයේ වට්නා එක් අංගයක් බව ඇය වටනා ගත්තා ය. අවුරුදු ගණනාවක් ඇය මේ ලෝකයේ අතරම් තොවී ජීවත් වීමට ඉගෙන ගත්තා ය. සිතේ කැළඳීම වටනා ගැනීමටත් එය සහසුන් කර ගත්තා අයුරුත් ඇය ඉගෙන ගත්තා ය. සැප දුක් සතුට අසතුට ආදිය අඩු වැඩි වෙවී ඇ වෙත

පැමිණීම විටක ඇගේ සන්සුන්හාවය අහෝසි කළේ ය. එසේම වරින් වර සිත රටටන සිතිවිලි ඉස්මතු වී අවුත් තවත් වරෙක ඇ මුලා කළේ ය. වයසින් මෝරා වගකීම් වැඩි වෙද්දී ඇගේ අනාගත බලාපොරාත්තු කඩවන ලකුණු පහළ විය. එම කඩවීම් හමුවේ ඇගේ නිදහස ද විනාශ විය. ආචාරය මුන් නිමි, අවසන් වරට ඇය යම් දිනක එම සිහිනයේ එල අත් විදින බවට දුන් පොරාත්දුව, ඇගේ අසහනකාරී මනසට තිබූ එකම සැනසීම ය. නමුත් දැන් ඇයට කුඩා දියණියක් හදා වඩා ගැනීමට සිදු වී ඇත. සපුන්ගත වීම ඇ වෙතින් තවත් අන්තට ගිය බවක් ඇයට දැනුණි.

පුරුණ කාලීන සිල් මාතාවක් සේ කල් ගත කිරීමට ඇයට ඉඩ කඩ නො ලැබුණුන්, කෙටි කාලීන ආගමික වැඩිසටහනකටත් සහභාගි වීමට අවස්ථාව බලා ගත හැකි වනු ඇතැයි ඇයට හැගුණි. තරුණ පිරිමි ලමයි වස් කාලයේ තාවකාලික ව සපුන් ගත වී මහණ දම් පුරන බව ද ඇයට සිහි විය. එය නිවැරදි පිළිවෙතකි. විවාහක පිරිමින් පවා ගිහියෙයින් නික්ම වික කළකට මහණ දම් පුරති. මේ දේ ඇයට කරන්න බැරි ඇයි? එසේ වුවහොත් දුව ගැන බැඳීම කළ යුතුව ඇත. නමුත් කායිවි අවුරුදු අටක දැරියක් වුවද මාස තුනකට ගෙදර වැඩිපළ බලා ගැනීම හා පියාගේ අවශ්‍යතා ඉටුකර දීමට ඇ දක්ෂ වුවා ය. මායි කායිවිගේ යාති සෞඛ්‍යයුරියන් ඇයට උදව් කරන බවට ඇයට විශ්වාසයක් තිබුණි. මේ සඳහා ගෙදර බර වැඩි ඇ කාලීන් නිම කළ යුතු ව තිබුනි. සේ සැම සහ පැල සිටුවීම ඒ ද්‍රුෂ්කර වැඩි අතරට වැටුණු කාර්යයන් ය. කෙටි කාලීන ආගමික වැඩිසටහනට සහභාගි වී එය නිමවා අස්වැන්න නොලිම සඳහා ඇයට නැවත ගෙදර පැමිණිය හැක. අධ්‍යාත්මික මගක යැමට ඇයට කිසිදිනක නිදහස් නොකරන බවට ඇගේ ස්වාමියා පවසා ඇත. කිසිදු නිදහසක් නැති වනවාට වඩා කෙටි නිදහසක් හෝ තිබීම යහපතකි. යා යුතු මාර්ගයේ පියවර කිපයක්වත් යැම, මුළු ගමන නැති වීමට වඩා යහපතකි.

වසර දහයකට පුරුම තම ස්වාමියා ඉදිරියේ වැද දණ ගසා ආයාවනා කළා සේ ම මායි කායිවි මෙවර ද ඔහු ඉදිරියේ දණ ගසා ඇයට කෙටි නිදහසක් බලා දෙන ලෙස ඉල්ලා සිටියා ය. හදවත පතුලෙන් ම ලයාත්වීත ව කරුණු පහදා ද ඇගේ ජ්විතයේ තිබූ එකම ආභාව වික කළකට හෝ ඉටුකර ගැනීමට කුඩා ක්වුළුවක් විවර කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටියා ය. පැවුල සහ නිවස බිරිදිකට ගැනැනියකට තිසි තැන බව ඇ පිළිගත්තා ය. එනමුත් ජ්විතය

පුරා ඇය ගෙන ආ සිහිනය මූදුන් පත් කර ගැනීමට රික කළකට හේ ඉඩ දෙන ලෙස ඉල්ලීම් දණගස ඔහු ඉදිරියේ බැඟැපත් වූවා ය. නිවසේ පාලනය සැලසුම් කර ඇති අයුරු ඇ ඔහුට තෝරුම් කළ අතර, ඇය නිවසින් ඇත්ව සිටින කාලයේ වැඩපළ නිසියාකාරව කෙරෙන බවට ඇය ඔහුට පොරොන්ද වූවා ය. මාස කුතෙන් වස් ආගමික වැඩ සටහන නිම වූවාට පසු නැවත ගෙදර එන බවට ද ඇය ස්ථීර ව ම ඔහු ඉදිරියේ පොරොන්ද වූවා ය.

එක් දිසාවකට මුහුණ හරවා ගත් ඇගේ ස්වාමියා කිසිදු හැඟීමක් නැතුවා සේ ඇ එතෙක් පැවසු දේ නිහඹ ව අසා සිටියා ය. ඇගේ කතාව නිම වූ පසු ඉල්ලීම අනුමත නො කරන බව අගවන සේ හිස සලමින් ඇගේ මුහුණ දෙස ඇස් අයා බලා, මහණ වීම අමතක කරන්නැයි පැවසී ය. ඇයට රික බලා ගත්න ස්වාමිපුරුෂයෙක් සිටින බවත් හදා වඩා ගැනීමට දියණීයක් සිටින බවත් මතක් කරමින් මින් පසු ඇගේ සිහිනවලට කන් දීමට ඔහු සතුවූ නැති බැවි පැවසුවේ ය.

මායි කායිවි නැවතත් ඇගේ සීමාවන්ට කොටු විය. ඉවසීම ගිලයකි. කරුණාව සහ සමාව දීම ද ගිලයන් ය. තම ස්වාමියා ඇයට පැනවූ තහංචිවලට විරුද්ධ වීමෙන් ඇය වැළකුණා ය. ඇය දියණීයට ආදරය කළා මෙන් ම තම හිමිගේ අප්ස්කාවන්ට ගරු කළා ය. නමුත් ඇගේ අනාගත සිහින මැවීම ඇ නතර නො කළා ය. ඇගේ බලාපොරොත්තුව ඉටුවීම මායි කායිවි හට ඇගේ පසුපස එන, ඇ ඉතිරි කළ කුසලයක් විය. එසේ හෙයින්, ඊළග වස් කාලය එළඹිදේ ඇය නැවත වරක් ඇගේ ස්වාමියාගෙන් සහනයක් පැතිය. මෙවර ඔහුගේ පිළිතුර යාන්තමින් සැනසිලිදායක වූ අතර එය පුර්ණ ප්‍රතික්ෂේපයක් ද නො විනි.

ඇය මුහුණ පා සිටින අසීරු තත්ත්වය දෙපැත්තේ ම යාතින් අතර කතාබහට බඳුන් වූ කාරණාවක් විය. සමහරක් පක්ෂපාතී වූ අතර තවත් කොටසක් රට විරුද්ධත්වය පැහැ. කාගේන් ගොරවයට භාජනය වූ සාධාරණ තිරණ ගැනීමේ හැකියාව ඇති යානවත්ත මාමා කෙනෙකුට මේ සම්බන්ධ ව මැදිහත් වීමට යාතිහු ඉල්ලීමක් කළහ. ඔහු මායි කායිවි කුඩා ලැදැරියක් ව සිටි කාලයේ සිට දන්නා කෙනෙකි. ආවාර්ය මූන් හිමි හමුවීමට ඇගේ පියා සමග ආරණ්‍යයට එන යන අයුරු ඔහුට මතක තිබුණි. එමෙන් ම ඇගේගේ ආධ්‍යාත්මික බලාපොරොත්තු ගැන ඔහුගේ අනුකම්පාව ඇය වෙත යොමු

විය. ඔහු ඇගේ ලේලියගේ මැරැණු පියා වෙනුවෙන් ඇගේ ස්වාමියා හා කතා බහ කොට වාසිදායක පිළිබඳක් ලබා දීමට ඉදිරිපත් විය. ඔහු මායි කායිවිගේ ස්වාමිපුරුෂයා සමග පොදුගලිකව සාකච්ඡා කළේ ය. ඔහුට ද, ආධ්‍යාත්මික කටයුතුවල නියැලීමෙන් ලබන එල විඛාක තෝරුම් කර දුන්නේ ය. ඔහු සමග තර්ක කරමින් කෙමෙන් කෙමෙන් ඔහුට බල කරමින් වික කාලයකට එම හාවනා කටයුතුවලට යැමට අවසරය දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේ ය. අවසානයේ බුන්මා ඔහුගේ බිරිඳුට මාස තුනක වස් කාලයේ දී පමණක් සිල් මාතාවක් සේ මහණ වී සපුන් ගත වීමට අවසර දුන්නේ ය. අමතරව වැඩිපුර එක් දිනකටවත් අවසර නො ලැබූණි. ඔහුගේ පැත්තෙන්, ප්‍රවුල් ගොරවය ආරක්ෂා කරන හැරියටත් තම දියණීය ඇ නැති කාලයේ බලා කියා ගැනීමටත් ඇශ්‍යින් එකග කර ගති. මෙම සහනය ලබා දුන් වයසක මාමා, එම මාස තුන තුළ පංච ශිලය ගැන ඉද්ධාව ඇති කර, එම සිල් පද සමාදන් වී ඇය එන තුරු ඒවා රකිය යුතු බවත් මායි කායිවිගේ ස්වාමියා පොරොන්දු කර ගත්තේ ය. සතුන් මැරිමෙන්, සොරකම් කිරීමෙන්, බොරු කීමෙන්, මෙමුන සේවනයෙන්, සහ මත් ද්‍රව්‍ය ගැනීමෙන් වැළැකි සිටින ලෙස ඔහු එකග කර ගත්තේ ය. පංච ශිලය සමාදන් වී, ඒවා රකිම ගමේ පොදු ආගමික වාරිතුයක් වුව ද, ඔහු ඒවා ගැන කිසිදු තැනීමක් නො කළ කෙනෙකි.

හදිසියෙන් උද්ගත වූ තත්ත්වය ඇය පුදුමයටත් උද්දාමයටත් පත් කළේ ය. මායි කායිවි දැන් එක් කොට නළලෙහි තබා, සියල්ලන්ට ම පින් සිදු වේවා යයි කියමින්, ඒ සිතුවිල්ල හදවත් පතුලට ම කිදා බැසීමට ඉඩ දුණි. අවසානයේ, ආචාර්ය මුන් මහා තෙරැන් අවුරුදු විස්සකට ප්‍රථම කළ අනාවැකිය මල් පල ගැනෙන ලකුණු පහළ විය. දැස් පියාගත් ඇය, තම හදවත තුළ මනස මොහොතාක් එකග කර මේ දිනාගත් කෙටි කාලය තුළ සිල් මාතාවක් වශයෙන් උපරිම එල නෙලා ගත්තා බවට, ඇය තමාට ම දිවුරා පොරොන්දු වුවා ය. ඇගේ සිතිවිලි ධාරාවේ ඉදිරියෙන් ම පිහිටි සිතුවිල්ල නම්, හාවනාවයි. මේ වාසනාව මෙතෙක් ඉටුකර ගැනීමට උගහට වූ දෙයකි. කාලය විසින් කළේ මර මරා අප්‍රාණික ව තිබු සිතිවිල්ලකි. නමුත් මේ වන විට එම සිතිවිල්ල දැඩි අවධානයකට යොමු වෙමින් පවති. මොන තරම් බලාපොරාත්තු කඩවීම්වලට ඇය මුහුණ දුන්න ද, ඇය කිසි දිනක මතු බලාපොරාත්තු කඩ කර ගත්තේ නැති.

අධිනිෂ්ක්ලතාය



මූලික භාවනා ප්‍රයුත්තුව
ඩීපුතු කෙසේල් ගසකට සිටුවූ රුකුලක් තෙති.

චිය,
වියාල ව සංදෙන කෙසේල් කැන
සුදුසු කාලයේ ජයනී ඉදි වැඩිවට ඉඩ ගැඩි.
චිය,
අකාලයේ ඩීම ඇද වැඩිවට ඉඩ නොඟේ.



සියල්ල අතහැර යාම

එදා ඇසැල පුන් පොහොය දා ය. ඇගේ වයස අවුරුදු තිස් හයකි. ඇයට අයත් යයි හැගුණ සියල්ල ම, එසේ ම ජීවිතයේ ඇය බැඳ තැබුවායයි හැගුණ සියල්ල ම, කිසිදු පසු තැවීමක් තොමැති ව අතහැර දමා වට් තොං තොං ආරණ්‍යයේ හික්ෂුන් වහන්සේලා සහ සිල් මාතාවන් ඉදිරියේ දණ ගසා දොහොත් මුදුන් දී වැන්දා ය. පැරණි එමෙන් ම ප්‍රසන්න වූ සරල ආගමික වාරිත්‍යකට සහභාගි වී, ඇය විනයානුකුල ව සසුන් ගත වූ සිල් මාතාවක් "මයි වී" වෙමි සි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා ය.

මයි වී කායිවි සිල් මාතා කායිවි ඇගේ සසුන්ගත දිවිය ආරම්භ කිරීම සඳහා එදින පාන්දර ආරණ්‍යයට පැමිණියා ය. ආරණ්‍යවාසී සිල් මාතාවන්ට බයාදු සිනහවකින් සංග්‍රහ කරමින් ඔවුනට ගොරවයෙන් ආවාර කළා ය. ගරුසරු ඇතිව මුවුන් හා එකට වාඩි වී, උදේ ආහාරය ගත්තා ය. අවසානයේ, ඇ මෙතෙක් සිහින මවමින් බලාපොරාත්තුව සිටි උපේක්ෂා සහගත ආර්ය බුන්මලරියා ජීවිතය, එමෙන් ම සියල්ල අත හැරීමේ අවසන් මොහොත ලගා විය.

ඇය ගිහි කළ වෙන් කොට හඳුනා ගත් ඇගේ පැරණි ඇඳුම් ආයිත්තම් එකින් එක ගලවා දැමුණි. ඉන් පසු පිද ලගට කැදුවා ගෙන ගිය ඇය උක්කුටියෙන්

වාච්‍යාවේමට සැලැස් වී ය. වෙවිල වෙවිලා එසේ වාච්‍යා ඇය තම බෙල්ල ඉදිරියට නෙරා නිහඟ වූවා ය. ජේෂ්ඨයේ සිල් මාතාව මයි වී තිබැං, මොටට කතුරකින් ඇගේ දික් වූ කදු පාට කේෂ කළාපය, මිටින් මිට අල්ලා, පුරු පුරුදු ලෙස කපා දැමුවාය. ඉතා කොට හිසකේ කැලී පමණක් ඇයගේ හිසේ ඉතිරි විය. හිස කෙසේ මිට මිට ඇගේ ඉදිරියේ විසිරි වැවෙදුදී, කිසිදු හැඟීමකින් තොරව මිනිස් ගරීරයේ මායාකාරී ස්වභාවය ගැන සිහිකරමින්, ඒ හිසකේ කැලී දෙස බලා සිටියා ය. කෙසේ යනු මම නො වෙමි : කෙසේ මගේ නොවේ : ගරීරයේ අන් කොටස් වාගේම කෙසේ ද ස්වභාව ධර්මයේ කොටසකි: එය අයත් වන්නේ මට නොව, ස්වභාව ධර්මය නැමැති ලෙශකයටයි “මම” යයි හැඳින් වූ කෙනාට එහි කිසිදු අවශ්‍යතාවයක් නොමැත.

ඉත් පසු තියුණු දැලිපිහියකින්, ඇගේ හිස් කබල මතුපිට දිලිසෙන සම පමණක් මතු වන සේ, මයි වී තිබැං මාතාව ඇගේ හිස මුඩු කළා ය. දේ අල්ලන් ඇගේ හිස පිරිමදිමින්, සියල්ල අතහරිමින් සිනාසුණා ය.

අනෙක් සිල් මාතාවේ ඇය වටා රෝක් වී, සිල් මාතාවකට එනම් මයි වී කෙනෙකුට, සුදුසු සාම්ප්‍රදායික තනිකර සුදු සිල් ඇදුම් ඇන්දුහ. දණහිසෙන් පහළට විළුඩි තෙක් වැවෙන වටසාය, බුරුලට මැසු බෙල්ල දක්වා බොත්තම් දැමු අන් දිග හැටිය, දකුණු කිහිල්ල යටින් ගෙන, වම් උරහිස වටා කුම්වත් ව එතු දිග උතුරු සඳහ බොද්ධයින් ගේ ගෞරවාදරයට පත් වූ ගාසනික ඇදුම් ය.

ඇගේ මහණ පිංකමේ ආගමික වාරිතු වාරිතු ඉටු කිරීමේ ප්‍රධාන තැන ඉසුළු අවාරය කම් පහාන් හිමි ඉදිරියේ සිල් මාතා කායිවි තුන් වරක් වැද නමස්කාර කළා ය. වැද ගත් දැකින් මිරිකා ගත් ඉටිපන්දම, හඳුන්කුරු සහ නෙඳම් මල අතැතිව ඇය බුදුන් සරණ ගියා ය.

බුද්ධම් සරණම් ගව්ථාම්

සියල්ල අහිබවා යන බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇය සරණ ගියා ය.

බම්මම් සරණම් ගව්ථාම්

හික්බු හික්බුණී අංරය සංස රත්නය සරණ අර ගියාය.

සංසම් සරණම් ගව්පාම්.

දැඩි අධිෂ්ඨානයකින් සහ අවංක වූ කැපවීමකින් ගික්ෂා පදයන්හි පිහිටා, ඇය රස් වූ සියල්ලන් ඉදිරියේ සිල් මාතාවකට (මයි වි) අයත් මූලික සිල් පද පිළිවෙළින් සජ්ජ්ඩායනා කළා ය. පණ ඇති සතුන්ට හිසා කිරීමෙන් වළකින බවට ඇය සහතික වශයෙන් පොරොන්දු වූවා ය : නුදුන් දේ ගැනීමෙන් : අඛණ්මවරියා හැසිරීමෙන් : බොරු කිමෙන් : මත් ද්‍රව්‍ය ගැනීමෙන් : හිරු අවරට ගියට පසු ආහාර ගැනීමෙන් : විනෝද්වීම්වලට සහභාගි වීමෙන් : සුවද විලවුන් පාවිච්චියෙන් : උස් අසුන් හා සැප පහසු අසුන් පාවිච්චියෙන් වළකින බවට ඇය සහතික වශයෙන් පොරොන්දු වූවා ය.

සිල් මාතා කායිවි ගික්ෂා පදයන් සමාදන් වි, එහි පිහිටියාට පසු ව, ආවාර්ය කම් පහාන් තෙරුන් වහන්සේ ඇ දෙස පැපු ව බලා, සමාදන් වූ ගික්ෂා පද එකින් එක උන් වහන්සේ විස්තර කරන බවත්, එවාට අවධානය යොමු කොට ඇපුමිකන් දෙන ලෙසටත් ඇයට අවවාද කළහ.

බුදුන් දෙසු නිවන් මග යැම සඳහා යැම බොද්ධයෙකු ම පළමුව අනිවාර්යයෙන් කළ යුතු වන්නේ බුද්ධ ධම්ම සංස ත්‍රිවිධ රත්නයේ සරණ යැමයි. ආධ්‍යාත්මික දියුණුවේ හිණිපෙන්ත්තට යැම සඳහා ඇති පරමාදර්ශය බුදුරජාණන් වහන්සේ ය. නිවන් අවබෝධ සඳහා එකම ගාස්තාවරයා බුදුන් වහන්සේ ය. බුදුන් සරණ යැමෙන් ඔබ එම පරමාදර්ශී උත්තමයා ඔබේ ගුරුවරයා වශයෙන් පිළිගනී. මිල්‍යාදාශ්ටීක දර්ශනයන් සෙවීමෙන් වැළකීමට ද, ඔබ එයින් ප්‍රතිඵා දෙයි. නිවන් සාක්ෂාත් කිරීම සඳහා සත්‍ය වූ මාර්ගය සහ හරය මෙම ධර්ම මාර්ගයි. ධර්මය සරණ යැමෙන් ඔබ එම සත්‍යය ඔබේ එකම අරමුණ බවට පිළිගනී. බොපු මාර්ගයන් ඔස්සේ යැමෙන් සහ මිල්‍යා අභ්‍යන්තරයෙන් වළකින බවට ද ඔබ ප්‍රතිඵා දෙයි. සංස රත්නය එම උත්තම් ධර්මය තිරුපණය කරන නිවන් මගෙහි යන පිරිස වේ. සංසයා සරණ යැමෙන් ඔබ බුද්ධ ගාසනය තුළ ඔබේ රකවරණය පිළිගනී. මිල්‍යා දාශ්ටීකයන්, දුශ්කීලයන්ගෙන් ඇත් වීමට ද ඔබ ප්‍රතිඵා දෙයි. මේ ආකාරයට බුද්ධ ධම්ම සංස යන ත්‍රිවිධ රත්නය සරණ යැමෙන්, නිවැරදි ආධ්‍යාත්මික පරමාදර්ශයන් පිළිගැනීමට ඔබ කැප වේ. කෙලෙස් දුරු කිරීමේ මූලික දැනීම ඇතිකර ගැනීමට ඔබ යොමු වේ.

සතු වූ නිවනෙහි අඩ්තාලම ත්‍රිවිධ රත්තය සරණ යැමයි. විමුක්තිය සඳහා නිවන් මගෙහි යැමට මෙම ශික්ෂා පද රට අවශ්‍ය කොන්දේසි සහ සීමාවන් සකස් කරයි. ශිලය ගුද්ධාවෙන් රකිදී, කෙනෙකු ගේ මනස වරදීන් හා කනස්සල්ලෙන් නිදහස් කරයි. අනතුරුවැලින් බෙරා ආරක්ෂා කර දීමේ මහන් වූ බලයක් ශිලය ඇතිකරවයි. මුලින් ම, මොන තරම් කුඩා වුවත් පණ ඇති සතෙක් ඔබ නො මැරිය යුතුය: එසේම මැරිමට හෝ හිංසා කිරීමට අනුබල නො දිය යුතුයි. සැම පණ ඇති සතෙකුට ම ජ්විතය වටිනා දෙයකි. එනිසා එම සතා මරා, උං ආදරයෙන් ආරක්ෂා කරන එම වටිනාකම ඔබ විනාග නො කළ යුතුයි : ඒ වෙනුවට සියලු සත්ත්වයන් කෙරෙහි, ඔබේ හදවත කරුණාවෙන් පුරවා ගන්න.

ඔබ කිසිවකුට අයත් දෙයක් සොරකම් නො කළ යුතුයි. අන් අය රට පොලුඩිවා නො ගත යුතුයි ; සැම සත්ත්වයෙකුම උනුනට අයත් දේ ආදරයෙන් ආරක්ෂා කරයි ; වැඩි වටිනා කමක් තැනැයි ඔබට හැඟුණ ද, එය අයත් කෙනාට එහි වටිනාකමක් ඇත ; එනිසා අන් කෙනෙකුට අයත් කිසිදු දෙයක් සොර සිතින් ගෙන, එම වටිනාකම විනාග කරන්න එපා; එසේ සොරකම් කිරීමෙන් විනාග වන්නේ ඔවුන් සතු දේපොල පමණක් නොව ඔවුනගේ හදවත් පවා විනාග වේ : එනිසා, දීම, තහාගයිලි බව ඔබව හසුරුවන ප්‍රතිපත්ති බවට පත් කර ගන්න.

මෙතැන් සිට ඔබ සියලුම ලිංගික සම්බන්ධතාවයන්ගෙන් වැළකි සිටිය යුතුයි. පුරුණ බුන්මොරී ජ්විතයක් ගෙන යා යුතුයි ; කාමෝදීපනය සහ රාගය, සිතේ සහ කයේ සන්සුන් බව විනාග කර, ආධ්‍යාත්මික ජ්විතයේ අරමුණට ප්‍රතිචිරුද්ධ දිසාවට දුවයි. පිරිසිදු මෙත්‍රියේ බලය සහ හක්තිය ඒ වෙනුවට සිත තුළ මතු වීමට ඉඩ දෙන්න.

ඔබ බොරු කිමෙන් වැළකි, හැම කළේහි ම සතු කතා කළ යුතු වේ. ඔබේ ක්‍රියාවන්හි දී හෝ කතාවන්හි දී, කිසිවිටක අනුනට වංක නො වන්න: අනුන් නො රවවන්න. බොරුව, විශ්වාසය බිඳ හෙළන අතර, එකිනෙකාට ඇති ගෞරවය අනිමි කරවයි. ඔබේ සිත නිදහස් කිරීමට සතුයේ බලයට ඉඩ දෙන්න.

මතු සඳහන් කළ ප්‍රධාන ගික්ෂා පද සතර ආධ්‍යාත්මික ගුණ වගාවේ මූල ධර්මයන් වන අතර ඒවා ඔබේ කය සන්සුන් කරගැනීමටත් සිත පිරිසිදු කර ගැනීමටත් අවශ්‍ය දැ සකස් කරයි. එසේ සකස් කර ගැනීම සඳහා, සිත විකාති කරන, පිරිසිදු තිරණ ගැනීම වළකන, රහමෙර පානය කිරීමෙන් හෝ මොනම ආකාරයක මත් ඉව්‍ය කිසීම දින ගැනීමෙන් හෝ වැළකිය යුතුයි. කබලිකාභාර හිරු අවට ගිය පසු නො ගත යුතුයි. ඔබ ගි කීමෙන්, නැවීමෙන්, භා වෙනත් විනෝද වීමේ අංගයන්ට සහභාගිවීමෙන් වැළකී සිටිය යුතු අතර ලස්සන වීම සඳහා කනකර ආහරණ සහ මල් පැළදීමෙන් ද, නා නා සුවද විලුවුන් ගැල්වීමෙන් ද වැළකිය යුතු වේ. සුවදායක සිනිදු කොට්ට මෙටිට සහිත උස් ඇදන් හි නිදා ගැනීමෙන් ඔබ වැළකිය යුතු අතර සැප දායක හැඩ වැඩ දැමු මහ අසුන්වල හිද ගැනීමෙන් ද වැළකිය යුතු වේ.

මෙම සිල් පද අට මනා සිහියෙන් ආරක්ෂා කරන විට, ඔබ ගිහි ජ්විතයේ දොරටු තාවකාලික ව වැසුවා සේ වනු ඇත. විමුක්තිය කරා යන මාර්ගයේ එක් කුවුල්වක් විවෘත කළා සේ ය. මෙම සිල් පද රැකිමේ මූලික පරමාර්ථය, ඔබ කරන කියන සැම දෙයෙහි ම, ගික්ෂාපදයන්හි අන්තර්ගත මූලික හරය ඇතුළත් විය යුතු බැවි සිහි තබා ගැනීම ය. එසේ ක්‍රියා කරන විට නොනවත්වා මැරි මැරි ඉහිද ඉහිද යන මෙම සංසාර වතුයට, ඔබ බැඳ තබන කෙලෙස් ප්‍රතිනය සඳහා ඔබේ මනස පුහුණු කර ගැනීමට හැකි වනු ඇත.

ගික්ෂා පද රැකිමට පුරුදු පුහුණු වීමෙන් නරක දේ කිරීම නතර වනවා සේ ම හොඳ දේ දේ වර්ධනය කර ගැනීම තිබු වේ. දුක් වේදනා ගෙන එන හිංසාකාරී හැසිරීම්වලින් තම සිත මෙල්ල කර දොර කුවුල් වසා, විමුක්තිය සඳහා තම සිත කය පිරිසිදුවීම, මෙම ගික්ෂා පදවලින් ඉටු වන කාර්යයකි. බෙංධු පුහුණු කටයුතුවල අනිවාර්යයෙන් තිබිය යුතු පදනම ද මෙම ගික්ෂා පද වේ. එමෙන්ම මෙම සිල් පද නිවන් මගෙහි වැදගත් සන්ධිස්ථානයක් බව ද සිහි තබා ගතයුතු වේ. එනිසා උතුම් වූ ගික්ෂා පදයන්ට හිමි උදාර ගෞරවය ආරක්ෂා කරමින්, උදෙස්ගිමත් ව සමාදන් වී ආරක්ෂා කරන්න.

ආචාරය කම් පහාන් ස්ථ්‍රීරයන් වහන්සේ මෙම ගම්හීර කරනවායේ අවශ්‍යතාවය ගැන උත්තන්දු කර එසේම පොලුණවා, සිල් මාතාවක් සේ විනයානුකුල ව සංසුනට භාර ගැනීමේ සාම්ප්‍රදායික වන්දනා ගාරා සැංස්ක්‍රියානා කළහ. එය අවසාන වනවාන් සමගම මයි වී කායිවි - සිල් මාතා කායිවි - ඇගේ ජ්විතයේ මෙතෙක් ගෙන ආ බලාපොරොත්තුව ඉටු කර ගත්තා ය.

මගේ අධික්ෂානය ජේක්සා ක්‍රේ බැල්මීම් සඳහා
මම, බොහෝ දුන් කවිකරාත්‍ර ඉවශ්‍යවේ.
බොහෝ දින ගණනක මම තිර්යාම ව සිටියෙමි.
භාෂ්‍ය ගණනාවක දිගා වී නිදා ගැනීම ප්‍රතික්ෂ්ප කෙළෙවි.
මගේ හදුන ගෝජනය කළ ආහාරය ඉවශ්‍යවේ.
මගේ තිස් සංනාථීම් සඳහා මා ලද කොට්ඨය කැඳවීමි.



නති වූ නිධානය යළි අයදියි

සිල් මාතා කායිවි, සාමාන්‍ය ලෝකයෙන් පසු බැස ආධ්‍යාත්මික ප්‍රජනීය ලොවකට ඇතුළු වූවාය. ඇගේ සිහිනය මල් පල ගැනුණ ද, ඇය කළ යුතුව ඇති දේ ආරම්භ වූවා පමණි. එකම ආරණ්‍යයේ වෙන් කරන ලද කොටසක සිල් මාතාවේ වාසය කළ සීමාව මෙම කොටසින් වෙන් වූයේ, සහව වැඩුණු උස උණ පදුරු වැටියකිනි. සිල් මාතා කායිවි ට ලැබුණු කුරිය මැතක ද නිම කළ එකකි. එහි බිමට යෙදු උණ බම්බු පතුරුවල දිස්නය හා කොළ පාට තවමත් රදී තිබුණි. එහි වහල සෙවිලි කළ අමු තණ කොළ අලුතින් කපා, මිටි බැඳී ඒවා ය.

සිල් මාතාවන්ගේ ජේජ්‍යා මාතාව මසි වී බිං ය. වසර හයකට ඉහතදී ඇය සිල් මාතාවක් විමෙ ප්‍රතිඵාව ගත් අවස්ථාවේ සිල් මාතා කායිවි ද එම ආගමික සහාවේ සිටියා ය. පවුලේ සම්ප යෙහෙලියක් වශයෙනුත්, ගිහිගෙය අත හැර සපුන් ගත වූ ගුද්ධාවන්ත හක්තිමත් අයෙකු හැටියටත් සිල් මාතා කායිවි ඇයට ගරු කළාය. අයය කළා ය. ඇය කණීජ්‍ය සිල් මාතාවන්ට ආදර්ශවත් මාතාවක් වූවා ය. ඇය දෙස බලමින්, ඇය අනුගමනය කරමින්, සෙසු අය බෙරුයවත් වූහ. මසි වී බිං සපුන් ගතවි වික දිනකට පසු, මසි වී සිං සිල් මාතාවක් වූවා ය. මේ සිල් මාතාවේ දෙදෙන, වටි නොං නොං ආරණ්‍යයේ කුඩා පිරිසක් වූ

අනෙක් සිල් මාතාවන් ධර්මයේ පිහිටුවේමෙන් සහ සමගිය වර්ධනය කිරීමෙන් ඔවුනගේ වගකීම ඉටු කළහ.

සපුන්ගත වූ පළමු දිනයේ දී ම, සිල් මාතා කායිවි ඇගේ අලුත් ජීවිතයේ නිසල රටාවට අවතිරුණ වූවා ය. ඇය දිනපතා අලුයම 3.00 ට අවදි වූවා ය. ශිතල වතුර දේශකින් මුහුණ සෝදා, ඉටිපන්දම් ලන්තැරුම් දැල්වා, ඇගේ කුරිය ඉදිරියේ සකසා තිබු සක්මන් මලුවේ සක්මන් හාවනාවේ යෙදුණාය. නිහඩව, “බුද් බෙද් බුද් දොඩ් යන දෙදාපය එකින් එක මාරු වෙද්දී අවධානයෙන් යුතුව මුමුණ මුමුණ කියමින් සක්මන් කළා ය. එසේ නො කඩවා සංක්ක්‍යායනා කරමින්, විසිරුණ සිත එක්තැන් කරමින්, වාචිවි හාවනා කිරීමට පුදුපු තැන්පත් මනස පිහිටින තෙක් ඇ සක්මන් හාවනාවේ යෙදුණා ය. ඉන් අනතුරුව හිරු උදාවන තෙක් කොන්ද කෙළින් තබා වාචිවි, ගාන්ත වූ එකග වූ සිත එක් අරමුණක පිහිටවා ගන්තා ය. ඉන්පසු හති හතිකට ප්‍රධාන ගාලාව වෙත ගොස් හික්ෂුන් වහන්සේලා සහ සිල් මාතාවන් එකතුව කෙරෙන, සමුහ බුද්ධ වන්දනාවන්ට සහභාගි වූවා ය.

වන්දනා ගාපාවන්හි ගබාය කෙමෙන් අඩු වූ අවසන් වූ පසු, හික්ෂුන් සහ සිල් මාතාවේ විනාඩි කිපයක් හාවනායේගේ ව සිටිති. ඉන්පසු සිල් මාතාවේ, එලිමහනේ සඳු කුස්සියට විත් බත් සහ ව්‍යාජන එකක් දෙකක් පිසති. හික්ෂුන් වහන්සේලා පිණ්ඩාතයේ වැඩි, ගෙනෙන ආහාරවලට අමතරව මෙසේ සකස් කර ගන්නා ආහාර ද හිල් දානය සඳහා එකතු කර ගනිති. සිල් මාතා කායිවි ඉතා සතුවින් ආහාර පිළියෙළ කිරීමට සහාය වී, පසුව සිල් මාතාවන් සමග ද්‍රවසේ එකම ආහාර වේල වැළදීමට එකතු වූවාය. හික්ෂුන් වහන්සේලා සහ සිල් මාතාවේ ද අනුහට කළේ දිනකට එක් ආහාර වේලක් පමණි. හාවනා යොශේ ජීවන රටාවට මෙය ද එක් පුහුණුවකි. අඩුවෙන් ආහාර ගැනීම නිසා හාවනා කටයුතු සැහැල්ලුවෙන් කර ගැනීමට හැකිවේ ; වැඩියෙන් ආහාර ගැනීම මනස උදාසීන කරවයි ; උනන්දුව හින කරවයි ; ආහාරවලට ඇති තණ්ඩාව සහ කැදරකම සිත කිලිටි කරන විසක් වේ. සාමූහික ව ආහාර පිස, පිරිසිදු කිරීම නිම කළ පසු සිල් මාතාවේ තම සම්පූර්ණ කාලය හාවනා පුහුණුව සඳහා යෙදුවුහ. ආහාර ගැන කිසිදු තැකීමක් නොමැති ව, සැහැල්පු වූ සිතක් කයක් ඇති ව, හාවනා පුහුණුව සඳහා පමණක් ද්‍රවසේ ඉතිරි කාලය සම්පූර්ණයෙන් ම යෙදුවුහ.

ආගාර පිසීම්, පිරිසිදු කිරීම් ආදි සරල අවශ්‍යතා සිල් මාතාවන් සාමුහික ව ඉටු කරන හෙයින්, මුළු ආරණ්‍යයේ ම ගුහ සාධනය ඉබේ ම සැලසුණි. සැම සැන්දැවක දී ම ආරණ්‍යයේ සියලු ම සිල් මාතාවේ සත්පුන් සිතින් හා සතියෙන් ඉදෝ සහ කොසු ගෙන තම තමන්ගේ කුටී අවට ගුද්ධ පවතු කර ගනිති. එසේම එක් එක් සිල් මාතාවන්ගේ කුටී සම්බන්ධ කෙරුණු කුඩා අඩු පාරවල් ද, ඔවුනු සමගියෙන් අතුපතු ගා පිරිසිදු කළහ. ඉන් පසු ක්ස්සිය අවට ද, එමත් ම උයන පිහන භාජන ද දුව්විලි ගසා නිසි සේ තැන්පත් කරති. පසු දින හිල් ආනය සඳහා සහල් ටිකක් දියේ ආන්න ද ඔවුන් අමතක කලේ තැන. ඉන්පසු ලිඛි අසලට ගොස් නිහඹ ව තම තමන්ගේ ඇඳුම් සෝදා දිය නා ගනිති. ඉරු බැස යන් ම, සියලු ම සිල් මාතාවේ, හික්ෂුන් සමග සවස බුද්ධ වන්දනාවට ප්‍රධාන ගාලාවට ගොස් සූදානම් වෙති. වන්දනා කිරීම අවසන් වන විට ඇඳුර වැටී ඇති හෙයින්, දිග ඉපිපන්දම් දළුවා ගෙන තම තමන්ගේ කුටී කරා ගොස් රාත්‍රි කාලයේ බොහෝ වේලාවක් යනතුරු ම භාවනා කරති.

බොහෝ වෙහෙසක් දරමින් සිල් මාතා කායිලි රාත්‍රි කාලය සක්මනින් සහ වාචිවී භාවනා කර, පසුගිය කාලයේ ඇයට අහිමි වූ ගැහුරු සමාධිය, සිත එක් තැන් කර ගණීමින් තැවත ලබා ගැනීමට වෙහෙස දැරුවාය. ආචාරය මුළු හිමි දැනට අවුරුදු 20කට කිලන්, තම ගම්මානය අත හැර ගියදා සිට, ඇයට කුමත් භාවනා ප්‍රූණුවකට යොමු වීමට නොහැකි විය. ඇගේ ගිහි ජීවිතයේ කටුක අත්දැකීම් සහ ගෙදර දොරේ වැඩිපල ගැන බොහෝ නොවැදගේ දේ, ඇගේ සිත තුළ පොදී බැඳෙන්නට විය. එසේ වුවද, ඇය වීරයයේ වටිනාකම ගැන මනාව දැන සිටියා ය. එනිසා නොනිය ව, ඇගේ සිත කුහුරක් යයි සිතමින්, සි සාමින්, ලියදේදන් ලියදේද බිම් සකස් කිරීම ආරම්භ කළා ය. බුද්ධේව් තැවතන් බුද්ධේව්

නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීමට ඇය හොඳින් දැන සිටියා ය. ඇයට විශ්වාසය තැබිය හැකිව තිබුණේ එම රුණාංග මත පමණකි. ඇය, ඇගේ ලෙංකික ජීවිතය ස්ථිර ව සිතින් ඇත් කොට, තම අරමුණ වෙත තිබු ව සිත යොමු කරදී, මුළු පියවර දෙක තුළදී ම, ඇය ආය්චර්යමන් මාවතකට ක්ෂණික ව යොමු විය. මෙම ක්ෂණික දියුණුව ඇසු කෙනෙකු පුදුම වනු නියතය. නිසල වූ මැදියම් රිය ඇය වේලාගෙන සිටිය දී, එමත්ම පිරිසිදුව භාවනාව ඉදිරියට කෙරී ගෙන යදී, හදිසියේ ම ඇගේ සිත සහ කය හෙළකින්

විමට වැටුණා සේ, ගැහුරු ලිදකට වැටුණා සේ දැනුණී : සියල්ල අතුරුදහන් වී ගැහුරු නිසලතාවයකට පත්වුණී. ඇගේ දැනීම තුළ කිසිවක් සටහන් වුයේ ද තැන. දැනීම පමණක් ඉතිරි විය. - දැනුම විනිවිද හිය නිරමල වූ තියුණු සිත කය ඉස්මතා හිය අවබෝධ ඇශානයක පිහිටියේ ය. මෙම අත්දැකීම පැවතියේ සුළු මොඥාතක් පමණී. එම මොඥාත අතිශයෙන් පිරුණු ගාන්ත හාවයකි. එම ගාන්ත තත්ත්වයෙන් නැවත සමාධිය ඉස්මතු වී පැමිණී විට, ඇගේ සිත දීප්තිමත් ව පවතුව ව, තික්ෂණ ව පිහිටි බව ඇයට වැටහුණී. කළක් ඇයට අහිමි ව තිබු නිධානය, නැවත අයදීමෙන් ලබා ගත් බව ඇය දැන ගත්තා ය.

ගැහුරු සමාධියෙන් විකෙන් වික පිබිදෙන විට, තුහුරු තුපුරුදු මතු සිදුවන දේ දැකිය හැකි මානසික තත්ත්වයකට ඇගේ සිත පත් වුවා සේ ඇයට දැනුණී. එය සිහිනයක් දැක අවදි වූ මොඥාතක් සේ දැනුණී. හදිසියේ ම, කොහොද්දු සිට හිස කදින් වෙන් වූ විශාල මිනිසෙකුගේ බියකරු අවතාරයක් පාවි අවුත් ඇගේ දරුණ පථයට ඇතුළු වුණී. වකිනයෙන් එදෙස බලා සිටි ඇයට, හිසකේ නැති, ඒ බිහිපූණු මිනිසාගේ පෘව මද රතු පාටින් දිලිසෙන එක ඇසක් පිහිටා ඇති බවත්, ඒ ඇසින් තර්ජනාත්මක ව, රෝද ලෙස ඇද දෙස එක එල්ලේ බලා සිටින බවත් ඇය දුටුවා ය. සුදානමක් නො මැතිව සිටි ඇය, අනතුරක් වේ යයි බියෙන්, බෙරී පලා යන්නට සිතුවා ය. ඇගේ සිතෙහි ඒකාග්‍රතාවය විසිරේද්දී, ඇද තුළ තිබු බිය සහ සැකය තව තවත් වර්ධනය විය. ඇගේ බිය වැඩිවත් ම, ඒ බියකරු අවතාරය ද විකෙන් වික ප්‍රමාණයෙන් විශාල වී, ඇගේ බිය තව තවත් වැඩි කළේ ය. ඇගේ බියෙන් තැනි ගත් හදවත සැලෙන්නට පටන් ගත්තේ ය. ඒ ක්ෂණයේ ම ආචාර්ය මුන් තෙරැන් වහන්සේ දුන් අවවාදය ඇගේ මතකයට ආයේ ය.

“බිය වී කිසි දිනක දුවන්න එපා. සතියෙන් හා අවබෝධයෙන් එයට මුහුණ දෙන්න.”

එම සිහිකිරීමත් සමග ම, පවතු දැනීම ඉස්මතු වී, වර්තමානයේ පිරිසිදු සංඡාවක සිත නතර වුණී. හිස නැති බියකරු අවතාරයෙන් සිත ඉවතට ගෙන, හදවතේ ඇතිවූ තියුණු තැනිගත් වේදනාව වෙත පමණක් සිත යොමු කොට, ඇගේ සිතෙහි ඇති වූ උද්ධේශය සහ බිය විකෙන් වික සමනය වීමට ඉඩ හැරියා ය. ඒ සමග ම ඇගේ මනසේ ඇති වූ බියකරු දරුණ තව ද තුනී වී ගොස් අතුරුදහන් විය.

සමාධියෙන් නැගී සිට, නැවත පියවි තත්ත්වයට සිත පත් වූ කල් හි, සිල් මාතා කායිවි හය නිසා ඇතිවන අනතුරු ගැන ගැහුරින් සිතා බැපුවා ය. සිතෙහි ඇතිවන හයේම ම, එහි තිබූ එක ම අනතුර බවත්, ඇය ඇති කළා යයි සිතන රුපයේ කිසිදු බිජක් අත්තර්ගත ව නැති බවත් ඇගේ ප්‍රතිඵා යුතායෙන් දැනගත්තා ය. භාවනාවේ දී දකින රුප මානසික සංසිද්ධි පමණක් බවත්, ඒ රුපයන්ට කෙනෙකුගේ සිතට හෝ කයට හෝ අනතුරක් ගෙන එමට කිසිදු ගක්තියක් නොමැති බවත් ඇය දැන ගත්තා ය. ඒවා අකර්මක, කිසිදු තේරුමක් නැති, ඒවා තුළින් ම පැන නගින දරුණනයන් ය. දරුණන දකින අවස්ථාවේ දී, එම දරුණනවලට තම සිත තුළින් දෙන අර්ථකලිනය තීරණාත්මක ය. අනතුර ගෙන එන හේතුව ද මෙයයි. සිත අපට දනවන අර්ථකලිනය අනුව, හය සහ අප්‍රසන්නතාවය උත්පාදනය කරවයි. එය සිතේ සමතුලිතතාවයට හානි පමණුවත් ප්‍රකාශ සිහිය අවුල් කරවන විෂ සහිත සිතිවිලි උත්පාදනය කරන්නකි. බියකරු රුපය ගැන ඉබේට ම තම අවධානය යොමු කළ විට, අදහාදී, සිත සසල කරවන සිතිවිලි මතු කර, අනතුර දෙගුණ තෙගුණ කරයි. සිත එම බියකරු විත්ත රුපයෙන් මුදවා, බිනි වූ හය ගැන පමණක් අවධානය යොමු කළ විට, රුපයේ සනත්ත්වය තුනි වී ගොස් සිත පෙර තිබූ තැනට එනම් වර්තමානයට, ගෙන එයි. එසේ වන්නේ, එම රුපයට සහ හය නැමැති සංසිද්ධියට එකට එක්වී සිටිය නොහැකි බැවිනි. එනිසා “හය” මෙල්ල තො කළහොත්, තම හාවනාවට හානි සිදුවිය නැකි බව සිල් මාතා කායිවි හට තියුණු ප්‍රඟාවෙන් වැටුහුණේ ය.

අභාරය මුන් ඇයට ඉගැන්වූ භාවනා ක්‍රමය, ඉතා සරල වූවකි. බුද්ධේය් යන්න නො නවත්වා ගුද්ධාවෙන් රටාවකට කීම පහසු ක්‍රමයකි. නමුත් වසර ගණනාවක් අතපසු කර සිට, නැවත එක් අරමුණකට සිත එකග කර ගැනීමට ඇයට මහත් වූ විරෝධක් ගැනීමට සිදු විය. මුල දී එපා වන තත්ත්වයන්ට ඇය මුහුණ දුන්නා ය. සමහර අවස්ථාවක ඇගේ සිතන් කයත් සමබර තාවයෙන් ක්‍රියා නොකර දෙපැන්තකට අදින බවක් වැටුහුණි. සිතට එක් දෙයක් අවශ්‍ය වූ විට කයට වෙන දෙයක් අවශ්‍ය වේ. සිතට මෙය ඕනෑ වූ විට කයට එය ඕනෑ වේ. සිතෙහින් කයෙහින් එකගතාවයක් ඇති බවක් නො පෙනුණි. වැඩියෙන් ආහාර ගත් කළ අලස බව ඇති කමළේ ය. ආහාර මදක් ගත් කළ අසම්මත සිතිවිලිවල පටලපුවෙන් ය. කැම, ඩීම, හිදීම, නිදා ගැනීම, ඇවීදීම, පොද්ගලික කටයුතු, සාමූහික කටයුතු, මේ හැම එකක් ම සමබරව ගෙන යන්නේ කෙසේ

දැයි ඇය සොයා බැලුවා ය. දච්සේ කෙරෙන හැම කටයුත්තක දී ම, වෙනස් වන හැම මොහාතක දී ම තම සිත ඒ ඒ අරමුණෙහි තබා ගැනීම කෙසේ කළ යුතු දැයි ඇය නිතර වෙහෙස දරමින් සිතුවා ය.

නිරාහාරව දින කීපයක් කුස ගින්නේ සිටිමින් සිල් මාතා පර්යේෂණ කළාය. ආහාර අඩු වීම, උදාසීනත්වය හා අලසකම ඇතිකරන බවත් අසහනකාරී සිතිවිලි වරින් වර ඇති කරන බවත්, ඇගේ ආධ්‍යාත්මික ගක්තිය හින කරවන බවත් වැටහුණි. එම සියුම බාධාව නිසා ඇ තුළ හාවනා දියුණුව සඳහා ඇති උද්යෝගය අඩුවන බව ද, අවබෝධ විය. නමුත් ආචාරය මුන් තෙරැන් යටතේ පුහුණුව ලබන බොහෝ හික්ෂාන්, නිරාහාර ව සිටීම හාවනාවේ දියුණුවට ඇති වටිනා උපදේශයක් යයි පිළිගි. උන් වහන්සේලා නිතරම වාගේ ආහාර නොගෙන හිරිහැර විදිමින්, සවිමත් මනසක් ඇතිකර ගැනීමටත් මානසික සුපරික්ෂාව වැඩිදියුණු කර සිතේ ඒකාග්‍රතාවය ඇති කරගැනීමටත් මෙය රැකුලක් වේ යයි පිළිගත්හ. නමුත් සිල් මාතා කායිවිගේ මනස එම අදහසට නැඹුරුවක් නො දැක්වී ය. ඇගේ සිත ක්‍රියාකාරී වන ස්වභාවය අනුව, ආහාර නොගෙන සිටීම සුදුසු නොවන බව ඇය අවසානයේ තීරණය කළා ය.

තො නිදා සිටීම වෙනම කරුණකි. ඇගේ වස් සමයේ, දෙවන මාසය, ඇය ඉරියට තුනකින් පමණක් ගත කළා ය. වාඩිඩී, සිටගෙන සහ ඇවිදිමෙනි. එනම් බිම දිගා වුයේ නැත. ඇය "හිදි පුහුණුව" ගැන ද පරික්ෂණ පැවැත්වුවා ය. ඇගේ ස්වභාවික ගක්තිය උපයෝගී කරගෙන හාවනාවේ දියුණුව දිසුගාලී කර ගැනීමට ගන්නා ප්‍රයත්තයක් බැවි වටහා ගත්තා ය. තො නිදා සිටීමෙන් ඇගේ මනස ද්‍ර්ය්මිත්ව ව, තිවු වන බවත්, නිසලව ගාන්ත බවකට පත්වන බවත් ඇය සොයා ගත්තා ය. ඉන්පසු ඇය දින විසි එකක් බම දිගා තොවී සිටියාය. තොනිදා සිටී සැම දච්සක ම ඇගේ හාවනාව ගැඹුරු අඩියකට වැටුණු අතර හාවනාවේ දියුණුව කෙරෙහි ඇ තුළ ඇති විශ්වාසය ද තව තවත් වැඩි විය. ඇගේ ආධ්‍යාත්මික ඉන්දියයන් තියුණු කර, ඇයට නිර්සිත අහියෝගයන්ට මුහුණ දිය හැකි මාතාවක් කළා ය. ඇ උත්පන්තියෙන් ලද වරිත ලක්ෂණ සමග මෙම කරුණු මනාව එකිනෙක ගැලපුමෙන් ය. ඇ දකින අස්වාහාවික දරුණන, වෙනඳාට වඩා නිතර නිතර පෙනුණු අතර ඒවා අතිවිශේෂ දරුණන විය: සමහර ඒවා මතු සිදුවිය හැකි දරුණන ය. සමහරක් අරුප තලයන් වෙතින් ලද සංදා ය. තවත් විටෙක බුද්ධ දේශනාවන්හි අන්තර්ගත ගම්හිර සත්‍යයන් ද එමිදරව් විය.

එක් රාත්‍රියක, ගැහුරු සමාධියෙන් නැගි සිටි සිල් මාතා කායිටි, ඇගේ මළ සිරුර රෙදි වියන යන්තුයක් ඉදිරියේ හොවා තිබෙනු දුටුවා ය. මළ සිරුර නිල් පාට වී ඉදිමි, කුණු වී පැලී ඕජස ගලමින් තිබුණි. ලොකු ප්‍රංචි පණුවන්, කුණුවූ මස් තුළින් මතුවේ අවුත් සිරුර පුරා ගැවපුණි. එසේ ජරාවට හිය සිරුරේ සත්‍ය ස්වභාවය දුටු ඇය, කම්පාවී බිය වූවා ය. හදිසියෙන් ආචාරය මුන් හිමි තමාට පිටුපසින්, සම්ප ව සිටින බවක් වැටහුණි. ඇගේ සිරුර උඩින් එම විරුදී සුරුර දෙස උන් වහන්සේ බලන ලෙසක් ඇයට වැටහුණි. සෙමින් නමුත් වගකීමෙන්, මරණය ඉපදීමේ ස්වභාවික ප්‍රතිඵලයක් යයි ඇයට සිහිපත් කළේ ය. මේ ලොවෙහි උපදීන සැම සත්ත්වයෙකු ම අවසානයේ මරණයට පත් වේ. එම මළ සිරුරු ජරාවට පත් වී, ඒවා කළින් තිබු මූලධාතුවලට ඒ ආකාරයෙන් ම ආපසු පෙරලෙයි. සැබැවින් ම මේ විශ්වයේ සියල්ල අනිත්‍යය ය, සැම මෝහොත්ක ම වෙනස් වෙමින් පවතී. සැම දෙයක් ම කුඩා කොටස්වලට බිඳී අතුරුදහන් වේ. මරණය හැම විටම අප උග තිබුණ ද, අප ඒ ගැන කළේනා කරන්නේ කළාතුරතිනි. ආචාරය මුන් හිමි, ඇගේ උපත ගැනත් වයසට යැම ගැනත් අසනීප සහ මරණය ගැනත් ඉකා උනන්දුවෙන් සිහි කිරීමට ආරම්භ කරන ලෙස දැන්වී ය.

වචනයේ ජ්‍යෙෂ්ඨමාත්‍රණයෙන් ම සිලු චානාවක් වන්න.

දුරුදු ගමන ගෙවීම් තීවිතයේ

බඳුවේ පැවත්මු ඇත්තේ, බල එම් ගෙන යන සිලු චානා තීවිතය

නාස්ථි කේගන්න ඩිනා නැහා.

ඡ්‍යෙ තිසා, බලේ නිවස සහ දු දූෂ්චරණ දෙස දොළඳුකින්

නැවත යන්ත්ත්ත්වත් ගැට් බලුන්න ඒහා.



දෙබර කුඩාව පැවිස්සුණු

ප්‍රංශී දුව කායිවි, වැසි කාලයේ නිවස අවට වැඩ කරමින් ඇගේ ඇශ්‍ය
සොහොයුරියන් හා සෙල්ලම් කරමින් කාලය ගත කළා ය. ඇය නිතර ම සතුවින්
ඉන්නා දැරියක් වුව ද, නිවස තුළ ඇගේ අම්මාගේ තැන්පත් වූ ගාන්ත හැසිරීම
නොමැති වීම, ඇයට තදින් දැනෙන්නට විය. ඇගේ පියා, බුන්මා සතුවින්
තැබීමට ඇය ගෙදර දොරේ වැඩපළ මහත් වෙහෙසක් ගෙන, උනන්දුවෙන්
ඉටු කළා ය. නමුත් ඔහුගේ සිත තුළ කුමක් හෝ කැළඹීමක් ඇති බව පෙනී
ගියේ ය. අලුයම නිවිසින් පිටව යන ඔහු බොහෝ දිනයන්හි නැවත පැමිණියේ
බොහෝ රු බෝ විය.

පොහොය දිනයන්හි කායිවි ගමේ කාන්තාවන් සමග වට් නොං නොං
ආරණ්‍යයට ගොස් ඇගේ අම්මා සමග බුද්ධ වන්දනාවන්ට සහභාගි වුවා ය.
ගෙදර සිදුවන දේ ගැන සියලු විස්තර ඇය නොනවත්වා ම මවට කියාගෙන
කියාගෙන ගියා ය. දුවගේ විස්තර ඇසු සිලු මාතා කායිවි, ඇගේ ස්වාමියා වරින්
වර ගෙදර නො ඒම ගැන කනසස්සල්ලට පත් වුවා ය. ඔහු සමහර දිනක බීමත්
ව ගෙදර එන බව ද ඒ කතාවලින් ඇට වැටහුණී. ඒ නිසා ප්‍රංශී දුව වෙනුවෙන්
ඉදහිට ගෙදර ගොස් වැඩපළවලට ඇයට සහාය වී, එම්මින් ස්වාමියාගේ
හැසිරීම ගැන ද තරමක් අවධානයෙන් සිරීමටත් ඇය තීරණය කළා ය.

ගෙදරට ඇතුළු වෙද්දී, ඇගේ ස්වාමියා ගෙදර නො සිටි බැවි ඇයට එක වරට ම ඒක්ත් ගියේ ය. දවස් කිපයක් ම, ඇය ඇගේ දියණීයට උදව් වීම සඳහා, උයා පිහා, රෙදී සෝදා, ගෙදර තොර පිරිසිදු කිරීම ආදි වැඩපළවල යෙදුණා ය. නමුත් බුන්මා ගෙදර පැමිණියේ නැත. වස් විසු අන්තිම මාසයේ සතියකට එක් දිනක් ඇය ගෙදර කිය මුත්, ඒ එක ද දිනයක දී වත් තම ස්වාමියා මූණ නො ගැසුණී. අසල ගෙදරක වැන්දුම්වක් සමග ඔහු ජ්‍රේම සම්බන්ධයක් ගෙන යන බවට ඕපා දුප පැතිරෙන්නට විය. ඒවා ඇගේ කනට ද වැටුණී. ඔහු මත් පැන් බොන බවත් ඇයට හොරා මත් පැන් බොන තැන්වල නිතර ගැවසෙන බවත් ආරංඩි විය.

සිල් මාතා කායිවි ඇගේ ස්වාමියාගේ හැසිරීම ගැන කළකිරීමට පත් වූවා ය. අසාරවත් විවාහ ජ්විතයක් ගෙන යමින්, නැවතත් නිවස කරා ඒම ඇයට දරා ගත නො හැකි විය. ආර්ය මාර්ගයේ ගමන් කිරීමට ඇය සිත තුළින් ප්‍රාර්ථනා කළා ය. සිල් මාතා කායිවි ඇය දුන් පොරොන්දුවේ ගොරවය ආරක්ෂා කළ ද, ඇගේ ස්වාමියාට විවාහ ජ්විතයේ සඳාවාරාත්මක මූලික සිද්ධාන්ත පවා රකීමට අපහසු වූ හෙයින්, ඔවුනගේ විවාහ ජ්විතයේ අනාගතය අනුතුරට පත් විය.

වස් විසිමේ අවසන් දින කිහිපය ලං වෙද්දී, ඇගේ මීලුග පියවර කුමක් විය යුතු දැයි සිතමින් සිල් මාතා කායිවි වෙහෙසෙන්නට වූවා ය. නැවත මෙම විවාහ ජ්විතයට කොටු වීමට ඇයට කිසිසේත් ආගාවක් ඇති නොවූ නමුත් ඇගේ දියණීයගේ අනාගතය ගැන ඇය කනස්සල්ලට පත් වූවා ය. ප්‍රාවී දියණීයට සම්ප ව සිටීමට ඇයට වුවමනාව තිබුණ ද, අවුරුදු දහයක් වයස ඇති ඇයට, ආරණ්‍යයේ තබා ගැනීම කළ නොහැති දෙයක් බව ද ඇයට වැටහුණී. ගිහිගෙය අතැර දා, පැමිණී කෙනෙකුට, තවත් දැරියක් ආරණ්‍යය තුළ හදා වඩා ගැනීමට කිසිදු හැකියාවක් නොතිබුණී. ආරණ්‍යයේ පිළියෙල වූ ආහාර ප්‍රමාණවත් වූයේ එහි සිටි ඇයගේ යැපීම සඳහා පමණි.

මෙම වේදනා ගෙන දෙන සිතිවිලි ඇය, සති ගණනක් සැලකිල්ලට යොමු කරමින්, කුමක් කළ යුතු දැයි, කල්පනා කළා ය. එහිදී ඇයගේ ආරණ්‍යය ජ්විතය සහ ගහ ජ්විතය යන ලෝක දෙකම තම දෙනික ජ්විතයට සම්බන්ධ කර ගත හැකි බැවි ඇයට වැටහුණී. මවක් ලෙස සහ බිරිදක් ලෙස ඇගේ යුතුකම්, දහවල් කාලයේ දී නිවසෙහි දී කළ හැකි බවත්, රාත්‍රි කාලයේ ආරණ්‍යයේ භාවනා කරමින් ඇගේ ආධ්‍යාත්මික අරමුණු ඉටු කර ගැනීමට වෙහෙස දැරිය

හැකි බවත් ඇයට වැටහුණි. මෙම සැලසුම සඳාවාර සම්මතයෙන් බැහැර වුවද, අතාත්වික වුව ද, ඇය එසේ කරගෙන යැමත අසහනයෙන් වුවත් මහන්සි ගත්තා ය.

වස් වසීම අවසාන වූ දිනයේ දී, සිල් මාතා කායිවි තම නිවස කරා පැමිණියා ය. නමුත් ඇය ඇගේ සුදු සිල් ඇශ්‍රම් අත නො හැරියා ය. එසේ ම ඇය සමාදන් වූ හිලය පවාරණය කළේ ද තැක. සපුන් ගත වූ සිල් මාතාවක් ලෙස දිගින් දිගටම සිටිමට ඇස තීරණය කළා ය. ඇගේ ඇත්ත තත්ත්වය ලෝකයෙන් සැෂ්‍යවීමට, කළ හැටිටයක් සහ කළ සායක්, තම සුදු සිල් ඇශ්‍රම් මතු පිටින් ඇත්දා ය. උදාය වරුව සහ දහවල් වරුව, ඇය කායිවි දියණිය සමග ගත කරමින්, ගේ දොර වැඩිපල සහ ආහාර පිසීම ආදිය කළා ය. රාත්‍රී ආහාරය සකස් කොට මෙසය මත තබා, කළවර නැගී ඒමට පුරුම ආරණ්‍යය කරා යැමත ඇය සැලසුම් කළා ය. සිල් මාතා කායිවි, ඇගේ ස්වාමියා සමග රාත්‍රී කැමට හිද ගත්ත ද ඔහුට පමණක් ආහාර බෙදා, ඇය නොකා සිටියා ය. ඇය ආරණ්‍යයේ අන් සිල් මාතාවන් මෙන් දහවල් කැමෙන් පසු ආහාර ගැනීමෙන් වැළකී, එම ගික්ෂා පදය දිගටම ආරක්ෂා කළා ය. සිල් මාතා කායිවිගේ රාත්‍රී කාලයේ නිවසේ නො රැඳීම, ඇගේ ස්වාමියාගේ තොරය උත්සන්න වීමට හේතුවක් විය. ඇගේ අමුතු හැසිරීම ගැන නිදහසට කරුණු කිමට ඔහු ඇයට තර්පනය කර, ඔහු සමග එකට වාචිවී රාත්‍රී කැම කැමට බල කළේ ය. ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළවිට, ඔහු කේපයෙන් නැගිට ඇගේ අතින් මිරිකා අල්ලා ගත්තේ ය. අත ගසා දැමු ඇය, ඔහුගෙන් මිදි, වෙශයෙන් පියගැට පෙළ බැස, නිවසින් පිට වී දුවන්නට වුවා ය. බුන්මා ඇගේ පසුපස දුවන්නට විය. නමුත් වාසනාවකට ඇගේ වැඩිමහල් සහෝදරයා අතර මගදී හමුවූ හෙයින්, ඔහු ඇයට යන්නට ඉඩ දෙන ලෙස, බුන්මාට අවවාද කළේ ය. ඔවුන්ගේ විවාහය විනාශ වුයේ යයි බුන්මා කේපයෙන් කෑ මොර දෙන්නට විය.

“අඩු අපේ දේපාලවලින් කොටසක් ඕනෑ වුනොත්, මට විරැද්ධ ව දිස්ත්‍රික් මහ උසාවියේ නඩුවක් දාපං” සි කියමින් බුන්මා කෑ ගැසුවේය. සිල් මාතා කායිවි ඉර බැස යද්දී, ගම හරහා වෙහෙස නොතකා දිගටම දුවන්නට වුවා ය. ඇගේ ලෝකික ජීවිතයේ අසීම්ත දුක් කම්කටොලු වේදනා ගැන සිතමින්, දැඩි අසහනයට පත් වූ ඇය, කිසි දිනක තම සිල් ඇශ්‍රම් නො ගලවන්නට ඒ මොහාතේ තීරණය කළා ය.

සිල් මාතා කායිවි නැවත ආරණ්‍යය වෙත එදීදී, අන් සියලු සිල් මාතාවන් ඇශැගෙන් කනස්සල්ලට පත්වී සිටින බවක් පෙනුණි. ඇයට සිදුවූ අකරතැබූය, ඔවුනට විස්තර කරදීදී, ජේජ්‍ය සිල් මාතා බිං, එනම් මයි වී බිං, ඇයට බැඳෙන වැදුණාය.

“මොකටද ඔබ ආයෝමන් ස්වාමි පුරුෂයා ලුගට ගියේ ? ඔබ කරන්නේ දෙබර කඩුවක් අවුස්සනවා වාගේ වැඩික්. පාචමක් ඉගෙන ගන්න. ගින්දරට අත දික් කරන්න යන්න එපා. ඔබේ අත පිවිවුනේ නැතත්, ඔබ ඔබේ ආත්ම ගොරවය ප්‍රවිචා ගන්නවා”

සිල් මාතා කායිවි, ඇශැගේ ස්වාමියා සමග ඇති සියලුම සම්බන්ධතා බිං දැමීමට තනිවම තරේක කළා ය. නමුත් ඇයගේ සොහොයුරෝ, ස්වාමියා සමග ඇතිවූ ආරවුල, තම ස්වාමියා සමග මූලින් විසඳා ගැනීමට මහන්සි ගත යුතුයයි ඇශැගෙන ඉල්ලා සිටියන. ඔවුනට කිකරු වූ ඇය, දින කිපයකට පසු නැවත ගෙදර ගොස්, ඔවුනගේ විවාහය සම්බන්ධව ස්වාමියා සමග සාකච්ඡා කොට සුදුසු තීරණයකට ඒමට මහන්සි ගත්තා ය. නමුත් ඇශැගේ ස්වාමියා කිසිදු තීරණයකට එළඹීමට කැමැත්තක් නො දැක්වී ය. විවාහයෙන් පසු ඇය ලබා ගත් සියල්ල ම ඔහුට අයිති විය යුතුයයි ඔහු තරයේ කියා සිටියේ ය. තීරණයක් ගත යුතුව තිබුණේ, පාරම්පරික ව ඇශැගේ දෙමාපියන් ගෙන් ඇය සතු වූ දේපොල ගැන ය. දැනටමත් සියල්ල අතහැර, ගිහිගෙන් නික් ම සිටින සිල් මාතා කායිවි හට, ඇසතු සියල්ල මුත්මා හට පැවරීම ඉතා සුදු දෙයක් විය. ප්‍රවක් ඉද්ධ කිරීමට ඇසතුව තිබූ කුඩා පිහිය හැර වෙන කිසිවක් ඔහුගෙන් බලාපොරොත්තු නොවන බව ඇය ඔහුට පැවසුවා ය. කේපයෙන් කැ ගැසු මුත්මා, එම පිහි කැල්ලත් ඔවුනගේ දැවැද්දත් සමග ලැබුණ දෙයක් හෙයින් එය ද අයිති වන්නේ ඔහුට බව බෙරිහන් දෙමින් කිය. එම ප්‍රතික්ෂේප කිරීම් සමග ම සිල් මාතා කායිවි, ඇශැගේ ගෘහ ජීවිතයට සම්පූර්ණයෙන් ම පිටුපා ඇසතු සියලුම ලොකික වස්තුන් ගැන කිසිදු ඇලීමක් නොකර අතහැරියා ය.

සියල්ල තිගමනය කළ පසු ඇය දියණීයට රහස් කතා කළා ය. ඇයගේ සිතට දාරා ගත හැකි වන තරමට සිදුවූ සියල්ල ඇයට පහදා දී, ඔවුනගේ ජීවිතවල පරිවර්තනය වටහා දී, එවා ගැන ඉවසීමෙන් අවබෝධ කරගන්නා හැරියට ආදරයෙන් ඉල්ලා සිටියා ය. අම්මාගේ අරමුණ වටහා ගත් කුඩා කායිවි, ඇය ද ආරණ්‍යයට ගෙන ගොස් දෙදෙනාම එකට ජ්වත් වීමට අහිංසක ව අවසර ඉල්ලමින් බැගැපත් වූවා ය.

සිල් මාතා ආරණ්‍යයේ විනය රෙගුලාසීන්ට අනුව එය කළ තොහැකි දෙයක් බව ඇය කෙරෙහි මහත් කරුණාවෙන් වේදනා මුසු ව පිළිතුරු දුන්නා ය. ඇ සතු සියල්ල ඇගේ පියාට හාර දුන් නිසා, ඇයට හදා වඩා පෙශ්ජනය කිරීමට ඇයට වත්කමක් දැනට තැකි බව ඇය පැවසුවා ය. එමෙන් ම සිල් මාතා ආරණ්‍යය, කුඩා ලදුරියක් හදා වඩා ගැනීමට සුදුසු තැනක් තොවන බව ද පැවසුවා ය. සිල් මාතා කායිවි ඇයට ඇගේ පියා සමග, මේ කාලයේ රඳි සිටින ලෙස ඉතා සන්සුන් ව එහෙත් තරයේ කියා සිටියා ය. ඇගේ පියාට ඇයට බලා කියා ගැනීමට සියලු පහසුකම් හා සම්පත් ඇති බව පවසා ඒ සියලු ම වත්කම් හා දේපාල පරම්පරාවෙන් ඇයට අයිති වන බව ද පැවසුවා ය. ඇය වැඩිහිටි පැමිණී පසු මේ ආභාව එවිට ද පැවතිය හොත්, ඇයට අම්මා සමග ජ්වල්වීමට ආරණ්‍යයට පැමිණීය හැකි බැවි ද පැවසුවා ය. ඇගේ අම්මා එදින මූල්‍ය හදවතින් ම ඇයට පිළිගෙන, ඇගේ ආධ්‍යාත්මික ජ්වලයේ ගුරුවරිය වීමට ද පොරාන්දු වූවා ය. අකමුත්තෙන් වූවද, අම්මාට කිකරු ව, දුන් අවවාද පිළිගෙන, පියා සමග ජ්වල්වීමට ඇය එකග වූවා ය.

දුක් මුසුව කළුපනා කරමින් සිල් මාතා කායිවි ආරණ්‍යය බලා පිය තැගුවා ය. සියලු යානීන්ගෙන් සහ හිත මිතුරන්ගෙන් ස්ථීරව ම ඇත් වී යැමෙන ගත් මෙම තීරණය ගැන හොඳ තරක සිතමින් ඇ සෙමින් සෙමින් ගමන් කළා ය. එසේ යන ඇයට සිහි වූයේ සියලු රාජකීය සැප සම්පත් හා වස්තුන් අතහැර සිද්ධාර්ථ ක්මරු යසේදරාව සහ පුත් රාභුල තනිකර මාලිගාවෙන් පිටව ගිය අයුරු ය. මහු දෙමාපිය යුතුකම්වලට පිටුපා ගිහිගෙය අතහැර එම අහිත ගමන පිටත්වූයේ, මූල්‍ය විශ්වය ම ගරු කළ විශිෂ්ට ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ඉපදීම සහ මරණය අඩංගු සංසාර වකුය සම්පූර්ණයෙන් ම විනාශ කිරීමේ දෘඩ අධිෂ්ථානයෙනි. සම්බුද්ධවත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේ සියලුම ලොකික පරිත්‍යාගයන්ගෙන් ඔබිබට ගොස්, සියලු ම සම්මුති ධර්මයන් ඉක්ම වූ බුද්ධවත්වය සාක්ෂාත් කළ සේක. දුකින් නිදහස් වූ උන් වහන්සේ අනන්ත වූ සන්ත්ව සංඛ්‍යාවකට දුකින් නිදහස් වීමට මාර්ගය කියා දුන් සේක. බුජ්මලර්යා දිවියේ අරමුණ මැනවින්, කිසිදු වෙනසක් තොමැති ව සිත්ති බාරණය කරගත් සිල් මාතා කායිවි, බුදුන් වහන්සේ ගත් මග යැමෙන අති මහත් උනන්දුවකින් අධිෂ්ථාන කර ගත්තා ය.

බැංකි වන්‍ය දුෂ්චරණය කිරීමට, ජේජාතියට පත් කිරීමට
 ගලා එන කෙගලුස් ප්‍රවාහයන් දෙස
 විවිධ්‍යලාභී බලා සිටින්න.
 බල ගුවට්ටිට ත්‍රිවාට ඉඩ ගොඳුන්න.
 එම කෙගලුස්වල ඡැයිරේම හදුනා ගැනීමට
 බල දක්න තුව ගොන්, එම අයුදාවාදී යක්තින් යුතුවාදී ආධ්‍යාත්මික යක්තින්ට
 ගෝප්‍රිටා බලට ඡැකිවු ඇත.



දූෂ්චරණය වනුර ඇදු ඇදු.....

සිල් මාතා කායිවිගේ එඩ්තර තීරණය, බාන් පුආයි සායි ගම්මානයේ කාගේත් භැගීම් අවුස්සන හේතුවක් විය. දෙපාර්ශවයේ ම වගකිව යුතු ඇතින් මෙම සිද්ධිය ගැන දැඩි විෂම අදහස් කියා පැන. වට් නොං නොං ආරණ්‍යයේ සපුන්ගත ව සිටි බොහෝ කාන්තාවේද ද, මෙම ගම්මානයට නැකම් ඇති අයවලුන් බැවින්, මෙම කළබැඳුණීයට සම්බන්ධ නොවී සිටීමට නොහැකි විය. ඔවුන් සිල් මාතා කායිවිගේ තීරණයට එකා වූහ. වැඩි දෙනා ඇයට සහාය දුන්හ. මෙම සිද්ධිය, ගමේ අනවශ්‍ය ඕපාදුප පැතිරයන්ට ද අවකාශයක් ලබා දුන් අතර, සිල් මාතාවන්ගේ ආරණ්‍යය තුළට ගමේ ප්‍රශ්න ඇතුළුවීමට අනවශ්‍ය ලෙස ඉන් ඉඩ සැලසුණී. ආරණ්‍යය, ගමට ආසන්නව පිහිටා තිබු හෙයින් ඉන් වැකි සිටීමට ද අපහසු විය. කරුණු කෙසේ වෙතත් ගමේ ගිහි ප්‍රශ්න ආරණ්‍යයේ ආධ්‍යාත්මික සන්සුන් බවට හානියක් නොකර ගැනීමට, ඉදිරියෝදී රට සුදුසු තීරණයක් ගැනීමේ අවශ්‍යතාවය පැන නැගුණී. ගිහි ප්‍රශ්නවලින් ඇත් විම සඳහා ආරණ්‍යය ගමෙන් ඇත වෙනත් තැනකට ගෙන යා යුතු යයි සිල් මාතාවේ සාකච්ඡා කළහ. ආරණ්‍යයේ ජේජ්‍යේ සිල් මාතාව වූ මසි විභැං මාතාව, එම අදහසට එකා වූවා ය. ගමේ කටයුතු තිසා ආරණ්‍යයේ ඇති සාමකාමී වාතාවරණයට හානිකර නො වන සේ දුරකින් ආරණ්‍යය ස්ථාපිත විය යුතු බව ඇතේ ද අදහස විය.

ආචාරය කම් පාන් හිමියෝ වටි නොං නොං ආරණ්‍යයේ සේනාසනාධිපති වූහ. උන්වහන්සේ හාවනාවන් සිත දියුණු කර ගත් දැඩි විනයකින් යුත්, බුතාංග හික්ශුවක් වශයෙන් බොහෝ දෙනාගේ ගොරවාදුරයට පාතු වූ, ආචාරය කත්තසිලෝ හිමිගේ ගෝල හිමි තමති. ආරණ්‍යයේ විනය, පුහ සාධනය සහ ග්‍රාවක ග්‍රාවකාවන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවේ වගකීම උන්වහන්සේ සතු විය. ගිහියන්ගේ ප්‍රශ්න, ආරණ්‍යගත සිල් මාතාවන්ට තදින් බලපා ඇති හේතුව නිසා, සිල් මාතා බිං සහ සිල් මාතා යිං, මෙම කරුණ ආචාරය කම් පාන් හිමි සමග දිර්ස ව සාකච්ඡා කළහ. අවසාන තීරණය උන්වහන්සේගේ ය. ආරණ්‍යයේ හික්ශන් හා සිල් මාතාවන් සමග අදහස් ඩුවමාරු කර ගැනීමෙන් පසුව, ආසන්නයේ කදුවැටියක නව ආරණ්‍යයක් ඉදිකර එහි වාසය සඳහා යැමට උන්වහන්සේ තීරණය කළහ.

පූ ගාමි කන්ද පිහිටියේ, කුඩා කදුවැටියක් වන පූ පාන් කදුවැටියේ පා මුලය. බාන් ඩුඩායි සායි සිට සැතපුම් හයක් වයඹ දෙසින් පිහිටියේ ය. ඉතා පැරණි අඩි පාරවල් සහ මි හරක් කරන්ත පාරවල් මෙම කදු පාමුලට වනාන්තරය හරහා වැටි තිබුණි. තැනක් සෞයාගෙන එම පාරවල් දිගේ කෙනෙකුට යැම දුෂ්කර කාර්යයකි. ඉහළ කදුවැටිය, කදුගල් හෙල්වලින් සමන්විත විය. පර්වත ප්‍රපාතයන් බහුල ව පිහිටා තිබු අතර උසට වැඩුණු උණ පදුරු රේට ගැවෙමින් වැඩි තිබුණි. දර්ශනීය කදු ගල් ප්‍රපාත, කදුවැටියේ දිගට තද දුමුරු පාටින් විහිදී ගිය අතර, වියලුණු පෙද පාසි එවායේ ඇලී ඇවතිණි. ඉදිරියට නෙරා ගිය ස්වාභාවික ව ම නිර්මාණය වූ ගල් ලෙන් වැස්සෙන් හා තද අවශ්‍ය කෙනෙකුට ආරක්ෂාව ලබා දුණි. මුද්දී, සුදුසු කුටි සාදා ගැනීමට කල් වේලා ගතවන හෙයින් එතෙක් එම ගල් ලෙන්වල හික්ශන් සහ සිල් මාතාවන් ලැගුම් ගතහ. තාවකාලීකව උණ බට්ටලින් කුඩා මැසි බැඳු තෙත පොලොව නොගැවෙන ලෙස සකසා ගතහ. එක් එක් කෙනා, වෙන වෙන ස්ථානවල සාදා ගත් මැසි මත තිදිමින් හාවනා කරමින් වාසය කළහ. වැසිකිලි නො තිබු හෙයින් මුළුන් ලෙන් සංකීරණය කෙළවර තම තමන්ගේ ගිරිරකාත්‍ය කමළ්, ගස් උඩ සිටි වදුරන් ව්‍යුතියෙන් බලා සිටිදී ය.

මූලික අවශ්‍යතාවය වූයේ වතුර ය. පිරිසිදු වතුර ගෙන එමට පැය හාගයක් පමණ දුෂ්කර ගමනක් යාමට සිදුවිය. කදු දෙකක් අතරින් පහළට බැසේ, ගල්පර අතරින් කදු පාමුල ඇති කුඩා මියෙන් වතුර ගෙන එමට සිදු විය. කාගේන්

එකගතාවය මත කනිජ්‍ය සිල් මාතාවන්ට වතුර ගෙන ඒමේ කාර්ය ය භාර විය. හික්ෂු සහ අසල ගම්වාසී ගොවීයෝ නව ආරණ්‍යයට අවශ්‍ය මූලික ඉදිකිරීම්වල තිරත වූහ.

දිනපතා හිල් දානයෙන් පසු අනෙක් සිල් මාතාවන් සමග වතුර ගෙන ඒම සඳහා සිල් මාතා කායිවි ද සහභාගි වූවා ය. හිස් භාරන දෙකක්, ලියක දෙකකානේ බැඳු, කදක් සේ සකසා වතුර ගෙන ඒමේ රාජකාරීයට ඇය ද එකතු වූවා ය. කද පාමුල මයට බසින තුරු, ඇය සිරුවෙන් බැඩුම් සහිත ගල් අතරින් ගස් අතරින්, සාදා ගත් අඩ් පාර ඔස්සේ ප්‍රවේෂමෙන් ගමන් කළා ය. ගලායන මය ඉවුරේ දණ ගසාගෙන, භාරනවලට පිරිසිදු වතුර පිරෙන තුරු ඇය සතුවින් බලා සිටියා ය. කද දෙපැන්තේන් වතුර පිරුණු භාරන දෙක එල්ලා ගෙන, වතුර කද එක් කරකට ගෙන තැවතත් එම දුෂ්කර අඩ් පාරෙන් ම කන්ද තැග, අඩ්තින් ඉදි වෙන ආරණ්‍යයට ඇ පැමිණෙන්නී ය. ගල් පර නගිමින්, ගස් ගල් අතරින් රිංගමින්, කද සම බර ව තබා ගනිමින්, ඇද ගත් වතුර වික ප්‍රවේෂමෙන් අරණට ගෙන එන්නී ය. හති දම්මින් අරණ වෙත එන සිල් මාතා කායිවි, වෙහෙස නොබලා දෙවෙනි වරට ද, වතුර ගෙන ඒම සඳහා පහළට බසින්නී ය. තුන් වැනි වරට ද ඇය කන්ද නගින්නී ය. බසින්නී ය. තවත් වරක්.... නගින්නී ය..... බසින්නී ය.

වතුර ගෙන ඒම අතිශයින් වෙහෙසකර කාර්යයකි. දිනපතා එකම එකම එකාකාරී වෙහෙස කර තැගිමකි. බැඳීමකි. ඇය කිසි අපුරකින් පසු තොබැස සැම දිනකම ඇයට අයත් වතුර ඇදීම ඉටු කළා ය. ඇගේ මූලික අධිශ්‍යානයේ කිසිදු වෙනසක් ඇති නො වුණි. ලොකින ජ්විතයේ විපත් ආධ්‍යාත්මික ජ්විතයේ කුසල් බවට පෙරලා ගැනීමට අදිටන් කරගත් සිල් මාතා කායිවි, ඇය තබන එක් එක් පියවරක් පාසා බුද්ධේය් බුද්ධේය් කියමින්, සහියෙන් උච්ච පහළට ගමන් කළා ය. දකුණු පය තබදී බුද් යන්නද, වම් පය තබදී බේ යන්නද කියමින් සහියෙන් ගමන් කළා ය. ඇගේ හදවත ගාන්ත විය. වතුර භාරන සඡැල්පු විය. මහන්සිය අඩු විය. වතුර ගෙන ඒම ඇයට ඉතා පහසු කාර්යයක් විය. හැම මොහොතුකම ඇය සහියෙන් ගත කළා ය. සැම පියවරක් ම සහියෙන් තැබුවා ය.

සිල් මාතා කායිවිගේ සොහොයුරෝ දෙදෙනා ඇය බැලීමට පූ ගාම් ආරණ්‍යයට ඉඳහිට පැමිණියෙහ. ඇ ගෙන යන දුෂ්කර ජ්විතය දැක

සොහොයුරේ දෙදෙනා පුදුම විහ. ඇයට ඔවුන්ගේ සහාය තිබෙන බව ඔවුහු ඇයට දැන්වූහ. ඔවුහු දෙදෙනා ද සිල් මාතාවන්ට වතුර ඇද දීමට උදව් විහ. එසේ ව්‍යවත් හික්ශන් හය දෙනෙකුටත් සිල් මාතාවන් පස් දෙනෙකුටත් එම ජලය ප්‍රමාණවත් නො වී ය. ඇ විදින දුෂ්කර ජීවිතය දුටු සහෝදරයේ, අවසානයේ ඇයට ඔවුන් සමග බාන් ඩූංඡ සායි ගමට තැවත එන ලෙස ඇවිරිලි කළේ ය. ඔවුන් දෙදෙනා තම තැගණීය බලාගත්තා බවටත්, ඇගේ අවශ්‍යතා සපුරා දෙන බවටත් පොරොන්දු විය. ඇගේ ස්වාමියා තැවත විවාහයක් කරගෙන, කායිවි දියණීය ද කැටුව නිවස ද විකුණා වෙනත් ප්‍රාන්තයකට පදිංචියට ගිය බව දැන්වූහ. නමුත් සිල් මාතා කායිවි ඇගේ ආරණ්‍ය ගත ජීවිතය වෙනස් නො කර ආවාර්ය කම් පාන් හිමි සමග හාවනායේගේ ව පූ ගාමි කන්ද ආස්‍රිත ව වාසය කිරීමට ඉටා ගත්තා ය.

වික දිනක් ගතවේදී ආරණ්‍යයේ ඉදිකිරීම් කටයුතු විකෙන් වික තිම විය. නමුත් ජල ප්‍රශ්නය උගු වන්නට විය. කදු පාමුල ඔයේ සිට දිනපතා වතුර ඉහළට ගෙත එමින්, වැඩි කළක් වාසය කිරීමට පහසු බැවි කාටත් වැටුපුණේ ය. අග පාත වතුර උල්පත් සෙවීම ද නිෂ්ප්‍ර ප්‍රයත්තයක් විය. ජලය ගැන සුන් වූ බලාපොරොත්තු ඇති ව, දිනක් සිල් මාතා කායිවි දැඩි අධිෂ්ථානයකින් හාවනාවට හිද ගත්තා ය. පරයාකයෙන්, කද කෙළින් කොට වාඩි වූ ඇය, තම භද්‍යත තුළට සිත යොමු කරවමින් අධිෂ්ථානයක් කළා ය.

“මටත් ආරණ්‍යයේ අන් අයටත් දිගට ම මෙම ආරණ්‍යයේ වාසය කිරීමට වාසනාව ඇත්තාම්, මේ ලගාපාත ජල උල්පත් අපට නමු වන්න මිනැ.”

ඇය මෙසේ අධිෂ්ථානයෙන් යුතුව හාවනාවට යොමු වූවා ය. එදින මැදියම් රාත්‍රියේ ඇය ගැඹුරු සමාධියෙන් පිබිදෙදී උල්පත් එකොලාසක් ඇති දරුණයක් ඇයට දිස් විය. එම උල්පත් තරු වැල්වලින්, දිග තණ කොළවලින් වැසී තිබුණි. ඇය මෙම කන්ද අවට ඇවිද හුරු පුරුදු බැවින්, මෙම උල්පත් ඇති ඉස්විව ඇය හාවනාව තුළින් හඳුනා ගත්තා ය. ප්‍රධාන ලෙනේ සිට එම උල්පත්වලට ඇත්තේ ඉතා කෙටි දුරක් බවද ඇ දුටු දූෂණයෙන් වටහා ගත්තා ය.

පසු දින සිල් මාතා කායිවිගේ නොඉවසිලිමත් ඉල්ලීම පරිදි අනෙක් සිල් මාතාවේ ද උල්පත් සෙවීමට පටන් ගත්ත. ප්‍රධාන ලෙනට ආසන්නයේ, ඇය

දැන්වූ පරිදිම තුරු වැල්වලින් වැශ්‍යානු උල්පත් ගණනාවක් හමුවිය. ආචාරය කම් පාන් හිමි ලද ආරංචියෙන් සතුව ව සිල් මාතාවේ සහ ගම්මුන් ද එකතු ව වල් බිජිවී තිබූ උල්පත් පාදා ගුද්ධ කරන්නට වූහ. සමහර උල්පත් අඩ් විස්සක් පමණ ගැමුරට හැරි තිබුණි. මතුපිට රදි තිබූ පාසි කොළ රෝසු ගුද්ධ කොට, සියල්ලෝ ම පිරිසිදු ජල උල්පත් පාදා ගති. ගුද්ධ පවිත්‍ර කිරීම නිම වන වට මුළු ආරණ්‍යයට ම අවුරුද්ද පුරා කිසිදු අඩුවක් තොමැතිව ජලය ඇති තරම් තිබෙන බව ඔවුනු දැන ගති.



මිනිසුන් දුකට පත්වන්නේ
 අනෙකුත්තේ නැතිව තදින ඇල්ලා ගන්නා ගෙයිනි.
 සංගීතකට පත් ගොඩීම, බුතුන් පසු පස,
 යන යන නැතා භඩා යයි.
 බඩ බලේ තදින දෙස සුපර්ක්ජාකාරී ව බලා
 දුකට ගොඩී ගොයා එය අනෙකුත්තා.



සත්‍යාච්ඡා දොරටුව තුළින්

පූ ගාමි කදු වැටියේ ගල් ලෙන්වල වාසය කරන කාලයේ, රාත්‍රී කාලයේ
 භාවනා කරදේදී, බොහෝ අවස්ථාවල අරුම පුදුම අස්ථාභාවික සංසිද්ධින්ට සිල්
 මාතා කායිවි මුහුණ පැවා ය. ඒවා අය කිසි දිනක අත් තුදුටු අද්ඛුත දරුණයන්
 ය. ගැමුරු සමාධියෙන් තරමක් පිබිදුණු පසු, ඇගේ මනස ආධ්‍යාත්මික ගක්තින්
 එකිනෙක හරහා යන, පුරුෂුරුදු ලොවක් කරා එළඹින බව ඇයට වැටුණි:
 එම ලෝක, භූත උෂ්ණ ජීවින් වෙසෙන ගිණිය නොහැකි තරම් තලයන්ගෙන්
 සමන්විත ය. මෙම තලයන්හි, වෙසෙන ඇතැම් සත්වයෝ, අදුරු පහත්
 තලයන්ට අයත් කයක් නැති සත්ත්වයන් ය. සෙසු ජීවින් උසස් තලයන්ට අයත්
 ප්‍රහාස්වර වූ දිව්‍ය බ්‍රහ්ම ලෝකයන්ට අයත් ජීවින් ය. ඇගේ භාවනා සිත මෙසේ
 එවත් තලයන්ට ගොමු වීම, ඇයට වෙනත් විශ්වයකට ඇතුළු වන සේ විවාත
 දොරටුවකට තල්පු කළාක් මෙන් ඇයට හැගුණි.

බල ගක්තින් දෙකක් දෙපැත්තට අදිමින් ඇගේ අවධානය ලබා ගැනීමට
 තරග කරන්නා සේ ඇගේ හද්වතට දැනුණි. මෙම අවස්ථාව ආචාර්ය මුන්
 හඳුන්වා දී තිබුණේ උපවාර සමාධිය යනුවෙනි. මේ මොහොත ලාභ වෙද්දී,
 ඇයට මෙම විශ්ව ගක්තින්ට ගොදුරු වීමේ අවධානය බොහෝ සෙයින් ඇති
 බවත්, මෙම දොරටුවෙන් එළියට යැමට පුරුම, තම සිත දැඩි ඒකාග්‍රතාවයකින්

පාලනය කරගත යුතු බවත් උත්ත්වහන්සේ අනතුරු අගවා තිබුණි. එම අවවාදය සිල් මාතා කායිවි පිළිගත්ත ද අන්තරාදායක තත්ත්වයකට මූෂණ දීමේ එව්තරකම ඇ සතුව තිබු හෙයින්, පිටත බැඳීමේ කුතුහලය ඇයට වළක්වා ගත නොහැකි විය.

ඇය එම මොහොතේ දුටු දේ ඇය වකි කළා මෙන් ම හයෙන් බෝන්ත කළේ ය. සිරුරක් නැති තුත්තයේ කතා කරති. - සමහරක් හඩමින් විලාප නගති. ඇය වටකර ගත් මේ ඇත්තේ ඔවුන්ට පිහිට ඉල්ලා කැගසමින්, අදේශා නගමින්, ආයාචනා කරන්නට විය. ඔවුන් කළ කි දේ නිසා පත්ව ඇති මේ යුක්ඩිත තත්ත්වයෙන් ඔවුනට අනුකම්පාවෙන්, මුදවා ගන්නා ලෙස බැගැපත් වන්නට විය. සමහරක් විකාර රුප සහ විරුදී දුමාරයන් සේ සැදුණු තුත රුප ඔවුනට ඇලි තිබුණා සේ ඇයට පෙනුණි. පෙර ආත්මවල ඔවුන් සතු වූ සමහරක් රුප කොටස් හයානක පෙනුමෙන් යුක්තව ඔවුන් පසුපස පාවන අවතාරයන් සේ ඇලි එන බවක් ද පෙනුණි. මෙතෙක් නිම නොවූ ඔවුන්ගේ හයානක දිගු ගමනක මෙයද එක් කොටසක් බැවි ඒ ඩිජිස්ඩු දරුණයන් දුටු ඇයට වැටහුණි. මේ සියලුලෝ ඇගේ අවධානය අනුකම්පාව කරුණාව ඉල්ලා හඩමින් පින්සේස්බූ වූහ. ඇගේ අනුකම්පාව ලදාත් එම අන්ධකාර වෙන් ගොඩ එමට යන්තමින්වත් රැකුලක් ලැබෙනු ඇතැයි සමහර තුතයේ ඉගි කළහ.

ඇගේ හාවනා දරුණන පථයන්ට බොහෝ අවස්ථාවල දී මරණයට පත්වූ, හිස කඩින් වෙන්වූ තිරිසන් සතුන් ගේ තුත රුප දිස් විය. ඔවුන් අතිමහත් වූ දුක් වේදනා විදින බවත් එයින් අත් මිශ්මට ඔවුනට ඇගෙන් පින් ටිකක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් බැගැපත් වූහ. එක් දිනක් මැදියම් රාත්‍රියේ සිල් මාතා කායිවි ගැහුරු සමාධියෙන් පිබිදෙදේදී මැතක දී මරනු ලැබූ, විදානය පමණක් ඇති හිස කඩින් වෙන් වූ මී හරකෙකුගේ දරුණයක් ඇ ඉදිරියේ දිස් විය. උගේ දෙදෙවය ගැන ලතවෙමින් වේදනාවෙන් ඇය ඉදිරියේ කේ මොර දුන්නේ ය. තුත අවතාරයක් සේ ඇගේ දරුණන පථයේ එල්ලී සිටි එම තුත ස්වරුපය, උගේ දුක්ඩිත අතිත කතාව ඇය ඉදිරියේ වහ වහා සංතිවේදනය කළේ ය. සිල් මාතා කායිවි ඇගේ මනසින් එම පණිවිධිය උරා ගනිදේ, මී ගවයා උගේ අයිතිකරුවා දරුණු කුරිරු මිනිසෙකු බවත් ඔහු හදවතේ කිසිදු කරුණාවක් නැති, සෙනහසක් නැති මිනිසෙකු බවත් පැවසී ය. ඔහු තම මී ගවයා උදේ

සිට සවස් වන තුරු ම නගුලෙන් සි සැමට හෝ කරත්තය ඇදීමට හෝ යෙදූව් නමුත් ද්වසේ බර වැඩ නිම වුවාට පසු උ කෙරෙහි කිසිදු සැලකීමක් නො දක්වන බව කි ය. එපමණක් නොව මේ කෘත මිනිසා නිතරම උට පහර දෙන්නත් නොයෙක් ආකාරයේ ගිරි වධ බන්නට දෙන්නත් පුරුදු ව සිටි නපුරු මිනිසේකු බව ද කිවේය. අන්තිමේදී මේ අහිංසක ම් ගවයා ගසකට හිර කර බැඳ කුරිරු ලෙස සාතනය කර මසට ගත් බව ද වේදනාවෙන් පැවසි ය. මැරෙන්නට කළින් වවනෙන් තේරුම් ගන්නට බැරිතරම් දරුණු වේදනා වධ හිංසා වින්ද බව දැඩි හිත් වේදනාවෙන් යුතුව සිල් මාතාවට සංනිවේදනය කළේ ය. ඒ දරුණු මිනිසා දැවැන්ත පොල්ලකින් ඒ සතාගේ හිසට එක දිගට පහර දෙන්නට වූ බවත් අවට අහස දේංකාර දෙන්න තරම් මහ හඩින් කැ මොර දුන් බවත් සිහිසන් නැතිව බිම ඇද වැවෙන තුරු පහර දුන් බවත් කිවේ ය. මේ කතාව කියන ම් ගවයාගේ සිරුරක් නැති විද්‍යානය මේ වන විටත් හිතියෙන් තැති ගනිමින් උගේ පැරණි ගවරුප කළාපයන්ට ඇලි සිටියේ ය. එසේ විරුද්ධ ස්වරුපයෙන් සිටිමින් සිල් මාතා කායිවිගෙන් පිං ඉල්ලා බැගැපත් වූයේ ය. මෙසේ හඩිමින් පිං ඉල්ලා සිටින්නේ මතු මිනිස් ආත්මයක ඉපදීමට ඉන් නැකියාවක් ඇතැයි උං තුළ විශ්වාසයක් ඇති හෙයිනැයි ද කිවේ ය.

සිල් මාතා කායිවිගේ කාරුණික හදවත ඉවෙන් මෙන් හඳුනාගත් ඒ ගව තුනයා උ අයත් සත්ව වර්ගයා පොදුවේ විදින දුක් වේදනා ගැන දිගින් දිගට ම ඇයට විස්තර කළේ ය. කුමුරු වැඩිත ගන්නා ම් හරක් මොන තරම් මිනිසාගේ කුරිරුකම් ඉවසා උරා සිටිය යුතු දැයි විස්තර කළේ ය. මිනිසුන් උන් කෙරෙහි කිසිදු දායානුකම්පාවක් දක්වන්නේ නැති බව දැන්වී ය. අනික් තිරිසන් සත්තු ද නිතරම වාගේ ම් ගවයාට වෙනස්කම් කරති. ගොවිපොළවල්වල ඉන්නා සතුන් නොයෙක් වද හිංසා දුක් වේදනා විදිමින් කොපමණ අගෙරවයන්ට ලක්වෙනවා ද? නමුත් ඉතාම පහත් මට්ටමේ ජ්වත්වන නීව දුෂ්පත් මිනිසේකුවන් එවත් අගෙරවයන්ට පාතු නොවන බව ද දැඩි දුකකින් කිය. මේ කරුණු මිනිසා ම් ගවයා මතු ආත්මයේ ද මිනිසේකු විමට දැඩි කුමැත්තක් දක්වන බව ද අවසානයේ කියා සිටියේ ය.

මිනිසාගේ කුරිරුකම් සම්බන්ධව ම් ගවයා කි කතාව සිල් මාතා කායිවි පුදුමයෙන් අසා සිටියා ය. නමුත් ඇ දන්නා හඳුනන ගම අවට වෙසෙන බොහෝ ගොවියේ කරුණාවන්ත, මිතුදිලි අය බව හොඳින් දන්නා මිනිසා, ඇයට එම

කතාවෙන් ඇතිවූ සැකය, භාවනාව තුළින් ම මේ ගවයාට දැන්වුවා ය. උගේ ස්වාමියා කිසිදු මානුෂික සදාවාරයක් නො දන්නා, නපුරු කුරිරු මිනිසෙක් බව මේ ගවයා ඇයට දැන්වුයේ ය. මේ ගවයාගේ හදවත තොර්ධයෙන් සහ පලිගැනීමෙන් යුත්ත හෙයින් කතාව විකාති කරන්නට ඇතැයි ඇයට සැක සිතුණි. සමහර විට මේ ගවයාගේ හැසිරිම ද නොහොතිනා හෙයින් ස්වාමියා උංට හිරිහැර කරන්නට ඇතැයි ද ඇයට සිතුණි. මේ ගවයාගේ අයිතිකාරයා උංට තලන්නට ඇත්තේ සමහර විට සඩාරණ හේතුවකට වන්නත් පිළිවන් බව ඇයට ඒත්තු ගියේ ය. මෙම අදහස් ඇගේ හදවත විවෘත කොට මේ ගවයාට සන්නිවේදනය කළා ය.

“බල කවදා හෝ අත් අය සිට්ටු එළවදු ඒ ගෙවතුවලට වැදි කැවා ද? කුමුරුවලට යාබද ව වගා කළ එළවල් කොටු ඔබ කා විනාශ කලේ ද? මේ ගම්මානය අවට ජ්වත් වන මිනිස්සු කරුණාවන්ත හොඳ ගොවියේ. ඔබත් වැරදි කලේ නැතිනම් ඔවුන් ඔබට වධ හිංසා කරන්නේ මොකට ද? මට හිතෙන්නේ ඔබත් වැරදි වැඩ කරපු නිසා ඒ වාගේ දමුවමක් ලැබෙන්න ඇති කියලයි. මම හරි නේ ද?” යි ඇය මතයින් විමසුවා ය.

මේ ගවයා එම ප්‍රශ්නයට දුන් පිළිතුර සිල් මාතා කායිවිගේ හදවත සසල කරවිය. “මම ඒ දේවල් කලේ මගේ ම මේවිකම නිසයි. මගෙන් මුළු ද්වස තිස්සේම වැඩ අරගෙන මාව වික වේලාවකටවත් තණකොල විකක් කන්න තණබිමකට නිදහස් කලේ නැහැ. මගේ බඩින්න මගේ තෙහෙවුව නිසා මට කන්න ප්‍රශ්නයෙන් ඔහුම ගසක් පැලැටියක් කොහො තිබුණත් මම කැවා. මොන වර්ගයේ එළවල්වක් වුතත් මම කිසිම සැලකීමක් නැතිව කාගෙන කාගෙන ගියා. සමහර එළවල් වගාවන්ට අයිතිකරුවෙක් ඇතැයි නේද කියලාවත් මට හිතන් නැහැ. මම හොරකමක් කරනවා කියලා මට කොහොමටවත් හිතෙන් නැහැ. බඩින්න නිසා කැවා. මිනිස්සු කතා කරන භාෂාව මම දැන සිරියානම් මම ඒ වැරද්ද කිසිදාක කරන එකක් නැහැ. මිනිස්සු තිරිසන් අපට වඩා බුද්ධිමත්. ඒ නිසා තිරිසන් අඟේ ජන්ම ගති ගැන මිනිස්සු මේ වඩා අනුකම්පා කරලා සමාව දෙන්න ඕනෑ. මිනිස්න්ගේ සදාවාර සම්පන්න සිරිත් විරිත්, තිරිසන් වූ අපි අතින් කැඩුණෙක්, ඒ ඇත්තෙකා අපට අනුකම්පා කරන්න එපායැ. එහෙම නැතිව ඔවුන්ගේ බලය පාවිච්ච කරලා අපට හිරිහැර කරන එක හොඳ නැහැනේ? හොඳට හැඳුවිව සදාවාර සම්පන්න මිනිහෙක් ඒ වාගේ ලං්ඡන නැතිව හැසිරෙන්නේ නැහැ. ඔබ කිවා වාගේ ම මේ පළාතේ බොහෝමයක් ගොවියේ

කරුණාවන්ත තැන්පත් මිනිස්සු. නමුත් මගේ අයිතිකාරයා, වොං මහත්තයා මෙළුම් සදාවාරය නො දන්නා මහා තපුරු වස මිනිහෙක්. ඒ වැදගම්මකට නැති ජරා මිනිහා හිතේ තෙත් ගතියක් නැති සමාව දීමක් කරුණාවක් නැති දුෂ්චරිත මිනිහෙක්. ඔහු මහුගේම වර්ගයට තපුරුකම් කරන මිනිහෙක්. අපි වාගේ තිරිසන් සතුන්ට කොහොම සලකයි ද?"

කඩා කළ සිට ම ගොවිපොල සතුන් ගැන, සිල් මාතා කායිවි හට තිබුණේ හදවිත පතුලෙන් ම පැන නැගි කරුණාවකි. ඇ මුවුන්ගේ එළ හරකුන්ට සහ මි ගවයන්ට ගෙදර පිසු බත් රික වික කැමට දුන්නා ය. එසේ කැමට දී, උත්ගේ කනට රහසින් මෙසේ කිවා ය. "මයගොල්ලොනුත් අපේ කුමුදේ මහන්සි වෙලා වැඩ කරපු තිසා බත් කන්න ඔය ගොල්ලන්ටත් අයිතියක් තියනවා" සි කියමින් උන් කන දෙස බලා සතුටු වූවා ය. මේ තිසා ගොවිපොල සතුන් ඇයට ආදරය කළා ය. ඇ මුවුන් ගැන සැලකිලිමත් වන බව එම සත්තු දැන සිටියහ. ගවයන් ඇයට කොතරම් කොපම් හිතවත් වූවාදැයි කියනොත් මුවුනගේ බෙල්ලේ බැඳී සිනුව කැඩී ඩිම වැටුණු කළේ, ඇ ලගට දුටු ගොස් සිනුව වැටුණු තැනට ඇය කැටුව ගොස්, නැවතත් එය බෙල්ලේ බඳවා ගනී. සිනුව නැතිවීම ගවයන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩක් ලැබෙන කරුණක් වුවත් උන් ඇය සමග සෙනෙහෙබර එකමුතුකමක් ඇතිකර ගති.

කරුණු කෙසේ වෙතත් තම ස්වාමියාගෙන් හොඳ සැලකිලි ලැබුවත් මුවුන් තිරිසන් ආත්මයන්හි උත්පත්තිය ලබන්නේ, කර්ම න්‍යායන්ට අනුකූලව දුක්ඛිත ජීවිත ගත කිරීම උරුම කර ගත් අය බව සිල් මාතා කායිවිට රහසක් නො වී ය.

කොදාය සහ පළිගැනීම දුගතිගාමී ව ඉපදීමට ප්‍රධාන හේතුන් බව සිල් මාතා කායිවි දැන සිටියා ය. ඇය ඉදිරියට පැමිණී අවාසනාවන්ත අමුත්තාගේ කොංපය විනිවිද දුටු සිල් මාතාව කොදාය සහ පළිගැනීම කෙනෙකුගේ මනසට ඇතුළු කර ගත් විට එයින් ඇතිවන හ්‍යානක විපාක ගැන එම ගව වෙසින් ආ භුතයාට ඉගැන්නුවා ය. එවන් සිතිවිලි ඇතිවීම රුළු හටයේ මිනිස් ආත්මයක් ලැබීමට බාධාවක් වන බව ද කිය දුණි. ඔහු මිනිස් ආත්මයක් ලැබීමට ඇත්තෙන් ම අපේක්ෂා කරන්නේ නම් එම විනාශකාරී කෙලෙස් පාලනය කරගත යුතු වේ.

ඡිජේට සම්පන්න මිනිසේකුගේ ජීවිතයේ පදනම පංච දිලය බව ඇය එම භූතයාට පහදා දුන්නා ය. මේ භූත ජීවිතයාට නැවත මිනිස් ආත්මයක් ලැබීමට කිසියම් ඉඩ ප්‍රස්තාවක් ඇත්තේ නම්, මෙම මූලික සිල් පද රකින බවට පොරෝන්ද විය යුතු බැවි පහදා දුනී. මහු සතුන් නො මැරිය යුතුයි; සතුන්ට හිංසා නොකළ යුතුයි; සොරකම් නොකළ යුතුයි, අන් අයට අයත් දේ නොගත යුතුයි; මිනිසුන්ගේ ගෙවතුවල වග කළ එළවුල වාගේ දේ; කාමය වරදවා නො හැසිරිය යුතුයි; මහු බොරු නො කිය යුතුයි; උමත්නාවත් අනුන් නො ර වටිය යුතුය; මත්වන වෙරි වන කිසිවක් පානය නො කළ යුතුයි.

සතුන් මැරිමෙන්, සොරකම් කිරීමෙන්, කාමය වරදවා හැසිරීමෙන්, සහ බොරු කිමෙන් අනුනට වරදක් කරනවා සේ ම මිනිසුන් අතර අනෙකුත්තා සහයෝගය ඇති කිරීමේ අවංකභාවය සහ විවෘතභාවය ඉන් කඩ කෙරේ. මත් දුව්‍ය සහ රහමෙර ගැනීමෙන් පිරිසිදු මනස වසා දමයි. ඉහතින් කි වැරදි කිරීමට පහසු ආධාරකයක් වේ. කර්මානුකුලව බැඳුවහොත් මෙම ක්‍රියාවන් තිරිසන් ආත්මවල, ප්‍රේත ආත්මවල තරකාදිවල උත්පත්ති ලැබීමට හේතු වේ. දුගතිගාමී ව ඉපදුණු කළ, විදින දුක් අතිමහත් ය. ආධ්‍යාත්මික දුයුණුව ඇතිකර ගැනීමට ඇති අවස්ථා හින කරවයි. සුගතිගාමී උත්පත්ති ලැබීමට අවශ්‍ය සංස්කාර ඇතිකර ගැනීම උගෙනට වේ. එමනිසා පංච දිලය සමාදන් වී රකීමෙන් අපායාදී දුගතිගාමී තලයන්හි ඉපදීමෙන් වැළකේ. මිනිස් ආත්මයක් ලැබීය හැකි යයි ඇත්තෙන් ම අපේක්ෂා කළ හැකිය. මෙම ආත්මයේ බැරි වුවහොත් ලබන ආත්මයේ හැකිවනු ඇතේ.

බලාපොරාත්තු සුන් වූ එමෙන් ම විනාශයට පත් වූ භූතයා ගැන මහන් වූ අනුකම්පාවකින් සිල් මාතා කායිවි එම භූතයාට ඇගේ පින් සහ කුසල් අනුමෝදන් කරවීමට සිතුවා ය. අවම වශයෙන් එම පුණ්‍ය බීජ මිනිස් ආත්මයක් ලබාගැනීමට යම් තරමින්වත් ඔහුට උපකාර වේ යයි ඇය සිතුවා ය.

“මා එකතු කර ගත් කුසල්දම්, පින් ඔබට අනුමෝදන් කරමි, අනුමෝදන් වේවා! ඒ හේතුවෙන් ඔබේ යහපත් ක්‍රියාවන් ආරක්ෂා කොට මෙම ආත්මය පෙශ්ඨය කර, සුගතිගාමී ආත්මයක ඉපදීමට අවශ්‍ය ආධ්‍යාත්මික ගුණධරම වැඩින මාර්ගයට යොමු වීමට ඔබට හේතු වාසනා වේවා!”

සිල් මාතා කායිවිගේ උත්තම කිලය ගැන අතිශයින් උද්දාමයට පත් වූ මීගවයාගේ හිස කදින් වෙන් වූ අවතාරය, ඒ භූතාත්මය දැන් සිතන පතන හොඳ ආත්මයක ඉපදීමට දැන් වාසනාව ලබුණේ යයි සතුව සිතින් ප්‍රබෝධවත් ව ඇගෙන් වෙන් වී නො පෙනී ඕයේ ය.

පසු දින අප්‍රයම ගම්මානයේ කෙනෙකු කැදිවා, පෙර දින රාත්‍රියේ ඇ ඇත් දුටු සංවාදය ගැන රහස්‍ය මිහුට විස්තර කොට අසල ගම්මානයක වොං නැමැති පුද්ගලයෙකු සිටින්නේ දැයි විමසී ය. මිහුට මී ගවයෙකු සිටියේ ද යන්නත්, උග්‍ර කුමක් සිදුවේ ද යන්නත් සොයා බලා දන්වන ලෙස මිහුට දැන්වුවා ය. වොං නමැත්තෙකු සිටියහොත් මිහුට මෙම විමසීම ගැන කිසිවක් නො කියන ලෙස ද අවවාද කළා ය. එසේ ආර්ථ ව්‍යවහාත් මිහු අපකිර්තියට පත්වුයේ යයි සිතා, ඇ ගැන පාප සිතිවිලි ඇතිකර තවත් පවි මිහු සිදුකර ගනු ඇතැයි ඇය බිය වුවා ය.

සිල් මාතාව එම ගම්වැසියාගෙන් අදාළ විස්තරය විමසු වහා ම, වොං නමැත්තෙකු තමා ජ්වත්වන ගමේ සිටිනා බවත් මිහු හොඳින් හදුනන බවත් ඇයට කිවේ ය. එයේ රාත්‍රි මේ වොං නැමැති මිනිසා මිහුගේ මී ගවයා ගසක බැඳ මැරු බවද මිහු දන්නා බැවි කිවේ ය. ඒ අසරණ සතා මරණ වේදනාවෙන් කැ ගැසු විලාපය මුළු ගමට ම ඇසුරු බවත් මිහු කිවේ ය. ගවයා මැරුවාට පසුව මිහුගේ මිතුරන්ට ලොකු සාදයක් පවත්වා, උගේ හරක් මස් බැඳ සංගුහ කළ බවත් පිළිකළෙන් කිවේ ය. උදේ පාත්දර වන තුරුම ඒ සාදය තිබුණු බවත් සහභාගි වුණු මිනිස්සු මත් පැන් බිඛී කැ කො ගසමින් සිතාසෙමින් විනෝද වූ බවත් පැවසී ය.

මෙවන් පාපිෂ්ට ක්‍රියා සිල් මාතා කායිවිගේ සිත ගෝකයෙන් සසල කරවේ ය. දරා ගත නොහැකි තරමේ සිත් වේදනාව, ඇගෙට පොද්ගලිකව ඇති වූ මානසික පිඩාවක් ලෙස ඇයට දැනුණි. මිනිස් වර්ගයා උරුම කොට ඇති සඳාවාරාත්මක විශ්වාසයට දුර්හි වූ මිහු ඇගේ ම පුතෙකු ලෙස ඇයට දැනුණේ ය. අපරාධකරුවා සහ මරණයට ලක් වූ සතා, තැනින් තැන වරින් වර මේ සංසාර වතුයේ වෝදනාව සහ පැලිගැනීම, කෘත්‍යාචාරය සහ කොපය යන කෙළෙස්හි ගැලෙමින්, ඉපිදෙමින් මැරෙමින් කැරකි කැරකි දුගතිගාමී අදුරු ආත්මයන්හි සැරිසරනු ඇතේ. මරණයට ලක් වූ මී ගවයාට ඇති එකම පිළිසරණය, උගේ සිතෙහි හටගත් තෙක්ධය සහ වෙරය අතහැර අන් අයගේ

පුණු ක්‍රියා දැක සතුට විමධි. ඩුත පේශ ආත්මයන්ට පුණු ක්‍රියා කිරීමට හැකිකමක් නො තිබුණ ද අන් අයගේ පුණු ක්‍රියා අනුමෝදනා විමෙන් යහපතක් වන බවට තමා තුළ විශ්වාසයක් ඇති කරගෙන සතුට විය හැක. මිය ගිය මි ගවයා සිල් මාතා කායිලි සමඟ සම්පූර්ණ සම්බන්ධතාවයක් ඇති කර වාසිදායක උපතකට මුළු විරුද්ධීය. සංසාරයේ මෙතෙක් සැරිසරන සන්න්වියෝ මේ සිද්ධින් ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. ශිලය ප්‍රතික්ෂේප කරන, ශිලයේ නො පිහිටන, මූලික සංවර ශිලය රැකිම පැහැර හරින ඕනෑම කෙනෙකුට මෙවන් තන්ත්වයකට මුහුණ පැමෙ අවදානම ඇත.

සාමාන්‍ය තිරේකනුව වාස්
 නිකවී කාලා ඩිලා නිදා ගත්ත එහා
 බෙංකික පිවිතයේ සැප ස්ථිරත් විදිලට ඇති ආයාවෙන
 ජ්‍යෙෂ්ඨ පූජා නො දුන්තන නිත්ත ගත්ත.
 ඒළු ආත්මය, කෙසේ විය ගැකිදුයි සාධාරණ සරකායක ඇතිකා ගත්ත.
 බැංශ පිවිතයේ
 ඇත් යට ගිතදා ලෙන් සෙමෙන් දැඩි දැඩි
 නිබෙන ගිනි ගොඩ දැසු
 ඇලුස හි වාක් වී නිකත්තෙන් බලා නො සිටිතන.



වල් උගා

සිල් මාතා කායිවි තුතයන් ප්‍රේතයන් සමග, එනම් මිනිස් ඇසට
 නො පෙනෙන ඒවාන් සමග මිනිසුන් කතා කරන හාජාවෙන් නොව, සැම
 සත්ත්වයෙකුට ම පොදුවේ උන්ගේ සිත්වලින් කතා කළ හැකි වියාන හාජාවෙන්
 කතා කිරීමට හැකිකමක් දැක්වූවා ය.

මුළුනගේ වියාන ධාරාව තුළින් මුළුන් අපේක්ෂිත අරමුණ අඩංගු
 සිතිවිලි සහ හැඟීම් තව කෙනෙකුට දැන්වීමේ ගක්තිය ඇත. මෙය මිනිස්
 වියානයෙන්, කෙනෙකුට දැන්විය යුතු අදහසට පරිවර්තනය වී එක්තරා
 විලාසයකින් සන්නිවේදනය වන ක්‍රමයකි. වියාන ධාරාවකින් නික්මවන
 එක් සිතිවිලි තරංගයක් විශේෂිත අරුතක් හා අවශ්‍යතාවයක් සකසා ඇවැසි
 පුද්ගලයාට සන්නිවේදනය කරයි. එය නිවැරදි පිරිසිදු පණිවිච්‍යක් වනු ඇත.
 තව කෙනෙකුගේ දැනීම අඩංගු වියාන ධාරාවක් සමග මෙම සිතිවිලි තරංගය
 ජේදනය වූ විට, සන්නිවේදනය ලබා ගන්නා වියානයට ඉදුරා ම බුද්ධිමත්
 අදහසක් හෝ පණිවිච්‍යක් සම්පූර්ණයෙන් එමගින් දන්වා සිටීමේ හැකියාව
 ඇත.

වාචික නොවන මෙම සංවාද ක්‍රමය, උපයෝගි කරගනිමින් සිල් මාතා
 කායිවි පියවි ඇසට නොපෙනෙන තුත අමුත්තන් සමග මුළුනගේ කතාවලට

සවන් දෙමින් ඔවුනගේ අතිත සිද්ධීන් ගැන ප්‍රශ්න කළා ය. ඇයට වුවමනා කළේ ඔවුනට උදව් කිරීමයි ; ඇයට කළ හැකිව තිබුණේ ඇගේ ජ්‍රීත කාලය තුළ ආධ්‍යාත්මික ව එකතු කරගත් සියලු පින් හා භාවනාවෙන් ලත් කුසල් ඔවුනට අනුමෝදන් කිරීමයි. එසේ පින් අනුමෝදන් වීමෙන් යහපත් එල නෙලා ගැනීම ඔවුන් සතු දෙයකි.

සිල් මාතා කායිවිගේ සමාධි සිත තුළින් තවත් අද්ඛත දරුණතයක් අත්දැකීමට ඇයට හැකි විය. මරණයට පත් හිස කිදින් වෙන් වූ වල් උගරකුගේ විජානය භුත ස්වරුපයකින් ඇගේ හාවනා දරුණන පථයට යොමු විය. පූ ගාමි කන්දට තරමක් ඇතින් තතිව ම ආහාර සොයමින් වනයේ ඔබ මොබ හැසිරේදී, ගමේ දඩියක්කාරයෙකු අතින් මේ උරා මරුමුවට පත් ව ඇත. වන සතුන් වතුර බීමට නිතරම එන යන දිය කඩිත්තක් සම්පයේ මේ දඩියක්කාරයා සැෂුලී සිට එම සතා මරා ඇත.

දිනක් අප්‍රෘයම, හිරු නැගීමට ප්‍රථම සිල් මාතා කායිවිගේ දරුණන පථයට නිරායාසයෙන් ම වල් උගරකුගේ භුත රුවක් මැටි පෙනුණි. මෙවන් දසුන් දැක පුරුදු ඇය වහාම ඇගේ විජාන ධාරාව උරා වෙත යොමු කොට තමා හමුවීමට පැමිණී හේතුව විමසුවා ය. තවමත් බියේ ගැහෙමින්, ගොත ගසමින් පැකිලෙමින් උග කතාකරන්නට විය. පුම් නමැති දඩියක්කාරයා, උග දිය කඩිත්ත දෙසට එදීදී මැරු බව කිවේ ය. දිය කඩිත්ත ලගට එදීදී දඩියක්කාරයෙකුගෙන් තමන්ට අනතුරක් වීමට ඉඩ කඩ ඇතැයි සැකයක් ඇති නොවූයේ මන්ද යන්නත් එමෙන් ම ප්‍රවේෂම නො වුවෙන් මන්ද යන්නත් ඇය උගෙන් ප්‍රශ්න කළා ය.

සැම මොහොතක ම දඩියක්කාරයන්ගෙන් බෙහෙවින් ප්‍රවේෂම වීමට උග නිතර ම සේවිල්ලෙන් රැන්නා බව ඇයට බැඟැපත් වෙමින් කිවේ ය. උන්ගේ ජීවත් වීම රඳා පවතින්නේ එසේ විමසිල්ලෙන් සිටියහොත් පමණක් බව උරා කිවේ ය. වනසතුන්ගේ ජීවිත අතිශයෙන් දුෂ්කර වූ සිතිය නොහැකි තරම ගැටුලුවලට මූහුණ දෙන, දැරිය නො හැකි තරම් දුක්ක්ඩිත වූ එකක් බව කි ය. ස්වභාවධරමයේ දෙයානුකම්පාව මත පුරුණ විශ්වාසය තබා, වනාන්තරයේ වාසය කරන වල් උරන් සැම මොහොතක ම ජීවත් වූයේ බියෙන් හා සැකයෙනි. උන්ගේ ජීවිත ස්වභාව ධර්මයේ විපරියාසයන්ට තිරන්තරයෙන් ලක්වී විනාශ වන්නකි. දඩියක්කාරයන්ගේ සහ උගුල් අවවන්නන්ගේ මරණීය තර්ජනයන්ට

ද කොයි මොහොතේ ලක් වේදෝ යන බියෙන් සහ තුළයෙන් මේ සතුන්ට ජ්වත්වීමට සිදු වී ඇතේ. වසර ගණනාවක් තම ජ්විත රැකගතිම්න් මේ උරා ජ්වත් වුව ද අවසානයේ මේ ද්‍රියක්කාරයාට ගොඳුරු වීමට සිදු විය.

නැවත වරක් වන සතෙකු ව ඉපදීමට ඉඩකඩ ඇතැයි යන බිය තමාට ඇති බව එල් උරා සිල් මාතා කායිවි හට කිවේ ය. විශ්වාස කරන්නට බැරි තරම් නිරන්තර හයකින් හා සැකයකින් ද දැඩි දුක් වේදනා කන්දරාවකට මැදි වෙමින් ද නැවතත් වන සතෙකු සේ ජ්වත් වන්න සිදු වේ යයි තමා අතිශය හයින් සිටින බව උරා වෙවිලමින් කිවේ ය. උරුරකුට කිසිදිනක විවේකයෙන් සිටීමටත් බියක් සැකක් නාති ව සිටීමටත් තොහැක. නැවතත් තිරිසන් සතෙකු ව ඉපදීම නො වැළැක්විය හැකි යයි දැන බියට පත් උරා සිල් මාතා කායිවි හමුවට පැමිණියේ ඇගේ දිලයේ සහ කුසල් බලයෙන් පින් අනුමෝදන් වී, මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම සඳහා මහන්සි වීමයි. උරු වෙසින් මැවි සිටි ඖතයා සුගතගාම් ආත්මයක් ලැබීමට උරා සතුව ප්‍රමාණවත් කුසල් සහ පින් එකතු වී තොමැති බැවි දැඩි ගේකයෙන් පැවසී ය. වටිනාකමින් යුත් කිසිවක් ඇයට දීම සඳහා උරා සන්තක ව තො තිබුණි. නමුත් ඊයේ රාත්‍රී වෙඩි කා මැරුණු උගේ අප්‍රත් පිරිසිදු මස් පමණක් ඉතිරි ව ඇතිබැවි උරා දැන සිටියේය. උරාගේ වියුහ බාරව තුළින්, උරා තම මස් වළදන ලෙස සිල් මාතා කායිවිගෙන් ඉල්ලා සිටියේ ය. එතුම්යගේ උතුම් ආධ්‍යාත්මික ජ්වන රටාව ඉදිරියට ගෙන යැම සඳහා ගක්තිමත් ගරීරයක් ඇතිකර ගැනීමට ඒ මස් උරා කෙරෙහි අනුකම්පාවෙන් වළදන ලෙසත්, එම මාංඡ දානය මතු හවයේ මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට තරම් කුසල් එක් රස් කර ගැනීමට හැකි දානයක් වන බවට තමා තුළ විශ්වාසයක් ඇති බවත් දැන්වී ය. තමාට වුවමනා කරන්නේ තම ගරීරයේ හොඳ ම මස් වික සිල් මාතාවට ප්‍රජා කිරීමට බවත්, නමුත් මිනිසුන් ස්වභාවයෙන් ම ලෝහ සහගත හෙයින් හොඳ මස් වික ද්‍රියක්කාරයාගේ ගෙදර තබා ඉතිරිය ආරණ්‍යයට ගෙන ඒමට ඉඩ ඇති බවත් උරා වැඩි දුරටත් ඇයට දැන්වී ය.

පෙර දින තමාට වෙඩි තබා මැරු ද්‍රියක්කාරයාගේ, ප්‍රවුලේ සාමාජිකයන් ඒ මස් පිළියෙළ කරගෙන හිල් දානය සඳහා පසුදින උදැසන ගෙන ඒමට නියමිත බව උරා ඇයට දැන්වූයේ ය. එසේ ගෙනෙන මස් උරා කෙරෙහි අනුකම්පාවෙන් වළදන ලෙසත්, එම මාංඡ දානය මතු හවයේ මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට තරම් කුසල් එක් රස් කර ගැනීමට හැකි දානයක් වන බවට තමා තුළ විශ්වාසයක් ඇති බවත් දැන්වී ය. තමාට වුවමනා කරන්නේ තම ගරීරයේ හොඳ ම මස් වික සිල් මාතාවට ප්‍රජා කිරීමට බවත්, නමුත් මිනිසුන් ස්වභාවයෙන් ම ලෝහ සහගත හෙයින් හොඳ මස් වික ද්‍රියක්කාරයාගේ ගෙදර තබා ඉතිරිය ආරණ්‍යයට ගෙන ඒමට ඉඩ ඇති බවත් උරා වැඩි දුරටත් ඇයට දැන්වී ය.

ඇය ඉදිරියට පැමිණි එම අමුත්තා කළ ඉල්ලීම අසා සිටි සිල් මාතා කායිවි විමතියෙන් වයි ව්‍යව ය. වසර ගණනාවක් භාවනා කළ ද මිය ගිය තිරිසනෙකුගේ වියානයක් තම ගිරිර මාංඛ ප්‍රජාකර පින් බලාපොරොත්තු වන අවස්ථාවකට ඇය කිසි දිනක මුහුණ පා තොමැක. උරා පත්වී ඇති අසරණ තත්ත්වය සලකා බලා හදවතේ උපත් දැඩි අනුකම්පාවෙන් මෙමත් කිරණ එම සුත ස්වරුපය වෙත යොමු කොට නිශ්චිත ව එම දානය පිළිගත්තා බවට ඇගෙවිවා ය. සිල් මාතා කායිවි වල් උරාට දානයේ ආතිංස පහදා දී යහපත් කුසල ක්‍රියාවන්ගෙන් ලබන යහපත් ප්‍රතිඵල ගැන සතුට පළ කළා ය. දුගතිගම් ව උපදින සැම සත්ත්වයෙකුට ම පංච ශිලයෙන් ලැබේය හැකි යහපත් විපාක පහදා දුන්නා ය. එම ශිලය මිනිස් ආත්මයක් ලැබීම සඳහා මූලික පදනම වන බවත්, සිත කය වවනය හික්මතා ගැනීම සඳහා මෙම පංච ශිලය සමාදන් වී රකින ලෙස ඇය, උරාට තරයේ අවවාද දුන්නා ය. වල් උරාගේ සිතෙහි ඇති මිනිස් ආත්මයක් ලැබීමේ ආගාව මල් පළ ගැන්වීමට ඇය ඇගේ ශිලාතිංස සහ කුපල් අනුමෝදන් කරවන බව සන්නිවේදනය කළා ය. සිල් මාතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ගැන අතිශයින් සතුවූ වූ වල් උරා ඇගේ ආයිවාද හේතුවෙන් තමාට පිටුවහලක් වේය යන විශ්වාසයෙන් සහ ගොරවයෙන් ඇගෙන් සමුගෙන නො පෙනී ගියේ ය.

පසුදින පාන්දර හිරු නැග එන් ම ප්‍රධාන ගාලාවට එක් රස් වූ හික්ෂුන්ට සහ සිල් මාතාවන්ට එම විශ්මයජනක විස්තරය සන්සුන් ව කිවා ය. වල් උරාගේ සම්පූර්ණ කතාවත් උගේ කාරුණික ඉල්ලීමන් සිල් මාතාව මුවනට පැහැදිලි ව විස්තර කළා ය. ඒ අදුනුත ගෝකි කතාව අසා ද්‍රියක්කාරයාගේ පවුලේ උද්විය උරු මස් හිල් දානයට ගෙන ආවොත්, එම තිරිසනාට අනුකම්පාවෙන් එම මස් පිළිගත්තා ලෙස ඉල්ලා සිටියා ය. තිරිසනාගේ උදාර මාංඛ දානය උඟ කෙරෙහි ගොරවයෙන් පිළිගෙන වළදන ලෙසටත් එම උරාට මිනිස් ආත්මයක් ලබා ගැනීමට හැකි වේවා යයි ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරන ලෙසත් ඇය රස් වූ හැමගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටියා ය.

හිල් දානයට වේලාව අංවේදී ද්‍රියක්කාර වූම් මහතාගේ බිරිද ආරණ්‍ය වෙත පැමිණ තෙලෙන් බැඳ සකස් කරන ලද උරු මස් ආවාර්ය කම්පාන් සහ අතෙක් හික්ෂුන් වහන්සේලාට ගොරවයෙන් පිළිගැනීවා ය. උන්වහන්සේලා එම උරු මස් ලැබුණු කුමය ගැන විමසදී, ද්‍රියක්කාරයාගේ බිරිද එම මස් ලැබුණු ආකාරය කිසිවක් නො සගවා පැහැදිලි කළා ය. සිල් මාතා කායිවි

කළ විස්තරය අකුරටම නිවැරදි බව කාටත් වැටහුණේ. එම අවාසනාවන්ත තිරිසනාගේ දුක් වේදනා යම් ආකාරයකින් හෝ තුනී වේචා යයි අනුකම්පාවෙන් හා මෙත්තියෙන් සිතා එම මාංග දානය පිළිගත්හ.

තෙස්හාව, මරණය හා නැවත ඉපදීමට සම්බන්ධ කරුණක් බවත් ඒ හේතුවෙන් නිමක් තැකි දුක් වේදනා ජ්විතවලට ලබාදෙන බවත් සිල් මාතා කායිවි දැන ගත්තා ය.

ලෝහයෙන් මනස පුරවා ගත් මිනිස්සු ද්වේෂයෙන් පෙළඳුණු මිනිස්සු එසේ ම තම තමන්ගේ කර්මයන් නිසා මේහය තමැති මහා සමුද්‍රයේ පිළිසරණක් හෝ අරමුණක් හෝ තැකිව පිහිනන මිනිස්සු ඇයට මූණගැසී ඇත. දුගතිගාමී පහළ විද්‍යාත තලයන්හි සිර්වී සිටින සත්ත්වයන් හට අවශ්‍ය වූ තන්හි, රකගත් දිලයක් නොමැත. රස් කරගත් පිනක් නොමැත.

පෙර ආත්මයන්හි එම භූතයන් මිනිස් ආත්මයෙහි ඉපිද සිටිය දී පරාර්ථකාමී ව දත් ද තැකි. දිලයෙන් ලැබිය තැකි ආරක්ෂාව ගැන කිසිදු තැකිමක් කර තැකි. මනුෂ්‍යාත්මයෙහි සිටිය දී ඔවුන් තම අනාගතය සඳහා පින් රස් කර ගැනීමට අපොහොසත් ව ඇත. එනිසා මරණයන් සමඟ අදුරු ආත්මයන්හි ඉපිද පින් රස් කරගැනීමට අපොහොසත් ව දුක් විදිති. මේසේ පින් රස් කර ගැනීමට නො හැකි ව අදුරු සිටිනා භූතයේ, ප්‍රේතයේ, පිසාවයේ පිනක් කර කියා ගැනීමට නො හැකි ව අසරණ ව අන් අයගෙන් පිහිට පතති. මනුෂ්‍යාත්මයේ ජ්වන් වන දිලවන්ත මිනිස්න් තම සිත කය වචනය සංවර කර ගනිමින්, රස් කරගත්තා පින් මෙම අමනුෂ්‍යයන් හට අනුමෝදන් කිරීමට අපොහොසත් වුවහොත්, ඔවුන් සුගතිගාමී තලයක ඉපදීමට නොහැකි ව අතරම් වනු ඇත. එම දුක්බිත ආත්මයේ අන්කවිධ දුක් වේදනා විදිමින් ඔවුනගේ කර්ම ගක්තිය ගෙවී යන තුරු හෝ එම පිළිකුල් ආත්මහාවයේ ආයු කාලය නිම වන තුරු හෝ දුක් කන්දරාවකට මැදිහි ජ්වන් වීමට සිදුවේ. මේ භූතයන් සිල් මාතා කායිවි හට පෙනුණේ, අයාලේ දිවෙන සත්ත්ව කොට්ඨාසයක් හැරියට ය. ගහක් කොළයක් තැකි මහ පොලොවක් තැකි අවකාශයක නිදැල්ලේ පාවි පාවි යන, කිසිදු හිමිකරුවෙක් නොමැති තමන් ඇතිකළ දුක් ගින්දරවල දැවෙමින් සැරිසරන භූත පිරිසක් හැරියට ය. තමා විසින් කරන ලද අකුසල ක්‍රියා හේතුවෙන් උදා කරගත් අවාසනාවන්ත තන්තුයන්හි දුකින් ජ්වන් වෛද්‍ය ඔවුන් විදින අනත්ත වූ දුක් වේදනා කම්කටොඩ් හමුවේ කොතැනක ඉපදුණක් කම් තැක යන හැරීම ඇති වනු ඇත.

සියලු විභාග විෂය පරියන් යන
 සියලු සත්ත්වයන් සිතෙන් ආස්ථිය වේ.
 එහෙයින් බඩා බලේ සිතා ගැස
 දැක්වී ඇත්තානයක් යොමු කිරීම
 ඉනාමත් ම යෝග්‍යය ය.
 එනැන දී බලට මූල්‍ය විශ්වාස ම භූමිතු ඇත.



කඳු වැටියේ හැතාත්ම

ආචාර්ය කම් පාන් හිමිගේ නායකත්වය යටතේ පූ ගාමි කන්දෙහි
 ආරම්භ කළ ආරණ්‍යය ඉතා උසස් ආධ්‍යාත්මික පරිසරයකට පත් වී දියුණු විය.
 හික්ෂුන් වහන්සේලා සහ සිල් මාතාවේ දැඩි කැපවීමකින් හා උනන්දුවකින්
 භාවනා පුහුණුවෙහි තිරත වූහ. ආචාර්ය කම් පාන් හිමි ඉතා ප්‍රසිද්ධ
 කම්මටියානාචාරයටයේ වූ ආචාර්ය සාමි යටතේ මහජ දම පිරු හිමි නමකි.
 තම ගුරුවරයා සේ ම ආරණ්‍යයේ එදිනෙදා කටයුතු දැඩි උනන්දුවකින් ඉටු
 කළේ ය. පූ ගාමි කන්ද ආග්‍රිත ව ජ්වත් වූ හැමෝම සහෝදර බැමීමෙන් බැඳුණු
 සියල්ලෝ සමගි ව වාසය කරන පරිසරයකට උරුම කිවුහ. හික්ෂුන් වහන්සේලා
 සැම උදෑසනක ම පිණ්ඩාතය සඳහා වඩා දරුණුතය සිත් සනසන දුෂ්නක්
 විය. සිල් මාතාවේ ආරණ්‍යයේ නැවති එම්මහන් තුස්සියේ හිල් දානයට ගැනීම
 සඳහා අමතර බත් ව්‍යුහන සූඩ් ප්‍රමාණයක් පිසුවෝය. ආරණ්‍යට පිවිසෙන
 දොරවුව සම්පාදනය දිග බංකුවක් ඉදිකර තිබුණි. සිල් මාතාවේ ඒ අසල පෙළට
 සිට ගෙන ඔවුන් පිළියෙළ කළ අමතර ආහාර පිණ්ඩාතයේ ගොස් වඩා
 හික්ෂුන් වහන්සේලාගේ පාත්‍රවලට පිළිගැන්වුවෙයි. ප්‍රධාන ගාලාවට එක්රස්
 වන ස්වාමීන් වහන්සේලා තිහඹ ව තම ජේජ්ජ්‍යවය අනුව අපුන් ගෙන හිල්
 දානය වළඳති. උන්වහන්සේලා දන් වළඳා අවසන් වූ පසු ව ආයිරවාද ලබා සිල්
 මාතාවේ තම අංශයේ දන් ගාලාවට ගොස් දන් වළඳති. හික්ෂුන් වහන්සේලා

දන් වැළඳු පසු තම පාතු සෝදා පිරිසිදු කර හොඳින් වේලා රෙදී ආවරණයකින් වසා පෙසකින් තැන්පත් කරති. සිල් මාතාවේ ද ආහාර පිළියෙල කළ හාජන සියල්ල සෝදා පිරිසිදු කර සකසා තැන්පත් කර කුස්සිය ද හොඳින් පිසදා පිරිසිදු කරති.

ලංදේ රාජකාරීන් නීම කළ පසු ආරණ්‍යයයේ සැවොම තම තමන්ගේ කුවිවලට ගොස් ඩුදකලාව හිඳිමින් හෝ සක්මනින් හෝ තම හාවනා පුහුණු ආරම්භ කරති. සවස හතරට පැවතෙන බුද්ධ වන්දනාවන්ට කාලය එළඹින තුරු ඔවුනගේ කුටි ආශ්‍රිතව ඇති කැලයේ කාලය ගත කරති. කතිකා කරගත් වේලාවට ඉන් පිටතට එන ඔවුනු ආරණ්‍ය ඩුමිය අතුපතු ගා පිරිසිදු කරති. ඉන් පසු සාමූහික ව දිය කඩිත කරා ගොස් වතුර රැගෙන විත් කළින් පිළියෙල කරගත් තැන්හි තැබු හාජනවලට වතුර පුරවති. මෙම වතුර බීමට, පා සේදීමට පාවිච්ච කරනු ලබයි. පාතු සේදීමට සහ ආහාර පිසීමට පාවිච්ච කරනු ලබයි. ඉක්මනින් දිය නා ගන්නා සික්ෂාන් සහ සිල් මාතාවේ ඔවුනගේ හාවනාවන්ට යොමු වෙති. ධර්ම සාකච්ඡා තො කෙරෙන රාජීන්හි බොහෝ රෝ වන තුරු හාවනා කොට නින්දට යති.

සාමාන්‍යයෙන් සතියකට වරක් සතර පෝය වැවෙන දිනයන් හි ආචාරය කම් පාන් හිමි ආරණ්‍යයේ හැමෝම රස් කර, එම දිනයන් හි හිරු බැස යත් ම බුද්ධ ධම්ම සංස, ත්‍රිවිධ රත්නයේ ගුණ අන්තර්ගත වන්දනා ගාරා සාමූහික ව සංශෝධනා කරති. බුද්ධ වන්දනා ගාරා හඩ කෙමෙන් තුනී වී යදී, ආචාරය කම් පාන් හිමි හාවනා පුහුණුව පිළිබඳ ව ආදර්ශවත් ධර්ම දේශනාවක් පවත්වන්නේ ය. එම ධර්මදේශනාවන් පසු හාවනා පුහුණුවේ ගැටලු සහිත තැන් සැක සහිත තැන් ගැන විමසා රට සුදුසු පිළිතුරු ද හාවනාව ඉදිරියට ගෙන යා යුතු අයුරු සිය ගේලයනට උන්වහන්සේ කරුණාවන් පහදා දුන්හ. ගැහුරු පොද්ගලික ප්‍රශ්න මතු වූ විට උන්වහන්සේ ඕනෑම පහසු වේලාවක ඩම්වී ගැටලු නිරාකරණය කර ගැනීමට අවසර ද තිබුණි.

ආචාරය කම් පාන් හිමි පවත්වාගෙන ගිය හාවනා පිළිවෙත උන්වහන්සේ යටතේ සිටි කාගේන් සින් ප්‍රබෝධවත් කළේ ය. උන්වහන්සේගේ කරුණු වටහා දීම ගාන්තය ; එමෙන්ම කාරුණික ය. අල්පේච්ච ගති ලක්ෂණ ඇති උන්වහන්සේ ඉතා සරල ව අවශ්‍ය කරුණු පහදා දුන්නේ ය. උන්වහන්සේ ගේ ආධ්‍යාත්මික පුහුණුව සහ උතුම් දිලවන්තහාවය ස්වාමීන් වහන්සේගේ තැන්පත් ගාන්ත

මනස පිළිබඳ කළේ ය. එමෙන් ම සමාධි හාවනාවේ විවිධ සිද්ධාන්ත ගැන මතා අවබෝධයක් උන්වහන්සේට තිබුණි. මේ හැකියාව හේතුකාට ගෙන උන්වහන්සේගේ මානසික දියුණුව සිල් මාතා කායිවිගේ අභ්‍යන්තර හැකියාවන් හා සංස්ක්‍රීතය කළ හැකි විය. උන්වහන්සේගේ මනස ඉතා පහසුවෙන් ගැඹුරු සමාධියට යොමු වී තුත ලෝකයේ බොහෝ සත්ත්වයන් හා සම්බන්ධ වීමට හැකියාවක් තිබුණි. උන්වහන්සේගේ ගුරුහරුකම් සිල් මාතා කායිවිගේ කුසලතා දියුණුකර ගැනීමටත් සමාධි හාවනාවේ නොයෙකුත් ආග්‍රාහ්‍යවත් සන්ධිස්ථාන හඳුනා ගැනීමටත් ප්‍රයෝගනවත් විය. ආචාර්ය කම් පාන් හිමිගේ මග පෙන්වීම පිළිබඳ ඇය උන්වහන්සේට කෘතයැදු වූවා ය.

පූ ගාමි කදුකර ආරණ්‍යයයේ ගත කළ අවුරුදු ගණන ඇයගේ හාවනා පුහුණුවේ ප්‍රතිඵල ලැබූ කාලයයි. අදුරු තුත ලෝකයට පිවිසි සැම අවස්ථාවක දී ම එම ප්‍රේත ආත්ම ගැන විශේෂීත දැනීමක් ඇය ලබාගති. ආචාර්ය කම් පාන් හිමිගේ උපකාරයෙන් දුගේනිගාමී ප්‍රේතාත්ම සම්බන්ධිත විවිධ සිද්ධාන්තයන් ගැන මත්‍යානු විද්‍යාන පථයට අසු නොවන සීමාවන් කරා යාමට ද හැකි කුසලතාවයන් තව වැඩි දියුණු කර ගත්තා ය. මෙම අත්දැකීම් අතිවිශාලය. විවිධය. නමුත් මෙම ආධ්‍යාත්මික විශ්වය තරණය කිරීමෙන් ඇය කිසි දිනක වෙහෙසට පත් නො විණි. සමහරක් තුත සංවිධාන මිනිස් සංවිධාන මෙන් සකස් ව ඇති බැවි සොයාගත් සිල් මාතා කායිවි පුදුමයට පත් විය. ඉතා පැහැදිලි වෙනසකම් ඇති මේ අයාලේ හැසිරෙන එක් එක් තුත සංවිධාන එක් නායකයෙක් යටතේ පාලනය වේ. ඔහු ඔවුන්ගේ සුහසාධක කටයුතු ගැන සොයා බලින් උන් අතරේ සාමය පවත්වාගෙන යයි. බොහෝ කුසල් රස්කළ මුත් පෙර අකුසල කර්මයක් හදිසියෙන් විපාක දී මෙම අදුරු ප්‍රේත ලෝකයේ ඉඟදී දුක් විදින තුතයේ ද දක්නීනව ඇතැ. මෙම සිල්වන්ත තුතයේ පත් රස්කරගත් අතික් තුතයන් අතර ඔවුන්ගේ කුසලමය බලය පෙන්වති. තුත සමාජයේ යහපත් දේ කර ලැබෙන එල විපාක යහපත් දේ කර ලැබෙන එල විපාකවලට වඩා බොහෝ බලසම්පන්න ය. එකෙකු සතු ශිලයේ බලයෙන් ම පමණක් විශාල තුත සමාගමක් පාලනය කළ හැක.

තුත සංවිධාන කුල මල හේදයන්ගෙන් වෙන් වී නොමැති බැවි ද සිල් මාතා හඳුනා ගත්තා ය. එක් එක් තුතයාගේ කර්ම විපාක ගත්තිය අනුව ඔවුන්ගේ උස් පහන්කම් බෙදුණු අතර එය ඔවුන්ගේ පාලන වුෂුහය තරයේ පිළිපදින

කුම වේදයකි. මනුෂ්‍යයන් සේ වෙන වෙන හේතුන් මත පුරුව විනිශ්චයන් මත තීරණ නො ගනී. ප්‍රේත ලෝකයේ එක් එක්කෙනාගේ සමාජ මට්ටම් එකිනෙකාට වෙනස් වනුයේ ඔවුනගේ අතිත කරුම එල විපාක අනුව ය.

සමහර දිනක භූත ලෝකයේ ප්‍රධානියා ප්‍රේතයන්ගේ ජ්වන තත්ත්වයන් පෙන්වමින් සිල් මාතා කායිව් උන්ගේ ලොව වටා රැගෙන ගියේ ය. භූත ලෝකයේ ද රස්තීයාදුකාරයන් සිටින බැවි ඇයට පැහැදිලි කළේ ය. කළකෝලාහල කරන නරක ප්‍රේතයේ වටකර අල්ලා එක් කොටසක සිරකර තබති. මිනිසුන් එවැනි ස්ථානයකට සිරගෙය යයි නම් කර ඇත. සිරගෙට යැවි ප්‍රේතයේ නීව හදවත් ඇත්තේ බව භූත ප්‍රධානියා කිවේ ය. උන් කළ වරදට අනුව ඒ ඒ ප්‍රේතයා සිරකර තබන බැවි ද ඔහු කිවේ ය. හොඳ හැසිරීමක් ඇති අය ඔවුනගේ කරුම විපාක නිම වනතුරු සාමාන්‍ය ජ්විත ගෙන ගියහ. මෙම භූත ප්‍රේත අවතාර යන නම් මිනිසුන් විසින් හදා ගත් නම් බවද මෙම භූත ප්‍රේත අවතාර යන නම්වලින් හඳුන්වන්නේ විශ්වයේ සිටින විවිධ ජ්වින් අතර එක්තරා විද්‍යාන ස්වරුපයක් පමණක් බවද කි ය. එක් එක් භූත ප්‍රේත කොට්ඨාස එක් එක්කෙනාගේ කරුම විපාක අනුව නා නා විද්‍යාන ස්වරුපයන්ගෙන් සමන්විත ව පෙනී සිටී.

දේව විද්‍යානය කාම භවයේ ජ්වත් වන, කරුම ත්‍යාය අනුව පාලනය වන එක්තරා ජ්ව ස්වභාවයකි. සිල් මාතා කායිවිගේ සමාඛ්‍ය භාවනාව වෙනත් උසස් ලෝකෝත්තර දරුණන පථයන්ට ද ඇයට සම්බන්ධ කොට හඳුන්වා දුණි. සමහර විටක ඇගේ විද්‍යානය කයෙන් ගිලිනි ඉවතට යයි. එසේ ඉවතට යන ඇගේ විද්‍යානය නා නා දිව්‍ය ලෝක සහ විවිධ වර්ගයේ බුහුම ලෝක ආදි තලයන්හි ගවෙශනයක යෙදෙයි. ඇය දේව නමින් හඳුන්වන ඉතා සියුම් ව සකස් වුණු විවිධ අද්භූත ජ්වින් හමුවීමට ද ගියා ය.

මෙම දේව නමින් හඳුන්වන ජ්ව කොට්ඨාසය, දිව්‍යමය ආධිපත්‍යයක අතිශයෙන් සියුම් වූ පිරිසිදු තත්ත්වයකින් පෙර යහපත් කරුම විපාක හේතුවෙන් වාසනාවන්ත ව ප්‍රිතියෙන් වෙශෙන ජ්ව කොටසකි. ඇය භූමාට දෙව්වරු හමු වූවා ය. එනම්-ගස්වලට, වනාන්තරවලට තුරුවදුලුවලට අධිගහිත අලෝකවත් දෙව්වරුය - මොවුන් පාටිවි තලයට අතිශයෙන් ඇල්මෙන් සම්බන්ධ වූ ජ්වින් නිසා එසේ ඉහදී ඇත. මෙම දෙව්වරු සාමාන්‍ය මනුෂ්‍ය ඇසට නො පෙනුණ ද සිල් මාතා කායිවිගේ දිව්‍යසට ඔවුන් පැහැදිලි ව පෙනුණි. මෙම දේව කොට්ඨාසය හැම මොහොතකම ඉන්දියයන් පිනවමින් සතුවින් තෘප්තිමත් ව හැසිරෙන ජ්ව

කොටසක් ලෙසින් සිල් මාතා කායිටි දුටුවා ය. මෙම අතිරිය ප්‍රිතිමත් ස්ථාවරය ඔවුන් රස් කළ පින් හේතුවෙන් ලද තත්ත්වයන් ය. මොවුන් මිනිසුන් ව සිටිය දී බොහෝ පින් රස් කර සිල් රක, හාවනා කර එකතු කරගත් කුසල්වල විපාක හේතුවෙන් ලද දිවා ආත්මයන් ය. මේ දේවතාවන්ගේ පින් මතිමය කෙසේ වුවන් එම දේවත්වයෙහි ම දිගින් දිගටම රඳී සිටිමින් අපුකින් කරම රස් කිරීමට ඇති අවස්ථා අල්ප වය. දේවත්වයේ රඳී සිටිමට පාදක වූ මුලික කුසල් විපාක තුනී වී අහොසි වූ පසු, නැවත මනුෂ්‍ය ලෙස්කයේ උපත ලබා කුසල් රස් කර ගැනීමට අවස්ථාව ඇත. ප්‍රේත භාත ලෙස්කවල ජීවින් හා සසදන කළ, ඔවුන්ගේ අකුසල් විපාක හේතුවෙන් දුක් විදිමින් අදුරු දුගතීන්හි සැරිසරන අතර දේවාත්මයන්හි සිටිනා ජීවින් ඔවුන්ගේ කුසල කරම ගක්තින් හේතු කොට නැවත සුගතිගාමී වීමට ඇති අවකාශ බොහෝ ය. එනමුදු කාම හවයන්හි උපත ලබන සැම සන්ත්වයෙකුම අත්විදින එක සිද්ධාත්තයක් දෙවියේ ද අත් විදිති. දැඩි ලෙස මනසේ ක්‍රියාත්මක වන “හැඟීම් බර ආගාවන්” සැම කාම හෝගි සන්ත්වයෙකු ම කෙළවරක් නො පෙනෙන සසරේ මැරෙමින් ඉපදෙශීන් රැගෙන යාමට හේතු වේ.

මෙම ලෙස්කයන් හොතික තලයන්ගෙන් සමන්විත නොවන අතර ඒවා වියාන තල වශයෙන් පැවැත්වෙන බැවි වටහා ගත යුතු සි. අභ්‍යාවකාශයේ පවතින මෙම තලයන් වර්ග කිරීමේදී ප්‍රගතිය අතින් දිවාමය තලයන් “උසස්” ලෙස ද පවතු ලෙසද, ප්‍රේත භාත ලෙස්ක ඒ අනුව “පහත්” ලෙසද හඳුන්වති. උස් පහත් වෙනස ආධ්‍යාත්මික වියානමය වෙනසක් පමණි. නමුත් අවාසනාවකට මෙම වෙනස තේරුම් කරදීද එයට වැරදි සහගත අපුරින් හොතික වූ දුව්‍යමය තත්ත්වයක් රට අරෝපණය කර ඇත. “ඉහළට යැම්” සහ “පහළට යැම්” වශයෙන් අර්ථකථන කරදීද සාම්ප්‍රදායික වශයෙන් හොතික ගරීර ඉහළට යැමක් හගව සි. වියාන ධාරාවන් ගැන කතා කරදීද ඉහත දැක්වූ අර්ථකථනයන්ට ඇත්තේ ඉතා මද ඉඩක් පමණි. වියාන ධාරාවේ සියුම් වෘනය ලෙස්ක වශයෙන් කෙරෙන සංසන්දනයන්ගෙන් ඔබිබා ගිය එකකි. හොතික වශයෙන් ඉහළට පහළට යැමට වෙනසක් ගත යුතු ය. වීරයක් ගත යුතු ය. නමුත් මනස ඉහළ පහළ වියාන තලයන්ට විහිදුවීමේදී එවන් වීරයක් වෙනසක් අවශ්‍ය නො වේ. අවශ්‍ය දිගාවට සිත යොමු කිරීම පමණක් සැහේ.

දිවා ලෙස්ක සහ බුන්ම ලෙස්ක එකිනෙකට ඉහළින් සකස් වී ඇති දිවාමය තලයන් යයි, වචනයේ අදහස පමණක් ගෙන තේරුම් නොගත යුතු සි. තවිටු

කිපයකින් යුත් ප්‍රාසාදයක් යයි නොසිතිය යුතුයි. මෙම දිවා තලයන් පිහිටා ඇත්තේ විද්‍යානමය ප්‍රහේද අනුව ය. ඉහළට යැම ආධ්‍යාත්මික ගමනකි. සිතෙහි ඇතිවන විද්‍යාන ධාරාව ඉතාමත් සියුම් විද්‍යාන තරංගයන්ට පත් කර විහිදුවන ගමනකි. මෙම ඉහළට යන ගමන සිතෙහි ඇතිකර ගන්නා ආධ්‍යාත්මික බලයකින් යන ගමනකි : දාන ශිල භාවනා තුළින් මනාව සකස් කරගත් සිත ට මෙම හැකියාව ඇතේ. අපාය ඇත්තේ “යට” සි කිමෙන් පොලොව යට ගැඹුරු අගාධයකට යන ගමනක් අදහස් නො කෙරේ. ආධ්‍යාත්මික වශයෙන් හින වූ විද්‍යාන තලයකට යන ගමනක් අදහස් කෙරේ. දිව්‍යලෝක සහ නිරයන් දැකීමට හැකි අය එම හැකියාව ලබා ඇත්තේ ඔවුනගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ඉත්දියයන් ලබා ඇති දියුණුව පදනම් කරගෙන ය.

සමාධි භාවනාව පුරුණ කොට අද්ඛත දැ කිරීමට කුසලතා ඇති අයට මතොමය වශයෙන් සන්නිවේදනය කිරීමට ඇති හැකියාව, සාමාන්‍ය මිතිසෙකුට සාමාන්‍ය දෙයක් කිරීමට ඇති හැකියාව හා සමාන වූ පහසු දෙයක් ය. යැවීමට අවශ්‍ය පණිචිඛිය සිතෙන් පැනනින විද්‍යාන ධාරාව තුළින් “සිතිවිල භාජාව” උපයෝගී කොට සම්පූර්ණ අදහසක් මෙන් සන්නිවේදනය කරනු ලබයි. එම සිතිවිල භාජාවෙන් ලබාගන්නා පණිචිඛිය, සාම්ප්‍රදායික භාජාවකින් ලබාගන්නා පණිචිඛියක් සේ ලබාගනී. සැම සිතිවිල තරංගයක් ම හදවත තුළින් උත්පාදනය වේ. එය සිතෙහි පවතින සත්‍ය හැඟීම සන්නිවේදනය කරයි. නිවැරදි තේරුම සන්නිවේදනය කරයි. නැවත පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවේ. වාචික ව කෙරෙන දෙබස් ද සිත තුළින් අරඹා ඇති කරවන මාධ්‍යයකි. නමුත් වවනවලින් කෙරෙන සන්නිවේදනයක දී ලොහෝ විට හදවතේ ඇති සත්‍ය හැඟීම වටහා දීමට අපහසු වේ. එනිසා අපේක්ෂාවන් සන්නිවේදනය කරදී නොයෙක් අඩුපාඩුකම් ඉතා ලෙහෙසියෙන් සිදු වේ. මේ දුරටත් වය හදවතින් හදවතකට සපුරුව කෙරෙන සන්නිවේදනයක දී මග හරවා ගත හැක.

බලේ ක්‍රියා වචන සහ සිතිඩ්ලි ගැන
 දැක් විවෘතුලෙන් සිටිවිත් භාව කළේහ ම
 සංගිඳියාගෙන් යුතුව ගැසීමෙන්.
 බල වැඩි පූජ කනා කිරීමට ගෞජ
 කරුද වැඩි කරුණෙන එහා
 බල කනාකරුන ආකාරය ගැන
 සැලකීම්වත් වත්න
 සිනාසේද්දී සංයමයෙන් සිනාසෙන්න



හොක් ක්‍රාබා ලෙන

වසරෙන් වසර ගතවේදී සිල් මාතා කායිවිගේ හාවනාව එක් දිගාවකට
 එමෙන්ම එක් රටාවකට වැකිපුර දියුණු විය. තුළ ලෝකයේ එක් එක් හමුවීම්
 ඇයගේ හාවනා වේගය තීවු කළේ ය. මේ ප්‍රේත ලෝකයන්හි සත්ත්වයන්ගේ දුක්
 වේදනා ගැන විමර්ශනය කරමින් ඇය පැය ගණන් කාලය ගත කළා ය. නමුත්
 ඇය, තමා දෙස බැලීම අතපසු කළා ය. මැරි මැරි උපදින සංසාරයේ මුල් බැස
 ඇති මනසේ උපාදානය ගැන සොයා බැලීම ඇ පසකට තැබුවා ය. ඇතුළට
 යොමු කළ අවධානයෙන් යුතුව ඇ මෙම දැකින දරුණන, මනසේ අභ්‍යන්තර
 ඉන්දිය පථය හා සම්බන්ධ විමක් වන හෙයින් ඇයට අධිමානසික හැකියාවක්
 ඇති බව ද, ඇය ඇගේ මනසේ ක්‍රියාකාරිත්වය ගවේෂණය කරන්නේ යයි
 සිතමින් ද කළේගත කළා ය.

සමාධි හාවනාව තුළින් මතුවන සංසිද්ධීන් ගැන නිරීක්ෂණය කිරීමෙන්
 ඒවා ගැන සත්‍ය තොරතුරු දැනගැනීමට හැකි බවත් එමගින් මනසේ ප්‍රවෛශය
 ප්‍රත්‍යාග්‍ය ව දැන ගැනීමට හැකි බවත් ඇය විශ්වාස කළා ය. නමුත් ඇයගේ
 හාවනා දරුණන පථයට අසුවෙන මෙම ලෝක, මනුෂ්‍ය ලෝකය හා සමාන ව
 තාත්වික වූ නිශ්චිත වූ දරුණන මෙන් පෙනුණ ද ඒවා ද හාවනා කරන්නාගේ
 දසුනට යොමු වන බාහිර දරුණනයන් ය. මෙම දරුණන පථයට අසුවන රුප සින

නොවන අතට නො දැනෙන රුප ව්‍යව ද එම සංසිද්ධීන් ඒවාට ම ආවේණික වූ සංයු මාත්‍රයක් පමණි. එය, එම සංයුව විසින් හඳුනාගත් දැනීමට පරිඛාහිර ව ඇති ව්‍යවකි. මෙම දරුණ ගැන විශේෂ අවධානයක් යොමු කළ සිල් මාතා කායිව ඇගේ හාවනා ගක්තියෙන් බාහිර විශ්වය ගැන වැඩි සැලකිල්ලක් දැක්වූ නමුත්, ඇගේ හදුවත සහ මනස තුළ පැවති විශ්මය ජනක අභ්‍යන්තර ලෝකය ගැන සෙවීම ඇය අතපසු කළා ය.

සිල් මාතා කායිව ඇගේ හාවනා පුහුණුවේ දී මෙම මූලික වරද වටහා ගැනීමට අපොහොසත් ව්‍යවාය. ආචාරය කම්පාන් හිමිට ද එම අඩුපාඩුව පෙන්වා දෙන්නට තරම් ප්‍රඟාවක් නොවිය. උන්වහන්සේ සමාධියෙන් සහ එහි අතුරු එලවලින් ඔබිට හාවනාව දියුණු නො කළ කෙනෙකි. ඒ නිසා ඇයගේ මුලා විමෙන් ගලවා ඉදිරියට ගෙන යැමට උන්වහන්සේ අපොහොසත් විය. සමාධියේ මුල් බැස ගත් අතිවිශේෂ බලය මෙම ස්වාමීන් වහන්සේ අත්වින්දත් මෙම ආධ්‍යාත්මික සංසිද්ධීන්හි ඇති අනිත්‍යතාවය සහ දුක තිවරදීව දැන ගැනීමට තරම් ප්‍රඟාව දියුණු වී නො තිබුණි. සිල් මාතා කායිව, ආචාරය කම් පාන් හිමි දක්ෂ කම්මිටියානාචාරයවරයෙකු යයි විශ්වාස කළ ද ඇයට විශේෂිත ගුරුවරයෙකුගේ මග පෙන්වීම තිබිය යුතු යයි ඇයට නො වැටහිණි.

නා නා ප්‍රකාර වියාන තලයන් සම්බන්ධව ඇගේ මුලාවීම එන්න එන්න ම වැඩි විය. අප්‍රත් අත්දැකීම් සහ අප්‍රත් අවබෝධයන් ඇතිකර ගැනීමට ඇයට දැඩි ආභාවක් තිබුණි. මෙම භූත ලෝකයේ සත්ත්වයන් නිමක් නැති සංසාරයේ සැරිසරන්නේ මේ ආභාව, තණ්හාව හේතුවෙනි. සිල් මාතා කායිව භට දක්ඛ සත්‍යය ගැනන් එහි මූලික හේතුව ගැනන් මේ වනතෙක් දැනගැනීමට අපහසු විය. ආචාරය කම් පාන් හිමි සමාධියේ ප්‍රබල ගක්තින් උරුම කර සිටිය ද, ප්‍රඟාවට වඩා සමාධියට ඇප්‍රම් කිරීමෙන් ඇතිවන හයානක ප්‍රතිඵල ගැන ඇයට උපදෙස් දීමට අපොහොසත් විය. මේ හේතුවෙන් ඇය සමාධියේ ගාන්ත නිස්සාවයේ ඇලි ගැලී ඉන් මන් ව්‍යවා ය. විවිධ සංයුවන් හේතුවෙන් උපද්‍රවාගන්නා ආකර්ෂණීය ගක්තින්වලට ඇය ඇබැහු වී මුලා ව්‍යවා ය.

සිල් මාතා කායිව පූ ගාමි කදුකර ආරණ්‍යයේ 1937 සිට 1945 දක්වා වාසය කළා ය. මේ කාලය තුළ ජපානය තායිලන්තය ආක්‍රමණය කොට යුද්ධීයකට පොලුඩා දෙවන ලෝක සංග්‍රාමයේ ප්‍රධාන යුධ පිටියක් බවට පත් කළේ ය. යුධ අභස් යානා බෝම්බ හෙලිමේ අරමුණීන් සේනාසනය පිහිටි වනාන්තරය

උචින් පියාසර කරන්නට විය. ආසන්නයේ පිහිටි ගුවන් පථයට ගොඩ බැසිමට කළින් සමහරක් ගුවන් යානා ඔවුනගේ ඉතිරි බෝම්බ පූ ගාමි කන්දට හෙලා යානා සැහැල්පු කර ගත්හ. වරින් වර කන් බිජිර කරවන බෝම්බ පිපුරුම් හඩ හේතු කොට හික්ශන් වහන්සේලා සහ සිල් මාතාවේ ගල් ලෙන් තුවට සිමා වූහ. සිල් මාතා කායිවි පමණක් කිසිදු කැළඳීමක් නොමැති ව ගාන්ත ව හයක් හෝ පීඩාවක් නොමැති ව තම හාවනා පුහුණු කටයුතු කරගෙන තියාය. ධර්මය සොයා ගැනීමට ඇය ඇගේ සිත කය පරිත්‍යාග කර හෝ ඉදිරියට යැමට අධිෂ්ථාන කර සිටියාය. මේ හවයේ දී ම දුකින් මැදීමට නම් එම ධර්ම මාර්ගයේ යැමට අධිෂ්ථාන කරගත යුතු බැවි ඇය දැන සිටියාය.

එක් කලෙක පූ ගාමි කදු වැටියට නොකඩවා හෙල්ද බෝම්බ වරුසාව නිසා සිල් මාතාවන්ගේ හාවනා පරිසරය විනාශ වී ගියේය. ඉන්පසු සිල් මාතා කායිවි සහ අන් සිල් මාතාවේ වඩාත් පුදකලාව සිටිය හැකි කුඩා ලෙන වෙත ගියහ. එකකට එකක් බැඳී කදු යායෙහි එක් එක් කන්ද පා ගමනින් තරණය කරමින්, ජපන් යුද ගුවන් යානා දිවෙන ගුවන් මාර්ගයෙන් ඇත කන්දක් කරා සිල් මාතාවේ පැමිණියහ. මෙම කන්දේ ගල් ලෙන් රාඛයක් එක ලැය එක පිහිටා තිබුණි. එක් සිල් මාතාවකට එක් ගල් ලෙන බැහින් වෙන් කොට තම හාවනා කටයුතු පුදකලාව කරගෙන යැමට ඉඩ කඩ සකස් වුණි.

එහි ගිය පළමුවන රාත්‍රියේ දී ම සිල් මාතා කායිවිට ඇගේ ගැඹුරු සමාධිය තුළින් විශාල නාගයෙකු වන් දේවතාවෙක් මූල්‍ය ගැසුණි. එම දැරුණය දුටු වහා ම, ඒ නාග ලොවින් ආ නාග දේවතාවක් බැවි හඳුනා ගත්තාය. ඔවුන් සාමාන්‍යයෙන් ගැවසෙන්නේ පුඩිස් සහ ජලය ආභිත භුම් අධිගාහිත ව ය. නාගයින්ට උන් සිතන පරිදි නොයෙක් වෙස් ගැනීමේ හැකියාව ඇති හෙයින් සිල් මාතා කායිවි එම දසුන්වලට වහි වූවාය. නාගයේ බොහෝ විට වෙස්වලා ගන්නේ මනුෂයන් හැටියට ය. නමුත් මෙහි සිටි විශාල නාගයා කිසිදු තැකිමක් නොමැතිව උගේ බියකරු දිගු ගරිරයෙන් ඇය තදින් වෙලා ගෙන පෙණය ප්‍රමිතා ඇගේ මුහුණ ඉදිරියට ගෙන, පිශිමින් හිරි නැගීමට ප්‍රථම සියලුම සිල්මාතාවන් මරා කා දමන බවට තර්ජනය කළේ ය. සිල් මාතා කායිවි මරණයට බිය නොවී සිටීමේ ආධ්‍යාත්මික බලය ඇය තුළ ඇති හෙයින් රට බිය නො වූවාය. මුහුණට මුහුණ ලා සිටි නාගයාට ඇය ඉතා සන්සුන් ව සඳාවාර ධර්මයන්ට වරුද්ධීව ක්‍රෘත ක්‍රියා කළ විට ඉන් ඇතිවන එල විජාක

ගැන මතක් කර ගන්නා ලෙස දැඩි ලෙස දැන්වුවා ය. මෙහි සිටින සියලුම සිල් මාතාවන් බුදුරජාණන් වහන්සේගේ දරුවන් බවත්, ආධ්‍යාත්මික ගුණවග චෛවී පරමාදරුණය ඔවුන් බවත්, එවන් සිල් මාතාවන්ට කිසිවිටක හිංසා නොකළ යුතු බවත් ඇය නාගයාට කිවා ය. ද්‍රෝයි කිරීමේ ඉරියවිවෙන් සිටි නාගයාට, උඟ ඇත්තෙන්ම උපාසිකාවන් මරා කැමට සූදානම් වන්නේ නම්, නාගයා මුළුන් ම මරා කා දැමිය යුත්තේ තමා බව සිල් මාතාව දැන්වී ය. නාගයා ඇගේ මූහුණ ඉදිරියේ උගේ පෙනෙය පුම්බා විශාල කට ඇරු ද්‍රෝයි කිරීමට සූදානම් විය. නමුත් සිල් මාතාවගේ දිලයේ ආස්වරයවත් බලය හේතුකොටගෙන නාගයාගේ කට ගින්නෙන් දැවෙන්නට පටන් ගති. ගින්නෙන් කට දැවෙදී උඟ වේදනාවෙන් කැගසන්නට විය. මොහොතුකින් හික්මේ සංචර වූ නාගයා ලංඡ්ජාවෙන් තරුණ පිරිමියෙකුගේ වෙස් ගෙන මිතුයිලි ව අවතන විය.

තරුණ මිනිස් වෙසින් සිටි නාගයා මෙම ලෙන් සංකීරණය සිල් මාතාවන් හා සම්ඩිව පරිහරණය කිරීමට එකග විය. නමුත් මුහු දශකාර කොල්ලෙකු සේ හැසිරෙමින් දැලැමින් තැහින් ගැන දුවන්නට විය. මේ අරුම පුදුම නාග තරුණයා ලෙන් සංකීරණය මැද ගලක් මත වාච්චී මහ හයියෙන් පිළිමට පටන් ගත්තේ ය. මුහු රේට ප්‍රිය බවක් ඇති බව පෙනුණි. බටනලා හතේ දේශීකාරය ගල්ලෙන් සිසාරා විහිදී ගියේ ය. නමුත් මුහු එම බටනලාව පිළිමින් හාවනායේශ්චිව වාචී වී සිටි කායිවි සිල් මාතාව සම්පයට එන සැම අවස්ථාවකදී ම එහි ස්වරය, ගබඳය හරිහැටි මත නොවී නො ඇසී යයි. මේ අරුමය මුහුට ප්‍රහේලිකාවක් වී ඉවිෂ්ඨංගත්වයට පැමිණියේ ය.

කාලය විකෙන් වික ගෙවී යදේ මහුගේ බටනලා නාදය සිල් මාතාවගේ යම් බලයකින් අහැසි කිරීමට හැකිකමක් ඇති බැවි මුහු වටහා ගත්තේ ය. ඒ සමග ම ඇගේ අසාමාන්‍ය ගක්තින් ගැන මුහු පුදුමයට පත් වූ අතර ඇයට පරාපරය කිරීමට නොහැකිවීම ගැන කණ්ගාටු විය.

දිනක් මුහු බටනලාව ද රැගෙන එනු දුටු සිල් මාතා කායිවි මුහු කොහි යන්නේ දැයි විමසුවා ය. ඇයට සරදුම් කිරීමේ අවශ්‍යතා තමා ගම්මානයේ ගැහැනියක සමග ආලබස් දොඩින්නට කළින් හිතාගෙන ආවත් පසුව ඇය සමග ආල රංගනයක යෙදෙන්න ආගාවක් පැමිණි බව කිවී ය.

ඇය තර්ජනාත්මක බැල්මකින් ඔහු දෙස බලා ඇය සදාචාර ශිලයක් රකින කාන්තාවක් බවත් පිරිමි ගැන කිසිදු ආගාවක් ඇෂ තුළ නැති බවත් උස් ස්වරයකින් කිවා ය. ඇය, ඔහුට මූලික සදාචාරාත්මක වරිත ලක්ෂණ ඔහු තුළ වර්ධනය කරගැනීමට උපදෙස් දුන්නා ය. සැම සත්ත්වයෙකුට ම පොදුවේ තිබිය යුතු වරිත ලක්ෂණයන්හි පදනම වන්නේ බුදුන් වදාල සදාචාර ගුණ බවත් එවා ගොරවයෙන් රකිය යුතු බවත් පැවසුවා ය. මෙම සදාචාරාත්මක සංවරය එකිනෙකාගේ ආත්ම ගොරවයන් රකින බවත් ඔවුනගේ හෝතික හා ආධ්‍යාත්මික වස්තුන් නොමතා ලෙස පාවිච්චි කිරීම වළකන බවත් පැවසුවා ය. සිත තුළින් ම බාධකයන් ගොඩ නගා ඔවුන් සංවර කරන බව ඇය ඔහුට පහදා දුන්නා ය. එමෙන් ම කෙනෙකුගේ අභ්‍යන්තර ශික්ෂණය ඔපවත් කරන බව ද තිබේ ය. ශිලය නිවැරදි ව ආරක්ෂා කිරීම තැනි තැනි අතපසුවීම් සහ නොසැලිකිලිමත් වීම් අසිමිත ලෙස ව්‍යාප්ත වේ.

එසේ ව්‍යාප්ත වූ ලෝකයේ සාමය සහ ආරක්ෂාව පවතින රටක් සොයාගත නොහැකි වනු ඇත. ආධ්‍යාත්මික ගුණ වගාවන් ගැන ඔහු තුළ පවතින පහත් නොසැලිකිල්ල වහා ම දුරු කර ගන්නා ලෙසත් බුද්ධ ධර්මයේ විනය ප්‍රතිපත්තින්ට අනුව ඔහුගේ සදාචාරාත්මක ආකල්ප වර්ධනය කරගැනීමටත් සිල් මාතාව නාගයට උපදෙස් දුන්නා ය. ඔහුගේ හදවත තුළ ඇති එම පහත් පළිබෝධයන් ඉවත් කරගත හොත් ඔහුටත් අන් හැමෝටත් ඉතා සංවර ව සතුවීන් වාසය කිරීමට හැකිවනු ඇති බව වැඩිදුරටත් පැවසී ය.

සිල් මාතාවගේ තරකානුකූල ව කළ විස්තරය අසා තරුණ නාගයා ඔහුගේ වැරදි පිළිගෙන ඇගෙන් රට සමාව අයදී ය. ඔහුගේ හදවතේ සන්සුන් බව දුටු සිල් මාතා කායිවි පංචිලය සමාදන් වන ලෙස අනුගාසනා කළා ය.

පළමුව ඔබ පණ ඇති සතුන්ට හිංසා කිරීමෙන් වැළකෙන්න ඕනෑ. එසේ කිරීමෙන් ඔබට ඔබේ කේපය වලක්වා ගැනීමට හැකි වී, අනුනට මෙමතිය වඩන්න උනන්දුව ඔබට ඇති වෙනවා.

අනුනට අයත් දෙයක් ඔවුනගේ අවසරයක් නොමැතිව ගැනීමෙන් වළකින්න ඕනෑ. සොරෙකුට ඇතිවන මානසිකත්වය බැහැර කිරීමෙන් ලෝහය පාලනය වී අතහැරීමේ ගුණය වර්ධනය වීමට මග පැදේ.

සියලු තුපුදුසු කාම සේවනයන්ගෙන් වැළකී එම හැසිරීම් අතහරින්න යිනෑ. ඒ ඇයිදැයි කියහාත් කාමය වරදවා හැසිරීමෙන් වැළකී සිටීම කාමාගාවන් මැබලීමට උපකාරී වී සැහිමකට පත්වන ගුණය වර්ධනය වේ.

බොරු කිමෙන් වැළකීම සහ හැම කළහි ඇත්ත කතාකිරීම, බොරුකිම සඳහා ඇති නැශ්චිරුව පාලනය කරයි. එසේම ඔබේ සැම කටයුත්තකදී ම සත්‍යවාදී ව ක්‍රියා කිරීමට සිත පුරුදු වේ. ඇත්ත කිමට උනන්ද කරවයි.

මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් අනතුරුදායක සිතුවිලි ඉස්මතු වීමට ඉඩ නොදී එම උත්තේපන මරදනය කරයි. නිවැරදි සිහිය වර්ධනය කරයි. මෙය රකිමෙන් අන් සියලු ඕක්ෂාපද කිසිදු බාධාවක් රහිතව පහසුවෙන් රක ගැනීමට අවශ්‍ය මූලික පදනම ඇති කරයි.

මෙම මූලික ඕක්ෂාපද පිළිගැනීමට නාග තරුණයා එකග වූ පසු සිල් මාතා කායිව දානය සහ භාවනාව මිට අමතරව අතිශයෙන් වැදගත් ධර්ම කරුණු බව පැහැදිලි කළා ය. මේ දැ මෙම ජ්‍රේතයේ ද මතු ජ්‍රේතයේ ද ආධ්‍යාත්මික ආත්මවිශ්වාසය ගොඩ නග ගැනීමට අඩ්තාලමක් වනු ඇතැයි ද පැවසුවා ය. සියලු සත්ත්වයේ තම තමන්ගේ කර්මයන්හි ප්‍රතිඵල හේතුවෙන් උපන් හෙයින් ඒවායේ එල විපාක ගැන පූර්ණ වගකීම ඔවුන් සතුවන අතර අන් කිසිවකු ර්ට වග කිව යුතු නොවන බව ද පැවසුවා ය.

නොක් ප්‍රාභා ලෙන් සංකීරණයේ වාසය කළ සිල් මාතාවේ අසල ගම්මානයක ගම් වැසියන් තීප දෙනෙකුගෙන් සහල් සහ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට හැකි යයි විශ්වාසය තබා සිටියහ. ඔවුන් වතාන්තරයේ ඇවිදී කැලැපලා වර්ග, ආහාරයට ගත හැකි අල වර්ග සහ කැලැප හතු ඔවුනගේ ආහාර සඳහා අමතරව සොයා දුන්. නමුත් සහල් සහ කරවල ග්‍රාමීය වෙළඳුන් ගෙන් ලබා ගැනීමට ඔවුනට සිදු විය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආරණ්‍යයට ගෙන ආ කාන්තාවේ ගුද්ධාවන්ත දැයිකාවේ වූහ. ඔවුන්ගේ හක්තිමත් කැපවීම අගය කරමින් සිල් මාතා කායිව ඇගේ භාවනා අත්දැකීම් ආදර්ශවත් පාඩම් හැටියට කියාදෙමින් ඕලයේ උතුම් වටිනාකම ද කියා දුන්නා ය. නමුත් නාගයෙකු මෙල්ල කළ ඇගේ බලය ගැන විස්තර ගම් වැසියන් අතර පැතිර යද්දී ඔවුනු අස්ථාන බියටත් එමෙන් ම අසහනයටත පත් වූහ. අතිතයේ සිට, ස්ථීව අශ්ව සැම වස්තුවක ම ආත්මයක් ඇතැයි යන මිත්‍ය විශ්වාසයන්හි එල්බ සිටී මෙම

ගම වැසියෝ එම පුද්ගලයට අරක් ගත් දෙවියන් අහිභවා යන ඕනෑම කෙනෙකු ගැන අවිවාර බියක් සහ සැකයක් ඇතිකර ගත්හ. සිල් මාතා කායිවි මැරික් බලයකින් නාගයා මෙල්ල කිරීම ඔවුනගේ විස්මයටත් බියටත් හේතු විය. නොක් කුඩා ගල් ලෙන් පිහිටි වනාන්තරය දඩියම් කිරීමට සහ පලා වර්ග එකතු කර ගැනීමට ගම්මුන් හට පිහිට වූ කැලයකි. සිල් මාතා කායිවිගේ විත්ත බලය ගැන ආරංචි වූ ගම් වැසියෝ ඒ ගැන බිය වී සැක උපද්‍රවා කැලයට ඇතුළුවීමට අකමැති වූහ. මේ ගැන නොයෙක් විකෘති පැමිණිලි මත්වෙන්නට පටන් ගති. මෙම කාලයේදී ම කාලගුණීක විපරයාසයක් සිදු වී, දිවා ර මුළුල්ලේ මහ වැසි වැට් පහළ ගම්මාන ජලයෙන් යට විය. අකාලයේ මහ වැසි වැටීම ගැනත් ජල ගැල්ම ගැනත් ගම් වැසියෝ සිල් මාතා කායිවි හට වෝදනා කළේ ය.

අස්ථාන වෝදනා වැළ නොකැඩී ගලා ආ නිසා මේ පුද්ගලය අතහැර වෙනත් පෙදෙසකට යා යුතු යයි සිල් මාතා කායිවි තීරණය කළා ය. නොක් කුඩා ලෙන් සංකීරණය පුදකලා වාසයට බොහෝ සෙයීන් යෝගේ වුව ද අවට පරිසරයෙන් ගොඩ තැගුණු වාතාවරණය එතරම් හිතකර නො වී ය. ඇ ගැන ගම් වැසියන් ඇතිකරගෙන සිටින වැරදි අවබෝධය නිසා තව දුරටත් මෙහි රදිමෙන් අනෙක් සිල් මාතාවන්ට අවබිඛක් හිරිහැරයක් වනු ඇතැයි ඇය සිතුවා ය. එනිසා ඇගේ සිල් මාතා කණ්ඩායම ද කැටුව තැවත පූ ගාමි කදුකරයට යැමට තීරණය කළා ය.

බල උත්තත්ත්වයන් උරුම කත ගෙන ඇ
 සතිය සා ප්‍රහදාව
 වැඩි දූෂ්‍රා කත්තේනීම ඇත්තත්ත්ත්වයන් එහා
 උදාසීන ව ආචනා ප්‍රහුණුවෙනි තිබන වුව ගොන
 බල යන මැස්ගයේ බාධක එත්තන එත්තන ව වැඩි වී
 තිවත් වන සම්පූර්ණයන් ව අදුරු කත
 ගමන් කෙළවට සඳාකාලිකව ව අදුරුව් ව ගිලුවා තබනු ඇත.



ආධ්‍යාත්මික ගක්තියේ පරිභාණිය

ආචාර්ය කම් පාන් හිමි පු ගාමි ආරණ්‍යයේ ප්‍රාණනාලිය විය. සිල් මාතාවන් හට ධර්මාවවාද දී ඔවුන් ආර්ය මාර්ගය තුළ සකස් කිරීම උන්වහන්සේගේ වගකීම විය. එනිසා ගිහිගෙය අතැර ආ සිල්මාතාවන් වරින් වර මුණ ගැසී ඔවුනගේ අත්දැකීම් හා ගැටලු සමුහ වගයෙන් සහ පොද්ගලික සාකච්ඡා කොට ඔවුනට අවශ්‍ය අවවාද අනුගාසනා ලබා දෙන්නේය. උන්වහන්සේගේ වයස සහ ජේෂ්වරත්වය, උන්වහන්සේගෙන් ගුරුහරුකම් ගත් කාන්තාවන් හා ලෝකික බැඳීම් ඇතිකර ගැනීම වළක්වා ලිය.

අහෝ !

මස් ගොඩක දුර්වලතාවය සහ ආධ්‍යාත්මික ගක්තියක පිරිහිම

සිල් මාතා කායිව් සහ පිරිස නොක් කාබා ලෙනට ගිය පසු ආරණ්‍යයේ සිල් මාතාවන් කීප දෙනෙක් පමණක් ඉතිරි විය මේ කාලයේ තමා ගුරුවරයෙක් බව අමතක කොට ඔහුගේ තත්ත්වය ගැනවත් කිසිදු තැකීමක් නොමැති ව ආරණ්‍යයේ රඳුණු එක් සිල් මාතාවන් සමග ඔහු නොමනා සෙනෙහසක් ඇතිකර ගෙන ඇත. උන්වහන්සේගේ සමාධි භාවනා මට්ටම අනෙක් පිටස්තර ලෝකයන්හි ජීවීන් ගැන සෙවීමට තරම ප්‍රබල වුවද සති ඉතැදිය සහ ප්‍රයා

ඉන්දිය උන්වහන්සේ නිසියාකාරව නො වැඩු හෙයින් තම සිත විනිවිද දැකීම් අතපු විය. බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ මූලික විනයානුකූල වර්යා ධර්මයන් අනුගමනය කිරීම උන්වහන්සේ මග හැරියේ ය. තම සිතෙහි සහ කයෙහි ක්‍රියාත්මක වන උපාදානයන් ගැන ඔහු ගැහුණින් නිරීක්ෂණය කළේ නැත. උපාදානයන් වහ වහා වෙනස් වන බවත් එය දුක්ඛ්ව තත්ත්වයක් ඇතිකරන බවත්, මම මගේ ක්‍රියා ගන්නට කිසිවක් නොමැති බවත් දැනගැනීමට උන්වහන්සේට නොහැකි විය.

සමාධි හාවනාවේයදී ගැහුරු ඒකාග්‍රතාවයකට පැමිණී පසු සිතත් කයත් වියානමය වශයෙන් ඒකාබද්ධ වී එක සංයුතියකට පත්වේ : සිතෙහි ස්වභාවයෙන් ම පවතින “දැන ගැනීමේ හැකියාව” පිරිසිදුය, සරලය, නිහඩය, එමෙන්ම නො සැලෙන්නේය. මෙම ඒකාබද්ධ සංයුතිය, කෙතෙකු පිරිසිදු සම්බුද්ධතාවයකින් යුත් සත්ත්වයෙකු ඇත්තේ යයි හැරිම් උත්පාදනය කරයි. එය වවතින් විස්තර කිරීමට අපහසු අතියින් විශ්මිත වූ සතුව දනවන ඇමෙන සුළු ස්වභාවයකි. මෙම ගැහුරු සමාධි තත්ත්වය උසස් මානසික තත්ත්වයක් යයි පෙනුන ද එය තෙන්හාව ද්‍රේවිය හා මෝහය යන කෙලෙස්වලින් යුත්ත ය. මෙවන් සමාධි අත්දැකීම් ලොකික ස්වභාවයක් මිස වෙනකක් නොවේ. මෙම ස්වභාවය ඇති මහසකින් ලබාගන්නා ආධ්‍යාත්මික දානය කෙලෙස්වලින් බර වූ ලොකික ප්‍රයාවකි.

සමාධි හාවනාව තුළින් සියුම් ඒකාග්‍රතාවයකට ගෙනා සිත ගැහුරු පිරිසිදු ගක්තිමත් සිතකි. ලෝකේත්තර ප්‍රයාව කරා එලඩිය හැක්කේ මෙසේ එකග කරගත් සිත අරමුණෙහි තීක්ෂණ ව මෙහෙයවීමෙනි. තෙන්හාව කොටය සහ මෝහයෙන් වන විපත්ති උදුරා දැමිය හැක්කේ සිත කය වේදනා ගැන තීව් විද්‍රෝහනාවකින් විමර්ශනය කළාන් පමණි. මෙම සියලු සංසිද්ධීන් හි ගුන්‍ය බව අවබෝධ කර තෙන්හාව ප්‍රහිණ කොට මැරි මැරි උපදින සංසාරයෙන් ගැලීමක් ලැබිය හැක්කේ එවත් තීව් විද්‍රෝහනා හාවනාවකින් පමණි. සමාධිය සහ ප්‍රයාව හාවනාවේ අවසාන අරමුණ කරා ගෙන යන තුරු එකට බැඳී ක්‍රියා කළ යුතු වේ. කරන්තයක රෝද දෙක ක්‍රියා කරන්නාක් මෙති. සමාධියෙන් ලබන සිතේ එකගකම සහ සංසිද්ධීම ප්‍රයාව අවධි කරයි. සිතේ ගැහුරු ඇති කෙලෙස් ඉන් දුරු කිරීමට විශේෂිත හාවනා ක්‍රමයක් උපයෝගි කරගති. මෙම දරුණු කෙලෙස් මුළුනුප්‍රවා දැමිමෙන් පසු ප්‍රයාව සිතේ සන්සුන් බව තවත්

වැඩි කරයි. එනිසා සමාධිය සහ ප්‍රයාව එකිනෙකා පසුපස යම්න් බුදුන් වදාල මගේහි නිවන කරා හාවනානුයෝගියා මෙහෙයවයි. සමාධියෙන් ලත් සිනේ එකාග්‍රතාවය සහ සංසිදිමෙන් ආචාර්ය කම් පාන් හිමිහට ල. වීමට හැකිවුයේ ආධ්‍යාත්මික ගක්තින් පිරි ඇති බාහිර ලෝකයේ දොරව්ව සම්පයට පමණි. එසේ ලද ගැමුරු සමාධිය තම අභ්‍යන්තරය විමර්ශනය කිරීමට උන්වහන්සේ ප්‍රයෝගනයට නොගත්තේ ය. ඒ වෙනුවට හෙතෙම පිට සක්වල සියුම් විද්‍යාන ධාරාවන් කරා පමණක් යොමු කිරීමට තම හාවනා ගක්තිය උපයෝගි කර ගත්තේය. මෙම බාල ආභාවන්ගෙන් තම සිත ආරක්ෂා කර විමුක්තිය කරා ප්‍රයාව දියුණු නොකොට රාගයට අසුවෙමින් ඉන්දියයන් පිනවමින් මෝහයෙන් පිරි සසරේ අතරම් වුණි.

නොක් තුබා ලෙනේ සිට ආරණ්‍යයට ආපසු එන කාලය වන විට ආචාර්ය කම් පාන් සහ කණීෂ්ය සිල් මාතාවගේ නොමනා සම්බන්ධතාවය දුරදිග ගොස් තිබුණි. උන්වහන්සේගේ ජේෂ්ඨීත්වය තායකත්වය සහ හාවනා ගුරුවරයෙකු වශයෙන් ලත් කිරීතිනාමය ගැන සලකා බලා මෙම අයටා ක්‍රියාව ගැන කිසිවෙක් කතා කිරීමටවත් අකමැති වූහ. ආරණ්‍යයේ හික්ෂුනු සහ සිල් මාතාවේ මෙම අයෝහන තත්ත්වය නිසා ආරණ්‍යය පිරිහෙන බව සිතුහ. නමුත් එක් දිනක් හදිසියේ ම කම් පාන් හිමි ඔහුන් තරුණ සිල්මාතාවන් සිවුරු හැර විවාහ වී ගිහි ජ්විතයක් ගත කිරීමට තීරණය කළ බැවි ප්‍රකාශ කළේ ය. මෙම ආරංචිය කාගේත් සිත් සසල කරවී ය. කාටත් අදහා ගන්නට බැරි කරුණක් විය. සිල් මාතා කායිවි ඔහුගේ පරිභාශිය ගැන ගොක වූවා ය. ඇයන් අනෙක් සිල් මාතාවනුත් ඔහු කෙරෙහි තැබු විශ්වාසය ඔහු බිඳ දැමු හෙයින් ඔහු කෙරෙහි පිළිකුලක් ද ඇතිකර ගති. මොහු සිවුරු හැර පිටවී යන කාලය වන විට ආරණ්‍යයේ ඔහුගේ ගෝල පිරිස වසර අටක් ඔහුගෙන් උපදෙස් ලබා තිබුණි. ඔහුගේ මෙම අපකිරීතිමත් හැසිරීම අතිශයින් පිළිකුල් සහගත එකක් විය. ආරණ්‍යයට ගුරුවරයෙකු නැති විය. ආරණ්‍යයේ ඉතිරි හික්ෂුන් වහන්සේලා සහ සිල් මාතාවේ වෙනත් සුදුසු පරිසරයකට යැම වඩාත් යොගා බැවි විය. ආරණ්‍යයේ හැඳුනු හැඳුවා හැමගේම කැමැත්ත අනුව තමන්ගේ උපන් ගම සම්පයට වහාම යායුතු බවත් ඒ අසල වනාන්තරයේ සිල් මාතාවන්ට පමණක් වාසය සඳහා සුදුසු ආරණ්‍යයක් සකස් කරගත යුතු බවත් තීරණය කර ගත්හ.

එම අරමුණු සින්හි දරාගෙන සිල් මාතා කායිටි සහ තවත් සිල් මාතාවන් හය දෙනෙකු 1945 වර්ෂයේ වසන්ත සමයේ බාන් ඩූජායි සායි ගම්මානය සම්පයට ගියහ. සිල් මාතාවන් මුහුණ පැ අකරතැබේය වටහා ගත් ගමේ වැදගත් වැඩිහිටියන් දෙදෙනෙක් ඔවුනට කැපකරුවන් වීමට එකා වී ඔවුනගේ ගමේ සිට දකුණු දෙසට සැතපුමක් පමණ දුරින් අක්කර 20 ක පමණ භුම් භාගයක සිල් මාතාවන්ගේ ආරණ්‍ය සාදා ගැනීමට ප්‍රජා කළහ. එම ඉඩම ගමේ කුමුරුවලට ඉහළින් පිහිටි, කලින් අතුරු හෝ ග වග කළ ඉඩමකි. විශාල උණබම්බු පදුරුවලින් වට්ටූ සෙවණ දෙන විශාල ගස් වැළී තිබු මෙම භුම්භාගය බුද්ධකළාව භාවනා කටයුතු කරගෙන යැමට ඉතාමත් යෝගා වූ ඉඩමක් විය. සිල් මාතාවේ ඔවුනගේ ප්‍රජාව ඉතා ගොරවයෙන් සහ ප්‍රණ්ඩානුමෝදනාවන් භාර ගෙන වහ වහා සිල්මාතා ආරණ්‍යයක් ගොඩනැගීමේ කටයුතු ආරම්භ කළහ.

ගම්මානයේ ස්ථි ප්‍රුරුෂ දෙපක්ෂයේ ම උද්වි උපකාරයෙන් සන ව වැළී තිබු පදුරු කඩා ගුද්ධ කර අවශ්‍ය පරිදි බිම සකස් කර සිල් මාතාවන්ට සුදුසු තාවකාලික කුටි ඉදි කෙරිණි. උණබම්බු පලා එම පතුරුවලින් ඔවුනට හිඳීමට සහ සැතපීමට පොලොවෙන් අඩ් එකඟමාරක් පමණ උස්සු මැසි සකස් කර දුන්හ. ගම අවට බොහෝ සෙයින් වැඩිණු උස තණ මේ වශයෙන් බැඳ වහල සෙවිලි කළහ. එකකට එකක් ඇත් වනස් සිල් මාතාවන්ට කුටි ගොඩ නගා එම කුටි ඉදිරියෙන් සක්මන් භාවනාව සඳහා සක්මන් මලු සකස් කර දුන්හ.

ආරණ්‍යයේ විවෘත භුම්භාගයක උණබම්බු උපයෝගි කොට කුඩා ගාලාවක් ද ඉදිකර දුන්හ. පොලොවෙන් උස්වන ගස් ලි කොට සිටුවා ලැලිවලින් ගාලාවේ බිම සකස් කර දුන් අතර ආහාර පිළියෙල කර ගැනීමට මැටිවලින් ලිප් බැඳ කුඩා කුස්සියක් ද පිළියෙල කර දුණි. එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය උපකරණ හිගයක් තිබු හෙයින් සිල් මාතාවේ උණබම්බුවලින් කොස්පෙ හැඳි ආදිය සකස් කර ගත්හ. අලුත් ආරණ්‍යයට අවශ්‍ය ජලය දිනපතනා අසල මියකින් රැගෙන ආහ. අවශ්‍ය සෙරප්පු නොතිබු නිසා ඔවුන් ප්‍රවක් හනසු වේලා වාම් සෙරප්පු සාදා ගත්හ. කැති උදුලු සවල ආදි උපකරණ වරින් වර ගමෙන් අවශ්‍ය පරිදි ඉල්ලා ගත් අතර ගම්මාසින්ට කරදරයක් නොවන සේ සිල්මාතාවේ දුෂ්කර ජ්වලයක් ගෙන ගියහ. ඒ හැම තිරිහැරයක් ම ඔවුන් ධර්මයේ නාමයෙන් ඉවසා දරාගෙන දෙධර්ය සම්පන්න ව තම ප්‍රහුණු කටයුතු නොක්වා ගෙන ගියහ.

බාන් පුආයි සායි සිල් මාතා ආරණ්‍ය කුඩා වාම් අරණකි. හාවනා පුහුණුව සඳහා අවනත විය යුතු විනය සරල නමුත් දැඩි ය. ඔවුනගේ ජ්වන්වීම සඳහා අත්‍යවශ්‍ය දේ එහි නො වී ය. සිල් මාතාවේ දවසේ වැඩි කාලය හාවනාව සඳහා වෙන් කළහ. සැම සැන්දුවක දී ම වාම් ව ඉදි වූ ධර්ම ගාලාවට එක් රස් වන සිල් මාතාවේ බුද්ධ වන්දනා ගාලා එක්ව ස්ථ්‍යකායනා කරමින් බුදුන් දහම් සශ ගුණ මෙනෙහි කරති.

තම හාවනා ගැටලු විසදා ගැනීමට තුෂ්සු ගුරුවරයෙකු සිටිනවාට වඩා මෙසේ ගාලීරික දුක් වේදනා විදිමින් තමන් ම ධර්මයේ ගැහුර සෙවීම යෙහෙකුයි සිල් මාතා කායිවි කිවා ය. කම් පාන් තිමි රාගයට ගොසුරු වූ අසුරු ඇය ඉතා කණ්ගාවෙන් සිහි කළ අතර එම සිද්ධිය ඇගේ හදවතට මහා බරක් විය. එදිනෙදා මිනිසාට මතු වෙවි පැන නගින කාමාභාවන් මෙල්ල කිරීමට ඔහුගේ හාවනාවට ඩුරු මනස අපොහොසත් වූයේ කෙසේ දැයි ඇයට වටහා ගැනීමට අසීරු විය. මෙම කරුණ ඇගේ සැකයටන් මහත් කනස්සල්ලකටත් හාර්නය වූ කරුණක් විය. ඇගේ හාවනාට තියුමින පිරිසිදු මාර්ගයේ යන්නේ දැයි වරෙක ඇයට සැකයක් උපනි. ඇය ඇගේ හාවනාවේ වැදගත් කොටසක් අතපසු කර ඇදේද? පිළිතුරක් නොමැති මෙවන් ගැටුම මැද්දේ අසරණ වූ සිල් මාතා කායිවි සත්‍ය වශයෙන් ම සුදුසුකම් ඇති කම්මිමියානාවාර්ය හිමි නමක් සෞයා ගත යුතු යයි තීරණය කළා ය.

ජේෂ්ඨ සිල් මාතා බිං සහ දිං ආරණ්‍යයේ එදිනෙදා පාලන කටයුතුවල නිරත වූහ. අවුරුදු අටක් එකට ජ්වන් වූ සිල් මාතාවේ අතහැර, නමුත් ඔවුනගේ ආයිරවාදය ලබා ආරණ්‍ය අතහැර ඇගේ අධිශ්‍යාතය ඉටුකර ගැනීම සඳහා ගුරුවරයෙකු සෞයා පිටත්ව ගියා ය. වස් කාලය නිමවූ වහාම සිල් මාතා කායිවි තව එක් කනිඡ්‍ය සිල් මාතාවක ද කැටුව ඇ පාන් කදු වැටිය තරණය කොට, උතුරු දෙසට වැටී ඇති අඩ්පාරවල් ඔස්සේ දුෂ්කර පර්වත තරණය කරමින් දැවැන්ත මිටියාවන් හරහා පසින් ම ආචාර්ය කොංග්මා වීරපක්ෂීයෙකා තෙරුන්ගේ අසපුවට පැමිණියා ය.

මුහුර්ත යේදය

නත්තාව් සහ ඇඟිල්

අදහිකරණ දැවැන්න කාමගුණයකි.

දුකා එහි ගො වැපුක්කේය තැකි ප්‍රතිච්චාකයකි.

යේදය දෙස බලුන්න එය ගැම ලොගානක ම චෙනැස් වන

අව්‍ය දෙකක් පළුල අව්‍ය තයක් දිග

මුස ඉළ ගොචිකි.



කායගතා සතිය

ආරණ්‍යයේ ප්‍රධාන ගාලාව තුළ දී සිල් මාතා කායිව් ආවාර්ය කොංග් මා හිමි මූණ ගැසුණා ය. උන්වහන්සේට වැද නමස්කාර කර හාවනාව තුළ දී ඇය මූහුණපාන ගැටුපු පැහැදිලි කළා ය. ඇගේ සිතෙහි සමාධිය සහ ගාන්තහාවය තුරන්කර කනස්සලු ස්වහාවයක් ඇති කරමින් ඇගේ ඇතුළත විත්ත ස්වහාවය වලා පටලයකින් වැසි යාමට තුබු දුන් හේතුන් ඇයට හැකි පරිද්දෙන් උන්වහන්සේට විස්තර කළා ය. කම් පාන් හිමි සිවුරු හැරීමත් සමග ඇගේ හාවනා පුහුණුව ක්‍රමවත්ව නො කෙරුණේ ය. සිල් මාතා කායිවිගේ තීව් විත්ත ඒකාග්‍රතාවය බාහිර රුප වෙත ඇලෙන බවත් එය අන් අතකට යොමු කළ යුතු බවත් විශේෂයෙන් කායගතා සති හාවනාව ආරම්භ කළ යුතු බවත් උන්වහන්සේ ඇයට පිළිතුරු වශයෙන් තී ය. එසේම තම ගිරියේ පිළිකුල් කොටස් දෙස ද උප්පත්තියෙන් ම මිනිස් ගිරියේ ඇති කුණුපයන් දෙස ද අවධානය යොමු කරවමින් හාවනා පුහුණුව ඉදිරියට ගෙන යන ලෙස ඇයට අවවාද දුන්නේ ය. පළමුව, කෙස් ලොම් නිය දත් සහ හම් ගැන ද පසුව ගිරිය තුළට අවධානය යොමු කොට මස් - නහර - ඇට - ඇටමිදුල් - වකුගඩුව - හඳුයම්ගය - අක්මාව - බඩිව - පුව - බඩිවැල - අතුණුබහන - උදරය - අසුවි - පිත - සෙම - සැරව - ලේ - දහදිය - මේධ - කළපු - වුරුණු තෙල් - කෙල - සොටු - සඳමිදුල් මුත්‍රා යනාදියට යොමු කරන ලෙස කිවේ ය.

අද මෙතෙක් ආස්වාදයක් ලැබූ බාහිර සංසිද්ධීන් ගැන යොමුකළ සිනේ අවධානය දැඩි ආයාසයක් ගෙන තම ගරීරය තුළට යොමු කර එහි ක්‍රිඹුප කොටස් ගැන විමර්ශනය කරමින් මගේ ගරීරයයි කියමින් හඳුනා ගත් ගරීරය දෙසට ම යොමු කිරීමට උපදෙස් දැකී.

ගෞරවයෙන් නමුත් දෙහිඩියාවෙන් එම උපදෙස් සිල් මාතා කායිවි විරැදුෂ්කවයක් නො පා හාර ගත්තා ය. නමුත් ඇය සැහිමකට පත් නො වූවා ය. "අැතුළතට අවධානය යොමු කිරීම" යනුවෙන් ඇද දැන සිටියේ බුද්ධේය් යන මත්ත්‍රය දිනින් දිගට ම මැතිරීමේදී මනස ගැමුරු නිසලතාවයකට පත්වන බව පමණි. ආචාර්ය මුන් මහා ස්ථාපිතයන් අවුරුදු ගණනාවකට පෙර කියා දුන් එම සරල ක්‍රමය වෙනස් කළ යුතු නැතැයි ඇගේ මුරණ්ඩු සිත කියා සිටියේ ය. ඇයට හාවනාව ගැන තරමක දැනීමක් තිබූ බව ඇත්ත ය. නමුත් ආචාර්ය කොංග්මා හිමිගේ හාවනා උපදේශය විග්‍රහ කර බැලීමට ඇය සූදානම් වූයේ තැත. ඇයට ලැබූණු නව උපදෙස් ගැන නොසලකා ඇයට පුරු පුරුදු හාවනාව ම ඇය කරගෙන ගියා ය. එයින් අසාර්ථක ප්‍රතිඵල ලැබූණ ද, දියුණුවක් නො පෙනුණ ද ඇය ඇගේ පරණ හාවනා ක්‍රමයෙහි ම රැදී පුහුණු කටයුතු කරගෙන ගියා ය. ආචාර්ය කොංග්මා හිමිට අවනත නොවී සිටි තාක් ඇයට ඇගේ සිත ගැමුරු සමාධියට පත්කර ගැනීමට අපහසු විය. මාස ගණනාවක් යන තුරු ම ඇගේ මුරණ්ඩුකම, ඇයට සමාධි ගත සිතක් ඇති කර ගැනීමට අපහසු තත්ත්වයක් ඇති කළේ ය.

හාවනාවේ ප්‍රගතියක් නොදුටු සිල් මාතා කායිවි අධිකලෙස අසහනයට පත් වූවා ය. ඇගේ බුද්ධේයේ කෙළවර කරා පැමිණ ඇතැයි ඇද දුක් වූවා ය. එක් රාත්‍රියක සක්මන් හාවනාවේ යෙදී සිටිය දී ඇය ඇයට තදින් දේශාරෝපණය කර ගත්තා ය. මුළු රාත්‍රිය පුරා තද වැසි වැස්සේය. නමුත් ඇය ක්‍රියට යැම ප්‍රතික්ෂේප කළා ය. ඇයට පාඩුමක් උගැන්වීමට කාලය පැමිණ ඇත. මුළු රාත්‍රියේ ම ඉහළට පහළට සක්මන් කරමින් ඇගේ මුරණ්ඩු මානාධික ආකල්පය හික්මතා ගැනීමට අතිශයින් වෙහෙස දැරුවා ය. ඇගේ වැරදි ගැන ඇද නැවත නැවත සිහි කරමින් ඉන් ගැලවෙන තුරු දැඩි අධිශ්චානයකින් ඇගේ මනසේ නො තැමෙන ගතිය ගැන විමසිලිමත් වූවා ය. ආචාර්ය කොංග්මා හිමි ඇගේ හාවනා දියුණුව සඳහා ඇයට කොපමණ සකස් කළ ද රට අවනත වීමට ඇගේ සිත නොනැමුණේ ය. ඇය ඉන්නා ස්ථාවරය අසාධාරණ

බවත් එය සකස් කර ගත යුතු බවත් අවසානයේ ඇයට වැටහුණි. ඇය ඇගේ න් ම ප්‍රශ්න කළා ය. මම සත්‍යය නිවැරදි ව ම දැනගත්තේ කෙසේ ද? වරක් සත්‍යය අනුමත කළ මෙම සිත ම මේ තරම් මෝභයෙන් වෙළි සිටිය ද මම කෙසේ සත්‍යය සොයම් ද?

පසුදින අප්‍රේයම ඇගේ දුර්වලකම් මනාව අවබෝධ කර ඇගේ අකිකරු ස්වභාවය වෙනස් කර ගැනීමට අධිජ්‍යාන කර ගත්තා ය. බුදුරුව අඩියස අතිගෙගරවයෙන් වැද වැට් ආචාර්ය කොංග්මා තෙරුන් වහන්සේගෙන් නිහඩව හද්වත පත්‍රෙන් ම සමාව අයදී ය. බුද්ධ වත්දනා නිම කළ පසු බුදුරුව ඉදිරියේ ඇය උනන්දුවෙන් මිනිස් කයේ ස්වභාවය ගැන භාවනා කිරීමට පටන් ගත්තා ය. කයේ ස්වභාවයෙන් ම පිහිටා ඇති පිළිකුල්හාවය මෙනෙහි කරමින් ඇය භාවනා කළා ය. ජ්වත්ව සිටියදී ගරීරයේ පිළිකුලට භාර්තය වන, පැහැදිලිව ජරාවට යන කොටස් ගැන ඇය මූලදී තම සතිය පිහිටුවාය. නාසය සෞඛ්‍යවලින් පිරේ ; කන් කළාදුරුවලින් වැසේ ; සම දහදියෙන් සහ තෙලින් තෙත් වේ : ගරීරය තොකඩාව මල මූත්‍රා පිට කරයි: මේ දැ නිතරම සේදා පිරිසිදු තොකළ භොත් ඉවසා දරා සිටීමට බැරි තරම් දුරුගත්යක් වහනය වේ.

ඇය නිතර දෙවිලේ කායගතා සතිය වැඩුවා ය. මෙම කුණු ගරීරය මගේ යනුවෙන් තදින් අල්ලා ගත් නිසා ඇයට ඇතිවූ සියලු අසඟනයන් ආරම්භ වූ බැවි මැනවින් වැටහුණි. කය ජ්විතයේ හරය බවත් "මම" යන්නා එහි මැද සිටින කෙනා ලෙස කළින් පිළිගෙන සිටී බැවින් මෙම අසඟනකාරී තත්ත්වය ඇතිවූ බැවි ඇයට වැටහුණි. මෙය ඇගේ සාමාන්‍ය මතසට තොවැටහුන ද මෙම මැලික විශ්වාසය හදවත් පත්‍රලට ම බැස කියාත්මක වූ හෙයින් ඇ කරන කියන සැම දෙයකම තද බල ලෙස "මම මගේ මට" යන හැරීම් තදින් ම කියාත්මක විය. කෙනෙකුගේ ජ්විතයේ සියල්ල හිතා මතාම සැලසුම් කරනුයේ ගරීරය සම්බන්ධ ආගාවන් පදනම් කරගෙන බව ඇයට වැටහුණි. තමා අනුනට පෙනෙන ආකාරය සම්බන්ධ ව නිතර හිතට එන හැරීම, විලාසිතා, ආත්මාසිමානය, සහ පෙළුද්ගලික සැප සම්පත් සහ පහසුකම් යනාදිය ආත්මයක් ඇතැයි යන විශ්වාසය මත ගොඩ නැගුණු දැ බැවි වැටහුණා ය.

කයේ පිළිකුල ගැන භාවනා කළ සිල් මාතා කායිවි හට මිනිස් ගරීරයේ අපිරිසිදු බව, තො පවතින බව, ආකර්ෂණයට වඩා එහි පිළිකුල ඇති බව ඇය

අත්දැකීමට පවත් ගත්තා ය. දිනපතා කායගතා සතිය වැඩිමෙන් තණ්හාව තුනී කර ගත්තා ය. තණ්හාව තුනී වෙත් ම, කයට බද්ධ වී ඇති “ආත්ම” නමැති දැඩි විශ්වාසය ද ඇයට තුනී කරගත හැකි විය.

ඇය දිනපතා භාවනා පූජුණුවේ දී ඇගේ ගරීරය කොටසෙන් කොටස තවිටුවෙන් තවිටුව වෙත් කළා ය. තම විමර්ශනය කරදීදී, සම ගරීරයේ මස් සහ අභ්‍යන්තර කොටස් ආවරණය කළ සියුම් පටකයක් බව ඇය දුටුවා ය. බැඳු බැඳුමට පිරිසිදුව මන බදින දෙයක් ලෙස සම පෙනුණ ද සම්පාදනය සහ තෙල් වගුරුවන පටලයක් බැවි පෙනුණි. හම තමාටත් අනුත්තේ පිළිකුලෙන් තොර ව තබා ගැනීමට නම නිතරම සේදීමින් පිරිසිදු කර තබා ගැනීමට අවශ්‍ය දෙයක් බව ද වැටුහුණි. හිසකේ පිරා හැඩ දමා එහි මන බදින ස්වරුපය නිසා ආචම්බර වේ: නමුත් කැම පිශානට හිසකේ කීපයක් වැශීමට සැලැස්සුවහොත් එය බඩිනි පවා නැති කිරීමට තරම පිළිකුලක් උත්පාදනය කරයි. හිසකේ සහ ලේම උපතින් ම පිළිකුල් සහගත ය. එනිසා නිතරම එවා නහවා සේදා පිරිසිදු කළ යුතු වේ. මනුෂය ගරීරයේ ඕනෑම කොටසක් සම්බන්ධ වූ දෙයක් වැඩි වේලාවක් පිරිසිදු ව පවතින්නේ ද නැත. මේ ගරීරයේ ස්වභාවය ජරාවට පත් වීමය. අපේ ගරීරයේ ඇති අපිරිසිදුවය සහ දුගඳ හේතු කොට අපේ ඇදුම් ඇද ඇතිරිලි නිතර නිතර සේදා පිරිසිදු කළ යුතු වේ. අප ආයාවෙන් කන ආහාර ද කට තුළට ගෙන කෙළ සමග මිශ්‍ර වූ පසු එය අතිශයින් පිළිකුල් සහගත ය. මුළු ගරීරය ම මෙම පිළිකුල් ලක්ෂණ ස්වභාව කොට ඇත්තේ ය.

ගරීරයේ බාහිර කොටස්හි ඇති ස්වභාවික පිළිකුල ගැන මෙනෙහි කළ සිල් මාතා කායිවි ගරීරයේ අභ්‍යන්තර කොටස්හි ද ග්‍රාවයන් සහ දුගඳ අසුවි මලමුතු ගැන මෙනෙහි කිරීම ආරම්භ කළා ය.

කෙසේ ලොම් නිය දත් සහ සම ඉතා තියුණු නිරික්ෂණයකට භාජනය කළ පසු, එතුළින් ඇගේ පිළිකුල් සිතිවිලි වර්ධනය වත් ම සිල් මාතා කායිවි ඇගේ ගරීරය වසා තිබු සම මනසින් ගලවා එයින් වැසි තිබු ලේ මිශ්‍ර අමු මස දෙස මනසින් බැඳුවා ය. ලේ මිශ්‍ර දිලිසෙන සම් පටලය දෙස බැඳු ඇයට වමනය යන තරම පිළිකුලක් ඇති විය. මේ දරුණනය මුලාවක් නො වන බවත් තම ජීවිත කාලයේ දී ම ගරීරයේ තිබු සත්‍ය තත්ත්වය මෙය බවත් ඇය වටහා ගත්තා ය. එසේ වැටහෙන් ම ඇය තම මනස නහර දක්වා ද ඇට සහ අභ්‍යන්තර කොටස්

දක්වා ද විනිවිද යවා බැඳුවා ය. මාංග පේදින් ඇට කටුවලට අමු මස් කුටිරී මෙන් බැඳී අති සැටි ඇය දුටුවා ය. ඇගේ මනස ඉන්පසු විහිදුණේ උකුල් ඇටයෙන් ඉහළ ඉලඇට කුඩාවෙන් වට වූ පෙරදෙසට ය. හාදය වස්තුව, අක්මාව, වකුගතු, ජේලිහාව, පෙනහපු, ආමායෝ, අතුණුබහන්, බඩවැල්. යන මේ සියල්ල උකුල්ඇටයට උඩින් ඉලඇට කුඩාව තුළ මේද සෙම් සොටු ආදියෙන් මිශ්‍රව පිහිටා තිබුණි. කෙදි සහිත තුනි සිවිවලින් වට වී තිබුණි. එම කොටස් එකින් එක තුමානුකුල ව ඇගේ නිරික්ෂණයට හාර්ථක කළා ය. මේද තවිටු සමග ලේ විසුරුවමින් උකු ග්‍රාව්‍යයන්ගෙන් වටවී එක එකක් ජරා අසුව් මූතා සමග එක් ව කිහිම් මොහොතේ හෝ පිට කිරීමට සූදානම් ව ගොඩගැසී තිබුණි.

ඇගේ ඉතාමත් බලසම්පන්න වූ මානසික බලය ගරිය කුළට විනිවිද යවා ගරිරයේ අභ්‍යන්තර ගරිරාංගවල සත්‍ය තත්ත්වය පළමු වතාවට විද්‍රෝහනා ඇශානයෙන් දුටුවා ය. මේ දී ප්‍රඇදාවෙන් විමර්ශනය කොට ගරිරයේ සියලු ම කොටස් එකම ස්වභාවයක් ගන්නා බව ඇය දුටුවා ය. මුළු ගරිය ම ජරාවෙන් පිළිකුලෙන් පිරුණු දෙයක් බවත් එහි නිත්‍ය වූ කිසිවක් නොමැති බවත්, සඳහාමකට පත් විය හැකි කිසිවක් නොමැති බවත්, එසේ නම් ආත්මයක් කියා ගැනීමට කිසිවක් නොමැති බවත් ඇයට තහවුරු විය. එම ගම්හිර අවබෝධයන් සමග ම ක්ෂණයකින් ඇගේ සිත දැඩි නිසළකාවයකට වැළුණි. ඉතා සියුම් ආලෝක ලක්ෂයක් හදවත පත්‍රලේ නිවි නිවි ආලෝකමත් වෙමින් විකෙන් වික වර්ධනය විය. ස්ථානයක් වෙමින් විකාල වූ ආලෝකය දීප්තිමත් ව බැබුමින් ප්‍රවීන ව නම්‍ය ව පාවත්‍ය ආලෝක කද්ධිබයකින් ඇගේ විද්‍යානය සම්පූර්ණයෙන් වෙලා ගත්තා සේ ඇයට දැනුණි.

පාන්දර හාවනාවෙන් පිබිදුණු ඇය මුද්ද වන්දනා නිම කළා ය. සෑම මොහොතක ම ඉතා සියුම් සුජ්‍යමයයක් තමා හාත්පස ඇතිවී තිබෙන බවක් ඇයට හැඳුණි. සාමාන්‍ය ජීවිතයේ ඇයට මේට කළින් තිබූ දෙගිඩියාව කුලැටිකම්, සැකමුෂු බව සම්පූර්ණයෙන් ම නැති වී ගියේ ය. උදේ හිල් දානය හික්ෂුන් වහන්සේලාට පිළිගන්වදී ඇය ඉතා ප්‍රබෝධවත් ව සතුවින් එය ඉටු කළා ය. ඇගේ වෙනස මොහොතකින් හඳුනා ගත් ආවාර්ය කොංග්මා හිම් කාටන් ඇසෙන සේ ;

“සිල් මාතා කායිවි ඔබ තිවැරදි මාර්ගයට වැටුණා. නොසැලී ඉදිරියට යන්න.”

නිවැරදි මාරුගයට වැටුණු සිල් මාතා කායිවි ආචාරය කොංග්මා හිමි වසන එම අසපුවෙහි මාස කිහිපයක් රදී භාවනා කළා ය. හොඳ ආචාරයටරයෙකුගේ උපදෙස් ලබමින් ඇගේ සතිය සහ ප්‍රයෝග වැඩි දියුණු කරගැනීමේ භාගාය ඇය උදා කර ගත්තා ය. කම් පාන් හිමි රුපයට ඇලි තත්ත්වට වාල් වී සිත ආරක්ෂා කර ගැනීමට අපහසු වූ හේතුව ඇයට හොඳාකාර ව වැටහුණි. හයානක කාමලිජන්දයේ ඇලීමත්, එය අකර්මක කරන කුමයන් ඇය වටහා ගත්තා ය.

ඇය ඇගේ භාවනාවේ ප්‍රගතිය ගැන, එනම් සවිමත් අධිකාලමක පිහිටි බවට දැඩි ආත්ම විශ්වාසයක් ඇති වූ පසු බාන් ඩූංඟ සායි සිල් මාතා ආරණ්‍යයේ මාතාවන්ට උදව් කිරීම සඳහා යැමට තීරණය කළා ය. ඔවුනට සුදුසු ගුරුවරයෙකුගේ මග පෙන්වීම නොමැතිකම ගැන ඇය සැලකිලිමත් වූවා ය. එම අඩුව සිල් මාතාවන් වෙනුවෙන් ඇයට සපුරාලිය හැකි බැවි ඇය විශ්වාස කළා ය.

ඇහ සිල් මාතාවන් තැටියට
 ඇරෝ වාම් පිවිතයේ නො වැඳුකෙවිය යැකි
 ගිණුයාම් ක්‍රිජ් බාධික බොහෝ විට ගුම් ගේ.
 ඇමුණ නොවී ඇසානයට එන් නොවී
 ඩී නැම් ඉවසීමෙන් විදු දුරා ගන යුතුයි
 තිවන් සෙම අවස්ථාවක දී ම බැංකි ක්‍රිජ් ප්‍රතිචාරය විය යුත්තේ
 රෙඛුය ඡ්‍යා ක්‍රිජ් තැනාව දැක්වීමයි.



පරමාදර්ශී බොද්ධ සිල් මාතාව

යහපත් ආධ්‍යාත්මික පරිපාශකක් ඇති බාන් පුඩායි සායි සිල් මාතා ආරණ්‍යය වෙත කායිවි සිල් මාතාව නැවත පැමිණියා ය. ඇය ආරණ්‍යයේ නො සිටි කාලයේ දී ගිහියන් මෙම ආරණ්‍යය දෙස බැගුවේ තම ගමට අයන් වැශයන් සමාජයේ ආයතනයක් ලෙස ය. ඔවුනු එසේ සිත්තින් ආරණ්‍යය සමග සම්පූර්ණ ව බැඳී සිටියන. පරිත්‍යාගය සහ ශිල්‍ය සම්බන්ධ ව බුදුරජාණන් වහන්සේ ලොවට දුන් උපදෙස් ප්‍රජා වර්ධනය සඳහා මෙත් සිත්තින් කරන ලද ආරාධනාවක් ලෙස ඔවුනු සැලකුහ. විශේෂයෙන් ගිහිගෙය අත නැර සපුන්ගත වූ පිරිස යක බලා ගනිමින් ඔවුනට උදු කිරීමට එම පාඩම් ඔස්සේ ඔවුන් ආරාධනා ලබන බව තේරුම් ගති. භාවනායෝගී සිල් මාතාවන් පූ තායි ගම්මානයේ සිටීම සඳාවාර සම්පන්න සමාජයක් බිජි කිරීමේ ප්‍රබල ආයතනයක් හැරියට ඔවුනු සැලකුහ. එය ඔවුන් ලත් “පින් කෙතක” සේ සතුවීන් පිළිගති.

නිවන් මග සොයා යන කාන්තාවන් ධර්මයේ පොලඩ්වා පරමාදර්ශී බොද්ධ සිල් මාතාවකගේ ජීවන රටාව නැඩුගස්වන විශිෂ්ට ආයතනයක් වශයෙන් බාන් පුඩායි සායි ආරණ්‍යය ප්‍රසිද්ධ විය. සිල් මාතාව සාමන්‍ය ජ්‍යෙෂ්ඨයෙන් බැහැර වූ, තම ස්වාමියා දරුවන් සහ පවුල අතහැර මෙමුදුන සේවනයෙන් වැළකි සිටීමට පොරොන්දුවක් ගන්තා වූ පින්බර කාන්තාවකි.

සිල්මාතාවක් සේ ඇය පෙනී සිටින විට ඇගේ ආධ්‍යාත්මික ස්වරුපය ඉන් පෙන්නුම් කරයි ඇ හිස මුඩු කළා ය. ඇය සූදු සිල් රේදී පෙරෙච්චා ය. ගිහි ජ්වන රටාව සම්පූර්ණයෙන් අතහැර ඇය පූර්ණ ආධ්‍යාත්මික ජ්වන මගක් ගන්නා ය. තමාගේ සීමිත අවශ්‍යතා දානමය වශයෙන් ලබාගත අනුත්තෙන් යැපෙන සිල්වත් ගැහැනියක් වූවා ය.

ගිහිගෙය හැරදා පැමිණී සිල් මාතාවකගේ ජ්වය රඳා පවතින්නේ කෙතෙකු කැපවීමෙන් රකින ශිලය සහ දැඩි භාවනා පුහුණුව මත ය. ශිලය සහ පුහුණුව ඇයව නිවත් මගට යොමු කර ඇගේ ආධ්‍යාත්මික ව්‍යුත්තිය කරා ගෙන යන්නකි. ආධ්‍යාත්මික ගුණවගාවේ අතිවෘද්ධිය රඳා පවතින්නේ ඇය රකින ශික්ෂා පද මත ය. සපුන් ගතව ධර්මයේ හැසිරෙන ඇත්තේ මෙම ශික්ෂාපද රැකිමේ වටිනාකම සම්බන්ධව ඉතා දැඩි සැලකිල්ලක් දක්වති. සත්ත්වයා සංසාර වතුයට බැඳ තබන කරම විපාක සහ සංස්කාර අහෝසි කිරීමේ බලයක් මෙම ශිලයේ ඇතේ. එහි වටිනාකම එයයි. වේදනා ගෙන දෙන කරම විපාක සකස් කරවන ක්‍රියාවලින් වැළකීමේ අධ්‍යාපනම මෙම ශික්ෂාපද රැකිමෙන් ගන්තිමත් කරයි. ඒ සමග ම දුකින් මිදිම සඳහා ඇති කරගත යුතු කාලීක සහ මානසික ක්‍රියාවන්හි පිරිසිදුකම ශිලයෙන් පරිපූර්ණ කරයි. ආරණ්‍යක උසස් පවතුන්වය රැකිමින් එහි යහපත් ප්‍රගතිය සඳහා කටයුතු කරමින් ගිහි සමාජයට පරමාදර්ජ වූ සිල් මාතාවක් සකස් වීම ද ශික්ෂාපද රැකිමෙන් අයත් වන විශේෂිත ප්‍රතිලාභයකි.

බාන් ඩුඟායි සායි සිල් මාතා ආරණ්‍යයෙහි සිල් මාතාවකගේ අජ්‍යාංගික ශිලය දැඩිව රැකිම සම්බන්ධ ව විශේෂ අවධානයක් යොමු වෙයි. ඇය සත්තන්ට හිංසා කරන්නේ නැත; ඇය තුළුන් දෙයක් ගන්නේ නැත ; ඇය පූර්ණ බුන්මලටයාව රකි; ඇය බොරු කේලාම් පරුෂ වචන සම්පූලාප තො කියයි: මත ද්‍රව්‍ය තොගනී ; ඇය තැවුම් ගැයුම් විනෝද වීම උසුළු විසුළු ද්‍රුශන, මල් මාලා පැළදීම් සුවඳ විවුන් ගැල්වීම් තොකරයි ; උස් අසුන් මහ අසුන් පරිහරණය තො කරයි. කෙටියෙන් කියතොත් මෙම සරල සංවර විනය නීති, සියල්ල අතහැරීමේ සහ ප්‍රයාව වැඩි දියුණු කිරීමේ හැකියාව ඇතිකරන අතර උසස් වරිත වර්ධනයක් ද ඇති කරයි.

ආරණ්‍යගත ජ්විතයක ශිලයේ පදනම නිරුපණය කරනුයේ ශික්ෂාපදයන් හි මුල් සිල් පද සතරති. සත්ත්ව හිංසාවෙන් වැළකීම, සොරකම කිරීමෙන්

වැළකීම, බොරු කිමෙන් වැළකීම, කාමය වරදවා හැසිරීමෙන් වැළකීම ය. අනෙක් සිල් පද සතර ආධ්‍යාත්මික ප්‍රජාත්‍රාව වර්ධනය කිරීමෙහි ලා සිත කය හික්මතා ගැනීමට උපකාරී වේ. එනිසා මෙම සිල්පද සතර මූලික හික්ෂා පද සතරේ විකාශනයකි. සිල් මාතාවක් පිරිසිදු ව මුල් හික්ෂාපද සතර සමාන් වී ගොරවයෙන් එය ආරක්ෂා කරන විට අනෙක් සිල් පද රැකීම ඇයට පහසු වේ. ඒවා උල්ලංසනය කිරීම ඉතා බරපතල වරදක් සේ පිළිගැනීම්. දුකින් නිදහස් වේමේ ගැටලුව විසඳීම සඳහා අන් සතුන්ට මොනයම් ආකාරයකින් හෝ ඩිසා කිරීම ද්වේගයෙන් සහ මෝහයෙන් පැන තැගුණ නොමග යැවීමකි. නුදුන් දෙයක් ගැනීමෙන් සිල් මාතාවන් අතර පැවතිය යුතු මූලික අනෙක්නා විශ්වාසය බිඳ වැවේ. බුන්මලරයා ප්‍රතිපත්තිය රැකීමට ජීවිතය කැප කළ සිල් මාතාවන්ගේ සහ ඔවුනට දායාවෙන් දානමාන පිළිගෙන්වන අයගේ ද විශ්වාසය සොරකම කිරීමෙන් බිඳ වැවේ. බුන්මලරයාව නොරැකීම සිල් මාතාවකගේ මූලික වරින ලක්ෂණය විනාශ කරන්නකි. ගිහිගය අතහැර යැමේ උතුම් ලක්ෂණය උල්ලංසනය කරන්නෙකි. මෙමුන සේවනයෙන් බැහැර වීමෙන් ඔවුනගේ ගක්කින් ආධ්‍යාත්මික විත්ත වර්ධනය සඳහා යෙදවිය හැකි වනු ඇත. බොරු කිමෙන් සහ කේලාම් කිමෙන් කාගේන් විශ්වාසය පළදු වනවා සේ ම ප්‍රධාන වශයෙන් තමාගේ ම සිත ගැන තැබු විශ්වාසය ද විනාශ වේ.

සදාවාර සම්පන්න බව උදෑස්පනය කරන ශිලය ඉතා සියුම් වූ ද සංකීරණ වූ ද ධර්මතාවයකි. එය හික්ෂාපදවලට සහ විනයට පමණක් සීමා නොවුවකි. ශිලය බාහිර නීතිවලින් මැනිය නොහැක්කකි. ශිලය මතසේ පවිත්‍රතාවය පිළිබඳූ කරන්නකි. බුදු මගෙහි මූලික අරමුණ සිතේ පවතින කෙලෙස් දුරු කිරීමයි. එනිසා පාරිඹුද්ධ ශිලය රැකිය හැක්කේ ලෝහ දෝෂ මෝහ මූලිනුප්‍රභා දැමීමට හැකි මාර්ගයක ගමන් කිරීමෙනි. ආධ්‍යාත්මක ප්‍රජාත්‍රාවේ ද හික්ෂාපද අතිච්චරය අංශයකි. ශිලයෙන් බලාපොරොත්තු වන අවසාන ප්‍රතිඵ්‍යා හාවනා ප්‍රජාත්‍රාවට යොමු නොවී ලබා ගත නොහැක. ශිලයේ පවිත්‍රත්වයේ පෝෂණය ලබමින් පිරිසිදු වෙතතා ඇතිව පවත්වාගෙන යන මතස පැහැදිලි ගාන්ත තත්ත්වයකට පත් වනු ඇත. එනිසා ශිලයේ පරිපූර්ණත්වයක් ඇති සිල් මාතාව නිකැලැල් හද්වතකින් සිත පුරාම පැතිරුණු සතුවක් විදිනු ඇත.

බාන් ඩූජායි සායි සිල් මාතා ආරණයේ එදිනෙදා කටයුතු නිශ්ච්වල ව වාම ලෙස කෙරීගෙන ශියේ ය. ද්වසේ වැඩි කාලයක් “සතිය” දියුණු කිරීමේ

පුහුණුවට සිල් මාතාවන් යොමු කෙරිණි. සිල් මාතා කායිවිගේ හාවනා කුසලතා සහ අත්දැකීම් හමුවේ කනිෂ්ච සිල් මාතාවන්ට හාවනා උපදෙස් දෙමින් ආරණ්‍යයේ නායකත්වයට ඉබේ ම පත්වුවා ය. ඇය අන් සිල් මාතාවන්ට ආදර්ශවත් ව තිහතමානී ව තම සොහොයුරියන් සමග කළේන කළා ය. අපුයම තුනට පිබිදෙන ඇය පාන්දර පහ වන තුරු සක්මන් හාවනාවෙහි යෝදුණා ය. හිරු එලිය යාන්තමින් ආරණ්‍යුමියට වැටෙද්දී හිල් දානය පිළියෙල කරන අනෙක් සිල් මාතාවන්ට උදව් කිරීම සඳහා ඇය එලිමහන් ක්ස්සිය වෙත ගියා ය. පිළියෙල කරන ආහාරවල සුවද අඩුයම හමන මන්දමාරුතය හා වෙළි ආරණ්‍යය පුරාම විහිදී පැතුරුණී. සකස් කළ ආහාරවලින් වැඩි කොටස පිණ්ඩාතය සඳහා විඛින හික්ෂු ආරණ්‍යයේ වැඩි වසන හිමිවරුන් සඳහා වෙන් කර ගැනිණි. හික්ෂුන් වහන්සේලාට දන් පිළිගැන්වූ පසු ප්‍රධාන ගාලාවට එක් රස වන සිල් මාතාවේ තිශ්ඨාධ ව ඔවුනතේ හිල් දානය වැළදුහ. සිල් මාතාවේ ආහාර ගැනීමට පුරුම වාරිතානුකළව ප්‍රත්‍යාවේක්ෂා කළහ. ලද ආහාරය බුන්මෙරියාව රකීමට පමණක් අවශ්‍ය පරිදි එම ආහාර වළදින බවට ඔවුහු ප්‍රත්‍යාවේක්ෂා කළහ. හිල් දානයෙන් පසුව හාජන සේදා පිරිසිදු කර තම තමන්ගේ කුටිවලට ගොස් හාවනා පුහුණුව ආරම්භ කළේ ය. ද්වසට එක් වේලක් පමණක් වැළදු මෙම සිල් මාතාවන් හට ඔවුනතේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් පමණක් ද්වසේ ඉතිරි කාලය වෙන් කර ගැනීමට හැකිවුණි.

අපුයම බුද්ධ වන්දනාවෙන් පසු සිල් මාතා කායිවි ඇගේ පුර්ණ අවධානය හාවනාව වෙත යොමු කළා ය. විශාල තේක්ක සහ මහෝගනී ගස්වලින් ද උසට වැඩුණු විශාල උණ පදුරුවලින් ද වට වූ, ඇගේ කුඩා කුටිය වෙත ගොස් මිනස වෙනතක නො යැවෙන නිසල වූ ගාන්ත පරිසරය ද්වසේ ඉතිරි කාලය කිසිදු බාධාවකින් තොර ව තුදකළා ව ගත කළා ය.

වනයේ තුරු හිස් යට බිම සමතලා කොට ගම්බාසින් විසින් සක්මන් මළවක් සකස් කර තිබුණි. සක්මන් පරිය අතුරා පිරිසිදු කර සිල්මාතා කායිවි එක් කොනක සූජු ව සිරුවෙන් සිට ගත්තා ය. ඉදිරියට ගත් දැන් ඉණට පහළින් දකුණු පිටි අල්ල මත වම් අල්ල බුරුලෙන් තබා අල්ලා ගත්තා ය. බිමට හෙලී දැස් ඇතිව සිත එකග කොට සක්මන් මළවේ එක් කොනක සිට අනික් කොනට ගාන්ත සාවර ගෙනින් සක්මන් කළා ය. සක්මන් පරියේ එක් කොනකට පැමිණී පසු සන්සුන් ලාලිත්‍යයෙන් ආපසු හැරී තැවත ඉදිරියට සක්මන් කළා ය. මෙසේ දිගින් දිගට කරන සක්මන් හාවනාව, අලසකම,

කැමෙන් පසු ඇතිවන මතය, එමෙන් ම නිදිමත නැති කරන්නක් බැවි ඇයට වැටහිණි. පාදය පොලොවට විදිනවාත් සමග ම බුද්ධේබේ වචනය නො ඇසෙන සේ කියමින් ගාන්ත රිද්මයකින් පැය කිපයක් සැම උදෑසනක ම ඇය සක්මන් හාවනාවහි යෙදුණා ය. සිනේ සමාධියත් බුද්ධේබේ යන්න සිත පත්‍රලේ හිමිමත් හේතුකොටගෙන සක්මනෙහි රිද්මය කෙමෙන් වෙනස් විය. එම වෙනසන් සමගම සතිය දියුණු විය. සතියත් සමාධියත් ඉතා සාර්ථක ලෙස එක් වී තිබෙන මෙම අවස්ථාවේ දී ඇගේ මුළු ගිරිය ම අතිශයින් සහැල්පු බවක් ඇග විය. තම ගත අහසේ පාවතින් යන්නක් ලෙස ද ඇයට දැනුණි.

නව පණක් නව ප්‍රභෝධයක් ලැබුවා සේ ඇයට දැනුණි. තැන්පත් වූ සිතකින් හා සහැල්පු කයකින් යුතුව සිල් මාතා කායිවි, අලංකාර ලෙස අතු විහිදුණු පයෝම් ගසක් යට හිද ගත්තා ය. මෙම ගස ඇගේ සක්මන් මෙම අසලම තිබු ගසකි. එසේ වාඩි වූ ඇය සවස තුන වන තුරු හාවනා කළා ය. එ අනෙක් සිල් මාතාවන් බුද්ධ වන්දනා කරන වේලාවයි. සියල්ලේ එකතු වී ආරණ්‍ය භූමිය අනුගා පිරිසිදු කර අවශ්‍ය තැන්වලට, අසල ලිඛෙන් වතුර ඇද පිරවුහ. ඉන්පසු ඔවුනු අසල කැලයට ගොස් ආහාරයට සූදුසු පලා වර්ග හතු, උණ මොටෙයියන් ආදිය එකතු කර ගෙන එති. සවස් යාමයේ දිය නා ගන්නා සිල් මාතාවේ නැවත ප්‍රධාන ධර්ම ගාලාවට බුද්ධ වන්දනා සඳහා එක් වෙති. ඉන්පසු තම තමන්ගේ කුටිවලට නැවත යන ඔවුනු අවට කැලයේ තුදකලාව උරුම කරනිමින් හාවනා ප්‍රහුණු කටයුතුවල නිරත වූහ. සිල් මාතා කායිවි නැවත සක්මන් හාවනාවහි පැය කිපයක් රදි සිට පසුව ඇගේ කුටිය තුළට වින් මධ්‍යම රාත්‍රිය තෙක් හිද හාවනා කරන්නි ය.

ආචාර්ය කොංග්මා යටතේ සිට මෙම ආරණ්‍යයට පැමිණි මාස කිපය තුළ සිල් මාතා කායිවි ඉතා උනන්දුවෙන් කායගතාසති හාවනාවහි නිරත වූවා ය. නමුත් කය ගැන සෙවීමේ උනන්දුව විකෙන් වික ඇයගෙන් ගිලිනි ගොස්, බාහිර ගක්තින් ගැන ඇයට මේට පෙර තිබු උනන්දුව නැවත ඉස්මතු වී ආවේ ය. කායගතාසති හාවනාව ඇයගේ ආවේණික ආධ්‍යාත්මික නැගුරුවට ප්‍රතිච්ඡේද ව ක්‍රියා කිරීමට පටන් ගති. අවසානයේ ඇය ඇගේ ප්‍රබල අන්තරායකාරී වින්ත අධිවේගයට ගොදුරු විය. දැස් පියවෙනවාත් සමග ම ඇය ප්‍රජාතයකට වැටෙන්නා සේ ඇයට දැනෙන්නට පටන් ගති විශ්වයට තවත් කවුලුවක් විවාහ වූවා සේ ය. මොහොතුකින් ඇය තවත් අවදානම් ගවේෂණයකට නො දැනුවත් ව ම යොමු වූවා ය.

ඉපදුණ සෙම මිනින්සු ම එසේනවා ; නැවත උපදුණවා.

දුක් කන්දරාවක් ඇති රේ සංසාර ව්‍යුහය

නැවත නැවත උපදුණවා ; එසේනවා.

සම්බාධ විට ඇඟ්ඛ වෙනෙකාට එසේන්න ප්‍රතීච්ච

සම්බාධ විට සවිස එසේන්න ප්‍රතීච්ච

අහි දන්නේ නැහා නමුත් තිසි ගේලාව ඇ විට

වත්තය ඇ කතා ඇවිණෙන බව නම් ස්ථිරයි.



වන්දනා ගමන

සිත කාලය නිම වෙත් ම දකුණු අහසේ හිරු ඉහළට ම නගිමින් දවසේ උපදුසුම් කාලය දිගු කරයි. මේ කාලයේ සිල් මාතා කායිවි කනිෂ්චය සිල් මාතාවන් කණ්ඩායමක් ද කැටුව සකෝන් නකෝන් නමැති යාබද දිස්ත්‍රික්කයේ ඒ වන විට වාසය කළ ආචාරය මුත් භුරිදත්ත හිමි බැහැ දැකීමට වන්දනා ගමනක් සැලසුම් කළා ය. මේ වන විට සිත කාලයේ ඇද හැඳුනු අවසාන වැස්සන් නිම වී තිබුණි. අඩ ගස්වල පොකුරු පොකුරු පිදුණ මල් වටා මල් පැණී බේමට බඩින්නේ ගුමු ගුමු නද දෙමින් ම් මැසි පොදී මුළු ප්‍රදේශය පුරා ම ඇතිර පියාසර කරති. වන්දනා ගමන දින දොළහක් පයින් යා යුතු දිගු ගමනකි. පූ පාන් කදු වැටිය තරණය කර සකෝන් නකෝන් පළාතට බැස නාය ගිය කදු අතරන් බාන් පියු නා නායි නම් වූ විභාල මිටියාවතකට යාමට නියමිත ව තිබුණි. ගමනට අවශ්‍ය ආහාර බරින් වැඩි වූ හෙයින් ප්‍රධාන කදු තරණය කිරීමට පමණක් සැහෙන ආහාර ගෙන යැමට සැලසුම් කෙරුණි. කදුකරයේ ගම්මාන පිහිටියේ නැත. මිටියාවන් සම්පාදනය ඇතින් ඇතින් ගම්මාන පිහිටා තිබුණි. එම ගම වැසියන්ගේ පරිත්‍යාගයිලිහාවය කරණ කොට ඔවුන්ගේ ඩීල් දානය පිරිමසා ගැනීමට හැකිවනු ඇතැයි ඔවුනු කල්පනා කළහ. උණපතුරුවලින් සඳහා මුළුවල සහල් හසුරා ගති. මැටි ජේගුවල කට දන මාඟ අව්‍යාරු බහා

මේ ඉටුවලින් තදින් පියන් අලවා වසා සකස් කරගත් අතර වියලි මස් සහ මාල්, ආහාර වේල් කිපයක් සකසා ගැනීමට තරම් පිළියෙල කර ගත්හ. ගමන අතරමග දී පලා ආදිය එකතු කර ගැනීමට සිතා ගත්හ.

සිල් මාතාවේ එකිනෙකා පිටුපස තනි පේෂීයකට සිල් මාතා කායිටි මූලික ව බාන් ඩූජායි සායි ආරණ්‍යයෙන් පිටත් වූහ. එක් එක් සිල් මාතාවන් ගමනට අත්‍යාවශා වන සුළු සුළු උපකරණ ද ආහාරවලට අමතරව යගෙන ඕය අතර කුඩායක් ආකාරයට සැකැසු කුඩා දැල් කුඩාරමක් ද එක් එක් මාතාවකගේ උරහිස් බැගයේ ගෙන ඕයන. එම කුඩා මදුරු දැල් කුඩාරම රාත්‍රි කාලයේ මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ය. අතින් මැසු සෙරෙජ්පු දුෂ්කර අඩ්පාරවල් ඔස්සේ ගමන් කිරීමට ප්‍රමාණවත් විය. තද හිරු අව්වෙන් ආරක්ෂාවීම සඳහා ඔවුනගේ හිස් සුදු රෙදි කැල්ලකින් මතා වසා ගත්හ.

මුල් දවස ගෙවී යදිදී ඔවුන් පූ පාන් කදු පාමුලට සම්ප වූහ. වනාන්තරය කොටී වලසුන් ගෙන් හා සරපයන්ගෙන් ගහන වුවකි. නිසරු හේන් ගොවිතැන් කළ කුඩා ගීමාන ඇතින් ඇතින් පිහිටා තිබුණි. දේශගුණය බලාපොරාත්තු නොවූ අයුරින් වෙනස් විය. එසේ වුව ද පරිසරය ඉතා රමණීය විය. විශාල නිල් උණ බම්බු පදුරු සහ මහෝගනි ගස්වලින් ද උස තණ පදුරුවලින් ද පරිසරය තවත් අලංකාර විය. අතරින් පතර පිළි තිබෙන කැලු මැල්වලින් අවට පරිසරය වර්ණවත් විය. කදු ගැට අතරින් සඳුනු කපොලු විශාල ගස්වලින් ආවරණය වී බිංගයක හැඩා ගත්තේ ය. තැනින් තැන එල්ලී වැටුණු වැල් සහිත කැලු රෝදවල් කෙනෙකු ලෙහෙසියෙන් ම අතරම් කිරීමට සමත් විය. සිල් මාතාවන්ගේ ගමන් මාර්ගය වැටී තිබුනේ මෙවන් පරිසරයක ය.

අතිශයින් තෙහෙවිටු වී කදු නගීමින් බසීමින් ගමන් කරන සිල් මාතාවන්ට කුඩා ගීමානයක් හමු වූ කළ ගම්වාසීන් ඔවුනට ආහාර දන් දීමට යහුසුල වනබව ඔවුන්ගේ කතා බසින් වැටුණි. සෙනෙහසින් පිරි එම ගම්වැසියන්ට අනුකම්පාවෙන් ඔවුන් පිරිනමන සුළු දේ වුවද පිං දීමෙන් බාර ගත්හ. එම ගමේ සුදුසු දිය කඩිතතක් සොයා දිය නා එම දිනයන්හි රාත්‍රිය ද එහි ගත කළේ ය. කුඩායක් සේ අතින් මසා සාදා ගත් ආවරණය සිනිදු කපු රෙද්දකින් වට කර කුඩා කුඩාරමක් සේ නිමවා, එය ගසක අත්තක එල්ලා එක් එක් සිල් මාතාවට ඇවැසි නිදන කුඩාරම සකස් කර ගත්හ. පිදුරු ඔබිබවා සාදා ගත් කොට්ටුය භාවනා කිරීමටත් නිදා ගැනීමටත් ප්‍රයෝගනයට ගත්හ.

සමහර රාජීන්හි සිල් මාතා කායිවි ආචාරය මුන් තෙරැන් වහන්සේට සිහිනෙන් දුටුවා ය. උන්වහන්සේ ඇ දෙස ඉතා උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතු ව බලා මෙසේ වීමසන බවක් හැගවී ය.

“බඳ මෙතක් කළු නොහේ ද හිටියේ? මා හමුවෙන්න මෙවිවර කළු ගත්තේ ඇයි? මම ද්වසින් ද්වස මහඹ වන බව බඳට ජේන්නා තැදෑදි?”

ඇයට මේ අදහස් තේරුණා සේ ඇය උන්හිස් ගැස්සුවා ය. උන්වහන්සේ ඉතා ඉක්මනින් හමුවිය යුතු බැවි එම හඩ ඇයට හැගවී ය. සැම උදැසිනක ම සිල් මාතාවේ ඔවුනගේ ද්වසේ එකම ආහාර වේල අනුහුත කළහ. බත් සමග කැලුවෙන් සෞයා ගත් පලා වර්ග සහ අල වර්ග එම ආහාර වේලට ඇතුළත් විය. ඔවුනගේ මෙම ආහාර වේල ගරීරය සහ මනස පවත්වා ගැනීම සඳහා පමණක් ප්‍රමාණවත් ව සකස් කර ගති. ගමනේ දී සිල් මාතාවේ පියවරෙන් පියවර මොහොතින් මොහොත සතිය පිහිටුවා ගෙන සංවර ව ගමන් කළේ ය.

දුෂ්කර කදු නගිමින් බසිමින් මිටියාවත් හරහා සිල් මාතා කායිවි සහ කණ්ඩායම වන්දනා ගමන පිටත් වී දොලාස්වන දින වන විට ආචාරය මුන් හිමි වෙශෙන ආරණ්‍යය පෙනෙන තෙක් මානයට පැමිණියහ. ඔවුන් මුලින් ම මුණ ගැසුණේ තොං පියු ගම්මානයේ ගම වැසියන් ය. එහි කාන්තාවේ ආගන්තුක සත්කාරයෙන් පිරි ඉතා කරුණාවන්ත පිරිසක් වූහ. සිල් මාතාවන්ට දිය නා ගැනීමට සහ සිල් රේදී සෝදා ගැනීමට ඔවුනු බෙහෙවින් උපකාර කළහ. දිය නා වෙහෙස නිවා ගත් සිල් මාතාවේ කන්දේ අවසාන කොටස තරණය කොට ආචාරය මුන් ස්වාමින් වහන්සේ වැඩි සිටි ආරණ්‍යයට පිය තැගැහැනු.

ආචාරය මුන් හිමිගේ අසපුව පිහිටියේ සන වනාන්තරය වට කර ගත් විභාල මිටියාවතක කෙළවර ය. කදු පිහිටා ඇති ආකාරය ඔතාංගධාරී හිමිවරුන්ට අවශ්‍ය භූකලාව සහ විවේකය සඳහා ම ස්වාහාවික ව ගොඩ නැගුණු පරිසරයක් මෙන් විය. කදු වැටියේ තැනින් තැන තණකාල සෙවිලි කළ කුඩා ගෙවල් පහක් හයක් පමණ පිහිටා තිබුණි. ඔවුන් හේත් ගොවිතැන් කළ අතර සමහරු ද්‍රීඩ්මින් ඒවත වූවේ ය. ආරණ්‍යවාසී හික්ෂුන් වහන්සේලා පිණ්ඩාතය සඳහා වැඩියේ මේ කුඩා ගෙවල් කුටිරිය වෙත ය. සිල් මාතා

කායිවි සහ ඇගේ පිරිස ද මේ ගමන එදාදී බොහෝ විට යුපුණේ එවන් කුඩා නිවාස කුටිරිවල ජ්වන් වූ වැසියන්ගෙන් ය.

ආචාරය මුන් හිමි බණමඩුවේ මැද පුවක් කැල්ලක් හපමින් වැඩ සිටිනු සිල් මාතාවේ අසපුවට ඇතුළු වෙන් ම දුටුවේ ය. හති හතිකට සෙරප්පු ගලවා පා සේදන භාර්තයෙන් පා සේදා, කුඩා ලි පිය ගැටපෙල තැග බණමඩුවට ඇතුළු වූහ. සිල් මාතා කායිවි දැකීම ආචාරය මුන් හිමි හට කවදන් සතුවට කරුණක් විය. මෙදින ද ඇය දුටු මොහොත් පූ තායි ගැමි වහරන් ඇයට ආයිරවාද කොට හිස පසෙකට හරවා සිනාපුණේ ය. සිල් මාතාවේ සියල්ලේ ම එකට තුන් වරක් ඉතා ගරුසරු ව උන්වහන්සේට වැද නමස්කාර කළහ. ඔවුන්ගේ පාද පසකට නමා ගොරවනීය ලෙස මඳ සිනහ පාමින් පසෙකින් වාඩ් වූහ. උන්වහන්සේගේ දැඩි විනයධර වරිතය දන්නා හැමෝම උන්වහන්සේ ඉදිරියේ ඉතා ප්‍රවේෂම වූහ.

ආචාරය මුන් හිමි ද සිල් මාතාවන් ගොරවයෙන් පිළිගෙන සතුටු සාමීවි කතාවන්ගෙන් පසු එදින රාත්‍රියට ආරණ්‍යයේ කෙළවර උණපදුරු ගොමුවක ඔවුන් ගෙනා කුඩා කුඩාරම් ඉදිකර විවේක ගන්නාලෙස දන්වා, පසුදින ස්ථීර කුටි සාදා දෙන බවට ඔවුනට පොරොන්ද විය. සිල් මාතා කායිවි හට කැමති කාලයක් එහි රදි සිටීමට අවසරය ද ලබා දුන්නේ ය. පොරොන්ද වූ පරිදී පසු දින ගම් වැසියෝ සිල් මාතාවන්ට සුදුසු කුඩා මැසි සහිත කුටි උණ බම්බුවලින් සාදා දුන්න. සිල් මාතා කායිවි තම පවුලේ ම සොහොයුරියක සේ නායක හිමි සැලකුවේ ය.

දිදුසන හිල් දානයෙන් පසු ආචාරය මුන් හිමි හික්ෂුන් වහන්සේලා සහ සිල් මාතාවන් ඔහු වටා හිදුවා ගෙන, ටික වේලාවක් ඔවුනට සුදුසු ධර්ම අවවාදයක් දුන්නේ ය. බොහෝ විට ඔවුනගේ අලසකම් ගැන විරය නොමැති කම සහ අධිශ්‍යාන ගක්තිය ඇති නො කර ගැනීම ගැන ඔවුනට බැණ වැදුණෙය. ඒ හැම සාකච්ඡාවක් ම ඉතා එලදායි විය. සිල් මාතා කායිවිගේ භාවනා අත්දැකීම් ගැනත් බාහිර ලෙළුකයන් හා ඇතිකර ගත් විජානමය සම්බන්ධතා ගැනත් විස්තර දැන ගැනීමට නායක හිමි කැමැත්ත පළ කළේ ය. නමුන් ඒ හැම අවස්ථාවක දී ම එම බාහිර දරුණයන්ගේ නිවැරදිතාවය ගැන විරැදුධ්‍යවයක් නො පැ ඇතර එම ප්‍රයා ඇසු බාහිර දරුණනවලට නොව තම හදවත කුළට යොමු කරගන්නා ලෙස උන්වහන්සේ ඇයට කරුණාවන් අවවාද දී උනන්ද

කළහ. සිල් මාතා කායිවි හට තම වියිත්ට හැකියාවන් අනුත් පෙන්වීමට ආගාවක් තිබූ අතර ඒ ගැන ඇය ආච්මිරකමක් ද දැක්වූවා ය.

ආචාරය මුන් තෙරැන් වහන්සේ දුටු නුදුවූ එමෙන්ම දත් තොදත් සියලු ලෝකයන් පිළිබඳ විස්තර දත්තා ගුරුවරයෙකි. රටත් වඩා අතිපිරිසිදු වියිත්ට මනසක් ඇති ගුරුවරයෙක් ද විය : ඇගේ හැකියාවන් ගැන උන්වහන්සේ සතුවූ වුව ද එම හැකියාවන්ගෙන් ඇයට විය හැකි අනතුරු ගැන ද සැලකිලිමත් වූයේය. කාටත් වඩා එම දරුණයන්හි ඇති අනතුරුදායක බව සහ එමගින් ලබන ගැනීමේ මුලාව ගැන ද උන්වහන්සේ දැන සිටියේ ය. පිරිසිදු මනස සියල්ල ඒ ආකාරයෙන් ම පැහැදිලිව දකි. නමුත් ඉන් එකකටදු තො ඇලේ. ආචාරය මුන් හිමි ඇය දකින දරුණන ගැන සහ අත්දැකීම් ගැන ඇය දක්වන අදහස් වෙනස් කර ගැනීමට තොයෙක් ක්‍රම සහ පිළිවෙත් කියා දුන්නේ ය. කෙසේ වුවද පුරුද්දෙන් සිතට තදින් කා වැශ්‍රාණු ප්‍රවණතාවයන් ඒ ඇඛුඛී විම් නිසා ම සිත තුළ අධිවේගයෙක් ඇති කරයි. අවුරුදු ගණනාවකට ප්‍රථම සිල් මාතා කායිවි නිසි මගෙහි යැවීමට බලවත් වූ ක්‍රියාක්‍රී ගුරුවරයෙකු අනාගතයේ හමුවන බව ආචාරය මුන් හිමි දැන සිටියේ ය. අවසානයේ එයට නිසි කාලය දෙදෙවයට භාර දී තිබූ අතර ඇගේ පුරුණ පිළිදීම සඳහා කරුණු සකස් වීම ද දෙදෙවයට භාර දී තිබූණි.

වසරෙන් වසර සිල් මාතා කායිවි අනිත්‍යය අවබෝධයෙන් දුටුවා ය. – නිරන්තරයෙන් වෙනස් වන ස්වභාවය – ආචාරය මුන් ස්ථාවිරයන්ගේ කායික ස්වභාවය දුර්වල වෙමින් වෙනස් වන අයුරු ඇය දුටුවාය. උන්වහන්සේගේ ගරීරය ඉක්මනින් වයසට යන අයුරු ද ඇයට පෙනුණි. නමුත් උන්වහන්සේගේ මනස අතිශයින් බැබැලෙන දියමන්තියක් සේ විය. සිල් මාතා කායිවි උන්වහන්සේ සමග ආගමික වූත් ආධ්‍යාත්මික වූත් සම්ප සබඳියාවක් ඇති ව ගෞරවයෙන් අසුරු කළා ය. ඇගේ සිල් මාතා ආරණ්‍ය කඩවැට්වලින් මිටියාවත්වලින් ඇත පිහිටිය ද ඇගේ රාත්‍රි භාවනාවන්හි දී උන්වහන්සේ රට සම්බන්ධ වී මනසින් රඳි සිටින බැවි ඇය දැන සිටියා ය. උන්වහන්සේගේ දරුණය ප්‍රහාස්වර වූ ආකර්ෂණීය දසුනකි. නමුත් එම දරුණනයේ ඇය පසුගිය වසන්තයේ උන්වහන්සේගෙන් සමුගෙන ආ පසු ඉතා අසාධා අසනීපයකට ගොඳුරු වූ බවක් දැක්වන දසුනක් තො පෙනුණි.

කාලය ගෙවී යන් ම රෝගාතුර ව සිටි මුන් තෙරැන් වහන්සේ ගේ අසනීප තත්ත්වය උගු වන්නට විය. ඇගේ රාත්‍රි දුෂ්චරි උන්වහන්සේ පෙනී සිටීමේ ස්වභාවය වෙනසේ විය. එක් රාත්‍රියක දුටු දුෂ්චරික් තුළ ඇය ඉදිරියෙන් පෙනී සිටීම්න් පමා වීමට කළින් එක් වතාවක් උන්වහන්සේ හමුවීමට එන ලෙසට සින් සසල කරවන අනුවේදනීය ස්වරයකින් ඇයට කතා කලේ ය. ස්වභාව ධර්මයේ සත්‍ය තත්ත්වය ඇය දැන සිටිය ද උන්වහන්සේ මරණයට පත් වන්නේ යයි සිටීමට ඇය බිඟ වූවා ය. – නිවත් වීමෙන් මරණයේන් ස්වභාවය හා ඒවායේ නො වැළැක්වය හැකි අස්ථ්‍රාවර ස්වභාවයයි – එවන් ඉල්ලීමක් මතසට ලැබුණද ඇය උන්වහන්සේ දැකීමට යැම කල් දැමුවා ය. නීප වාරයක් ම ඇගේ දරුණන තුළින් පමා නොවී උන්වහන්සේ හමුවීමට එන ලෙසට පණිවිඩ ලැබුණි. උන්වහන්සේගේ අසනීපය උගු වීම එමෙන් ම මරණයට ආසන්න වීම ගැන නොතකා එම අසනීපය සුව අතට හැරෙවිය යන බලාපොරොත්තුව ඇය තුළ වර්ධනය විය. එනිසා උන්වහන්සේ බැහැදැකීමට යැම ඇය කල් දැමුවා ය. ඇගේ ආධ්‍යාත්මික විමර්ශනයන් හේතුවෙන් ද උන්වහන්සේ ඇගේ දරුණන තුළ නිතර පෙනී සිටින හෙයින් ද ඇය එම ගමන කල් දැමුවා ය. ඇය සමහර විට කම්මැලිවත්තට ද ඇතේ. කරුණු කෙසේ වුවද උන්වහන්සේ හමුවීම ඇගෙන් අතපසු විය. ඇය නොයෙක් වර තම සිල් මාතාවන්ට ආයතන් දිගු වන්දනා ගමනකට සූදානම් වන ලෙසට දැන්වුව ද, රේට නියමිත දිනයක් ඇය ඔවුනට දැන්වූයේ නැතු.

මධ්‍යම රාත්‍රිය පසුවේ එක් හෝරාවක් ගත වූණි. අදුරු වැටුණු මොහොතේ සිට ඇය භාවනා කලේ හිදි ඉරියවෙන් ය. මොහොතකින් ගැඹුරු නො සේල්වෙන නිසලතාවයක් ඇතිව තිබිය ද ආවාර්ය මුන් හිමිගේ දීප්තිමත් දරුණනය ඇගේ භාවනා දුෂ්චරිට අන්තිම වරට පෙනුණි. උන්වහන්සේගේ දරුණනය ප්‍රභාස්චර ය. ගිගුරුම් හඩකින් ඇයට කතා කළ ස්වභාවය දැක ඇය වෙවිශ්‍රාවා ය. ඇගේ නොසැලැකිලිමත්කම ගැන උන්වහන්සේ උස් හඩින් ඇයට වෝදනා කළහ. දායාබර පියෙක් ආදරණීය දියණීයකට ලෙඩ ඇද සම්පූර්ණ එන ලෙස වරින් වර කළ ආයාවනා ඇය බැහැර කළ බව උන්වහන්සේ දෙදුරුම් හඩකින් කිවේ ය. දැන් රේට පමා වැඩි ය. තව මොහොතකින් උන්වහන්සේ පිරිනිවත් පානු ඇතේ. ලෝකයෙන් සදාකාලිකව ම සමු ගනු ඇතේ. ඇය උන්වහන්සේ දැකීමට ගියහොත් උන්වහන්සේගේ මෙතදේහය පමණක් දැකිය හැකි වනු ඇතේ. ඇය පිළිගැනීමට එහි වියුණායයක් නො පවතිනු ඇතේ. නොසැලැකිලිමත් බව හා අලසකම නිසා වාසනාවන්ත අවස්ථාවක් ගිලිහිම සිදු විය.

“සිල් මාතා කායිවි කෙලෙස් සහිත හැඟීම්වලට ඔබට යට කර ගන්න ඉඩ දෙන්න එපා එවා මැරි මැරි උපදින නිමක් නැති පෙරහැරකට මූල පිරිමට හේතුවන දේවල් ය. මානසික කෙලෙස් වැඩි අනතුරක් නැති සුළු දේවල් හැටියට කිසි දිනක සිත්තනට එපා. ඒ ප්‍රයෝගකාරී රචිතිල පරාජය කළ හැක්කේ බෙදරයය අධිෂ්ථානය ඇති හදවතකට පමණි. සිත තුළට එවි බලන්න. ධර්මය ඔබේ මග පෙන්වන්නා කර ගන්න.”

“පයිවි ආපෝ තේපා වායු ; පොලොට අහස කදු ගස් ; දිව්‍යලෝක, අපාය සහ ප්‍රේතයේ යන මේවා මාර්ග එල හෝ තිර්වාණය තො වේ. මේවා ඔබට සත්‍ය හෙලිදරවි කරන්නේ නැත. ඒ තැන්වල නිවන ඇතැයි බලාපොරාත්තු වන්න එපා. එවාට අයත් සාමාන්‍ය විෂය ක්ෂේත්‍රය තුළ සත්‍ය බවක් පෙනුණ ද ඔබ සොයන සත්‍යය එහි තොමැත්. එවාට ඇලිමෙන් නිමක් නැති මේ කුරිරු සංසාරයේ ඔබ ව රැගෙන යනු ඇත. එක තැන කුරකෙන්න එපා. හදවත තුළට එවි බලන්න. ධර්මයේ යථාර්ථය ඉස්මතු වී එන්නේ හදවත තුළ පමණි. එය දිප්තිමත් ව බැබලන්නේ හදවත තුළ පමණි. වලාකුඩ තොමැති අහසක බැබලෙන පුර හද මෙනි.”

අලුයම හිරු එලිය වැමීමත් පුරුම සිල් මාතා කායිවි සමාධි භාවනාවෙන් නැති සිටියා ය. ශිතල දහදියකින් ඇගේ සුදු සිල් රෙදී ඇගට ඇලුණා සේ දැනුණි. ඇගේ සිතටත් කයටත් වෙහෙසක් කළකිරීමක් දැනුණි. හදවත පතුලේ වේදනාකාරී සිදුරක් ඇති බවක් හදවතට තේරුණි. ඇය විකක් භාන්සි වුව ද නිදා ගැනීමට නම් අපහසු විය.

මතුවේ ආ හැඟීම්වල ගක්තිය ඉතා ප්‍රබල ය. ඇය සේමින් භුස්ම ගනිමින් තතිවම හඩුන්නට වූවා ය. වේදනාව තුරන් කර ගැනීමට වෙහෙස දැරුවා ය. හිරු එලිය තම කුටියට වැටෙන් ම සිල් මාතා කායිවි නැගිට සිතට දිරි ගෙන කඩිසර ගමනින් අනික් සිල් මාතාවන් මූණ ගැසීමට ධර්ම ගාලාව වෙත ගියා ය. කතා කිරීමට කට අරිනවාන් සමග ම ඇගේ දෙනෙනින් කදුල් කඩා හැඳුණි. උන්වහන්සේගේ දැනුමුතුකම්, ඉගැන්වීම් සහ මරණය ගොනු කර ගත්, ආචාරය මුන් මහා තෙරුන් වහන්සේගේ අවසාන දරුණනය ඇගේ තොල් අතරන් භා කම්මුල් දිගේ ගලා ගෙන ගිය කදුල් සමග දිය වී ගියේ ය. සිල් මාතා කායිවිගේ දුර දක්නා ඇුන ගක්තින් ගෙන අන් සියලු සිල් මාතාවෝ දැන සිටිය ද මේ ගෙකි පුවත එසැණින් ම භාර ගැනීමට ඔවුන් සූදානම් වූයේ නැත.

සිල් මාතා කායිවිගේ දුක් මුසු කතාව නිම වත් ම සියලු සිල් මාතාවේ එක පොදියක් වී එක එක අදහස් කියවන්නට වූහ. එවෙශලෙහි ගාලාවේ පිය ගැට පෙළ අසලට පැමිණි ගම් මුලාදැනියා “කුම් මායි, තවම ඔබලාට ආරංවි නැදේද? ඔබලාට ආරංවිය ලැබුණේ නැදේද?” සි අසම්න් ඔහු දි සුසුමක් හෙලා සිහින් ස්වරයෙන් “ආචාර්ය මුන් ස්වාමීන් වහන්සේ රායේ රාත්‍රි සකොන් නකොන්හි දී පිරිනිවන් පෑ බැවි මම විනාඩි කිපයකට කිලින් රේඛියෝවෙන් අසා දැන ගත්තා. රාත්‍රි 2.23 ට උන්වහන්සේ පිරිනිවි බව ඔවුන් දැනුම් දුන්නා.” සි කිවේ ය.

සිල් මාතාවේ දැඩි ගොකයෙන් හඩන්නට වූහ. ගම් මුලාදැනියා සමාව අයදිමින් “කුන් මායි, - මට සමාවන්න මම පිතුවා ඔබලා මේ ආරංවිය දැනගත යුතුයි කියලා.” සි දුකින් පැවුසුවේ ය. ආචාර්ය මුන් මහ තෙරුන් වහන්සේ 1949 නොවැම්බර් මස 10 වැනි දින පිරිනිවි සේක. ඒ සිල් මාතා කායිවිගේ භතලිස් අටවෙනි ජන්ම දිනය පසුවේ දින දෙකකට පසුව ය. උන්වහන්සේගේ අවසන් ආදාහන කටයුතු ජනවාරි මස අගට යෙදී තිබුණි. ඒ වන විට සිල් මාතා කායිවි එක් වරක් ඇගේ අවසන් ගොරවය පුද කිරීම සඳහා සකොන් නකොන් වෙත ගොස් තිබුණි. සිල් මාතා කායිවි දේහය තැන්පත් කර තිබු දෙන ඉදිරියේ දණ ගැසුවා ය. මූණත විදුරුවෙන් සාදා නිම කළ මිනිපෙටිය තුළ බහා තිබූ උන්වහන්සේගේ අප්‍රාණික තිසල දේහය පුව ඇගේ වේදනාව දරාගත නොහැකි තරම් වැඩි විය. කාටත් නො ඇසෙන සේ ඇගේ සියලු වැරදිවලට උන්වහන්සේගෙන් සමාව අයදී ය.

“මහා තෙරෙ පමාදෙන මෙයි” සි අයදී අනාගතයේ නො සැලකිලිමත් නොවීමත් අලස නො වීමත් කම්පා නො වීමත් නිහඹ ව පොරොන්ද වූවා ය.

ආදාහන දිනය උං වෙත් ම සිල් මාතා කායිවි සහ පිරිස නැවත වරක් සකොන් නකොන් බලා පිටත් ව ගියන. හික්කුන් වහන්සේලා දෙන ඔසවාගෙන විතකය වෙත යන මොහොතේ මුවුනු ආදාහන තුමියට පැමිණියය. සිල් මාතා කායිවි ඇතුළු සියලුලේ දේහය රගත් දෙන ඔවුන් පසුකර යදී හඩන්නට වූහ.

උන්වහන්සේ මීට කළකට පෙර තිවන් අවබෝධ කළ උත්තම හිමි නමකි. උන්වහන්සේට නැවත ඉපදීමක් නොමැත. ගොක පරිදේව දුක් දොම්නාස් උන්වහන්සේ පසුපස නො එනු ඇතු. මැදියම් රයෙහි දී විතකයට ගිනි දැල් වූණි. සිල් මාතා කායිවි ගල් ගැසී බලා සිටියා ය. සඳහා දැල්වන විතකය මත වැවෙදී උන්වහන්සේ ඇයට සම්ප ව සිටින්නා සේ ඇයට හැගුණි.

යට්ටෝරිය දැකීලේ
එකතිය අවිංගු මනසේ
අතිභාරිතුද සාර්ය



තමන්ගේ මුද්‍රණීකම දැක බූද්ධිමත්
 මුද්‍රණීකම භද්‍රානාගතිනි.
 සිගෙහි කන්ස්සලු දැක
 කන්ස්සලු භද්‍රානාගතිනි.
 මෝහය දැක එය ද ත්‍රි ගැටී භද්‍රානා ගතිනි.
 තුවන්නැගෙන් බුද්‍රාන්ගේ අත්‍ය ලුහුමූකම් දැක භද්‍රානාගතිනි.
 අනුන්ගේ අත්‍ය භයු ජෙව්වා ගො යති.



කර්ම පරි විවිධේදනය

සිල් මාතා කායිවි තම වීරය දෙදුණ කළා ය. ඇය හාවනා කරන හැම
 අවස්ථාවක ම තම අවධානය හදවත තුළට යොමු කර එහි රඳවා තබා ගැනීමට
 අධිශ්චාන කළා ය. නමුත් හදවත තුළ සිත රඳවා ගැනීමට තැන් කළ හැම
 අවස්ථාවක දී ම ඇය මානසික අගාධයකට ඇද වැළැමි. ඇය ඇස් පිය වූ හැම
 අවස්ථාවක දී ම ඇයට හැගුණේ මහා උස කන්දක් උඩ සිට හිස් අවකාශයකට
 වැටෙන්නා සේ ය. රුප සංයුෂ්‍ය කැලී කැලී මනසට වරින් වර සුළ මොහොතක්
 දරුණනය විය ; ඉන්පසු නිසල බවති. ගාන්ත තැන්පත් බවති ; නිසල
 සතුවති. නමුත් මෙම නිසලතාවයේ ඇතුළත සිට පැණ නගින ඇගේ වියාන
 ධාරාව ක්ෂණික ව වේගයෙන් ආපස්සට පැන, නා නා රුප සංයුෂ්‍ය ඇති තලයක
 රුදුමි. මෙම පාවතන අවකාශයට ඇතුල් වූ පසු සිල් මාතා කායිවි නැවත
 තමාට තුරු පුරුදු නිවසට පැමිණියාක් සේ හැගෙන්නට විය. මෙම අහිරහස්
 මං මාවත් ඔස්සේ නිදහසේ හැසිරීමට ඇය දැන සිටියා ය. මොහොතකින්
 ඇය තවත් ලේඛයක් හඳුනා එහි රුදුනා ය. හැගීමක්, යොමුවීමක්, ගේරයක්
 නැති වියාන සංයුෂ්‍ය ගණනාවක් ඇති, ඉන්දිය ක්‍රියාකාරීත්වයක් පමණක් ඇති
 ආශ්චර්යවත් තලයක ඇගේ වියානය පිහිටයි.

අතිතයේ සත්‍යය අවබෝධ කිරීමට ඇය තුළ තිබූ ආගාව සංසාරයේ සැරිසරන වෙනත් සත්‍ය ලෝක දැක ගැනීම් සඳහා යොමු විය. නිතර නිතර ම මෙම දරුණන දැක බලා ගැනීම් පුරදේදක් තිබූ ඇය, එම ලෝකයන්හි ජ්වන් වන ජ්වන්ගේ අභ්‍යන්තරයේ කරගන්නා ක්‍රම, ඔවුන්ගේ සිරින් විරින් සහ විශ්වාසයන් දැන ගත්තා ය. මෙම දිව්‍යානය ඇය ආධ්‍යාත්මික වශයෙන් විශ්වය පුරා විහිදුවමින් බුදුරජාණන් වහන්සේ ඉගැන්ඩු ප්‍රදාව සහ සත්‍යය පිළිබඳ හේතුවාවන් සෞයා ගැනීමට හැකි දැයි සෞයා බැඳුවා ය. මෙසේ ඇය නැවත වාරයක් බාහිර ලෝකයට තම සිත යොමු කරමින් අනතුරට ලක් වෙමින් සිටියා ය.

සිල් මාතා කායිවි මෙසේ තම භාවනා පුහුණුවේ අතරම් වී දගෙන කාලයේ දී ආචාර්ය මුන් තෙරුන් වහන්සේගේ ඉතා සම්ප ගෝල නමක් ධර්මාවබෝධයේ අවසාන පියවර කරා එළඹ සිටි බව ඇය දැන නො සිටියා ය. එසේ ම උන්වහන්සේගේන් ඇයගේන් කර්ම පථ එකිනෙකට අනාගතයේ හරස් වන බව ද ඇය නොදැන සිටියා ය.

ආචාර්ය මුන් හිමිගේ ආදාහනයෙන් පසු ආචාර්ය මහා බෝධා යුත්තකම්පන්නො හිමියේ ඇ පාන් කදුකර ආරණ්‍යය කරා පැමිණෙමින් සිටියේ ය. දින ගණනාවක් පා ගමනින් වැඩි උන්වහන්සේ ආචාර්ය කොංග් මා හිමි වැඩි සිටි වට් බෝධි ධම්මලෙති ආරණ්‍යයට ලැඟා වූයේ ය. මෙම ආරණ්‍යය අවුරුදු කිපයකට පෙර සිල් මාතා කායිවි තම අභජාර සිවිලි සමග සටන් කරමින් ආධ්‍යාත්මික සැනසුම සෙවු ආරණ්‍යයයි. ආචාර්ය මහා බෝධා හිමි මනසේ කෙලෙස් සතුරන් ආක්‍රමණය කළ පරිපුරණ ආධ්‍යාත්මික රණ විරුධෙකි. උන්වහන්සේ කෙලෙස් සතුරන් දෙස බැඳුවේ තමා මැරීමට එන සතුරන් ලෙස ය. එවන් සතුරන් විනාශ කිරීම විනා ඉන් මෙහා කිසිවකට උන්වහන්සේගෙන් ඉඩක් නො ලැබුණි. උන්වහන්සේගේ අවුරුදු ගණනාවක භාවනා පුහුණුව සම්පුර්ණයෙන් ම යුද සංග්‍රාමයක් මෙන් විය. පරියාකයෙන් හිද කළ සැම භාවනාවක් ම සතුරන් භා අතින් පසින් කළ සටනක් බඳු විය. සක්මනින් කළ සැම භාවනාවක් ම ජීවිතයන් මරණයන් අතර වූ සටනෙකි. හදවත ඇතුළේ සිටි ප්‍රතිචාරීන් එක් එක්කනා පසු බැසීමට ලක් කළ අතර උන් හට කිසිදු කරුණාවක් නො දැක්වී ය. කිසිදු යුද සිරකුවෙකු රඳවා ගත්තේ ද නැතු. නිර්දය ලෙස කෙලෙස් පසුපස පුහුබඳ යමින් උන්ගේ බලය

රදී ඇති තැන් සෙවීමට උත්සුක වූයේ ය. පහසුවෙන් හදුනාගත හැකි නිතර ම මතු වෙවී එන කෙලෙස් මුලින් ම හදුනා ගැනීමට විරය ගන්තේ ය. සංග්‍රාමයක පාබල සෙබලන් මතු වෙවී එදිදී උත් සමග සටන් කරමින්, මාර්ගය පිරිසිදු කරගනිමින්, විභිජට හැකියාවන් ඇති සෙබලන් සිටි සුමියට ඇතුළු විය. සියුම් ලෙස සැලසුම් කරන කපටිකම්වලින් රවටමින් මායාකාරී ලෙස, පැන යාමට මාන බලමින් සිටින සෙබලන් ඉදිරියට මුහුණට මුහුණ ලා ආවේ ය. ඒ සතුරු සෙන්පතියා, උගේ සිත තුළ ඇති සත්‍ය තත්ත්වය එනම් මෝහය නො පෙන්නා අන් කෙලෙස් හසුරුවන්නෙකි.

රාගය සහ ද්වේෂය උත්පාදනය කරවන ප්‍රධාන කෙලෙස වන මෝහය හදුවත පතුලේ සැම වේලේ ම කපටි ලෙස සැශැලී සිටි. කෙලවරක් නැති සංසාර ගමන් දී ප්‍රධාන පාලකයා වන මෝහය මැරෙන තුරා කෙලෙස් නමැති හමුදාවන් ආරක්ෂා කරනු ලබයි. මෙම පිඩාකාරී අනතුරෙන් මනස බේරා ගැනීමට නම් මෝහයේ රුක්වරණයට ඉන්නා කෙලෙස් සෙබලන් නිරායුධ කර ඔවුන්ගේ ප්‍රයෝගකාරී බලය මුළුමතින් ම විනාශ කර දැමිය යුතු ය. ප්‍රධාන බලකොටුව වන මෝහය විනාශ කිරීම සඳහා ආචාර්ය මහා බෝඩා හිමි ඔහුගේ විශේෂ මුහුණු ලද හමුදාවන් වූ සතිය සහ ප්‍රයාව එක් රස් කර, මෝහය ලැගුම් ගෙන ඇති සතුරු බලකොටුව වට්ලා කොටු කරන ලදී. සතුරු ආරක්ෂක බලමුළු “සති” සේනාවන් මුහුණට මුහුණ හමුවෙමින්, “ප්‍රයා” බලයෙන් අතිය කරමින් ක්‍රම කුමයෙන් ප්‍රධාන බලකොටුවේ සිමා තෙක් ප්‍රමිණීයන. සියලු කෙලෙස් ප්‍රහාණය කළ පසු හදුවත නැමැති බලකොටුව තුළ අන්තිමට ඉතිරිවූයේ කෙලෙස් හමුදාවට අණුදුන් ප්‍රධාන සෙන්පතියා පමණි. ඒ අපව මර මරා උපද්‍රවමින් සංසාර ගමන සකස් කරවන මෝහයයි.

අවසාන ආක්‍රමණය පටන් ගති. විදුලිය බදු වේගයෙන් සහ අවට බෛඹුවන බලයකින් මෝහයේ අවසන් මූලස්ථානය සහමුලින් ම විනාශකර දමන ලදී. ඒ සමග ම සසර ගමන නමැති මහා බලකොටුව කිසිවක් ඉතිරි නොවී කඩා වැටී බිමට ම සමතලා වී නො පෙනී ගියේ ය. ඉතිරි වූයේ කෙලෙස් වලින් තොර, යරාර්ථ දැකීමේ ගක්තිය අඩංගු මනසේ අතිපාරිගුද්ධ සාරය පමණි.

තවත් මහ රහතන් වහන්සේ නමක් ලොව පහළ වූ වගසි.

එම වසරේ වස් විසිම නිම වනවාන් සමග ම සිල් මාතා කායිවි, ඇගේ හාවනා දරුණන තුළින් එක් දිනක අහසේ දිලිසේමින් තිබු තාරකාවන්

විමට වැවෙනු දැක ඇත. එම දසුනට ඇගේ අර්ථකරනය වූයේ අතිවිශේෂ කම්මවියානාවරයන් වහන්සේ නමක් සහ පින්වන්ත ශිජ්‍ය පිරිසක් බාන් ඩුඟයි සාය වෙත ලැ දී ම එන බවයි. එම දරුණනයේ ස්වභාවය ගැන අතිශයින් ප්‍රබෝධවත් වූ ඇය, අවුරුදු ගණනාවකට පෙර ආචාර්ය මුන් තෙරුන් වහන්සේ ඇයට සඳහන් කළ ගුරුවරයා මෙම දරුණනයෙන් ඉහළ කළ ආචාර්යවරයා විය හැකි බවට දැඩි විශ්වාසයක් ඇති කර ගත්තා ය.

සිල් මාතා කායිවි අනෙක් සිල් මාතාවන්ට මෙම ආරංචිය පැහැදිලි කළා ය. ලබන වසරේ අතිවිශේෂ කම්මහන් ගුරුතුමෙක් සමග බුතාංගධාරී හික්ෂුන් කණ්ඩායමක් මේ පෙදෙසට වඩින බැවි දැඩි විශ්වාසයකින් යුතු ව ඇය ඔවුනට දැන්වුවා ය. සිල් මාතා කායිවි ඇය බලාපොරොත්තු වූ ස්වාමීන් වහන්සේ කවිරුන් දැයි නිශ්චිත වශයෙන් දැන නො සිටිය ද ඇය දුටු දරුණනයේ අඩංගු සංයුත්වෙහි කිසිදු සැකයක් ඇයට නො තිබුණි. ඇය කුඩා දැරියක ව සිටිය දී එවැනි ම සංයුත්වක් දැක මාස කිපයකට පසු ආචාර්ය මුන් හිමි සහ පිරිස තම ගම ආසන්නයට පැමිණි අතිත සිද්ධිය ඇයට සිහි විය. මෙවර දරුණනය දැක මාසයකට පමණ පසු සංවාරක හික්ෂුන් කණ්ඩායම් කිපයක් එහි පැමිණිය ද, පැමිණි කිසිවෙකු ඇය බලාපොරොත්තු වූ විශේෂිත හිමිනම නො වී ය. කිප විටක් එසේ බලාපොරොත්තු සුන් වී ඇය සාංකාවෙන් තම අරණට ගියා ය.

1951 වර්ෂයේ ජනවාරි මාසයේ දී ආචාර්ය මහා බෝධා මහා තෙරුන් වහන්සේ තවත් බුතාංගධාරී හිමිවරු කණ්ඩායමක් ද කැවුව පූ පාන් කදු වැටිය බැස බාන් ඩුඟයි සාය ගම්මානයට උතුරින් ඇති කැලයේ ලැගුම් ගත්හ. උන්වහන්සේලා එම කැලයේ ගල් ලෙන්වල, පර්වත කහර තුළ ගස් යට තම කුඩා කුඩාරම් ඉදිකර ගත්හ. ඔවුන් බුතාංග හික්ෂුන් අනුගමනය කරන හාවතා ක්ම පුහුණු වෙමින් වාම් ජීවිත ගෙන ගියහ. ආචාර්ය මහා බෝධා හිමි වාසය සඳහා එක් ගල් ලෙනක් තෝරා ගත් අතර එය ගම්මානයේ එක් කොනක සිට සැතපුමකට වඩා මදක් දුරින් පිහිටියේ ය. උන්වහන්සේ තෝරා ගත් ලෙන "නොක් අන්" නම් විය. එක් සාමණෝර හිමි නමක් උන් වහන්සේට ආවත්තකම් කිරීමට නම් කර තිබුණි. එය පළල් ව දිගිරි ව පිහිටා තිබූ අතර ලෙන ඉදිරිය කළගල් අතුළ සේ ස්වභාවික ව සකස් වී තිබුණි. ලෙන ඇතුළතට සිල්ලේ බව සහ වාතාග්‍රාය යහුමින් ලැබුණි. මෙම රමණීය ස්වභාවය ඩුඩකළා ජීවිතයක් ගෙන යැමට අතිශයින් උවිත පරිසරයක් විය.

ආච්‍යාරිය මහා බෝධා තෙරුන් වහන්සේගේ පැමිණීම ආරංඩ් වූ වහා ම තවත් සිල් මාතාවන් කිපදෙනෙකත් සමග සිල් මාතා කායිව් උන්වහන්සේ බැහැ දැකීමට තියා ය. තරමක් දුෂ්කර කන්දක් තැග අඩ් පාරක් ඔස්සේ උන්වහන්සේ වැඩ සිටි ලෙන අසලට යන විට ඇත දී ම කුඩා ගල් පරයක් උඩ ගාත්ත ව වාඩි වී සිටි හිමි නමක් දුටුවා ය. එම දරුණනයෙන් ඉවසාගත නො හැකි සතුවක් ඇගේ සිත තුළින් මතු වී ආවේ ය. ඇය තමාට ම මෙසේ කියා ගත්තා ය.

“මේ වැඩ ඉත්තේ උන්වහන්සේ තමයි. මට ලැබෙනවා යයි කි ඒ විශිෂ්ට කමටහන් ගුරුවරයා.”

ඇත සිට ම මහත් වූ ගෞරවයකින් හිස නමා ගෙන උන්වහන්සේ සමීපයට පැමිණී සිල් මාතාවේ දැකීන් වැටී තුන් වරක් ආච්‍යාරිය මහා බෝධා හිමිව වන්දනා කළහ. මූලික සතුටු සාම්ව් කතාවලින් පසු ඇය කුඩා අවධියේ දී මූල්වරට ආච්‍යාරිය මූන් මහා තෙරුන් වහන්සේ ඇයට මූණ ගැසුණු අයුරු කිවා ය. ඉන්පසු විකෙන් වික උන්වහන්සේ යටතේ හාවනාව ඉගෙන ගත් අයුරුත් පසුව උන්වහන්සේ පුද්ගය අතහැර යදි ඇයට හාවනාව නවතන ලෙසට දුන් අවවාදය ඇතුළු විස්තර ඇය මහා බෝධා හිමි ඉදිරියේ නො සගවා කිවා ය. ඉන්පසු අවුරුදු ගණනාවක් හාවනා නොකර සිට සිල් මාතාවක් ව සසුන් ගත වූ පසු නැවත හාවනාව ආරම්භ කළ බවත් ඇය පැවසුවා ය.

ආච්‍යාරිය මූන් හිමිගේ ඉතා සිම්ප ගෝල හිමි නමක් වූ මහාබෝධා හිමි ඇගේ කතාව අසා කුතුහලයට පත්විය. ඇය හාවනා කිරීම නැවැත්වුයේ ඇයි? සිල් මාතා කායිව් ඇගේ හාවනා ප්‍රගතිය සමග විවිධ දරුණ දැකින විස්තර කියදී උන් වහන්සේට එම ප්‍රගතයට පිළිතුරු ලැබේ තිබුණි. එසේ කිමට ජේතුව උන්වහන්සේට වැටුනුණි. ආච්‍යාරිය මහා බෝධා හිමි මූණ ගැසෙන කාලය වන විට සිල් මාතා කායිව් ඇගේ සමාධි හාවනාව තුළින් වසර දහයක් පමණ කාලයක් විවිධ විෂම සංසිද්ධීන් මිශ්‍රව දැකීමට පුරුදු ව සිටියා ය. ඇය එම දරුණ නුදුව අවස්ථාවන්හි දී හාවනාව හොඳින් නො කෙරුණේ යයි ඇයට සිතුණි. එම බාහිර දරුණයන්ට ඇය කොයි තරම් ඇබැඩි විද කියතොත් දුක නිම කිරීමේ නිවැරදි මග එය බැවි ඇයට තද විශ්වාසයක් ඇති විය. ආච්‍යාරිය මහා බෝධා ඇගේ වරද ඒ මොහොත් ම වටහා ගත්තේ ය. පළපුරුදුකම් ඇති දක්ෂ කමටහන් ගුරුවරයෙකු නොමැති ව, ඇය සීමාවන් ඉක්මවා ගොස් ය. ඇගේ ප්‍රබල මානසික හැකියාවන් මගින් ඇයට වැරදි ඉලක්කයන් වෙත

රගෙන ගොස් ඇති බැවි උන්වහන්සේට වැටහුණි. එසේම ඇය වැනි ප්‍රබල මානසික ගක්තියක් ඇති තැනැතිතියකට නිවැරදි මග කියා දී පුහුණු කළහොත් ධර්මය නිවැරදි ව වටහා ගත හැකි මාර්ගයට පිවිසිය හැකි බැවි උන්වහන්සේ වටහා ගත් සේක. ආචාර්ය මුන් නිමි සිතුවා සේ ම මහා බෝධා නිමි ද ඇය සතු ප්‍රබල මානසික හැකියාවන් නිවැරදි ව හසුරුවන අයුරු ඇයට පහදා දුනහොත්, ඇයට ඉක්මණීන් දුකින් නිධහස් වීමට හැකි බවත්, අන් අය ද දුකින් නිධහස් කිරීමට හැකිවන බවත් උන්වහන්සේට පෙනුණි.

ඇතින් සිටි සිල් මාතා කායිවි වරින් වර ආචාර්ය බෝධා වැඩ සිටි ආරණ්‍යයට යැම සිරිතක් කර ගත්තා ය. සතියකට වරක්, සතර පොහොය දිනවල ඇය ඇගේ සහෝදර සිල් මාතාවන් ද කැටුව කන්ද නගිමින් සවස් වන විට උන්වහන්සේ වැද ගොරව දැක්වීම සඳහා එම ආරණ්‍යයට ගියා ය. එම දිනයන්හි රාත්‍රි කාලයේ උන්වහන්සේ විසින් සිදු කරන සිත්ගන්නාසුදු අසන්නන්ගේ උදෙශ්‍යය වැඩි කරවන අනර්ස ධර්ම දේශනාවකට සවන් දීමට ද අමතක තො කළා ය. ධර්ම දේශනාව තිම වූ විට සිල් මාතා කායිවිගේ හාවනා ප්‍රගතිය ගැන උන්වහන්සේ ඇගෙන් විමසුහ. එසේ විමසු හැම අවස්ථාවක දී ම සිල් මාතා කායිවි ඇගේ මනස බාහිර ලෝකයට යන අයුරුත් ප්‍රේත භාත ජීවීන්ගේ දරුණ දැකීම පමණක් පිළිබඳවත් විස්තර උන්වහන්සේට දැන්වුවා ය. ඇගේ දිව්‍ය ලෝක ප්‍රේත ලෝක තරණය කිරීම සහ එම දරුණ දැකීමෙන් එම සත්ත්වයන්ගේ ජ්වන රටාව ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට ද ඇයට හැකි බැවි දැන්වුවා ය. ඇයට ප්‍රේතයන්ගේ මානසික තත්ත්වය ගැන කිමට හැකියාවක් තිබුණි. එම ප්‍රේතයන් භාතයන්ගේ පැරණි කරම විපාක හේතුවෙන් එම අවසනාවන්ත ආත්ම හාවයන් ලැබූ අයුරු විස්තරාත්මක ව කිමට ඇයට හැකියාවක් තිබුණි. මෙම අද්ඛන දරුණ සහ ඒ අනුසාරයෙන් ඇ ලත් දැනුම හේතු කොටගෙන ඇය ඇගේ එම හැකියාවන්ට වඩි වී වාල් වි සිටි බවක් පැහැදිලිවම පෙනුණි. මෙම කරුණ ආචාර්ය මහා බෝධා නිමිගේ කනස්සල්ලට හේතු විය. බාහිර ලෝකයන් වෙත ඇගේ මනස මෙහෙයුමේ විධිජ්ට හැකියාවන් ගැන උන්වහන්සේ මහත් සේ පුදුම වූ නමුත්, ඇගේ මනස නිසි සේ පාලනය කර ගනිමින් හාවනාව ඉදිරියට ගෙන යා තොහැකි බැවි උන්වහන්සේට වැටහුණි. සිත බාහිර අරමුණු කරා තො යාවා එකා කර ගත් මනස තම කය දෙසටත් සිත දෙසටත් යොමු කරවන අයුරු ඉගෙන ගැනීමට උන්වහන්සේ ඇයට අවවාද දුන්හේ. උසස් මානසික දියුණුවක් කරා යැමට ඇගේ

සිත පතුලේ තිබූ කෙලෙස් ඉඩ නොදෙන හෙයින් නිවැරදි සතිය පිහිටුවා ගැනීමෙන් පමණක් එය සකස් කරගත හැකි බැවි ද පහදා දුන්හ.

භාවනාවේ මූලික අරමුණ විය යුත්තේ සම්මා සමාධිය දියුණුකර ගැනීම බව ආචාර්ය බෝවා හිමි පහදා දුන්තේ ය. සමාධිය හරිහැරි පුහුණු කිරීමට නම් ඇගේ සිත තදින් බැඳී තිබෙන එමෙන් ම සතිය නොමග යටත ඇගේ සිතිවිලි සහ සංයු අතහැරිය යුතු බවට අවවාද කම්ලේ ය. පුරුද්දක් සේ ඇගේ සිත බෙහෙවින් ම එම බාහිර සංයු සහ දරුණවලට ඇදී යාමක් පෙනුණි. සමාධිය නිවැරදි ව පුහුණු කිරීමේ දී සිතෙහි පවතින යථාභ්‍ය යානයේ ස්වභාවය දැන ගැනීමට හැකි වන අතර එම දැනීම හෝතික හා මානසික වස්තුන් කෙරෙහි කිසිදු ඇලීමකින් තොරව එම දැ වටහා ගැනීමට උපකාර වනු ඇත. යථාභ්‍ය යානය මනසේ පහළ වන සංයු, දරුණන, සිතිවිලි සහ හැගීම්වලට වඩා පුළුල් වූ දැනීමකි. එය බාධකවලින් තොරව ව සියල්ල දරා ගන්නා තමුන් කිසිවක් නො රදාවා ගන්නා මනසේ අභ්‍යන්තර තිසල තැනකි. මෙම මානසික පිබිදීමේ බලය ඇතිකර ගතහොත් එය අසීමිත ගැශුරකට විහිදීමට හැකි වනු ඇත. මෙම අවස්ථාවට ලැගාවීමට පුරුම බාහිර අරමුණු කරා සිත යොමු වීම වෙනතකට යොමු කරයි.

මුද්‍ය සිල් මාතා කායිවි, ඇ දකින බාහිර ලෝකයන්හි අද්භ්‍ය දරුණන ගැන විස්තර කියදේ ආචාර්ය බෝවා හිමි එම කතා අසා සිටියා පමණි. ඇගේ මනසේ ආධ්‍යාත්මික ගක්තියේ ප්‍රබලතාවය උන්වහන්සේ දැන සිටියන. එසේ දැන ඇය සතු වියානය සිත තුළ ම එය ආරම්භ වූ තැනව යොමු කරවන ලෙස ඉතා සන්සුන් ව ඉල්ලා සිටි සේක. වියානය සිතෙහි පවතින තියාකාරින්වයක් පමණක් බවත් සිතෙහි පවතු වූ සාරය එය නොවන බවත් උන්වහන්සේ ඇයට බොහෝ අවස්ථාවල දන්වා ඇත. ඇය වියානය අත හැරිය යුතුයි, එමෙන් ම සංස්කාර මගින් සකස් කළ දැනීම ද අත හැරිය යුතුයි. එවිට මනසේ සත්‍ය වූ යථා තත්ත්වය ඉතිරි වනු ඇත.

සති කිපයක් පසු වුව ද උන්වහන්සේගේ අවවාද ඇය නොසලකා සිටින බව පෙනුණ හෙයින් ඇයට තරයේ අවවාද දෙමින්, භාවනාව තුළ දී මනස තමා තුළට යොමු කරගන්නා ලෙසටත් බාහිර අරමුණු වෙත යොමු නො කරන ලෙසටත් දැඩි ලෙස කිහි. ඉඳහිට බාහිර අරමුණු කරා සිත යොමු කළත් සිත ඇතුළට යොමු කිරීම ගැන වඩාත් ම සැලකිය යුතු බැවි ඇයට තරයේ කියා

සිටියන. තම සිත ඇතුළට හා පිටතට යොමු කරන ක්‍රමය ඉගෙන ගන්නා හැවියට ද උන්වහන්සේ ඇයට අවවාද දුන් සේක.

බාහිර ව ඇ දකින දුෂ්චරි ඇගේ සිතෙහි අභ්‍යන්තර මතෝ ඉන්දියන් සමග එක්වන හෙයින් සිල් මාතා කායේවි ඒවා තම සිත විසින් කරනු ලබන පිරිසිදු ගවේෂණයන් යයි වරදවා තේරුම් ගත්තා ය. ඇගේ සමාධි හාවනාවෙන් ලබන සංසිද්ධින් ගැන විමර්ශනය කිරීමෙන්, සංඛ්‍යාවන් විසින් හඳුනා වටහා දුන් වියුහයේ යථා තත්ත්වය දැනගත හැකි යයි ඇය විශ්වාස කළා ය. ඇගේ මුරණ්ඩිකම ඉස්මතු වී, ඇය ප්‍රහුණු කළ මාර්ගය වෙනස් කිරීමට ඇය සූදානම් වූයේ නැතු. උසස් තත්ත්වයකින් පවතින ඇගේ දැනීම සහ ප්‍රඟාව ඇ තම හවනා තුළින් ලබන බැවි කියමින් තරක කළා ය. එය වෙනස් කිරීමට කිසිදු හේතුවක් ඇය තුළටුවා ය.

ආචාර්ය මහා බෝවා හිමි, ඇය දකින ද්රැශන විශ්වයේ සාමාන්‍යයෙන් පවතින දේවල් බව ඉතාමත් ඉවසීමකින් ඇයට පහදා දුන්නේ ය. පියවි ඇසින් දකින දේවල් හා සමාන ව ඒවායේ කිසිදු විශේෂත්වයක් නොමැති බැවි ද වැඩි දුරටත් පහදා දුන්නේය. ඇය දකින බාහිර ලෝකයන්හි ජ්වීන් හා සත්ත්වයන් මනුෂා ලෝකයේ ඇය දකින සත්ත්වයන් හා සමාන වේ. ඒ ද්රැශන දෙකෙහි වෙනසක් නොමැතු. බාහිර ලෝකවලට අයන් සත්ත්වයන් මනුෂා ලෝකයේ සත්ත්වයන් මෙන් අතින් ඇල්ලිය නොහැකි ගොරෝසු නො වන රුප වූව ද, ඒවා තමන්ගේ දැනීමෙන් පරිබාහිර වූ දැ ය. ඇත්ත වශයෙන් ම මේ ද්රැශන දකින තැනැත්තාගේ පැත්තෙන් සිතතොත් හොතික දේ දැකීමෙන් බාහිර වූ සත්වලෝක මනසින් දැකීමෙන් කිසිදු වෙනසක් නොමැතු. මේ අවස්ථා දෙකෙහි දී ම දකින්නේ බාහිර ලෝකයක ඇති බාහිර අරමුණු ය. මෙසේ පිටව විහිදෙන අවධානය නවනා දිගාව වෙනස් කර එම වියුහය තමා දෙසට හරවා මනසේ සත්ත්ව වූ ස්වභාවය, හරය, සාරය දැන ගන්නැයි උන්වහන්සේ ඇයට දැඩි ව උපදෙස් දුන්හ. යථාභා යානයේ උල්පත හඳුනා ගන්නැයි කිහ.

සිල් මාතා කායේවි දිගින් දිගට ම උන්වහන්සේ දුන් එම අදහස්වලට විරුද්ධ වූවාය. මසින් සැදුණු ඇසින් දකින රුප මෙන් නොව දිවැසින් අස්වාහාවික පුදුම දේ දැකිය හැක. දිවැසට ප්‍රේතයන් භූතයන් දැකීමට හැකියාවක් ඇත. දිවැසට සියලු දිවා ලෝකයන් හා සම්බන්ධ වී දෙවිවරුන් දැක මුවන් හා සම්පත්තාවයක් ඇතිකර ගත හැකි ය. දිවැසට පෙර ආත්ම දැකිය හැකි ය.

නිවැරදි ව අනාගත සිද්ධීන් දැකිය හැක. මෙසේ ලබන දැනීම සහ දැකින දරුණන සාමාන්‍ය ඉන්දියන්ගෙන් දැන හඳුනා ගන්නා දැයට වඩා උසස් යයි සිතන ස්ථාවරයේ ඇය සිටියා ය.

ආචාර්ය මහා බෝවා දිගින් දිගට ම සිදුවෙමින් පවතින ඇගේ මුරණ්ඩුකම ඉවසා සිටිමට සූදානම් වූයේ තැක. ඇයට අවවාද දුන් සන්සුන් කුමය වෙනස් කර සැරෙන් හා උස් හඩින් කතා කොට බාහිර ලෝකයන්හි දරුණන වෙත තම මනස යොමු තො කරන ලෙස උපදෙස් දුන්නේ ය. වැරදි දිකාවට යොමු කළ මනසින් ලබන දැනීමෙන් ඇයට ඉපදීම, ජරාවට යැම, ව්‍යාධිය සහ මරණය සම්බන්ධිත මුලික හේතු ප්‍රහිණ කිරීමට තොහැකි බව දැඩි ලෙස ඇයට කියා සිටියේ ය. ඇගේ ම යහපතට මෙම අවවාද දෙන බවත් උන්වහන්සේගේ අවවාදයන්ට කිරුණු වීම ඇගෙන් බලාපොරාත්තු වන බවත් තරයේ කියා සිටියේ ය.

ආචාර්ය මහා බෝවා හිමිගේ අවවාද තො සැලකු ඇය ඇගේ දැනීම හා වැටහිම ගැන විශ්වාසයෙන් පෙර පරිදි ම ඇගේ හාවනා ප්‍රහුණුව කරගෙන ගිය අතර එහි නිරවද්‍යතාවය සහ වටිනාකම පිළිබඳ තැවතත් තර්ක කිරීමට පෙළුණුණා ය. ඇගේ තො තැමෙන දරදුඩු ස්වභාවය ගැන වෙහෙසට පත්වී කුමිත වූ මහා බෝවා හිමි දරුණු ආකල්පයක් ඇ. කෙරෙහි පෙන්වමින් උස් හඩින් ඇයට බැණු වැදුණේය. තැවතත් බාහිර සංසිද්ධීන් කෙරෙහි ඇගේ මනස යොමු තො කරන ලෙස සැරෙන් අවවාද දුන්නේ ය. ඇගේ අදහස්වලට උන්වහන්සේ කිසිදු ප්‍රතිචාරයක් තො දැක්වුන. ගුරුවරයාගේ අවවාද පිළිගෙන තම හාවනා කටයුතු උනන්දුවෙන් කරගෙන ගිය හොත් ඇගේ මනස වසා ගෙන සිටින කෙලස් ඉවත් කර ගත හැකි වනු ඇතැයි උන්වහන්සේ ඇයට දැඩි ලෙස කියා සිටිසේක.

එක් දහවලක දි සිල් මාතා කායිව් මුරණ්ඩුවෙන් තම අදහස් ගැන තර්ක කරන්නට සූදානම් වූවා ය. ආචාර්ය මහා බෝවා හිමියේ එම සංවාදය හිටි අඩියේ නවතා දාමා වවනෙන් දෙකෙන් එතැනින් පිටවී යන ලෙසට තර්පන ස්වරයෙන් බැණු වැදි ඇයට පිටම් කළහ. වහා ම ලෙනෙන් පිට වී යන ලෙසන් තැවත කිසි දිනක මෙම ආරණ්‍යයට තො එන ලෙසටත් කැ ගසා කිවේ ය. සිතට කා විදින දැඩි වවනෙන් බැණු වැදි අනෙක් සිල් මාතාවන් ඉදිරියේ ආරණ්‍යයෙන් පලවා හැරියේ ය. සිල් මාතා කායිව් උන්වහන්සේගේ

වචනවල බියකරු බව සහ බිජපූඩු බව දැක තැකි ගත්තා ය. තම ජීවිතය තුළ එවින්නකට ඇය මූහුණ පා නොමැත. කදුල පිරි දෙනෙනින් යුතුව සියලු බලාපොරොත්තු සුන් වී ඉවසා දරා ගත නොහැකි ශේෂයෙන් ඇය උන්වහන්සේගේ ආරණ්‍යයෙන් හඩ හඩා පිටත් ව ගියා ය. ආචාර්ය මහා බෝධ්‍ය හිමිගේ දැඩි දේශාරෝපණය කන් අග දේංකාර දෙමින් කැලැව මැදින් වැටුණු අඩි පාර දිගේ අසිහියෙන් මෙන් තම ආරණ්‍යයට පිය නැගුවා ය. මින් පසු කවරදාකවත් උන්වහන්සේ හමුවීමට නොයැමට ද ඇය තීරණය කළා ය. උහතෝකෝටික ගැටලුවක පැටවුණු ඇය දැඩි කළකිරීමකට පත් වුවා ය. ආචාර්ය මහා බෝධ්‍ය හමු වූ පළමු දිනයේ දී ඇගේ හාවනා දියුණුව ගැන සුදුසු ම ගුරුවරයා හමුවුවා යයි සිතමින් සතුවු වූ අයුරු ඇයට සිහි විය. එසේ බලාපොරොත්තු තැබූ ගුරුවරයා ඇයට අගොරවනීය ලෙස පළවා හැරීම ඉවසා දරා ගත නොහැකි විය. දැන් ඇය මොන ගුරුවරයා ගැන විශ්වාසයක් තබන්න ද? අවුරුදු ගණනාවක් ඇගේ හාවනා පුහුණුව දියුණු කර ගැනීමට සුදුසු කම්මටියානාචාර්යයන් වහන්සේ නමක් ඇය සෞයමින් සිටිය ද ඒ සියලු බලාපොරොත්තු අද වන විට විනාශ වී ගොස් ය.

බඩා සින

පැවුණු නැත්ත් ව ඇති
යථාර්ථ ප්‍රාග්ධනය මලු තිබූදැදැදී
දුක් විද්‍යාත්මක මෙහෙන දුර ඡැවිති අතිදීජ්‍ය මාවගේ
කෙළවර විකෙන වික
පෙනෙන්නට පටන් ගනී.



ධර්මයේ පෙර නිමිත්ත

සිල් මාතා අසපුවට ඇතුළු වූ ඇය උණ බම්බුවලින් තැනු ඇගේ කුඩා කුටිය තුළට ගියා ය. ඇයට වික වේලාවක් තනි වී සිටින්නට වුවමනා විය. අද දින ඇයට හෙණ පහරක් ගැසුවා සේ පැමිණී වින්ත පිඩාව ගැන තනි ව ම සිතන්නට කාලය අවශ්‍ය ව ඇතු. තමුත් කුටිය තුළට ඇතුළු වූ ඇයට හැඳුණේ ඇගේ ම කුටිය තුළ සිටියන් ඇය එහි අමුත්තෙකු බව ය. හද කකියවන ගෙකයෙන් ද්‍රව්‍ය ගෙවෙදී අදුර ද කෙමෙන් කෙමෙන් ඇ වටා දැවටෙන්නට විය. සඳත් තරුත් වෙනදා මෙන් සුන්දර ව නො පෙනුණි. වෙහස වූ ගතින් භා සසල වූ සිතින් කුමක් කරමි දේ යයි සිතමින් සිටිදීදී, වහාම වෙනසක් කර බැලුවහොත් හොඳ තේරුයි අමුතු ම සිතිවිල්ලක් ඇගේ මනස තුළට රිංගා එහි තදින් නැවතුණේ ය.

ඇය පත් වූ අසිරැ තත්ත්වය ගැන නැවත ආවර්ශනය කරදීදී ආවාර්ය මහා බෛවා හිමිට ඇයට ආරණ්‍යයෙන් එලවා දැමීමට සාධාරණ හේතුවක් තිබිය හැකි නොවේදැයි ඇයට සිතුණි. ඇය සිතා මතා ම උන්වහන්සේගේ අවවාද පැහැර හැරියා ය. ඇගේ අදහස් වෙනස් කිරීමට කිසිදු ඕනෑකමක් මහන්සියක් ඇය ගත්තේ ද නැති. මේ කරුණු ගැන දිගින් දිගට සිතන් ම ඇගේ පුහු මානය නිසා මේ සියල්ල සිදු වූ බව ඇයට වැටහෙන්නට පටන් ගති. ඇගේ

භාවනා කුමය අනුමත නො කර වෙනත් මගකට හැරවීමට, උන්වහන්සේට සාධාරණ හේතුවක් තිබිය හැකි බව ඇගේ මනසට තදින් වැටහෙන්නට පටන් ගත්තේ ය. නමුත් උන්වහන්සේගේ ඉගැන්වීම ඇය පිළිනොගත්තේ ඇයි? ඇගේ ඇබෑඩිහිමිවලට යට වී උන්වහන්සේගේ අවවාදවලට පිටුපැමෙන් ඇයට ලැබුණු ප්‍රතිලාභයක් ද නොමැත. උන්වහන්සේ දුන් අවවාද අනුව භාවනා කටයුතු වෙනස් කර බැලුවෝතින් තරක ද? සැම අවස්ථාවක දී ම අකිකරු නොවී එක් වරක් හෝ උන්වහන්සේ කි අයුරින් කටයුතු කිරීම ශිෂ්‍ය සිල් මාතාවක් හැරියට ඇගේ යුතුකම බව ඇයට වැටහුණේ ය. ඇගේ වරද ඇයට වැටහෙන්නට විය. ඇය තමාට ම දෝෂාරෝපණය කර ගත්තා ය. උන්වහන්සේ ඔබේ ගුරුවරයා ලෙස ඔබ පිළිගත්තා. එය එසේ නම් උන්වහන්සේ දෙන උපදෙස් පිළිගත්ත බැරි ඇයි? ගුරුවරයා කියන දේ කරන්න. උන්වහන්සේගේ ගුරුහරුකම් ගැන සත්‍ය තත්ත්වය එවිට ඔබට වැටහේටි. මූල්‍ය රාජ්‍ය කාලය තුළ ම ඇය මෙම කරුණ ගැන යහපත් සේ විමර්ශනයක යෙදුණා ය. අලුයම ලගා වෙද්දී සිතට වද දුන් දෙනිඩියාට විකෙන් වික තුනී වන්නට විය. ඇය මුහුණ පැ ගැටුවෙන් වහාම මිදිය යුතු යයි තීරණය කළා ය. උන්වහන්සේගේ උපදෙස්වලට අවනත විය යුතු බවට ඇගේ මනස ඇයට බල කළේ ය. ගුරුවරයා දෙන අවවාද අනුව ලැබෙන එල විපාක කැමැත්තෙන් භාර ගත යුතු යයි ඇය සිතා ගත්තා ය.

පසුව දා අලුයම හිල් දානයෙන් මද වෙළාවකට පසු සිල් මාතා කායිවි දවසේ අනික් රාජකාරිවලින් ඇය මුද්‍රණ ලෙස ඉල්ලා, හනි හනිකට ඇගේ කුටිය වෙත ගියා ය. කුටියට ඇතුළු වූ වහාම ඇය භාවනා ඉරියවිවෙන් වාචි වූවා ය. ඇගේ විත්ත වීරය ගක්නින් පිටත සැරිසැරුමට ඉඩ නොදී තම සිත කය වෙත පමණක් යොමු කිරීමට තරයේ ඉටා ගත්තා ය. බාහිර සංසිද්ධීන් කෙරෙහි සිත යොමු වීමට ඉඩ නො දීමට ඇය තරයේ අධිජ්‍යාන කර ගත්තාය. අනිතයේ භුතයන් ප්‍රේක්‍රියන් දෙවියන් දැක ගැනීමට සිත බැහැරට යොමු කිරීමෙන් විශේෂ ලාභයක් නො වූ බැවි ඇයට මේ වන විට වැටහි තිබිණි. මනුෂ්‍ය ලෝකයේ මිනිසෙකු පියවි ඇයින් රුප දකින්නේ කෙසේ ද? මෙය ද එවැනි ම සාමාන්‍ය සංසිද්ධීයකි. එහි කිසිදු මානසික දියුණුවක් දකින්නට නොමැත. ඇයට ද එය දැන් දැන් වැටහෙන්නට පටන් ගති. කෙලෙස් ඇගේ සිත දුෂ්චරණය කරමින්, කෙලෙස්වලට කිසිදු ආපදාවක් නොකර ගනීමින් හිතුමනාලේ හැසිරුණි. එම කෙලෙස් දැක එවා ප්‍රහිණ කිරීමට නම් සිත තුළට එවි බලා එහි ක්‍රියාකාරීත්වය විමසා බැලිය යුතු වේ.

මෙම ප්‍රතිපත්තිය ගැන පූර්ණ විශ්වාසය තබා ඇගේ අවධානය සිත අහ්‍යන්තරයේ ඇති “බුද්ධේය්” යන්න ගැන පමණක් යොමු කොට සියලු මනසිකාරයන් අභ්‍යන්තරයේ සිත එකාග්‍රතාවයකට ගෙන හද්වත පතුලේ ගැඹුරු සමාජයකට සිත පත් කර ගත්තා ය. ඇ අප්‍රතිතන් හඳුනා ගත් විතත් බලය පාවිච්ච කොට හෝතික ගිරිරය සම්පූර්ණයෙන් නැති වී යන තුරු යෝතිසො මනසිකාරයේ රඳී සිටි වට ඇගේ මනස තොසේල් වී සිටින අවස්ථාවකට පෙරලිණි. ගැඹුරු සමාජයෙන් තරමක් ගිලිහේදී ඇය තවත් දරුණනයක් දුටුවා ය. මෙවර දුටුවේ හාවනා නිමිත්තක් ය. අහ්‍යන්තර පූජා ඇස විවර වෙදීදී ආචාර්ය මහා බෝධා හිමි ඇ දෙසට එමින් සිටිනවා ඇය දුටුවා ය. උන්වහන්සේගේ අතක දිලිසෙන පිහියක් ඇති බව ද ඇයට පෙනිණි. තියුණු පිහිය ඇ වෙත දික් කළ උන්වහන්සේ ඇ දෙස බලා, අඟේ ගිරිරය හරියට ම සේදීසි කරන අයුරු පෙන්වා දෙන්නම් යයි කිහි. එසේ කියමින් ඇගේ ගිරිරය කැල්ලෙන් කැල්ල කැපීමට පටන් ගත්තේ ය. ඇගේ ගිරිරයේ කොටස් කැල්ලෙන් කැල්ල කැපී ඇ ඉදිරියේ වැට් ගොඩ ගැසුණි. සිල් මාතා කායිව් ඇගේ ගිරිර කැබලි එකින් එක ඇ ඉදිරියේ වැට්වන අයුරු බිරාන්ත ව බලා සිටියා ය. මහා බෝධා හිමියන් ඇගේ ගිරිර කොටස් ඉතා කුඩා කොටස් වන තුරු කප කපා ගොඩ ගැසුවේ ය. ඇ ඉදිරියේ මස්, කටු, පේදින් විභාල ප්‍රමාණයක් ගොඩ ගැසුණි. ඇගේ අහ්‍යන්තර මනස තුළින් මහා බෝධා හිමි “මොන කැල්ලෙද ඔබ ඉන්නේ? මොන කැල්ල ද පුද්ගලයෙක් ඉන්නේ? හැම කැල්ලක් දිනා ම බලන්න. ඒ කැල් සංසන්දනය කර බලන්න. මොන කැල්ල ද ගැහැනියෙක් ඉන්නේ? මොන කැල්ලද පිරිමියා? මොන කැල්ල ද ලස්සනා? මොන කැල්ලට ද ඔබ ආගා කරන්නේ ?” යනුවෙන් ඇසුවේ ය.

එ මොහාත වන විට ඇය ලේ විලක් මැද, විසිරුණු ඇට මස් නහර ගොඩික් මැද සිටිගෙන සිටියා ය. ඒ දරුණනය අතිශයින් පිළිකුල් සහගත ය. මෙව්වර කළක් මේ ජාවෙන් පිරි කොටස් ඇගේ එල්ලා ගෙන තමා සිටියේ දැයි මහත් වූ පිළිකුලක් ඇති වූණි. ඇගේ ගිරිරයේ කැලි එකින් එක විසිරි පැතිරි කුඩා වී ගොසේ අවසානයේ කිසිවක් තො පෙනී තියේ ය. ඒ මොහාතේ ඇගේ මනස ඇතුළට ඇදී යන බවක් ඇයට දැනිණි. වූජාන ධාරාවේ දිඹාව වෙනස් වී ඇගේ හද්වතේ ගැඹුරුම තැනක නැවතුණා සේ ඇයට දැනුණි. ඉතා සියුම් අවබෝධ යානයක් පමණක් ඉතිරි වූවා සේ ය. එම දැනීම ඉතා පිරිසිදු ය. ව්‍යතින් විස්තර කිරීමට අපහසු ය. එය ඇති තතු ඒ ආකාරයෙන් ම දනී. මෙම ඇත්ත

ඇති සැටියේ දැනීම, භාත්පස විහිදී ගිය, පිරිසිදු සියුම් ව කරුණු දැනගන්නා යානයකි.

දැඩි අධිෂ්ථානයකින් තම විද්‍යාන ධාරාව තම සිත තුළට යොමු කිරීමෙන් සිල් මාතා කායිවි යථාභුත යානය හඳුනා ගත්තා ය. අවබෝධයේ උල්පත නැතහොත් අවබෝධයේ සත්‍ය තත්ත්වය හදවත් මධ්‍යම ලක්ෂායේ, ග්‍රහණය කිරීමට බැරි තරම්, නිමක් නැති අවකාශයක පැකිරුණු යුතා සක්තියක් වන් අවබෝධයක් ඇති බව අත්දුටුවා ය. රුපයක් නොමැති විස්මිත අවබෝධයේ නිධානය දුටුවා ය. මෙසේ තම අවධානය ඇතුළට යොමු කර සිටි ඇයට, එම අවධානය සිහියෙන් ඉවත් වී, ඇගේ සිත ඉතා ගාත්ත නිවුණු අවස්ථාවකට මොහාකකින් ඇතුළු විය. කිසිදු මනසිකාරයක් සිතුවිල්ලක් මතුවූයේ නැත. සැම දෙයක් ම නිහඩ වූ ඉත්‍ය තත්වයකි. සිතක් කයත් අරමුණු සියල්ලක් අතිශයින් නිදහස් වූවා සේ ය. ඇගේ ගිරිරයන් සොයා ගැනීමට නොහැකි අයුරින් අතුරුදෙන් විය. එම පුදකලා ගාත්ත නිසල නිවුණු තත්‍ය ඇයගේ සිත පැය ගෙන්නාවක් රදි සිටියේ ය.

ගැහුරු සමාධියෙන් සිත තරමක් ඉවත් වෙද්දී විද්‍යානයේ සියුම් සෙලවීමක් ගැන ඇගේ අවධානය යොමු විය. මුළුන් එය හඳුනා ගැනීමට බැරි තරම් සියුම් විය. එම සෙලවීම මනසේ ගැහුරු ලක්ෂායක් තුළින් ආරම්භ වී යයි ඇයට සියුම් දැනීමක් ඇති විය. එය ටිකෙන් වික වර්ධනය වී බාහිර අරමුණ කරා යැමත වේගය වැඩි කළ බැවි ඇයට වැටහුණි. එසේම බාහිර සංයා බැලීමේ ඕනෑකමක් ඒ තුළින් වැඩි වී ගෙන එන බැවි ද ඇයට වැටහුණි. මේ කළින් වතාවල්වල දී මේ අත්දුටු “බාහිර දරුණන කරා යැම් ඕනෑකම” කොයිතරම් සාමාන්‍ය සිද්ධියක් ව තිබුණා ද කියතොත් මෙවර එය හඳුනා ගැනීමට බැරි තරම් සියුම් විය. ඒ මොහානේ ම ඉහතින් කී ඕනෑකම, දැනට මනසේ වැඩි ඇති ඇත්ත ඇති සැටියේ දැනීම හමුවේ පැහැදිලි ව පිහිටියේ ය. බාහිර අරමුණු කරා සිත ඇදී යාමට දරන ප්‍රයන්නය මරදනය කර සිත, හරි මැද නො සෙල්වී තබා ගැනීමට ඇයට මහත් පරිග්‍රමයක් දැරීමට සිදු විය. ආචාරය මහා බෝවා හිමි ගේ තරජනාත්මක අවවාද ඇගේ සිහියට ආවේ ය. උන්වහන්සේ ඇයට දැඩිලෙස දුන් අවවාදයේ සත්‍යතාවය ඇයට දැන් වැටහුණි. මනස පිටතට යොමු කිරීමට ඕනෑ කමක් ඇත්තේ මනසට ම බව ඇයට වැටහි, එසේ ඉඩ නො දීමට අධිෂ්ථාන කර ගත්තා ය.

මිළග දින කිහිපය තුළ මනස අභ්‍යන්තරයේ ම රදවා ගැනීමට සුදුසු කුමයක් ගැන සෙවීමට ඇය සිත යොමු කළා ය. ගැහුරු සමාධියෙන් පිබිදී සිත බාහිර අරමුණු කරා යොමු වීමේ ආකාචන් සිත් තුළින් ඉස්මතු වී නැති එදිදී එය වහා ම හදුනා, වළක්වා ගන්නා අපුරු ඇයට සිත තුළින් ම වැටහිණි. එසේ අවබෝධ කර සිත අයාලේ යැම සාර්ථක ව වළකා ගැනීමට ඇය සමත් වූවා ය. සිත බාහිර අරමුණු කරා ඇදී යාම සිත තුළින් ම උපදිනා සිතිවිලි හා මනසිකාරයන්ගේ පරික්ල්පනා ක්‍රියාකාරීත්වයන් හේතු කොට ගෙන සිදුවන්නකි. එසේ බාහිර ව ඇදී යන විද්‍යාන ධාරාව සවේතතික විශ්වයක් නිරමාණය කර පවත්වාගෙන යයි. නමුත් එවන් සිතුවිල්ලක් පහළ නොවූ විට ඒ ක්ෂේෂණයෙන් ම සතිය නැවත උපදී. මෙම පිරිසිදු දැනීමේ මොහොතක් රදී සිටින විට වර්තමානයේ පමණක් පිහිටන එම දැනීම, සුපරික්ෂණකාරී තියුණු තිවුණු දැනීමක් වේ. එම දැනීම නාම රුපයන්ගෙන් පරිඛාහිර වූ හොතික රුප හා මනෝසංඡා විසින් මුලා නො කරන දැනීමකි. අතිතයේදී ගැහුරු සමාධියෙන් පිනිදෙන විට, බැහැරට සිත යොමු කරවමින් කිසිදු හේතුවක් නො මැතිව නා නා විධ සංඡා මැවේ පෙනුණි. එම දරුණ පෙනීම නැවැත්විය නොහැකි බව ඇයට වැටහුණු අතර එහි රදී සිටීම සුවදායක බව ද ඇයට හැගුණි. නමුත් සම්මා සතියේ රදී සිටින විට අසීමිත සංඡා සහ මනසිකාරයන් ඇති වී නැති වී යන අපුරු ඇය දුටුවා ය. එම දරුණ ගැන කිසිදු නැගීමක් හෝ ඇලීමක් ඇති නො කළා ය. යථාභ්‍යත ඇානයට සිත යොමු කළ පසු ඇතිවන වෙනස ගැන දැනීගත් ඇය හොඳ ගුරුවරයෙකු යටතේ හාවනා ඉගෙනීමේ වටිනාකම හදුනා ගත්තා ය.

සිත අයාලේ ය නොදී වර්තමානයේ රදවා ගෙන සිමීමට හැකිබව දත් සිල් මාතා කායිවි, ආවාර්ය මහා බෝවා හිමිගේ අසතුට පිළිබඳ ගොරවයෙන් කරුණු පැහැදිලි කර ඇ ලද දියුණුව ගැන විස්තර කීමට සිතා නොක් අන් ලෙනට යැමට තීරණය කළා ය. උන්වහන්සේ වැඩ සිටි ලෙන ඉදිරියට යදිදී ඇය පිළිගැනීමට අකමැති බවක් පෙන්වමින් ඇ දෙස රවා ගෙන මෙන් සිටි මහා බෝවා හිමිගේ මුහුණ ඇය දුටුවා ය.

“මොකට ද නුම ආපහු ආමේ ?” උන්වහන්සේ මහ හයියෙන් ඇසුහ.

“මම නුමට කිවේ මෙහෙන් ඇත් වෙලා ඉන්නයි. මෙතැන මහා ඉසිවරියන්ට සුදුසු තැනක් නොවෙයි”

අද ඉතා ඉවසීමෙන් කාරුණික ව ඇයට කතා කිරීමට ඉඩ දෙන ලෙසත්, ඇයට අනුකම්පාවන් ඇහුමිකන් දෙන ලෙසටත් බැගැපත් වූවා ය. එදා ඇ පලවා හැරියාට පසු මනසේ අවධානය තම මනස තුළට යොමු කළ බවත් එසේ කළ ඇයට ඇගේ වරද වැටහුණු බවත් උන්වහන්සේගේ වටිනා උපදෙස් අනුව ඉදිරියේ දී තමා දැඩි උනත්දුවකින් කටයුතු කිරීමට තිරණය කළ බවත් ඇ නො නවත්වා කියාගෙන ගියා ය. ඇය තම හාවනාවේ දී මැතක අත්දුටු නව අත්දැකීම් උන්වහන්සේට පැහැදිලි කළා ය. කිසිවකට නො ඇලි සිත පවත්වාගෙන යැමට ඇය ඉගෙන ගත් බව ද කිවා ය. බාහිර සංසිද්ධීන් ගැන සෙවීමට යැමෙන් ඇයට හාවනාවේ කිසිදු දියුණුවක් ඇති නො වූ බව වැටහුණු බව ද පැහැදිලි කළා ය. එම වරද ඇයට පෙනී ගිය බව ද තේරුම් කළා ය. ඇය දින කිපයක් ඉතා මහන්සි වී බාහිර අරමුණු කරා ඇදී යාමට ඇති සිතෙහි ඇති වන ප්‍රබල ඕනෑකම පාලනය කර ගත් අයුරුත්, එසේ පාලනය කර ගත් සිත හදවත මැද තබාගෙන රෙක ගැනීමටත් ඇය දැන ගත් බව තේරුම් කළා ය. හාවනාවෙන් ප්‍රගතියක් ලබා කෘතයූතාපුර්වක ව තම ආචාර්යයන් වහන්සේට ගෞරවයෙන් කරුණු පහදා දී වැද නමස්කාර කොට සමාව අයදීමට පැමිණී බව සිල් මාතා කායිවි සන්සුන් ව කියා සිටියා ය.

ආධාන්මික නිවැරදි මාර්ගය හරිහැටි හදුනා ගත්තේ හාවනාවේ යෙදුණු අය පමණි. නිවැරදි ව හාවනාව ඉගෙන ගැනීමට නම සුවිශේෂ කුසලතාවයන් ඇති ගුරුවරයෙක් අවශ්‍ය ය. විශේෂයෙන් දිජ්‍යෝගා ඉතා උසස් මට්ටමකට පැමිණ හාවනා පුහුණු වෙද්දී ගුරු උපදෙස් අනුව යතොත් සූජ් වරදක් හෝ වීමට ඉඩක් නොමැත. ගුරුවරයාගේ අවවාද අනුව දිජ්‍යෝගා ඉදිරියට යැමට නම් ගුරුවරයා දිජ්‍යෝගාට වඩා හාවනාවෙන් දැන උගත් විය යුතු ය. තමාගේ දැනීම් ගක්තියට වඩා ඉහළින් ඇති දේ ගැනීමේම යැම ගුරුවරයෙකු නො කළ යුත්තකි. දිජ්‍යෝගා එසේ ලබන උපදෙස්වලින් කිසිදු දියුණුවක් නො ලබනු ඇත. විද්‍රොහන ප්‍රයාවෙන් විනිවිද දුටු සත්‍යය කරුණු පාදක කොට උපදෙස් දෙන විට දක්ෂ දිජ්‍යෝගාට නිවන් මග යම්න් ප්‍රයාව දියුණු කරගත හැක.

ඇගේ හාවනාව දැන් නිසි මගට වැටී ඇති බැවි පෙනුණු ආචාරය මහා බෝධා හිමි ඇ කෙරෙහි අනුකම්පාවන් නැවත ආරණ්‍යයට හාර ගත්තේ ය. මනසේ අවතාර සමග ඇ බොහෝ කළේ ගතකර ඇති බැවි උන්වහන්සේ ඇයට දැන්වූහ. අනිච්චයයෙන් බැහැරට යොමු කළ විද්‍යාන ධාරාව මිස්සේ ගමන්කර

ප්‍රේත හුතයන්ගේ ඔහු එපාකම් අනුව වාසය කරමින් තම මනස විසින් ම සකස් කළ මායාකාරී දාෂ්ට්‍රිවල පැටලි සිරීමට ඇයට සිදු විය. විද්‍යාන බාරාව තම මනස කුළට ආ පස්සට ගෙන ඒමෙන් කළින් තිබූ අධිවේශය කාවකාලික ව තවතා ඇත්ත ඇති සැරියේ දැකිමේ යානය ඇති තැන ඇය සිත රඳවා ගත්තා ය. ඇය අත් දුටුවේ යථාභුත යානයයි. මනසේ තෙනසර්පික බව දැන ගැනීමේ ස්වභාවයයි. විද්‍යානය මනසේ යථා ස්වභාවයේ ක්‍රියාදාමයකි. නමුත් විද්‍යානයේ ක්‍රියාකාරීත්වය වහා වෙනස් වන සුළු ය. ඇත්ත ඇති සැරියේ දැකින යානයන් තොර ය. ඒ ඒ විද්‍යානයන්ගේ පැවැත්ම ඒවා දැන හඳුනා ගැනීමත් සමග පවතින්නකි. යථාභුත යානය යනු එම දැන හඳුනා ගැනීමේ, මූල බාතුවයි. විද්‍යාන බාරාව ඇති වෙළි නැති වෙළි යන, සකස් වෙමින් පවතින සංසිද්ධියකි. නමුත් යථාභුත යානය කිසිවකින් සකස් නොවන ස්ථීර ධර්මතාවයකි.

සිත පත්‍රලේ ලක්ෂ්‍යයක සිට මනසේ පවිතු වූ සාරය තුළින් විද්‍යානය මතුපිටට ගලා එයි. එවිට දරුණු ලෙස හමනා රාග දේශ මෝහ සුළු සුළං හේතුවෙන් එසේ මතුපිටට පැමිණී මතුපිට විද්‍යානය මොහොතින් මොහොත එහි ස්වභාවය, හැඩය, තත්ත්වය වෙනස් කරයි. නමුත් යථාභුත යානය එවන් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන්නේ නැත. සංස්කාර ගොඩ නගන්නේ ද නැත. පවිතු වූ දැනීමක් පමණක් එහි ඇති හෙයින්, ඇත්තේ අවබෝධය පමණි.

මොහොතින් මොහොත සකස් වෙමින් මතුපිටට එන විද්‍යානයන් ලෙසික ලෝක සහ ලෝකොත්තර ලෝක පිළිබඳ දැනීමක් ලබද්ද, එම දැනීම ඇති වෙමින් නැති වෙමින් ලබා දෙන දැනීමක් වේ. එනිසා එම දැනීම අස්ථිර ය. එම දැනීම කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැක. පිටතට විහිදෙන විද්‍යාන බාරාවන් ඉන්දියන් විසින් ගැවෙන බාහිර අරමුණු හා සම්බන්ධ වූ විට එයින් ලබන දැනීම, බාහිර සංඛ්‍ය සමග මිශ්‍ර වූවෙකි. ඇසු රුපයක් හා සම්බන්ධ වූ විට දැකින බවට දැනීමක් ඇති වේ. (වක්‍රවිද්‍යානය) එම දැනීම රුප සංඛ්‍යාව හා මොහොතින් මොහොත එක් වන විට මොහොතින් මොහොත විද්‍යානය ද ස්කස් කරයි. එවිට විද්‍යානය

‘දැකිනවා’ බවට පත් වේ.

විද්‍යානය කන සමග සම්බන්ධ වූ විට ගබඳ විද්‍යානය සකස් කරයි. එවිට එම විද්‍යානය ‘අැසෙනවා’ බවට පත් වේ.

අතෙක් ඉන්දියන්ට ද එසේ ම ය. එම නිසා ඉන්දියක් ඔස්සේ විද්‍යානයක් උපදින විට යථාභ්‍ය ඇඟානය සැග වේ. සොයා ගැනීමට උගහට ය. නමුන් එය අන්තර්ධාන වූවා නො වේ. මෙම දැන ගැනීමේ ස්වභාවය විද්‍යානයකට වෙනස් වීමති. සාමාන්‍ය ජ්‍යෙෂ්ඨයේ ද මිනිසුන් තම ඇසේ කන් රුප ගිඳු හඳු ගොස් ඔවුන් දකින අසන දේ ගැන නා නා හැඟීම්වලට නතු වේ, පසුව එම අරමුණු නැති වූ කළ නැවතත් පෙර පැවති නො කැළමුණු තත්ත්වයට පෙරලේ. නිමක් නැති බාහිර හුත ප්‍රේත රුපයන් සාමාන්‍ය තුවනීන් දකිනීන් යථාභ්‍ය ඇඟානය මුළුමනින් ම මග හරවා ගෙන සිටී.

විද්‍යාන ධාරාව ආ පස්සට හරවා ගත් කළ බාහිර සිතිවිලි අත්හිටුවා නවති. සිතිවිලි නැවතුණු කළ විද්‍යානය ඇතුළට යොමු වී සිත තුළ පවතින යථාභ්‍ය ව පවතින යථාභ්‍ය ව දැන ගැනීමේ ගක්තිය හා එක් වේ. මෙය නිතර නිතර පුරුෂ කළ විට අසන දකින විදින හැම අවස්ථාවන්හි දී ම, (සිත නොමග නො යවන) නො සෙල්වෙන අඩ්නාලමක් බවට පත් වේ. තව ද මෙසේ පුරුෂ පුහුණු වූ පසු ගැමුරු සමාධියෙන් මිදුණාට පසුව ද සිතෙහි ඇතුළත අවධානය ඉතා ගක්තිමත් ව පවතිනු ඇතේ. මෙම සමාධිය තුළින් කෙනෙකු දුකින් මුද්‍රාලිය නො හැකි වූව ද මෙම අඩ්නාලම දුකට හේතුවන සියලු ම කෙලෙස් විනාශ කිරීමට උපකාරී වනු ඇතේ. තම නිරික්ෂණයන් ස්වභාවයෙන් ම නිවැරදි ව කෙරෙන අතර නිතරම සම්මා සතියෙන් පිහිටුවන තත්ත්වයකට පමුණුවනු ඇතේ. මෙම අවස්ථාව තියුණු ප්‍රයාවක් ඇති කරවන අවස්ථාවයි. මෙම අතිශය තීව වූ සමාධියෙන් ගොඩ නැගුණු තිස්සාවය සහ ඒකාග්‍රතාවය ස්වභාවධර්මය ගැන යථා තත්ත්වය අවබෝධ කර ගැනීමේ තියුණු විද්‍රෝහනාව ගොඩ නාග ගැනීමට පහසු වන අඩ්නාලමක් වේ.

සංස්කාරයක (සිතිවිල්ලක) ක්‍රියාකාරීත්වය නවතාලීමට අරමුණු දෙකක් ඇතේ. පළමුව සිතිවිල්ලේ ස්වභාවය දැන ගැනීම සඳහා අවශ්‍ය ඉඩ කඩ ලබා ගැනීමයි. මෙය සාමාන්‍යයෙන් කෙරෙන සිතිම හා දැඩි වුවමනාවකින් කෙරෙන සිතිමත් අතර වෙනස අත්‍යවශ්‍යයෙන් පෙන්වා දෙයි. දෙවනුව සංඛ්‍යා විරහිත විද්‍රෝහනාව ඇතිකර ගැනීමට අවශ්‍ය සිතිවිල්ලවලට ඉඩකඩ සලසා ගැනීමයි. මෙම අවස්ථා දෙක ම ප්‍රයාවේ වැදගත් අත්‍යවශ්‍ය කොටස් දෙකකි.

නිවැරදි ව පුහුණු වුවහොත් සමාධිය තුළින් සිතිවිල්ලක් මනසිකාරයක් තාවකාලීක ව නවතා දැමිය හැකි ය. නමුන් හේතුව විකෘති නොකරයි. මෙය,

කෙනෙකු ස්වභාවික ව කළේපනා කරනු වෙනුවට මිනැකමකින් සිතීමට යොමු කරවයි. මෙවන් මහස ඇලීමකින් තොරව නිරික්ෂණය කිරීමට හැකි සිතිවිලිවලට විභාෂ පෙදසක් විවෘත කර දෙන්නේ ය. ඉදුරා ම යමක් හඳුනා ගැනීමෙන් සිතිවිලි බාරාවේ අරමුණ පහසුවෙන් දැක ගත හැක. ස්වයා විද්‍රෝහනාව තුළින් අනවශ්‍ය සිතිවිලි බැහැර කර අවශ්‍ය සිතිවිලි රඳවා ගැනීමට හැකි වනු ඇත. මෙයින් ලෝකේත්තර ප්‍රඟා වර්ධනය සඳහා ශක්තිමත් අඩ්‍රෑලමක් වැටෙනු ඇත.

සිතු උච්චිවතම නිසලනාවයට පත්වන කුරු එයට නිවැරදි ව සිතීමට බැරි ය. නිතර දෙවෙලේ තො නවතවා දිවෙන විද්‍යානය පදනම් කර ඇතිවන කළේපනා අකුමික ව සංස්කීර්ණ ඒවා ය. අත්‍යාවශ්‍ය පිරිසිදු කළේපනාවන් තො වේ. සංඝාවක් මත ඇතිකරගත් සිතිවිල්ලකින් අගවන දැනීම හරයක් තැකි දැනීමකි. එවන් අවබෝධයක් කෙරෙහි විශ්වාසයක් තැබිය තොහැකි ය. ගැහුරු ප්‍රඟාවකින් ලබා ගන්නා විද්‍රෝහනා ඇානය එහි තොමැත.

වටපිට සිතිවිලිවලින් සහ හැඟීම්වලින් වික්ෂිප්ත තො වූ සිතු සුවිශේෂ පිරිසිදු සිහියෙහි (සති සම්පක්ෂක්යෙහි) පිහිවයි. එය අනුමාන වශයෙන් ලබන දැනීමක් තොව සත්‍ය විමර්ශනය කොට ලබන අවබෝධයකි. මෙය වැදගත් සිද්ධාන්තයකි. විද්‍රෝහනාව නිවැරදි ව ක්‍රමවන් ව කෙරෙනු ඇත. වෙනත් විතරක මති මතාන්තරවලට වැට් තොමග තො යයි. පිරිසිදු ප්‍රඟාවන් විමර්ශනය කරයි. ගැහුරු භාවනාමය මහසකින් අවබෝධ කර ගනී.

සාමාන්‍ය විද්‍යානයේ අන්තරායකර අතුරු එලයන් භා බද්ධ වෙමින් බොහෝ කළේගත කළ සිල් මාතා කායිවි හට මනසේ සත්‍ය තත්ත්වය වටහා ගෙන යථාහුත ඇානය අන්දැකීම සඳහා කටයුතු කිරීම මේ පෙර කළ යුතු ව තිබුණි. මෙම අන්දැකීම ගමනක අවසානය තො ව එක්තරා උපක්මයකි. නීවරණ ධර්මයන්ගෙන් සිතු මුදවා ගැනීමේ උපක්මයකි. සිතේ ප්‍රගතිය සඳහා තැබූ ශක්තිමත් අඩ්‍රෑලමකි. සංඝාවන් මත සකස් වන විද්‍යානය පාදක කොට ඇතිවන අවබෝධය, යථාහුත ඇානයෙන් අන්දකින අවබෝධය යයි විශ්වාස කර තොමග යාමට හැකි බව ආවාර්ය මහා බෝවා හිමි ඇයට කිවේ ය. එනිසා සිතු තුළින් මතුවන සැම සිතුවිල්ලක් ම ගැහුරින් විමර්ශනය කළ යුතු බැවි මෙයින් අවධාරණය විය. ගැහුරු සමාධියෙන් තැගි සිරි සැම අවස්ථාවක දී ම විද්‍යානයේ ක්‍රියාකාරිත්වය විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය පැන තැගුණි.

සොතික රුපයන්ට මතොපවාරයන්ට සහ මතො සංස්කාරයන්ට ඇලෙමින් ක්‍රියාකාරී වන විද්‍යානය ඇය විමර්ශනයට ලක් කළා ය.

මම ආකාරයෙන් හදවත පත්‍රලේ ඇති කෙලෙස් මුලිනුප්පටා දමන අයුරු මහා බෝටා තෙරුන් වහන්සේ සිල් මාතා කායිවි හට පහදා දුන්හ. සම්මත ලෝකයේ පවතින අසීමික සංදා බොද්ධ පටිපදාවේ සාරය නොවන බව උන්වහන්සේ තැවත තැවත කියා සිටි සේක. ඇගේ මානසික ගක්තිය තුළින් ප්‍රථමයෙන් ඇගේ ගේරය සකස් වී ඇති අහිරහස් තත්ත්වය ගැන සිත යොමු කර, ඉන් අනතුරු ව සිත එම රුපයන්ට ඇලි ඇති සැටි විමසා බලන ක්‍රමය ඇයට වටහා දුන්නේ ය. ප්‍රජාව දියුණු කිරීම ආරම්භ වන්නේ මිනිස් ගේරයෙන් බව කියා දී එසේ කළ යුත්තේ ගේරයේ සත්‍ය තත්ත්වය විනිවිද දැකීමෙන් බවත් එය කළ හැකි දෙයක් බවත් කියා දුන්නේ ය.

කායගතා සති භාවනාවේ දී, එනම් කය ගැන විමර්ශනය කරදී නිරායාසයෙන් ම මතු කෙරෙන විද්‍යාගතා බලය උපයෝගී කරගන්නා අයුරු උන්වහන්සේ ඇයට කියා දුන් සේක. එය සකස් වෙමින් මතුවෙන සිතුවිලිවලට අසු නොවී කෙරෙන භාවනාවකි. එම භාවනාව, සුපුරුදු අර්ථකථන දෙමින්, මතිමතාන්තරවලට යට වෙමින්, උපකල්පනය කරමින් සිදුකෙරෙන භාවනාවක් නො වේ. සිතෙහි පවිතු සත්‍ය වූ සාරය ගැබීගත් නිධානයෙන් මතුවෙන විද්‍යානය දෙස සම්මා සතිය උපයෝගී කර බලන භාවනාව ඇය ප්‍රගුණ කළ යුතු ව ඇත. ක්ෂණික ව විද්‍යාගතා ප්‍රජාව ඇතිකර ගැනීමට නම් එදිනෙදා සිතන ක්‍රමය, අනුමාන ව සිතන ක්‍රමය යටපත් කළ යුතුයි. අරමුණු දෙස බල බලා ඒවාට එක් එක් අර්ථකථන නොදී අරමුණු සියල්ල තම සිතට පෙනෙන ආකාරයෙන් ම නිරික්ෂණය කළ යුතු වේ. පිරිසිදු සිතින් දකින මෙම සංස්කාරයන් අසාධාරණ ලෙස හඳුන්වා දීමටත් ලේඛල් ඇල්වීමටත් සිත යොමු කළහොත් ලොකික වශයෙන් ස්වභාවික ව සකස් වන සිතිවිලි සකස් වී සිත ව්‍යාකුල තත්ත්වයකට පත් කරයි. මෙය සත්‍ය පිවිතුරු විද්‍යාගතාවේ අර්ථ විපර්යාසයකි. නිරන්තර ව සම්මා සතියෙන් අරමුණු දෙස බැලීමෙන් ඇය හඳුනා ගන්නා දේවලින් යම් නිදහසක් ලබනවා මෙන් ම ප්‍රජාවේ විශේෂිත පවිතුහාවය ද ලබනු ඇත.

නම කයට

අභුත් කිරේලි ජ්‍යෙෂ්ඨ

අදහිත දුක දැකීම්

අදහිත ඇති සැට්ටෝයෙන් දැකීම්

කොනොකුගේ සිංහ බ්ලෝයට යොමු කිරේලි

මූලික ප්‍රජාවයි. නම කය විනිවිද දකින ඇත්තෙරා

වහ ව්‍යා බ්ලෝය අවබෝධ කෙති.



කය තුළ මළමිනිය

මහා බෝචා හිමි මුණ ගැසීමෙන් පසු කායිවි සිල් මාතාව එදින සවස තම සිල් මාතා ආරණ්‍යයට පිය තගද්දී, ඇගේ සිතත් කයටත් අමුතුම ප්‍රබෝධයක් සහැල්ලුවක් දැනුණි. අදුර වැවෙත් ම තම කුටිය වෙත ගිය ඇය සුපුරුදු පරිදි භාවනාවට වාඩි වී ඇගේ භාවනා ප්‍රහුණුව ගැන ගැඹුරින් සමාලෝචනය කරන්නට වුවා ය. සමාධි භාවනාවේ එල සිල් මාතා කායිවි හට ඉතා පහසුවෙන් ලබාගත හැකි ව තිබුණි: මේ වන විට ඇගේ සිත පහසුවෙන්ම ඒකාග්‍රතාවයට පත් වේ. අතිවිශාල විශ්වයේ පවතින ආධ්‍යාත්මික ගක්තින් අත්දැකීමට හැකි වනුයේ එවත් ඒකාග්‍රතාවයකට පත් වූ මනසකට පමණි. ඇගේ විද්‍යාන ධාරාව සිතෙහි ගැඹුරට යොමු වී, යථාභුත දූනය නිධාන ගත ලක්ෂ්‍යයේ මොහොතුකකට රඳුණි. ඒ ක්ෂණයෙන් ම සිත නැවත එළියට පැන, මිට කළින් විද්‍යානය හැසුරුණු ස්වාභාවික පිළිවෙතට ම ක්‍රියාකාරී විය. සිත එසේ රඳුණු මොහොත් ඇය ලත් අත්දැකීම, ඉතා සුවිශේෂී අවස්ථාවකි. නමුත් ඇය එම සුවිශේෂ අවස්ථාව හරි හැරි අවබෝධ නො කර ගෙන, ඉන් පසුව ඇතිවූ සංඛ්‍යා හේතුවෙන් හටගත් විද්‍යානය ක්‍රියාකාරී වූ අපුර, සිතේ ඇතිවූ ප්‍රගතියක් යයි වරදවා පිළිගත්තා ය.

ඇගේ සිත පත් වූ නිසල ඒකාග්‍රතාවයෙන් නිසි ප්‍රයෝගන ගතිමින්, සිතෙහි වහා වෙනස් වන සුපුරු තත්ත්වය (අනිත්තය) ගැන අවධානය යොමු නො කොට,

විද්‍යානය විසින් සකස් කරන දරුණන තුළ ජ්‍යෙෂ්ඨවම්පින් දකින දරුණනවලට අර්ථකථන දෙමින් හාවනා කිරීමට ඇය යොමු වූවා ය. මෙසේ ලබන දැනීම වෙනස් වෙවි පැවතෙන සංඡා මත ගොඩ නැගුණු විද්‍යානයෙන් ලද දැනීමක් බව ඇයට නො තෝරුණි. එය මායාකාරී දැනීමක් යායානයෙන් ලැබේය හැකි ඇලිමෙන් තොර යථාර්ථවදී දැනීමක් ඇයට නො ලැබුණි. එසේ ඇ ලත් විද්‍යානමය දැනීම ඇය ව හැඟීම බර සිතුවිලි කරා ගෙන ගියේ ය. ඇත්ත ඇති සැටියේ දැකීමේ අවස්ථාව එමකින් ඇයට අභිම වී මගහැරි ගියේ ය. සිල් මාතා කායිවිගේ සිත පුරුදුව සිටියේ මෙම අනර්ථකාරී ක්‍රියා පිළිවෙත ඔස්සේ නිතර නිතර හැසිරීමට ය. තම සිත වැරදි මාරුගයේ යමින් තමා මුලා කරන බැවි ඇයට නො වැටුණුණි.

ඇංචාරය මහා බොට්ටා ගිමිගේ දැඩි අනෙක්සිත බලපෑම, ඇගේ ඒ මුලා වීම වෙනස් කරවීමට හේතු විය නමුත් එය දැන් වෙනස් වී ඇත. ඇගේ විද්‍යාන ධාරාව හදවත මධ්‍යයට යොමු වෙද්දී සිතේ “ඇත්ත ඇති සැටියේ දැනීම” පවතින සිතෙහි සාරය සමග එකතු වී පවතු වූ සතිය ඇති නො කාලණිණු තැනක සිත තැන්තත් වේ. එතැනැ දී කය ඇති බවක් නො දැනේ. එය අහොසි වී ඇතැයි හැගේ. විද්‍යානය ද අහොසි ය. වවතෙන් විස්තර කිරීමට අපහසු සියුම් සම්මා සතිය පමණක් ඉතිරි වේ. එහි යන්තමින්වත් සෙලවීමක් නොමැත. විද්‍යානයෙහි ද මද වූ සෙලවීමක් නැත. ඇගේ මතස එම නිසලනාවයේ තරමක වෙලාවක් රඳී සිටිය පසු, ඉතා සියුම් රල්ලක් සේ හදවත මධ්‍යයෙන් ඉවත්වීම ආරම්භ වේ. විද්‍යානය සිහින් රල්ලක් සේ මතු වී නැති වී යන්නට පටන් ගනී. මෙසේ රලි ආකාරයෙන් ස්වාභාවික ව මතු වී නැති වී යයි. මෙය සිතා මතා කරන්නක් නො වේ. ඉතා සියුම් සෙලවීමකින් පසු වහාම නැවත නිශ්චිල තත්ත්වයකට පත් වේ. විත්තක්ෂණ ඇති වෙමින් නැති වෙමින් රිකෙන් වික එහි වේගය වැඩි කරමින් විද්‍යාන ධාරාවේ සාමාන්‍ය ශිෂ්ටතාවය කරා පැමිණ ක්‍රියාකාරී වේ.

බාහිර වස්තුන් ගැන ඇගේ සතිය තැවත ලබාගත්ත ද සංඡාවන් මත සිතිවිලි උත්පාදනය වීම අත්‍යි වී ඇත. සාමාන්‍යයෙන් සිතෙහි, සිතිවිලි ඇතිවන ස්වභාවය මර්දනය කරමින් ඇත්ත ඇති සැටියේ අවබෝධ වන නිරායාසයෙන් ක්‍රියාත්මක වන සිහිය පමණක් ඉතිරි ව ඇති දියාරු තත්ත්වයකට ඇගේ සිත වැටුණි. මෙම තත්ත්වය විශේෂිත සංඡාවක් මත පමණක් ක්‍රියාත්මක වන, කිසිදු

තැනක නො ඇශ්‍රෙ ස්වභාවයකි. ඇගේ සිත කය ගැහුරු වූ විද්‍රෝහනාවකින් දැක අවබෝධ කරගත හැකි තත්ත්වයකි. යථාභ්‍යත යුතුනය ක්‍රියාත්මක වන්නේ මෙම අවස්ථාවේ බවත්, සිත මෙතැන ම රඳවා තබා ගත යුතු බවත් ඇයට වැටුණුණේ ය. නාම රුප ධර්මතා විද්‍රෝහනා යුතුනයෙන් වටහා ගත හැකි තත්ත්වය මෙතැන බව ඇයට අවබෝධ විය. සංසිද්ධීන් විමර්ශනය කරදී සිත මෙතැන රඳවා කැඳීමෙන් පිරිසිදු ප්‍රජාව ඉස්මතු වන බව ඇයට අවබෝධ විය. මෙම අවස්ථාව ප්‍රජාව ඉතා පිරිසිදු ව ක්‍රියාත්මක වන අවස්ථාවයි. සාමාන්‍ය විජාන බාරාව තුළ ම ප්‍රජාවට එලදායී ලෙස ක්‍රියාත්මක වීමට හැකිකමක් මෙහි ඇත. තවත් සියුම් ඉන්දියකින් ලබන ප්‍රතිඵා යුතුනයෙන් ලබන අවබෝධයකට අවහිරයක් නොමැත.

එදින මධ්‍යම රාත්‍රියේ ගැහුරු සමාධියෙන් නැගේ සිටිදී සිල් මාතා කායිවිගේ විජාන බාරාව කෙමෙන් කෙමෙන් ඇගේ ගරිරයේ සැම කොටසක් කෙරෙහි ම යොමු වී ක්ෂේත්‍රයකින් ඇගේ මූල ගරිරය ම ඇ ඉදිරියේ මැවි පෙනුණි. ගරිරය ගැන ඇ තුළ තිබූ පුරුව සංක්ලේෂණයෙන් ඇගේ මෙම අවබෝධයට බාධාවක් නොවේ. ඇය භාවනාවේ වාචි වී සිටිය දී ම ඇගේ ගරිරයේ රුප කොටස්හි ඇත්ත තත්ත්වය ඇයට දිස් විය. පිරිසිදු සිහිය (සතිසම්පූර්ණය) ඇගේ ගරිරයේ සත්‍ය ස්වභාවය ඇයට වටහා දුන්නේ ය. මොහොතින් මොහොත ජරාවට පත් වී, මරණයට පත් වී විනාශ වන අයුරු ඇය දුටුවා ය. ඇගේ පවිත්‍ර මනසින් එම ද්‍රැශනය දුටු ඇය එම යට්පරියට තැවත නැවත සිත් යොමු කළා ය. සැම මොහොතක ම සිදු වෙමින් පවතින ජරාවට යැමේ සිට නො වැළැක්විය හැකි මරණය දක්වා දිව යන ස්වභාව ධර්මයේ ක්‍රියාවලිය දෙස බලා සිටියා ය. ජරාවට යමින් කුණුවීම ගරිරයේ අභ්‍යන්තර කොටසවලින් අරමින වී ගරිරයේ අන් සැම කොටසකට ම සෙමින් සෙමින් පැතිරි ගියේ ය. ඇය එම ක්‍රියාවලිය දෙස අවබෝධයෙන් බලා සිටියා පමණි. ඒ ගැන වැඩිදුර සිතිමට, කළ්පනා කිමට නොගිය ය. ඇගේ එම අවධානය තුළ ම ඇගේ ගරිරය කොටසවලට බේදී යැමට ඉඩ හැර එමදස බලා සිටියා ය. ඇගේ මූල්‍යනිය මොහොතෙන් මොහොත ද්‍රව්‍යීන් ද්‍රව්‍ය නිරන්තරයෙන් ජරාවට යමින් කුණුවීම, ඇය බලා සිටිය දී ම වේගවත් ව ක්‍රියාත්මක වන්නට විය.

සිල් මාතා කායිව තම මූලසිරුර දෙස තිසේ සිට පහළට සෙමින් අවධානය යොමු කර බලමින් එහි රුප කොටස් ජරාවට යන අයුරු පැහැදිලි ව දකින

තෙක් බලා සිටියා ය. ජරාවට ගොස් මරණය දක්වා රගන යන ස්වභාවය ප්‍රඟාවෙන් බලා සිටි හෙයින් නො තවත්වා ම මෙම ජරාවට යන ස්වභාවය දෙස ඇය දැඩි අවධානයකින් බලා සිටියා ය. මුළින් ම ඇගේ මළසිරුර ඇතුළතින් ඉදිමෙන්නට පටන් ගෙන කහ පාට ගැන්වී පසු ව තිල්වන් ව ක්ථිපාට වර්ණයකට වෙනස් විය. ඉදිමුණු මළමිතියේ හම විකෙන් වික ඇදී ගොස් තැනින් තැන පූපුරන්නට විය. එසේ පිපිරු තැන්වලින් කුණු මාංග කොටස් ද පූපුරා ඒ තුළින් ඕජස් ගලන්නට විය. ඕජස් ගලන් ම නිලමැස්සේ කුණු වී දුගද හමන මළමිතිය පූරා වසන්නට විය. කුණු වූ මළසිරුරෙන් හැමු දුරුගන්ධය ඇගේ අභ්‍යන්තර ඉදුරන්ට දරාගත නොහැකි තරම් වමනය එන තරම් වූ දුගදකි. නිලමැස්සේ කුණු වී දිය වෙන මස් අතරේ බිත්තර දැමුහ. පැපුණු මස් අතරින් මතු වූ පණුවෝ මළසිරුර පූරා ඇකිරී ඇකිරී ඇදෙමින් දකින්නට බැර තරම් පිළිකුලක් ඇති කර වී ය. පණුවෝ මළසිරුරේ හම කාදමා හමාර වන විට ඇතුළත ක්ෂේච්‍ර මිනින් හා අස්ථී මිනින් ගොනු කර තිබූ මාංග ජේඩින් ද දියවී විනාග වී ඇට සැකිල්ල පමණක් ඉතිරි ව දුරුගනය විය. පසුව කිසිවක් ඉතිරි නොවන සේ මස් නහර දිය වී ගොස් ඇට සැකිල්ලේ කොටස් ද තැනින් තැන ගැලවී ගියේ ය.

කාලය ගෙවී යන් ම කාලගුණය සහ වැස්ස ඉතිරි වූ කුඩා මස් වැදිලි ක්ෂේච්‍ර සේදා ඉවතට විසුරුවා සුදු පාටින් දිලිසෙන ඇට කටු සමුහය පමණක් ඉතිරි කළේ ය. පසුව සැකිල්ලේ ද ඇට තැනින් තැන විසිරී ගොවල් ගැසුණී. හිස් කබල එක තැනක ය. උකුල් ඇය තවත් තැනක ය. අවසානයේ මෙම ඇට කැලී ද ගෙවී ගොස් කුඩා කැබලිවලට බිඳී, මේ පයවී ධාතු ආරම්භ වූ පොලොවට ම එක් වී නො පෙනී ගියේ ය. ක්ෂේච්‍රකින් මහ පොලොව ද අන්තර්ධාන විය. ඉතිරිවූයේ අතියියින් පිරිසිදුව හැම දිගාවකට ම විහිදෙමින්, දිලිසෙන සම්මා සති ය පමණි. විකෙන් වික ආත්මයක් ඇතැයි යන හැඟීම එම ප්‍රබෝධවන් සතිය තුළ අහෝසි විය. ඒ සමගම මම මගේ විට යයි කියන හැම සංසිද්ධියක් ම අන්තර්ධාන විය.

සිල් මාතා කායිවි මේ ආකාරයෙන් දිනපතා ම හාවනා කළා ය. ඇය, ඇගේ මළසිරුරේ අභ්‍යන්තරය බලමින්, ජරාව මරණය යන ස්වභාවික ධර්මතා ඇයට සාමාන්‍ය දුරුගන බවට පන්වන තුරු නො කඩවා හාවනා කළා ය. මෙසේ දින ගණනාවක් ම තම දේහය ජරාවට ගොස් කුණු වී විනාග වී මහ පොලොවට

එක්වන ක්‍රියාවලිය දෙස විද්‍රෝහනා ඇළානයෙන් බලමින් ඇගේ හාටනාව ප්‍රගුණ කළා ය. අවසානයේ මහ පොලොවට එක් වන්නේ පයිවි ධාතුව හෙයින් සිල් මාතා කායිවි පසුව මෙම කය සැදී ඇති මූල ධාතු ගැන අවබෝධය යොමු කළා ය. සියලු රැප කොටස් පයිවි ආපේෂ් තෙපේෂ් වාසු යන ප්‍රධාන ධාතුවලින් සමන්විත ය. මස් ඇට දත් නියපොතු කොස් සහ ලෝම්වල, පයිවි ධාතුවේ ඇති තද ගතිය ඒවායේ ද ඇත. ලේ මූත්‍රා සෙම් සොටු සහ අතෙක් ග්‍රාවයන්වල ආපේෂ් ධාතුවේ ලක්ෂණ අන්තර්ගත ය. ගරිරයේ ඇති උප්පය ගක්තිය ජවය තෙන්පේ ධාතු ලක්ෂණය ය. වායෝ ධාතු ලක්ෂණ අප පුස්ම ගැනීමෙන් හා ගරිරය තුළින් හා අත පය හැසිර වීමෙන් දැන ගත හැක.

ඡරාවට යැමෙම ධර්මතාවය ගරිරයේ පයිවි ධාතුවෙන් සැදුණු කොටස් සිද බිද දමා තැවත එම මූලික තත්ත්වයට ම පත් කරවන අයුරු සිල් මාතා දැඩි අවධානයෙන් යුතු ව බලා සිටියා ය. මරණයන් සමග, එනම් විද්‍යාතාය සිරුරෙන් බැහැර වූ පසු ජ්‍වලය ගෙන දුන් තාපය සහ වාතය ඒ ඒ මූලධාතුන් හා එක් වේ. එම ක්‍රියාවලිය ද ඇය විමර්ශනය කළා ය. ගරිරයේ ද්‍රව කොටස් පොලොවට කාන්දු වී හෝ වාෂ්ප වී හෝ ගොස් නැති වී ගිය පසු ගරිරයේ ඉතිරි කොටස් වේලි, ඇට පමණක් ඉතිරිවන තත්ත්ත්වයට පත් වන අයුරු ද ඇය බලා සිටියා ය. එම ඇට කැඳිලි ද කාලයාගේ ඇවැමෙන් පොලොවට පස් වේ. එය සිදු වන අයුරු ද ඇය අවබෝධයෙන් බලා සිටියා ය.

සිල් මාතා කායිවි මිනිස් ඇට සහ මහපොලොව එකකට එකතු වී එකම ධාතු කොටසක් බවට පත්වන අයුරු ඉතා ප්‍රබෝධවත් ලෙස අවබෝධයෙන් බලා සිටියා ය. මිනිස් ඇට කුඩා බවට පත්වී පොලොවේ පස් හා එක් වී එකම ධාතු කොටසකට පත් වෙද්දී මනුෂ්‍ය ගරිරය යථාභ්‍යත නොවන මායාකාරී ස්වභාවයක් බව ඇගේ හදවත පත්‍රලෙන් මතු වී ආ යථාභ්‍යත ඇළානයෙන් අවබෝධ කර ගත්තා ය. මිනිස් සිරුර සැදී ඇති සියලු ම කොටස් පයිවි ආපේෂ් තෙපේෂ් වායෝ යන සතර මහා භූත කොටස්වලින් සමන්විත බැවි ඇයට සිටිර ව දැනීමේ අවබෝධය පහළ විය. එමෙන් ම එම ගරිර කොටස් අවසානයේ සතර මහා භූතයන්ට ම පරිවර්තනය වන බව ද ඇයට වැටහුණී. ක්ෂේත්‍රයකින් ඇගේ විද්‍රෝහනා දුර්ගන පරියෙන් හා දැනීමෙන් මහ පොලොව ද නො පෙනී ගොස්, ඇගේ 'ඇත්ත ඇති සැටියේ දැන ගැනීමේ හැකියාව' සැම දිගාවට ම පැතුරුණු ආලෝකයක් බවට පත් විය. ඒ ක්ෂේත්‍රයෙන් ම ඇගේ අවබෝධ ඇළානය නුගුරු

නුපුරුදු තැනක් හා ඒකාබද්ධ වී, එතැනම එසේ රඳෙන් ම කළින් තිබූ දීප්තිමත් ආලෝකය නැති වී ගියේ ය.

වචනෙන් පැහැදිලි කිරීමට අපහසු ඉන්නතාවයකට පත් වුණි. එය ස්ථිර ඒකාග්‍රතාවයකි. දුටින්ව ක්‍රියාකාරිත්වයකින් පරිබාහිර වූ ඒකිය තත්ත්වයකි. පවිතු අවබෝධයක් පමණි. උත්කාෂේට වූ ලෝකෝත්තර නිසලහාවයකි. හඳුනා ගැනීමේ සංයු කිසිවක් නොමැති ලෝකෝත්තර ඉන්නත තලයකි. එය සිතෙහි පැහැදිලි යථාභුත සාරය පවතින තැනකි.

ඇගේ ගිරය, පයිවි ආපේ තෙනේෂ් වායු යන ධාතු කොටස්වලට බෙදී යන අයුරු සිල් මාතා කායිවි විද්‍රෝහනා වැඩු සැම අවස්ථාවක දී ම පැහැදිලි ව අවබෝධ විය. මහා භුත කිසිවක් නො මැරෙන බව ඇයට වැටහුණි. හිසකේ, නියපොතු, දත්, හම, මස්, ඇට ; ඒවායේ මූල ධාතුවට නැවත පෙරලේ. මේ හැම පයිවි ධාතුවයි. පයිවි ධාතුව කවදද මැරුණේ? පයිවි ධාතුව ජරාවට ගොස් විනාශ වූ පසු කුමන තත්ත්වයකට ද පෙරෙන්නේ? පයිවි ආපේ තෙනේෂ් වායු යන සතර මහා භුතයේ ඒවායේ ජාති ලක්ෂණයන්ට නැවතත් පෙරලේ. කිසිවක් විනාශ වී නැත. මෙම ධාතුන් එක ගොඩකට ඒකරායි වූ තැන වියුනය එහි පදිංචි වේ. රුප කලාප ගොඩකට බද්ධ වූ සිත එය පණ ගන්වා ඒ වටා ආත්ම සංකල්පයක් ගොඩ නංවා පිඩාකාරී තත්ත්වයකට ගෙන යයි. මෙම හොතික ගිරයට පොදුගලිකත්වයක් ආරෝපණය කර, මනස අසීමිත දුක් වේදනා විදිමට පටන් ගනී.

සිත කිසි දිනක මැරුණේ ද නැත. මෙතෙක් තිබුණේ වෙනස් වෙවි යන ක්‍රියාවලියකි. නිමක් නැති සංසාර වකුයේ සැම වියුන මොහොතක් ඇති වී නැතිවි යන මොහොතක දී මැරි මැරි උපදින ඇති වී නැති වී යන ක්‍රියාවලියක් පමණක් දක්නට තිබුණි. මහා භුත සතරේ ක්‍රියාවලිය දෙස සතියෙන් බලන අවස්ථාවන්හි දී, සිල් මාතා කායිවි හට එම ධාතුන් මූලික ධාතුන්ට නැවත නැවත පත්වන අයුරු මනාව සිතට වැටහුණි. එසේ නම් මරණය කොනැනකින් සොයා ගන්න ද? මැරුණු දේ කුමක් ද? ධාතු සතර ය. පයිවි ආපේ තෙනේෂ් වායු මොවුන් මැරුණේ නැත. සිත ගැන බැලුවහොත් සිත කෙසේ මැරෙන්න ද? මෙසේ අවබෝධ වෙද්ද ඇගේ සිත ප්‍රකට ව පෙනෙන්නට විය. වැඩි දැනීමක් සහ වැඩි විමසිලි නුවණක් ඇති විය.

උවිවතම නිසල්හාවයෙන් නැගී සිටි සිල් මාතා කායිවි රුපකායක් ඇති ව සිටිමේ අවුල් සහගත තත්ත්වය විද්‍රෝහනා භාවනාවෙන් විමර්ශනය කළා ය. රුපකාය තුළ ආත්මයක් ඇතැයි තමා තුළ ප්‍රබල හැරිමක් ඇති කරවීම එක් බලයක් වශයෙන් ඇය හඳුනා ගත්තා ය. උපන් දා සිට ඇය ඇතේ ලෝකය සකසා ගත්තේ මෙම රුපය යන සංයුත්ව මත ය. මෙම ආත්මය හැරිම නිසා, රුපය එනම් ගැරිරය ආරක්ෂා කර ගැනීම සඳහා නොයෙකුත් දේ කිරීමට ඇය පෙළුමූණා ය. කයට අවශ්‍ය දැ සපයා දීමට බොහෝ සේ පෙළුමූණාය. කය නිසා ඇති කර ගත්තා සිතුවිලි ඇයට ඉපදෙශීන් මැරෙමින් රගෙන යන සංසාරයේ රඳවා තැබීමට හේතුවන කරුම බව ඇයට වැටුපූණි. කයේ මතුපිටින් පෙනෙන අපිරිසිදු පිළිකුල් ස්වභාවයට වඩා මෙම රුපය සමග සහජයෙන් ම පවතින අපවිතුතාවය වඩා වැඩි බැවි ඇයට ඒත්තු ගියේ ය. මෙම කයෙහි ඇති අපිරිසිදුකමට වඩා කය දක්වන ආකළුප සහ කයෙන් සිදුකරන ක්‍රියා හායානක වන අවස්ථා ද බොහෝ ය. කය හේතුවෙන් මානය හටගනී. කය හේතුවෙන් කාමාස්වාදය, රාගය ඇතිවි එමගින් ආරවුල් ඇතිවේ. කයෙන් කෙරෙන නොයෙකුත් පාප ක්‍රියා සහ ගැරිරය හේතුවෙන් සිදු කෙරෙන අසත්පුරුෂ ක්‍රියා ද බොහෝ ය. ගැරිරය නිසා ඇතිකර ගත්තා නිමක් නැති සිතුවිලි සංසාරය තුළ කෙනෙකු සිරකර තබනු ලබයි. රුපයට ඇලීමේ හේතුව සොයා ගැනීමට නම් රට අනුරුප වූ කෙලෙස් සිතිවිලි ගැන විමසිලිමත් විය යුතු බැවි ද ඇය වහා ගත්තා ය.

ඡේසිංහ ජලය ඇති

නිසල රෝකුණක පත්‍රලු ඇති සියලුම

අභ්‍ය තැනැවැලි ව බෙතේ.

විශේෂී ගදවන නිසල ය. නිසල ගදවන තුළින්

පුදාව තෘපුවෙන් මූලි වී

සුගම ව ගලා යයි. පුදාව ගලායද දී

ජ්‍යෙෂ්ඨ අධ්‍යාපිය ඩී. ජයුරුස එන්ජේ ය.



ක්‍රේඛනික අවබෝධය

සිල් මාතා කායිවි ඇගේ උගු හාවනා පුහුණුවෙහි යෙදෙමින් තැන්පත් මනසකින් යුතුව මාස කිපයක් ගත කළා ය. උදේ හිල් ආනයෙන් පසු ඇය ඇගේ තුදකලා කුටිය වෙත ගොස් පැය කිපයක් කුටිය අඩියස තනා ඇති සක්මන් මළවෙහි සක්මන් හාවනාවෙහි යෙදුණා ය. ඇගේ සක්මන් මළව ඇයට සසර දුක් නැතිකිරීමට උපකාර වන සංග්‍රාම ජුමියක් විය. සිල්මාතා කායිවි යෝනිසො මනසිකාරයෙන් යුතුව සක්මන් හාවනාවෙහි යෙදෙදී ඇගේ ගරිරය ගැනවත් පොලොවේ ගැවන ඇගේ දෙපා ගැනවත් ඇයට කළුපනාවක් නො වී ය. ඇගේ හාවනා අරමුණු සිත, මොනතරම සිතෙහි පත්‍රලට කිදා බැස්සේ දැයි කියනොත් සමහර අවස්ථාවන්හි දී ඇ සක්මන් පරිය ඉක්මවා ගොස් වනයට නො දැන ම ඇතුළු වූ අවස්ථා ද විය. එවන් අවස්ථාවන්හි දී, සිතෙහි සමාධියට හානියක් නො වන සේ යෝනිසේ මනසිකාරයේ ම පිහිටා ඇය නැවතත් සක්මන් මළවට පිවිස පෙර පරිදි සතියෙන් යුතුව හාවනාවෙහි යෙදුණා ය.

ඇගේ සක්මන් හාවනා පරිය, අහස් කුස සිසාරා පැතිරැණු මහා වෘත්තයන්ගේ සෙවණ යට ඉදි වුවකි. එක් පැත්තකින් විශාල උණ පදුරු නැමී රට ආවරණයක් ලබා දුණි. සක්මන් මළවෙහි එක් කොනක සිහින් ව උසට වැඩුණු පයෝම් ගස් සෙවණ යට අඩි තුන හතරක් උසට උණ බම්බුවලින්

තැනු කුඩා මැස්ස සිල් මාතා කායිවි විසින් තනා ගත්තෙකි. ග්‍රීජ්ම කාලයේ දහවල මද වේලාවක් හාන්සි වී විවික ගැනීම සඳහා ඇය එම මැස්ස පාවිච්චි කළා ය. එසේ ම සක්මන් හාවනාවෙන් පසු එළිමහන් හිඳි ඉටියවිවෙන් හාවනා කිරීමට ද එම උණ බව මැස්ස ප්‍රයෝගනයට ගත්තා ය. ප්‍රයෝග ගස මහෝගනි දැව පවුලට අයත් කැලැළ ගසකි. එහි පිපෙන මල් කහ පාටින් යුක්ත ය. මේ කාලයේ එම ගසේ මල් පිපි වනාන්තරය අලංකාර කරයි. කහපාට මල් පෙනි ගිලිහි වැරී, කහ පාට තින් තින්වලින් සිල් මාතා කායිවිගේ සක්මන් මළව ද රමණිය ලෙස අලංකාර කළේ ය. මහෝගනි ගසේ ගක්තියන් එහි සෙවණ සහ අලංකාර මල් වරුසාවත් පරිසරයට එකතු කළ මනස්කාන්ත බව, සිල් මාතා කායිවිගේ මනසෙහි මනස්කාන්ත ස්වභාවය කියාපාන්තක් විය.

එක් සැන්දුවක ඇය හාවනා යෝගී ව සිරිදි එක් දරුගනයක් දුටුවා ය. ඇය මනසින් දුටුවේ දරුගනිය පොකුණකි. එහි රන්වන් පාටින් නෙඳම් මල් පිපි තිබුණි. එම මල් මතු පිට පාවෙමින් තිබුණි. මතු පිට පාවුණු එම නෙඳම් මල් කරත්ත රෝදයක් පමණ විශාල ය. රන්වන් පාට පෙනි සිහින් පිහාටු කේදවලින් සඳුණා සේ අනියෙන් රමණිය විය. අනික් නෙඳම් මල් පෙනි හැකිවුණු, අහසට විහිදුණු, රන්වන් පාට දේවස්ථානවල මුදුන් කොත් සේ දිස් වුණි. අනෙක් මල් පිරිසිදු ජලයේ ගිලි තිබුණි. ඒ මල්වලින් ගිලිහුණු දිස්නය පොකුණ පුරා රන්වන් රලි ආකාරයෙන් විහිදුණි. පොකුණෙහි ජලය කොතරම් පවත් ද කියතොත් පතුලේ මඩ ඉතා පැහැදිලි ව පෙනුණි. මල්වලින් ගිලිහුණු සමහරක් නෙඳම් පෙනි වතුරේ පාවෙමින් තිබුණි. ඒ තෙත් නෙඳම් පතු ජලය මත දිලිසේමින් අනර්ස සූවදක් දස අතම පැනුරුවේ ය. සිල් මාතා කායිවි පොකුණ දෙස ගොරව සම්පූරුණක් බිජින් බලා සිටියා ය. ඒ මොහොතේ රන්වන් පාට හංසයෙකු අහසේ සිට පියාඩා පාවී අවුත්, පොකුණට පාත් වී පොකුණේ මල් අතරින් ඒ මේ අත සතුටින් පිහිනන්නට විය. පාවන නෙඳම් කොළවලට හොටින් කොටමින් කුඩා පෙනි කැලී කා දම්මින් සූකුමාල ලෙස පොකුණේ එහා මෙහා පිහිණුවේ ය. මල් පෙනි හතරක් කැ හංසයා ඉත් තාප්තියට පත් ව නිසල ව සිටියේ ය. පොකුණේ ඉටුර අද්දරට වී සිල් මාතා කායිවි එදෙස බලා සිරිදි ඇය වලාකුලක් සේ ඉහළට පාවී ගොස් ජලය මත පාවී යන්නා සේ ඇයට හැගුණි. රන්වන් හංසයා සම්පයට ලං වෙද්දී ඇගේ දෙපා දෙපසට විහිදා, හංසයා මත වාචිවීමට සූදානම් වුවා ය. හංසයාගේ පිට මත වාචිවෙනවාත්

සමග ම සිල් මාතාවත් හංසයාත් එකක් විය. ඒ ක්ෂණයෙන් ම රන්වන් හංසයා කමා බව ඇයට වැටහුණි. වහාම සමාධි හාවනාවෙන් පිබිදුණු ඇය එයට සිහියට පැමිණියා ය.

සිල් මාතා කායිවි ඇ දුටු දරුණයේ තේරුම ගැන දින කිපයක් කළුපනා කරමින් කළුගත කළා ය. රන්වන් හංසයා – රන්වන් නෙඳම් මල් කැම – බුදුන් වහන්සේ දෙසු ආර්ය මාරුගේ සාරය වූ ධර්මය සරණ යමින් කෙරෙන පුද ප්‍රජා නෙඳම් මල්වලින් අර්ථවත් කරයි. රන්වන් පාටින් ආලෝකය පිළිබිඳු කරයි, එනම් මනසේ ආලෝකයයි ; මනසේ ආලෝකවත් පිළිදීම පිපුණු නෙඳම් මල් අර්ථවත් කරයි. නෙඳම් පෙනී සතර වතුරාර්ය සත්‍යය බවත් රහත් එලය කරා ගෙන යන මගෙහි ප්‍රධාන මග සලකුණු සතර බවත් ඇය වටහා ගත්තා ය. රන්වන් හංසයා සුවවද විහිදු සේ සිල් මාතා කායිවි ද ප්‍රජාවේ ආලෝකය දසන විහිදුවාය ; මෙම ආත්මයේ දී ම එම ගමන සම්පූර්ණ කොට ඇය එම ප්‍රජා ආලෝකය ලබනු ඇති.

අභ්‍යන්තරවත් බාහිරවත් විහිදෙන වියුනය, දැනීම ඇති කරවමින් දිගින් දිගට ම ගෙන යන ධර්මතාවයක් බව සිල් මාතා කායිවි දැන සිටියා ය. ඇය අත්දුටු කිසිවක් වියුනයෙන් බැහැර නො වුවකි. සැම සංයිද්ධියක් ම වියුනයෙන් ගුහණය කොට මනසින් අත්දැකින්නේ මේ අනුවය. මෙසේ ගත් කළ කය ගැන අවබෝධය වියුනයේ ස්වාභාවික ක්‍රියාදාමයකින් ලබන්නක් බැවි ඇයට වැටහුණි. කෙටියෙන් කියතොත් ඇය කයෙහි අභ්‍යන්තරය විමර්ශනය කළේ කය ගැන මනසින් සකස් කරගත් සංයු මත ය. වියුනය ගැරුය පුරා පැතුරුණු දෙයකි. එය ඉන්දියයන් ප්‍රාණවත් කරමින් ඉන්දියයන් විසින් ලබන දැනීම් ක්‍රියාත්මක කරවමින් සැම තැනක ම විහිදී ක්‍රියා කරයි. කය නමැති මූර්තිය අත්දැකිම - කය මම ලෙස - ඉන්දියයන් විසින් හදුනා ගත් විශේෂිත සංයු මගින් දන්වන පරිදි ගැරුය ඇගේ බවත් එයට තදින් ඇලි කය 'මගේ' යයි පිළිගැනීමක් සිදු වේ. නිරායාසයෙන් ම සිතෙහි පහළ වූ අතහැරිමේ වේතනාවකින් යුතු ව මනෝමය වශයෙන් මේ ගැරුය සකස් වූවෙකැ යි සලකා එමත් ම වියුනය හේතුවෙන් ද සකස් වූවක් යැයි දැන, ඒ අනුව සිල් මාතා කායිවි ඇගේ කය දෙසට අවධානය යොමු කළා ය. කය බාතුන්ගෙන් සකස් වූ තාවකාලික සංයුතියක් නම්, මගේ කය යන හැඟීම මතු වූයේ කොතැනකින් ද? එමත් ම ගැරුය ගැන අප්‍රසන්න සිතිවිල්ල ආරම්භ වූයේ කුමක් තිසා ද?

ස්වාභාවික ව ජරාවට පත් වී විනාශ වන ගිරයේ ක්‍රියාවලිය දැක පිළිකුල් සහගත හැඟීම් මතු වී පැමිණියේ කුමක් නිසා ද?

ගිරය ජරාවට පත්වෙමින් විනාශ වන අභ්‍යන්තර සංයු ගැන සිත යොමු කරමින්, සිල් මාතා කායිව් ඒ එක් එක් සංයුවන්හි දී තමාට ඇතිවන මනාපය හෝ අමතාපය ගැන හෝ විශේෂ සැලකිල්ලක් දැක්වූවා ය. ඇලීමෙන් ඇත් වූ අපක්ෂපාතී සාක්ෂිකරුවෙකු හැටියට මනසේ වෙනස්කම් හදුනා ගැනීමට ඇයට හැකි විය. මනසට එම මනෝමය සංයු හදුනා ගැනීමටත් ඒ අනුව එවාට දෙන අර්ථකරන ඕස්සේ ප්‍රතික්‍රියා දැක්වීමටත් ඇය ඇගේ සිතට ඕනෑතරම් තිදහස දුන්නා ය. ඇය ඇගේ කයේ තත්ත්වය ගැන දැන ගත්තේ ඉනුදියයන් විසින් හා සංයු මගින් හදුන්වා දෙන ආකාරයට ය. නමුත් එසේ ලබා ගත් දැනීම ඇය තිත්‍ය හා මනාප වශයෙන් හෝ අනිත්‍ය අමතාප වශයෙන් හෝ අත්දුටුවා ය. ඇයට දැන ගැනීමට අවශ්‍ය වූයේ, මනස එම සංයු තිරමාණය කළේ ඇයි ද යන්නත් මනස, රට අර්ථයක් ලබා දී හාත්පස පැතුරුවේ කෙසේ ද යන්නත් ගැන ය.

කායගතා සති හාවනාව වඩ්දී ඇගේ මනසට තිරායාසයෙන් තැගී ආ හැඟීම් ගැන විශේෂ අවධානයක් සිල් මාතා කායිව් දැක්වූවා ය. විද්‍යාත බාරාව ගලා යැම තවත් ආ පස්සට එහි ආරම්භය කරා ගෙන යැමට ඇයට හැකියාවක් තිබුණි. එනිසා එම කුමය පාව්ච්චි කරමින් උද්ගත වන සිතිවිලි සහ හැඟීම් එහි මූලාරම්භය වෙත යටා විමර්ශනය කිරීමට ඇය පෙළඳුණා ය. ඇය, ජරාවට පත් කළක් ගතවූ ගිරයක් ගෙන, කොටස් කොටස් වශයෙන් සංයු නො ගෙන මුළු කය ම එක් සංයුවක් වශයෙන් ගෙන ඒ ගැන අවධානය යොමු කළා ය. තිරායාසයෙන් එකට ක්‍රියාත්මක වන අවබෝධ යුතානය සහ හදුනා ගැනීම, සිතේ පතුලෙන් ම පැන නගින පිළිකුලක් ක්ෂණික ව එම එක් එක් ගිර සංයුව විනිවිද යව්මින් මතු වන බව අය වටහා ගත්තා ය. අරමුණ සහ අරමුණ බලන්නා එක් සංයුතියක් වනතුරු, ඇය එම අරමුණ ඇගේ අවධානයේ රඳවා ගත්තා ය. ඒ මොහොතේ දී සංයුව සහ හැඟීම රිකෙන් වික හැකිලි සිත පතුලට කිදා බැස විද්‍යානයෙන් මේ දෙකම උරාගන්නා තුරු පැවතුණි. ඒ සමග ම එම තත්ත්වය අතුරුදෙහත් විය. මෙසේ දුටු වහාම ඇය තැවත් ගිර සංයුව දෙසන් එයට ඇශ්‍රුණු පිළිකුල් හැඟීමටත් තම අවධානය යොමු කළා ය; තැවත් ඇය එසේ කළා ය. එවර ද සංයුව, හැඟීම සිතිවිල්ලත් සමග මිරිකි

එකක් වී, එය ආරම්භ වූ තැනට ගොස් විද්‍යාතාය අභ්‍යන්තරයේ අතුරුදහන් විය. මෙසේ දිගින් දිගට ම කරගෙන යදිදි, ඒ හැම අවස්ථාවක දී ම සංයුව සහ හැඟීම ආපස්සට අවුත් අතුරුදහන් විය. මින් අනතුරු ව සිසිදු පරිග්‍රමයකින් තොර ව සංයු සහ හැඟීම මනස තුළ ආරම්භක ස්ථානයට ආපසු අවුත් ක්ෂණයකින් අතුරුදහන් වීමට ඇගේ මනස සකස් විය.

සිල් මාතා කායිවගේ කාය ගතා සති හාවනාව තීරණාන්මක අවස්ථාවකට එළඹුණේ ය. රුපය කෙරෙහි, කය කෙරෙහි සිතෙහි ඇලීමට ඇති මූලික හේතුව පැහැදිලි ව අනාවරණය විය. ක්ෂණයකින් මතු වන පිළිකුල් හැඟීම එහි මූලික හේතුව සමග නැවත සම්බන්ධ වූ විට ඉතා පැහැදිලි අවබෝධයක් ඒ සුණයෙන් ම උදා විය ; පිළිකුල සහ ආකර්ෂණය යන හැඟීම දෙකම උත්පාදනය කළේ මනසයි ; ප්‍රසන්න බව සහ අප්‍රසන්න බව යන සංයු දෙකම මනස විසින් නිර්මාණය කරන ලද්දේ ය. එම ලක්ෂණ බාහිර අරමුණෙහි නො තිබුණි. ලස්සන අවලස්සන බැවි ඇතිකර ඇත්තේ මනස ය. බාහිර අරමුණට එය ඇති කිරීමට හැකියාවක් නොමැත. සත්‍ය වශයෙන් ම සිදුවන්නේ විද්‍යාතාය මොහොතෙන් මොහොත සංයුවන් හා සම්බන්ධ වෙමින් ඒ ඒ අනුව හැඟීම ඇති කිරීමයි. ඇගේ මනස හැම මොහොතක ම අප්‍රර්ව විතු මැවිචේ ය. - ඇ ගැන විතු සහ බාහිර ලෝකය ගැන විතු - මේ විතු පසුව විශ්වාසයක් ඇතිකරවන සත්‍ය දේ බවට රවටා ඇති.

මෙම අවස්ථාව එළඹිදේ අනන්ත වූ අවකාශයේ පැතුරුණු සිතෙහි යෝනිසො මනසිකාරය සහ සංයුවේ සවිස්තරන්වය එකවර ක්‍රියා කරන්නට පටන් ගත්තේ ය. එමෙන් ම මනොසංයුවන් හි පැවති මායාව ටිකෙන් ටික සිදී බිඳී යන්නට විය. විද්‍යාන ධාරාව තුළ හැඩයක් නැති සංයු අසිමිත සංඛ්‍යාවක් එකතු වෙමින් ඒ ක්ෂණයෙන් ම එය අහෝසි වී ගියේ ය. රුප සංයුව ඇතිවූ මොහොතේ ම රිට ආභාවක් හෝ හැඟීමක් ඇතිකර ගැනීමට පුරුම යෝනිසො මනසිකාරය එය වට්ලාගෙන අන්තර්ධාන කොට ඉනු තත්ත්වයක් ඇති කළේ ය. ගිණිය නොහැකි තරම් කයේ කොටස (රුප) හා සිතුවිලි (නාම) කිසිදු පිළිවෙළක් නොමැති ව එකක් පසුපස එකක් මතු වෙවි නැති වෙවි ඉනුයට යැම්මට පටන් ගත්තේ ය.

මිට පෙර කය සම්බන්ධ ව සංයු මතු වූ විට, රිට කැමැත්තක් දක්වා ආත්ම සංයුව තහවුරු කළේ ය. නමුත් අද එම සංයු මනසට ඇතුළු වෙත් ම

අහෝසි වී යන තත්ත්වයක් උදා වී ඇති හෙයින් එහි 'ආත්ම' සංඡාචක් ගොඩ නැගීමට කිසිසේත් ඉඩක් නැත.

මෙම සංඡාචන්ගේ ඇතිවීම නැතිවීම ඉතා ශිෂ්ටයෙන් සිදුවන හෙයින් හඳුනා ගත් සංඡා අභ්‍යන්තර ඒවා ද බාහිර ඒවා දැයි දැන ගැනීමට අවශ්‍යතාවයක්, ඔහුගැනීමක් සිත තුළ ඇති නො වේ. අවසානයේ විජානය තුළ මෙම රුප කලාප ඉවිධ ඉවිධ නැති වෙවි අතිමහත් වේගයක් තුළ වන හෙයින් ඒවා තෙරුම ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණි. සංඡාචක් අතුරුදහන් වූ වහාම එතැනි ඇති වූයේ ගුනා තත්ත්වයකි. - සංඡාචන්ගේ ගුනා තත්ත්වයකි.

- රුපයට නො ඇලෙන ගුනා තත්ත්වයකි. අතිශයෙන් පරිගුද්ධ වූ අවබෝධ ඇඟායක් පමණක් සිතෙහි ඉතිරි විය. සංඡාචක් විදුලි සැරයක් සේ ඇති වී නැති වී යන ක්ෂණයෙන් ම ගුනා තත්ත්වයක් ඇතිවන බව මනාව අවබෝධ විය. මෙම මොහොතේ සිට සිල් මාතා කායිවිගේ මනස ආය්චර්යවත් අතිපිරිසිදු තත්ත්වයකට පත් වුණි. කය පැවතුණ ද, දැනීම ගුනා ය. කිසිදු සංඡාචකට ඇගේ සිතෙහි රදි සිටීමට නොහැකි විය.

මෙම ප්‍රජාච සිල් මාතා කායිවිගේ ජීවිතයේ මහත් පෙරලියක් ඇති කළේ ය. ඇය සත්‍යය ඇති සැටියෙන් ම දැන ගත්තා ය. විජාන ධාරාව ඇති කරන සංඡා මායාකාරී බව ද එම මායාකාරී තත්ත්වය මත සකස් වන පිළිකුල් සහගත සහ ආකර්ෂණීය හැඟීම මිත්‍යාචන් බවද ඇයට වැටහුණි. මනාප අමනාප සිතිවිලි දෙක ම සිතෙහි පත්‍රලෙහි අවශක්තව නාමරුපයන් විකෘති කර විජාන ධාරාව ඔස්සේ පැන නැගුණු සංඡා බව ඇයට වැටහුණි.

එම සංඡාචන්හි සත්‍ය තත්ත්වය වැටහුණු කළ එම සංඡාචන්හි කිසිදු වටිනාකමක් ද නැති බැවි අවබෝධ විය. එවිට සංඡාචන්හි මතුපිටින් පෙනෙන ලේකය විනාශ වී යයි. ඒවාට ඇද තුළ තිබූ ඇල්ම ද ඒ සමග ම නැති වී ගියේ ය. මනස විසින් නිර්මාණය කළ සියලු සංඡාචන් නැති වූ කළ එම රුපයන්ට තිබූ ඇල්ම ද නැති වී ගියේ ය. ඉන්දියන්ගෙන් ඇතිකරන සෑම තත්ත්වයන්ගෙන් ම ඇගේ මනස ඇත් වූ කළ ඇගේ මානසික තත්ත්වය ගමහිර වූ ගාන්ත වූ අවස්ථාචකට පත්වූ බවක් ඇයට වැටහුණි.

අවසානයේ ගේර සංඡා නග්න ඒවා වූව ද ඇගේ මනසේ විජාන වපසරියේ පැවතුණේ නැත. ඇගේ මනසේ කිසිදු රුපයක් හැඩියක් තදින් අල්ලා ගැනීම

සඳහා නො යුතුණු හේයින් ඇය රුප ඇති තලයක කිසිදා නො උපදින බවට සිල් මානා කායිවි වටහා අවබෝධ කර ගත්තා ය. සාමාන්‍ය මනසක පවත්නා හොඟික රුප සංයුතා සහ රුප සම්බන්ධිත සීමා සම්පූර්ණයෙන් අහෝසි වී ගොස් ය. ඇයට ඇය දිය වී ගියාක් මෙන් දැනුණි. ප්‍රසාරණය වී අන් හැම වස්තුවක් සමග මිශ්‍ර වුවා සේ හැගුණි. විශ්වයන් සමග එක්වුවා හා සමාන හැගීමකි ; ඇතුළත තැන්පත් ය ; ගාත්ත ය ; බාධාවන්ගෙන් තොර ය ; කිසිවකට යටත් ව නො පවතින බවකි ; උත්තරීතර ගුනාතාවයකි ; පිරිසිදු ය; ප්‍රහාස්වර ය ; නිසල ය.

ජාතීයද්ධිත්වය

කුත්‍රුලු වනැන් සන්සය ස්විජාච්‍යයි

ඩිය දුබල වනුයේ බලුහන්කාංගයන් ඇතුළු වන

බානිස් ඇතුළු වනැන එළිඟන්නා ගෙයිනි.

දෙව්මින්ස් සෞඛ්‍යන්ස් තැයීම් උපද්‍රවා

ඡ්‍රී වන තට තටත් සිනිරිල් ගොඩ නංචා

වනැනෝ සන්ස ස්විජාච්‍යය ඇත්ති කරවන තුළ ඡවත්වාගෙන යයි.



මනසේ ප්‍රහාස්වර පවිත්‍රත්වය

සිල් මාතා කායිවිට අයත් කුටිය, සක්මන් මළව, මහෝගනි ගස යට තැනු කුඩා මැස්ස වසර පුරා ඇගේ නොවෙනස් මිතුරේ වූහ. අනෙක් සිල් මාතාවන් සමහර සතර පොහොය දිනයන්හි දී ආචාරය මහා බෝවා හිමි බැහැ දැකීමට ගිය ද, සිල් මාතා කායිවි මලුවනට එක් නො වූවා ය. එම දින වකවානු තුළ දී ද ඇගේ හාවනා පුහුණුව තීවු කර ගතිමන් වැඩි දියුණු කළා ය. හාවනා පුහුණුව සඳහා දවසේ වැඩි කායලයක් කැප විමෙන් යෙදෙවිට ද ආචාරය මහා බෝවා හිමිට ඇ තුළ තිබූ අතිමහත් කෘතයෙකා පුර්වක ගොරවය බිඳක් වත් අඩු නො වී ය. සැම දිනක ම උදෑසන ඇය උන්වහන්සේ වෙනුවෙන් කුඩා බත් මුලක් සහ මුලත් පුවක් මල්ලක් සකසා පිළියෙල කළා ය. දිනපතා උන්වහන්සේට දානය රැගෙන ගොස් පිළිගැනීමේට එක් සිල් මාතාවක් නම් කළා ය. මහා බෝවා හිමිට දානය ඇය පොදුගලික ව රැගෙන ගියේ ඉතා කළාතුරකිනි. එසේ ගිය දිනවල දී පවා උන්වහන්සේ සමග සාකච්ඡා කිරීමට ගත කළේ ඉතා වික වේලාවකි.

ආචාරය මහා බෝවා හිමිගේ ආරණ්‍යය පිහිටා තිබූණේ නගරයට රසාන දෙසිනි. සිල් මාතා කායිවිගේ ආරණ්‍යය රට සැතුපුම් දෙකක් ඇතින් පිහිටා තිබූණි. බාන් පුඹායි සායි පිහිටියේ හරි මැද ය. ආචාරය මහා බෝවා

උන්වහන්සේගේ පුදකලා වාරිකා ගැන කිසිවෙකුට නො කිව ද සිල් මාතා කායිටි උන්වහන්සේගේ ගමන් බිමන් ගැන ඇගේ ආධ්‍යාත්මික ගක්තිය තුළින් දැන සිටියා ය. උන්වහන්සේ ආරණ්‍යයෙන් පිට ව ගිය දිනය සහ තැවත ආරණ්‍යය ජ්‍යෙෂ්ඨ නියමිත දිනය ඇය හෙඳින් දැන සිටියා ය. ආචාර්ය මහා බෝධ්‍ය හිමි, අරණීන් පිට වූ කළ අවට පරිසරය අමුතු ශිතලකින් පිරෙන බව ඇයට හැගෙන බව ද මාස ගණනක් උන්වහන්සේ පිටව සිටියක් තැවත පැමිණෙන විට පරිසරය අවට අමුතු උෂ්ණත්වයක් පැතිරෙන බව ද ඇය පැවසුවා ය. ශිතල සහ උණුසුම ඇයට හැඟෙන් බාහිර ව ඇති වූ සංඡා හේතුවෙනි ; නමුත් අවබෝධය පැන තැගෙන් හදවත තුළින් ය.

ආචාර්ය මහා බෝධ්‍ය හිමි ආරණ්‍යයෙන් පිටව ගොස් ඇති බැවි දැනගත් වහා ම සිල් මාතා කායිටි උන්වහන්සේ වෙනුවෙන් බත් සහ බුලත් පුවක් සූදානම් නො කරන ලෙසට අනෙක් සිල් මාතාවන්ට දැන්වූවා ය. මාස කිපයක් පසු වූව ද බෝධ්‍ය හිමි තැවත එන බැවි දැන ගත් වහා ම ඇය එම දැ පිළියෙල කරන ලෙසට සොහොයුරි සිල් මාතාවන්ට උපදෙස් දුන්නා ය. ආචාර්ය මහා බෝධ්‍ය තෙරැන් වහන්සේ ආරණ්‍යයේ වැඩ සිටින අවස්ථාවන්හි බෙරි වූ බත් සාමාන්‍යයෙන් උන්වහන්සේ සඳහා පිළියෙල කෙරිණි.

නමුත් වාරිකාවන් නිම වී උන්වහන්සේ තැවත ආරණ්‍යයට එන දිනයේ දී බෙරි නො කර විශේෂ කුමයකට බත් පිළියෙල කිරීමට ඔවුනට උපදෙස් දුන්නා ය. එවන් දිනයන්හි පාන්දරින් බත් බුලත් රැගෙන යන සිල් මාතාවන්ගෙන් තමන් ආරණ්‍යයට එන දිනය දැන ගත්තේ කෙසේ දැයි උන්වහන්සේ විමසුහ. පෙර දින රත්තියේ උන්වහන්සේ ආරණ්‍යයට පැමිණී බව දැන ගැනීමට කිසිවෙකුට කාලයක් තැති බැවි උන්වහන්සේ දන්නා හෙයින් එසේ විමසුහ. සිල් මාතාවේ උන්වහන්සේගේ පැමිණීම ගැන සිල් මාතා කායිටි ඔවුනට දැන්වූ බවත් එබැවින් සූපුරුදු ආහාර ගෙන එමට උපදෙස් ලද බවත් දැන්වූහ. මෙය බොහෝ අවස්ථාවල සිදු විය. උන්වහන්සේ යන එන දිනයන් දැනගැනීමේ හැකියාවක් ඇයට තිබුණි. එය කිසි දිනක වැරදුණෙන් තැත.

මනසේ නෙසරිගික ව පවත්නා පවතුන්වය උපයෝගී කොටගෙන, එකක් පසුපස එකක් දීව යන විශේෂිත විද්‍යානමය සංඡා මගින්, විවිධ මානසික සිද්ධීන් විමර්ශනය කරන ආකාරය කායිටි සිල් මාතාව දැන සිටියා ය. පවතු මනසක් තුළින් තිරායාසයෙන් ම ගලා යන විද්‍යානය සංඡා බිඛ කිරීමේ ක්‍රියාකාරීත්වය

සිදු කරන බැවි ඇය දැන සිටියා ය. එම ක්‍රියාවලියේ දී එක් එක් සංඡාවන් හඳුන්වා දෙමින්, ඒවාට අර්ථකථන දෙමින් ක්‍රියාකාරී වේ. එහි මූලාරම්භය වූයේ නිසල පවිතු මනස ය. එතිසා සිත පතුලේ ගැඹුරු නිසල පවිතු නිධානයේ සිට, යන්තමින් සෙලවී ආරම්භ වන විද්‍යාතය, මත්වන මොහොතට ඇය අවධානය යොමු කළා ය.

සැම විත්තක්ෂණයක් නො හැඟීමක් නො දැනෙන ක්ෂේක මොහොත් දී, මනස තුළ සිහින් තරුගයක් සිහින් ව මතුකර, ඒක්ෂණයන් ම අතුරුදහන් වේ. මෙම එක් එක් තරුගයන් වෙන වෙන ම ගත් කළ ඒවායේ කිසිදු අර්ථයක් නොමැත. එම තරුග විදුලි සැරයක් සේ 'දැනීමක' ඇතිකර, සලකුණක් නො තබා අතුරුදහන් වේ. අසම්පුර්ණ අදහස්, සංස්ඛාර මූල බාතු, ක්ෂණයක් ක්ෂණයක් පාසා මතු වෙමින් ආරම්භයක් සහ අවසානයක් පැහැදිලි ව පෙන්වමින් ගිනි පුපුරු සේ ක්‍රියාත්මක වේ. නමුත් එක් එක් විත්තක්ෂණයන් දනවන හැදින්වීම මනස තුළ සෙමින් ක්‍රියාත්මක වේ. පුරුණ සංකල්පමය සංඡාවක් ගොඩ නැගීමට ප්‍රථම විද්‍යාත ධාරාව මෙසේ මේදුමක් ලෙසින් මොහොතින් මොහොත සකස් වේ. මෙසේ ඇති වෙවි නැති වෙවි ක්‍රියාත්මක වන මතකය සහ විත්තක්ෂණ පුද්ගලයෙකුගේ පැවැත්මක් ඇති බව මවා පායි.

ස්වාභාවික ව මොහොතින් මොහොත සිතක ඇතිවන නැතිවන මානසික සංසිද්ධීන් සංකල්පමය සංඡා ඇති කරයි. මෙම මානසික සංසිද්ධීන් නට අවබෝධ ඇුතයක් නොමැත. එනමුද මෙම සංසිද්ධීන් ගැන නිවැරදි අවබෝධයක් ලබා ගත හැක්කේ මනසේ පවිතුකාවය තුළින් ය. මෙය යථා තත්ත්වය විනිවිද දැක ඇතිවන අවබෝධයයි. ප්‍රවිත මනස ද්විත්ව ක්‍රියාවලියක් නො වේ ; එය එක ම සත්‍ය යථාර්ථයකි. හදවත පතුලෙන් ආරම්භවන විද්‍යාත ධාරාව ද්විසංකල්පයක් මායාකාරී ව මතු කරයි - ඇතුළත සහ පිටත - දැනගන්නා දෙය සහ දැනගන්නා පුද්ගලයා.

රුප සහ සංකල්ප සංසිද්ධීන් සකස් වනුයේ විද්‍යාත ධාරාවේ ක්‍රියාකාරීත්වය හේතු කොට ගෙන ය. සැම සත්ත්වයෙකුගේ ම සිතක පවතින සියුම මෝහය හේතු කොට ගෙන රුප සහ සංකල්ප හඳුනා ගැනීමේ අවබෝධය විද්‍යාතයේ නිරමාණයන්ට ආකර්ෂණයන් ඇලේ. පුද්ගලයෙක් ය, සත්ත්වයෙක් ය, යනුවෙන් තින් අල්ලා ගන්නා මනස මූළ තුළ ආත්ම සංකල්පය ඇති කරයි. නමුත් සිතිවිලි සහ හැඟීම මනසේ සකස් වූ දර්මකාවයන් ය ; මනසේ පවිතු

සාරය නො වේ. මනසේ පවිත්‍රත්වය විද්‍යාන ධාරාවට එක් වූ කළ අපිරිසිදු සංඡාමය සංසිද්ධියක් ගොඩ තගයි. ආත්ම යන සංඡාමය ධර්මතාවය දැඩි ව ගුහණය කර ගැනීමේ අරමුණ හේතුවෙන් පැන නැගුණකි.

පවිත්‍ර මනස, රුපයන්ගෙන් සමන්විත නො වන බවත් සංඡාවන් වර්ධනය නො කරන බවත්, සිල් මාතා කායිවි දැන තත්තා ය. පවිත්‍ර මනසින්, එනම් සම්මා සතියෙන් සිතෙහි පහළවන සංසිද්ධින් දෙසි තිරයාසයෙන් බලා සිටින කළේහි සංඡා පාදක කොට ඇතිවන සංස්කාරවලින් ඇය නිදහස් වූවා ය. සංස්කාර ඇතිකර මනස තුළ ස්ථීර පැවැත්මක් ඇති කිරීමට පෙර ඇය ඉන් නිදහස් වූවා ය. සංඡා මත සංකල්පනාවන් හෝ සිතිවිලි සම්පූර්ණ ව සකස් වීමට පෙර යෝනිසො මනසිකාරය යොදවා මතුවීමට ආ සිතිවිලි අත හැර ගුනා තත්ත්වයකට යැමට ඉඩ හැරියා ය. අවසානයේ, අත හැරීමේ ගුණාගය වර්ධනය වූ පවිත්‍ර මනසේ ක්‍රියාකාරත්වය ඉතා ප්‍රබල ව ක්‍රියාකරන්නට විය. එසේ ක්‍රියාකරමින් සිත තුළ තදින් කා වැදීමට යන්න දරන සිතිවිලි, මනසිකාර ඒ ඒ මොහොතේ ම අහොසි කරමින් හැඟීම නැති ගුනා තත්ත්වයකට සිත ගෙන යැමට හැකි විය.

මෙම අවස්ථාව එළඹුණු කළ සිල් මාතා කායිවිගේ මනස සංග්‍රාම භූමියකට පරිවර්තනය විය. විද්‍යාන බලස්නා බොහෝමයක් ඇලීම් සහිත ව වටකර ගෙන ඇත. ඒවා මරදනය කරමින් මනස තුළ කිසිවක් ඉතිරි නො වන සේ වනසා ගුද්ධ කළා ය. අසීමිත රුප කළාප මතු වෙවී එදාදී, ගැහුරු ගුනාතාවය ඒවා දියකර හැරියේ ය. එසේ හෙයින් මනසේ යථාභ්‍යත ඇානය සැම මොහොත්ක දී ම පවිත්‍ර ව ප්‍රහාර්වර ව ඉදිරියෙන් සිටියේ ය.

මොහයෙන් වටවූ මානසික සංසිද්ධින් ප්‍රඥාවෙන් විනිවිද දකිදීදී පවිත්‍ර දැනීම සියලු සංකල්පයන් අත හැර දැමී ය. ඒ හැම සංකල්පනාවක් ම මනසෙහි ඇතිවූ අතරට සංඡා තරංගයන් පමණකි. මානසික වශයෙන් එම සංඡා කෙසේ මතු වී පැමිණියන් ඒ හැම රුපයක් ම සංඛත ය, සකස් වූ රුපයන් ය. ගුනා කරා යන මනසේ සම්මත ක්‍රියාවලිය ය. විශේෂත්වයක් නොමැත.

කළේ ගණනක් සංසාරය පුරා ඇ සමග පැමිණි සංකල්පනා නිර්මාණය වූ කුමය ඇගේ භාවනාව තුළින් සිල් මාතා කායිවි විනාශ කර දැමුවා ය. තිරයාසයෙන් උපදින සිහිය යනුවෙන් දක්වන කිසිදු සිතිවිල්ලකට නැගී සිටීමට

හෝ සකස් වීමට හෝ ඉඩක් නො ලද්දේ ය. ඇගේ සිත තුළ මේ වන විට නිරායාසයයෙන් ක්‍රියාත්මක වන යථාභුත යුතානය පිරිසිදු ය. මායාකාරී නොවන අවධානයකි. පිරිසිදු ව ප්‍රඟාව ඉස්මතු කර දුන්නකි. ඇත්ත ඇත්ත සැටියේ දකින ප්‍රඟාවන් මහස තුළ සකස් වන මහසිකාරයන්හි ආත්ම සංකල්පයක් නොමැති බැවි දැන ගන්නා විට එම සිත ඇලීමක් නොමැති විමුක්තියක් කරා සිත ම මෙහෙයවයි. සිතෙහි අවධානය කෙටිවන විට සිතෙන් උත්පාදනය වන තරංග ද අඩු වී සීමිත වේ. සිල් මාතා කායිවි තම සිත තුළින් උපදින සංඡාමය සංසිද්ධියෙන් ඇත්ත වශයෙන් ක්‍රියාත්මක වන අපුරු විමර්ශනය කොට නොදාකාර ව දැන ගන්නා ය. පවිත්‍ර ප්‍රහාස්ච්වර සිත එසේ උපදින සංඡා සමග කිසිදු සම්බන්ධතාවයක් ඇති නො කර ගන්නා බව ඇය තරයේ දැන ගන්නා ය. සිතිවිලි සහ සංකල්පනා සිත තුළින් මතුවේම සම්පූර්ණයෙන් ම නතර විය. යථා තුත යුතානයෙහි පමණක් සිත රද්‍යව තැබ්වන.

අතිශයින් සියුම් පවිත්‍ර අවබෝධයක් හැර මුළු විශ්වයේ ම පැතුරුණු සම්මා සතියකි. කිසිවක් පෙනෙන්නට නොමැත. කාලය සහ අවකාශය සකස් වීම අබවා ගිය මනසකි. මුළු විශ්වය ම විනිවිද දකින ඇලීමකින් නොර දීප්තිමත් වූ විශ්වය ගුනා වූ පවිත්ත්වයකි. කිසිවක් නො පැවතෙන බව හගවන එහෙත් සියුම් දැනීමක් පමණක් පවතින්නකි. සිතෙහි පවිත්ත්වය මෙතෙක් කළු වසා සිටි සියල්ලෙන් පිරිසිදු වූ ඇගේ මහස සත්‍ය වූ විත්ත බලය අනාවරණය කර දුනී.

මෝහය දනවන කෙලෙස් සම්පූර්ණයෙන් ම විනාශ කළ විට ඇගේ මහස අතිශයින් දීප්තිමත් වූ න්‍යාෂ්ටියකට එකතු විය. කෙනෙකු මෝහනයකට පත්කරවන තරම් වූ මහසේ ඇතිවූ එම ප්‍රබල ප්‍රහාස්ච්වර අතිලත්කෘෂ්ට තත්ත්වය, දුක් නැතිකිරීම සඳහා ඇය මෙතෙක් කළු විදි දුෂ්කර කාලය නිම වූයේ යයි හගවන පණිවිධිය ස්ථීර වශයෙන් ම ලැබුණේ යයි ඇයට වැටුපුණි. ආත්ම සංකල්පය සකස් කිරීමට බලපාන සියලු ම කරුණු අත හැරියාට පසුව ඇගේ සිත මැද ඉතිරි වූයේ අතිශයින් ප්‍රහාස්ච්වර වූ තත්ත්වයක් පමණි. වවතින් තේරුම් කර විග්‍රහ කිරීමට නොහැකි තරම් ඇයගේ යථාභුත යුතානය තීවු ව සියුම් ව ක්‍රියාත්මක විය. අතිශයින් සියුම් දීප්තිමත් ප්‍රඟාවකි. මෙම අවස්ථාවේ පෙර අත් නො පුව විශ්මයෙනක ප්‍රිතියක් ඇගේ මහස පුරා පැතුරුණි. එම සතුට සංසිද්ධියෙන් සකස් කරවමින් ජීවින් උපදේශන තත්ත්වයෙන් ඇය අත්මිශ්‍රණ බව

හගවන ප්‍රිතිමත් අවස්ථාව මෙය බව අවබෝධ විය. එම ප්‍රඟාලෝකය කිසිදු අවදානමකට ලක් නො වන ඇගේ මනස පුරාම වැස්සුණු තත්ත්වයකි. කිසිවකට බලපැමක් කළ නො හැකි උත්තම තලයකි. සිල් මාතා කායේ හට ඇය නිවන් මගෙහි අවසන් හිණි පෙන්තට නැඹි බව සක්සුදක් සේ අවබෝධ විය.

ක්‍රිජ්‍යාලි විදුලි පැසයකින්
 බෝගය තැනැවුම් ව දුටු කළ
 මෙසේ දුත් කන්දාන්වකට යට වී ඇම් ගැම් සිටීම ගැන කළකින්
 දැක්වී ව අලුලාගෙන සිටීම ලිඛිල් ක්තු ඇත.
 එම සිංහල මොශනා ගැඟී දී ඇප භද්‍යත්වල දැක්වන ගිණ්ද්‍ය ඇතු වී යයි.
 එවිට භද්‍යතා තුළින් ස්වාධාවිකව ම
 දුකින් විදිම වැන රේ.



මලින් පිරිඹු මහොගනි

1952 ඔක්තෝබර් මස මැයි භාගයේ ඇගේ සක්මන් මළව ඉස්මත්තේ ඇති දැවැනීත මහොගනි ගස පුරාම මල් පිළි අවට පරිසරය ම දීප්තිමත් කරවන දර්ශනයක් මවා පැවේ ය. එක් සැන්දැවක, එම මලින් පිරිඹු ගස යට ඉදිකර තිබූ මැස්ස මත, සිල් මාතා කායිවි වාඩි වී සිටිද්දී ඇගේ කාන්තිමත් මනසට අදහසක් මතු වී ආයේ ය. ඇය මුහුණ දුන් අනියෝගය ගැන ආචාරය මහා බෝට්ටා ස්වාමින් වහන්සේට දැන්වීමට සුදුසු කාලය පැමිණ ඇතැයි සිතුවිල්ලක් මත්වී ය. ඇයට මෙවන් ප්‍රභාස්වර මනසක් ලබා ගැනීමට දෙරිය දී ඇයට උනන්ද කළේ උන්වහන්සේ ය.

උන්වහන්සේ ඇ කෙරෙහි තැබූ විශ්වාසය මත, ඇය ලද ජයග්‍රහණයේ මල්පලවලින් තම ආචාරයට කෘතගුණ සැලකීමේ කාලය පැමිණ ඇති බැවි ඇයට වැටහිණි. සතර පොහොය දිනයන්ගෙන් එක් පොහොය දිනයක් වූ එදින, සවස් යාමයේ සිල් මාතා කායිවි තවත් සිල් මාතාවන් කිහිප දෙනෙකුන් සමග තම ආරණ්‍යයෙන් පිට වූවා ය. කුමුරු යාය අද්දරට පැමිණි සිල් මාතා කණ්ඩායම දුෂ්කර බැවුම් සහිත කන්ද නැග ආචාරය මහා බෝට්ටා හිමි වැඩ සිටි ගල් ලෙන වෙත පැමිණියහ.

ගල් ලෙන ඉදිරියේ වාඩි වී සිටි මහා බෝවා හිමි දුටු සිල් මාතා කායිලි තම ආචාර්යන් වහන්සේගේ පාමුල දෑනින් වැශී මහන් ගෞරවයකින් වන්දනා කළා ය. අනතුරුව සතුටු සාම්ලි කතාවහි යෙදුණා ය. සූහද කෙටි සාකච්ඡාවකින් පසු, දැන් එක්කොට තම ආචාර්යන් වහන්සේට හිස නමා වැද ගෙන ම පාපොච්චාරණයකට අවසර පැතුවා ය. පසුගිය වසර කුල ඇ ලද ප්‍රගතිය පියවරෙන් පියවර ඉතා ප්‍රවේෂමත් විස්තර කළා ය. සංඛ්‍යා වස්තුන් ගෙන් පරිබාහිර වූ මුළු විශ්වය ම විනිවිද දැකිය හැකි දීප්තිමත් ගුනාත්වයක් කරා ගිය ඇගේ මතස ගැන ඇය 'සිංහ නාද' කළා ය.

අදගේ සවිස්තර දේශනයට සවන් දීමත් අනතුරුව ආචාර්ය මහා බෝවා හිමි හිස ඕස්වා තැන්පත් ස්වරයෙන් "ඡ්‍රැවර ද ?" සි ඇසුම්වේ ය.

සිල් මාතා කායිලි හිස සැලුවා ය.

ආචාර්ය මහා බෝවා මද වේලාවක් තිහඹ ව සිට අනුගාසනාව ආරම්භ කළේ ය.

"මානසික සංසිද්ධින් විමර්ශනය කරදීදී, ඔබ ඉන් සම්පූර්ණයෙන් ම ඔබට යමින් විමර්ශනය මෙහෙයවදීදී, කෙලෙස් අංශ ඉතිරි ව ඇති විදානය, දීප්තිමත් අවබෝධය පිහිටා ඇති න්‍යාම්විය කරා ගෙන ගොස් පවිත්‍ර මතසේ ස්වභාවයෙන් ම පවතින ප්‍රහාස්වරය හා එක් වී මිගු වේ. මෙසේ ඇතිවන ප්‍රහාස්වරය කොයිතරම් වඩි කරවන ප්‍රබල එකක් දැයි කියනොත් තිරන්තරයෙන් ක්‍රියාත්මක වන සති ඉන්දිය සහ ප්‍රජා ඉන්දිය පවා රට වඳි වේ. එවිට මතසේ ඇතිවන දීප්තිය, පැහැදිලි බව අන් කිසිවක් හා සංසන්දත්‍ය කිරීමට බැරි තරම් ගරු ගාම්ඩිර දීප්තිමත් පැහැදිලි බවකි. මෙම දීප්තිමත් පවිත්‍රත්වය උතුම් ගිලය හා උසස් වරිතවත් බව සංකේතවත් කරන ආධ්‍යාත්මික උච්චතම ප්‍රතියයි. ඒ ඔබේ මුළු ම ආත්මීය හැඟීමේ ආරම්භයයි. ඔබගේ පුද්ගල හාවය දනවන න්‍යාම්විය සි.

නමත් මේ සියුම් ආත්මීය හැඟීම ඇති වෙමින් නැති වෙමින් දිවෙන සංසාරයට ඇලීම ඇති කරවන මුළුක තිධානය ද වේ. මේ මොහොත වනවිට මතසේ පහළ වී ඇති ප්‍රහාස්වරය වෙත කෙනෙකු පොලඹවා ඇද ගැනීම, එම සත්ත්වයා අනන්ත වූ සංසාර වතුයේ ඉපදීම උපාදාන කරමින් මරණය ඉවසා

දරා ගනීමින් නො තවත්වා රැගෙන යාමට හේතු වේ. මෙම මූලික ඇලීම ඔබට ආත්මිය සංකල්පය රෝපණය කරන මුලාවයි, මෝහයයි. වියුනයේ අඩංගු වන සියලු ම කෙලෙස්වලට වග කිව යුත්තේ මෝහයයි. ඉන් ගැලීම් පලා යා හැක්කේ ද වියුන බාරාව ක්‍රියාත්මක වන වේය තුළින් ම ය. මේ ක්ෂේත්‍රයේ දී මෝහය අතිප්‍රබල ව පාලනය කරයි. නමුත් සතිය සහ ප්‍රඟාව, වියුන ක්‍රියාකාරිත්වය අහෝසි කිරීමට දක්ෂ වන්නේ තම්, මෙම පිටතට පලා යැම වසා දැමිය හැක. එනම් සංකල්පනා මගින් ඇතිකරන මෝහය අතිය වී තවති. මෙසේ පිටතට ගාලා යන සියලු මාර්ග කපා විනාශකාට අක්‍රිය කළ පසු, සිත අහඛන්තරයේ ක්‍රියාකාරී වීමට මෝහයට අවකාශයක් නො ලැබේ. නමුත් සියල්ල දන්නා යානය පවතින එම දිප්තිමත් ත්‍රාත්මිකයට බලෙන් එකතු වේ. මෙම සියල්ල දන්නා ත්‍රාත්මිකය ගුනු වූ දිප්තිමත් තැනකි. මවිතයට පත් කරවන ප්‍රබල තැනකි.

නමුත් මෙම දිප්තිමත් ගුනුතාවය නිර්වාණයේ අත්දිකින ගුනුතාව යයි වරදවා නො සිතිය යුතුයි.

මෙම අවස්ථා දෙක දහවල සහ රාත්‍රිය මෙන් ලොකු වෙනසක් ඇත. දිප්තිමත් මනස, තිරන්තරයෙන් ඇති වීමේ වතුය ක්‍රියාත්මක කරන ආරම්භක මනසයි. නමුත් ඉපදිම සහ මරණයෙන් නිදහස් වූ අතිපිරිසිදු මනසේ සාරය එය නොවේ. එම දිප්තිය ඉතා සියුම් වූ ස්වභාවික තත්ත්වයකි. ඒකාකාර ව පවතින පැහැදිලි දිප්තිය, ගුනු තත්ත්වයක් ඇතැයි යන හැඟීම ඇති කරයි. මෙම තත්ත්වය නාම රුප ස්වභාවය ඇති වීමට ප්‍රථම ඔබගේ ස්වභාවයයි.

නමුත් ඔබ තවම නිවතට පැමිණ නැත.

මෙය යථාභ්‍යත අවබෝධය පමණක් ප්‍රකට ව ඇති අතිශයින් පිරිසිදු මනසේ එක් විශ්වාසනක, උතුම් අවස්ථාවකි. අවසානයේ දී මනස සියලු රුප සහ සංයුත්වන්ට ඇති ඇලීම අත්හැරිය පසු, යථාභ්‍යත යානය අතිපිරිසිදු තත්ත්වයන් ඇතිකර ගනී. එය සියල්ල අතහැර ඇත. නමුත් එය. අත් හැර නැත.

විනිවිද ගිය මෝහය ඇති ව එහි සත්‍ය තත්ත්වය නො දැන ‘එය’ එහි ම රදී සිටී. මේ හේතු කොට ගෙන මෙම දිප්තිමත් යථාභ්‍යත සාරය, ඉතා සියුම් ආත්මිය තත්ත්වයකට ඔබ නො දැන ම වැටී ඇත.

මෙම අවස්ථාවේ අත්දකින ප්‍රිතිය සහ දීප්තිය, මනසේ අසංඛත සාරයක් යයි විශ්වාස කිරීමට ඔබ නො දැනුවත් ව ම පෙළඳීමි. මෝහය හේතුවෙන් මෙසේ සඳහා 'සංඛත සාරය' මෝහය ගැන තැකීමක් නො කර, ඔබ මෙම ගක්තිමත් මනස අවසාන ප්‍රතිඵ්‍යා යයි වරදවා පිළිගනී.

ඔබ මෙම අවස්ථාව නිවන යයි විශ්වාස කරයි.

සියල්ල ප්‍රහිණ කළ පාරිගුද්ධ මනසේ ඉන්තාව යයි ඔබ වරදවා පිළිගනී.

තමුන් ඔබ මෙසේ අත් විදින ඉන්තාවය දීප්තිය පැහැදිලි බව සහ ප්‍රිතිය යනාදිය කවමත් මෝහයෙන් බැඳී ඉතා සියුම් අවස්ථාවන් ය. ඔබ මෙම ඉන්තාවය ඉතා ප්‍රවේශමත් විදරුණාවෙන් ලත් පිරිසිදු අවධානය එහි ම රඳවා තීවු ව බලා සිටියහොත් එය, (මනස එවකට පත්ව ඇති තත්ත්වය) ඇත්ත වශයෙන් ම ඒකාකාර ව නො තිබෙන බවත් ස්ථීර ව පවතින්නක් නො වන බවත් පෙනෙනු ඇතේ. මෙම තත්ත්වය මෝහයේ මූල බිජ ඇතිකරන, ඉතා සියුම් සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්වයක් හේතුවෙන් ඇති කරවන ඉන්තාවයකි. සමහර විටක එහි යාන්තමට සෙලවීමක් ඇති කර වෙනස් වීමක් ඇති කරන බවක් පෙනේ. මනසේ මෙම තත්ත්වය ද වහා වෙනස් වන සූජ තත්ත්වයක් බව ඔබට වැටහිමට එම සෙලවීම ප්‍රමාණවත් ය. සියල්ල සංඛත සංසිද්ධීන් හෙයින් ඉතා සියුම් වෙනස්වීම පවා අනාවරණය කර ගත හැක. මොන තරම් සියුම් දීප්තිමත් ගම්හීර තත්ත්වයක් ඇති වුවත් එහි අස්ථීර වූ අනිත්‍ය වූ ලක්ෂණ අනිවාර්යයෙන් පහළ කරයි.

මෙය නිරවාණය නම්, මනසේ ඇති වූ මෙම පිරිසිදු ආකර්ෂණීය තත්ත්වය වෙනස්වීම්වලට භාජන වන බව පෙන්නුම් කරන්නේ කුමකට ද ? එය නිත්‍ය ව පවතින සත්‍ය වූ තත්ත්වයක් නො වේ. දීප්තිමත් ආලේඛය විහිදෙන න්‍යාෂ්ටීය දෙස අවධානය යොමු කරන්න. මෙම දීප්තිමත් ආලේඛයට ඇත්තේ ද අනිත්‍ය ලක්ෂණයන්ම ය. වහ වහා වෙනස් වන අසම්පූර්ණ අස්ථීර තත්ත්වයකි. නිවන් මග එදාදී ඔබ වරින් වර අත හැර දැමු අන් සැම මානසික සංසිද්ධීයක් මෙනි. වෙනසකට ඇත්තේ ඔබ එහි දකින කාවදින දීප්තිය, අන් සැම ආලේඛයකට ම වඩා ප්‍රභාස්වර බව පමණකි.

කිසිවක් නැති හිස් කාමරයක හරි මැද ඔබ සිටගෙන සිටිනවා යයි සිතන්න. ඔබ වට පිට බලදු ඔබට පෙනෙන්නේ හැම අතින් ම හිස් වූ කාමරයකි. හැම තැන ම හිස් ය. ඔබ හැර අන් සැම තැන ම හිස් ය. ඔබ වටා ඇති මුළු කාමරය ම හි හිස් ය. කාමරයේ හරි මැද ඔබ සිටගෙන අවට ඇති හිස් බව අගයමින් සිටී. නමුත් ඔබ එහි සිටින බව ඔබට අමතක විය. කාමරයේ හරි මැද ඇති ඉඩකි ඔබ සිටගෙන සිටී. එවිට කාමරය හිස් වන්නේ කෙසේ ද? කවිරු හෝ එම කාමරයේ රඳී සිටින තාක් ඒ කාමරය හිස් නැතැ. ඇත්තෙන් ම හිස් කාමරයක් බවට පත් වනුයේ ඔබ කාමරයෙන් පිට වූවාට පසු ව බව ඔබට වැටහිය යුතු ය. ඔබ තුළ ඇති මෝභාධික ආත්මිය සංකල්පය ප්‍රහිණ වන්නේ මෙසේ ඇත්ත්වූ මොහොතෙහි දී ය. විතමෝෂ වූ, පවිතු වූ නිදහස් මනසක් ඇතිවන්නේ මේ මොහොතෙහි දී ය. සිත, සැම මානසික සයිද්ධියක් ම අත හැර උත්තරීතර ගුනාතාවට ගෙන ආ කළ, එම ගුනාතාවයේ විස්මින බව අගය කරමින් සතුවූ වන්නා තවමත් නො නැසී ජ්වත් වේ.

මෙම ආත්ම සංයුත මෝභයේ ප්‍රාථමික අවස්ථාවයි.

මෙම පැවැත්ම,

දීජිමිතන් සියුම් ගුනාතා මනසක

සහ

විතමෝෂී වූ ලෝකෝත්තර ගුනාතා මනසක

වෙනස පැහැදිලි ව නිරුපණය කරයි.

මම මගේ යන ආත්මිය සිතිවිල්ල මහා පළිබෝධයකි. එය සිදි බිඳී අතුරුදුන් වූවාට පසු කිසිදු පළිබෝධයක් ඉතිරි නොවේ. ලෝකෝත්තර ගුනාතාවය දිස් වේ. හිස් කාමරයක් තුළ සිටින මිනිසා සේම, සිත සත්‍ය වශයෙන් ම ගුනාතාවයේ 'ආත්ම' සංකල්පය සඳහට ම තුරන් වූ පසුව ය. මෙම ලෝකෝත්තර ගුනාතාවය පූරුණ, ස්ථිර ගුනාතාවයකි. සියල්ල ස්ථිර ව අතහැරි අවස්ථාවයි. එම තත්ත්වය ඒ ආකාරයෙන් ම ඉදිරියට පවත්වාගෙන යැම්මට කිසිදු වෙහසක් ගත යුතු නැතැ.

මෝභයේ තෙනසරිඹික ලක්ෂණය, අන්ධ අසත්‍ය අවබෝධයක් ලබා දීමයි. මෝභය දීජිමිතන් ව පෙනී සිටිමින්, පැහැදිලි ලෙස සහ ප්‍රිතිමත් ව පෙනීසිටිමින් අප සැම ම රවටයි. ව්‍යාජ ව පෙනී සිටී. එනිසා මෝභයට,

‘ආත්ම’ සංකල්පයෙහි රඳුමින්, ආරක්ෂා සහගත ව පැවතිමේ දිව්‍ය ලෝකය එයයි. මෙම වැදගත් අවස්ථාවේ පවතින සියලුම වටිනා ලක්ෂණ ද, ඉතා සියුම් ව ක්‍රියාකාරී වන හේතු එල ක්‍රියාවලියක තවත් ප්‍රතිඵලයකි. විමුක්තියේ සත්‍ය වූ ගුත්තාවය පවතිනුයේ සියලුම සංඛ්‍යා රේමයන් අහෝසි වූ විට ය.

බල නැවත හැරි පැහැදිලි අවබෝධයෙන් එදෙස බලා වටහා ගත් විට මිල්‍යා අවබෝධය එකෙනෙහි ම අතුරුදුහන් වේ. මෝහය, ඔබව ප්‍රබෝධවත් කරමින් දීප්තිමත් ව පෙනී සිටිමින්, ඔබේ නිවැරදි දැක්ම අනාදීමත් කාලයක් වලාකුළකින් වසාගෙන සිටිමින් ඔබව රවටා ඇතා.”

සිල් මාතා කායිවි තම ආරණ්‍යයට පැමිණි පසු එදින සවස හාවනාවට යොමු වූවා ය. මනසේ දීප්තිමත් බව ලැබුවාට පසු එම මනස ඇදී ඇදී ඇයට ඇලීමක් ඇති කළ අයුරු විමර්ශනය කළා ය. මනසේ දීප්තිය ඇය අගය කළා ය. එමත් ම ආරක්ෂා කළා ය. එට බාධා කිරීමට ඇය සතුවූ නො වූවා ය. ඇයගේ මුළු කයන් සිතන් ගත් කළ මනසේ ඇතිවූ දීප්තිය තරම් අතියින් වැදගත් දෙයක් ඇයට නොතිබුණි. ඇගේ සිත, අභ්‍යන්තරයේ විස්මිත තත්ත්වයක් පවත්වා ගෙන යැමුමට උනන්දු කර වී ය. එයට තදින් ඇදී සිටිම ආරක්ෂිත සුන්දර හැඟීමකි. අන් කිසිවක් එයට බාධා කිරීම ගැන ඇය අසතුවූ වූවා ය.

සියල්ල දත්තා දූනය පවති යයි, මෝහය නිසා රට්ටී සිල් මාතා කායිවිට එම දීප්තිමත් මනසේ ක්‍රියාත්මක වන ඇත්ත තත්ත්වය ගැන විමසා බැලීමට අමතක විය. මනසේ විෂය බාරාව, සිත තුළට යොමු වූ විට දැඩි දීප්තිමත් න්‍යාෂ්ටියක එකරායි විය. එය රස් විහිදුවන ආලෝකයකි, සතුට දනවන දීප්තියකි, පැහැදිලි ය. සැම විත්ත සංස්කාරයක් ම ආරම්භ වූයේ මෙම කේත්ත්දයෙන් ය. වෙළතසික සකස් වූයේ එතැන් ය. හැම සතුවක් ම එතැනට එකරායි වූ බවක් ඇයට හැඟුණි. එනිසා හැම කළේහි ම දීප්තිමත් ව පැහැදිලි ව පෙනුණු ඇගේ හදවත් කේත්දය නිර්වාණය යයි ඇය වරදවා විශ්වාස කළා ය.

නමුත් එම න්‍යාෂ්ටිය සත්‍ය වශයෙන් ම දුක් හට ගැනීමේ කේත්දය බව ඇය දැන් ස්ථිර ව වටහා ගත්තා ය.

එඩිතර ව නොසැලී හාවනාවට නැවත වාචිවූ සිල් මාතා කායිවි ඉතා සුක්ෂම ලෙස ඇගේ මනසේ පහළ වන විශ්මිත දීප්තිය ගැන විමර්ශනයක

යෙදුණා ය. එම දීප්තිය අස්ථිර දැයි ගැහුරින් විම්පුවා ය. මුලදී එම දීප්තිය නිකැලැල්, බාධා රහිත අතිශයින් පවතු බවක් පෙන්වේ ය. නමුත් තීවු ව එදෙස දැඩි අවධානයෙන් බලා සිටිදේ වරින් වර ඒ හා සමාන සියුම් අදුරක් ද මතු වී අවුත් එම දීප්තිය තුළින් ලබා දුන් අවබෝධ ඔපය කෙළසහ බව ඇය දුටුවා ය. මෙම අතුමවත් සෙලවෙන තත්ත්වය, සැහීමකට පත් නොවන අස්ථිර බවක් මතු කරන බව ඇයට වැටහුණී. හද පතුලේ දීප්තිය දෙස තව දුරටත් දැඩි අවධානයෙන් බලා සිටිදේ එම සියුම් සෙලවීම ඇයට අසු විය. එයින් ඇයගේ සැකය තහවුරු වූ අතර දැඩි අධිෂ්ථානයකින් තවත් ඉදිරියට යැමට ඇයට උනන්දු කළේ ය. ඉන් පසුව ඇය එකී සෙලවීම ගැන විශේෂ අවධානයක් දැක්වූ අතර ඒ සඳහා ගතවන කාලය ගැන කිසිදු හැඟීමක් ඇයට නොවී ය. ඇයට දිවා කාලය ගැන අමතක විය. නිදා ගන්නා වේලාව අමතක විය. තවද, ඇය කොතරම් වෙහෙසි සිටියේ ද යන්න ගැනවත් කළේපනාවක් නො වී ය. මෙසේ ඇය දින ගණනාවක් වෙහෙසුණා ය. ඇය අත්දුවු දීප්තිමත් අවබෝධය ක්ෂය වී නැති වී යන තුරු, එහි යාන්තමින් සිදුවන සියුම් සෙලවීම ගැන ඉතා දැඩි සුපරීක්ෂාවෙන් කාලය ගත කළා ය.

1952 නොවැම්බර මස 1 වෙනි දින අලුයම හිරු නැග එදී සිල් මාතා කායිව් හට ඇගේ කය වෙහෙසට පත් වූ බවක් දැනුණී. සම්මා සතියෙන් යුතුව ඇය පැය ගණනාවක් ඇයගේ සක්මන් පරියේ පාවහන් නැතිව සක්මන් හාවනාවෙහි යෙදී ඇත. හික්ෂුන් වහන්සේලාට ආහාර පිළියෙල කිමිට කුස්සියට යැමට ප්‍රථම වික වේලාවක් විවේක ගතහොත් හොඳ යයි ඇ සිතුවා ය. අලුයම හිරු නැගී එනවාත් සමගම විහිදී එන මුල්ම හිරු කිරණ මහෙග නි ගස මුදුනට වැටී කහ පාට මල් නහවා පුහුදු කළේ ය. ඇය සෙමින් සෙමින් මහොගනී ගස යට තැනු උණබම්බ මැස්ස වෙත පා නගා, ඒ මත වාචි වී කිසිදු සෙලවීමක් නැතිව සැහෙන වේලාවක් සිටියා ය. කිසිදු අරමුණකට සිත යොමු නො කළ ද ඇත්තේ ගාන්ත් බවකි. නිසල ය. ගැහුරු ය. මෙම මොහොන් කිසිවක් ඉදිරියට ගියේ නැත. කිසිවක් ආපස්සට ආවේ ද නැත. කිසිවක් ස්ථිර ව පිහිටියේ ද නැත. රට පසුව සිනිය ඇති බවකි, නමුත් විශේෂ දෙයක් නො දති. ගුනාත්තාවයක රදී සිටි. මෙතෙක් කල් ඇය සුරකි සිතෙහි දීප්තිය ක්ෂණයෙන් මතු වී නැතිවී ගියේ ය. හදවත පුරා සියල්ල දන්නා අතිපාරිග්‍රය දැනීමක්, අවබෝධයක් මතු වී පැතිරී විශ්වය පුරා විසිරි ගියේ ය. අවබෝධ කරන්නා සැම තැනක ම ඉන්නා බවකි : නමුත් දැනගත් දෙයක් නැත : කිසිදු ලක්ෂණයක්

නොමැත ; මූලාගුයක් නොමැත ; නිධානයක් නොමැත ; විශේෂීත වූ තැනකින් පටන් ගැනීමක් ද නොමැත ; මූල විශ්වයේ ම තිරන්තරයෙන් පැතිර පවතින අවබෝධයක් පමණි. දීප්තිමත් ව පැවති සවියුනය මොහොතුකින් දිය වී අතුරුදානන් ව ඇත. මනසේ ප්‍රවිත්තත්වය ඉතිරිව ඇත. පාරිඹුද්ධ ධර්මයේ සාරය සහ තිදහස පමණක් ඉතිරි කර ඇත. මොනයම් අයුරකින් හෝ සකස් වීමකට යටත් නො වුණු දැනීමක් පමණි. මොනම ආකාරයක මනුෂ්‍ය සංකල්පනයකින් උපාදානයකින් තොර ප්‍රතිසන්ධියකින් බැහැර වූ දැන ගැනීමකි.

අවබෝධයකි.

සිත කය සහ යථාභුත යුතුනය යන හැම

පැහැදිලි යථාර්ථයන් ය.

ඒකාන්තයෙන් සියල්ල ම දනී.

පයිවි-පොලොව, ආපො-ජලය, තෙපො-උණුපුම, වායෝ-වාතය
රුප, වේදනා, සංයුර, සංස්කාර, වියුන ;

රුප, ගබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හැඟීම් ;

ලේඛ, ද්වේෂ, මෝඨ

මේ සියල්ල දනී.

මේ සැම ධර්මකාවයක් ම යථාභුත ව පවතින අයුරැ

මම දනීමි.

නමුත් ඔවුන් සමග මා මොනතරම් ගැටුන ද,

මුවනට මුහුණ දුන්න ද,

මුවනට මගේ හදවතට බලපැමි කිරීමට

හැකි එක් මොහොතකුදු මට සෞයා ගත නොහැක.

ඔවුන් ඇති වේ. ඔවුන් නැති වේ.

හැම කළේ ම ඔවුන් වෙනස් වේ.

නමුත් ඔවුන් පවතින බවට ඇති දැනීම

කිසිවිටක මොහොතකුදු වෙනස් නො වේ.

එය සඳාකාලික ව තුළදී. එමෙන් ම කිසිදාක නො මැරේ.

මේ දුක් කන්දරාවක කෙළවර ය.

ବନ୍ଧୁତବ୍ୟ



මිනිස්සු නිවිත දැකින්න විනෑසය කියවින
 බෙලුල තුළුම් දෙන තුළු
 නිවිත නැති ආහාරවකායය ගැජ බලා සිටිති.
 කොඡමන වෙශේස මහත්සී වී ඇත බලා සිටියති
 නිවිත එශේෂ සෞයා ගන නොහැකි බව
 බවුන් දෙන ගන්නේ නැතැ. කෙටියෙන් කියගෙනත්
 නිවිත සුවිත විශය පරීය තුළ සෞයා ගන නොහැකා



ගංගාව සහ සමුද්‍රය

ගංගාවේ නො නවත්වා ම මූහුද දෙසට ම ගලා බසිති. ඔවුනට ආවේණික හැඩි තල සහ එක් එක් ගංගාව හඳුන්වන නම් ද ඇතේ. මේ හැම ගංගාවක් ම මූහුදට ගලා ගොස් මූහුද ජලය හා එකට එක්වූ කළ ඔවුනට පෙර පැවති පොද්ගලික හැඳින්වීම් ලක්ෂණ කිසිවක් නො පවති. ගංගා ජලය මහ මූහුදට වැටුණ් ද, ඔවුනගේ ලක්ෂණ මූහුදේ නොමැත. ගත් මූහුදන් එකක් නො වේ. ගංගා ජලය මූහුදේ ඇති බැවින්, වෙනස් වුවක් ද නො වේ. එමෙන් සිල් මාතා කායිවිගේ පවිත්‍ර වූ සත්ත්ව පුද්ගල පැවැත්ම, නිමක් නැති බැඳිමක් නැති මහා සාගරය වන් තීරවාණය සමග සංයෝග විය. පවිත්‍ර පැවැත්ම පෙර තිබූ පරිදි ම ය. එය වෙනස් වුයේ නැත. නමුත් නිවනෙහි අඩිංගු පවිත්‍ර ධර්මයෙහි මූල බාතුව සමග වෙන් කොට හඳුනා ගත නො හැක. මූහුදට එක්වූ ගංගා ජලය නැවත ගංගාව හා එක් වීමට නො හැක්කා සේ නිවන හා මිශ්‍ර වූ මනසේ පවිත්‍ර වූ සාරය, පෙර පැවති මෝභාධික ආත්මීය සංකල්පයට ජ්වය දුන් විද්‍යානමය සංසිද්ධීන් සමග නැවත එක් නො වෙනු ඇත.

කාලයක් නොමැති වර්තමානයෙහි පමණක් ජ්වත් වෙමින්, අනීතයක් හා අනාගතයක් නැති, පැරණි කර්ම විපාක නො විදින පවති සාරයකින් යුත්, නව කර්මයන් සඳහා බිජ නො වපුරන පැවැත්මකි. එහි පැවැත්ම සනිටුහන් කිරීමට සියුම් වූ සලකුණකුද නො රඳනු ඇත.

දින ගණනක් යන තුරු මෙම උතුම් අර්හත් එල විත්ත ස්වභාවය සිල් මාතා කායිවිගේ අවධානයෙන් බැහැර නොවී ය. මෙතෙක් කල් ඉතා අගනේ යයි සිතු මනසේ දිප්තිය අර්හත් එල සිත හා සසදන කළ කොයි තරම් රැඳුර්වරුන ස්වභාවයක් දැයි ඇයට වැටුණුණි. රන් සහ ගොම වැනි ය.

අවසානයේ දී ස්වභාවික විජාන ක්‍රියාවලිය තුළින් මනසේ පවතු පැවැත්මේ සාරය, නැවත ඉන්දියයන් ගෙන් ලබන දැනීම සමග සහ ඇගේ හෝතික කය සමග සම්බන්ධ වීම ආරම්භ කෙරුණි. ලොකික ලෝකයේ ඇයට ඉපදීම සහ මරණය සමග මේ වන විටත් බදවා තබන සාධක සමග සම්බන්ධ වී නැවත ආරම්භ විය

සිල් මාතා කායිවිගේ විජානය සහ හෝතික ගරීරය, කළුප ගණනාවක් මූලිල්ලේ ගෙන ආ පැරණි කරම විජාක හේතු කොට ගෙන මෙතෙක් පවතින අවසන් ගේෂය ය. ඇයගේ කය සහ විජානය මේ ආත්මයේ මරණයෙන් විනාශ වනතුරු පැරණි කරම විජාක අත් විදිනු ඇත. මේවාට ඇති සියලු ම ඇලීම් නිර්වාණය තමැති මහා සාගරය හා මේශ වුව ද කය සහ මනස ඒවායේ වපසරිය තුළ සාමාන්‍ය ලෙස දිගට ම ක්‍රියාකාරී වේ. එනමුදු මනසේ පැවැත්ම අකිහිරිසිදු හෙයින් සැම සංස්කාරයක් ම විත මෝහය පෙන්වන්නකි. සැම වේතනාවක් ම ප්‍රඩිද් අර්හත්වය කියාපාන්නකි. ඇය සාමාන්‍ය ලෝකයේ ජ්වත් වන්නියකි, නමුත් ලෝකයෙන් ජ්වත් වන්නියක නොවේ. සිල් මාතා කායිවිගේ මනස ලොකික ආංශවන්ට කිසිදු අයුරකින් නො ඇලෙන මනසකි.

ඇගේ සිතත් කයත් පැරණි කරම විජාක හේතුවෙන් ඇදී ඇදී පැමිණ සකස් වුවක් හෙයින් ඒ අවුල ලිහා ඇගේ පෙර ආත්ම මොන මොන තැන්වලට ගෙන ගොස් ඇති දැය සොයා බැලීමට ඇය සිතුවා ය. ඇගේ දිවැස් බලය පාවිච්ච කොට මුලක් නොපෙනෙන ඇගේ පෙර ආත්ම ඉතිහාසය දෙස සිත යොමු කළා ය. කොතරම් වාරයක් ඇය ඉපදී ඇදේද, කොතරම් වාරයක් ඇය මැරී ඇදේද යන්න සොයා බලද්දී ඇය මිතයට පත් විය. ගණන් කිරීමට නොහැකි තරම් අසිමිත වාරයක් කාම හවයේ ඇය සැරීසරා ඇත. සිල් මාතා කායිවි අත හැර දැමු මළයිරුරු තම රටෙහි අතුරුවා බැලුවහොත් හිස් ඉඩක් සොයා ගත නොහැකි වනු ඇත. එපමණ වාරයක් ඉපදෙමින් මැරෙමින් මේ ගමන යැමට කොපමණ කාලයක් ගත වෙන්නට ඇදේ ද? ඉපදුණු වාර ගණන හෝ මැරුණු වාර ගණන හෝ ගණන් කිරීම කිසිසේත් කිරීමට අපහසු කාර්යයකි. එසේ කිරීමට වෙර දැමීම ද නිෂ්ප්‍රාල ක්‍රියාවකි. ඇගේ අතිතය සොයා බලද්දී ඇයට දැඩි සහ්තාපයක් දැනුණි.

අදි මම මේ තරම් වාර ගණනක් දුක් විදින්න ඉපදුමෙන් ?

නැවත නැවත ඉපදෙන්නට අදි මම මේ තරම් මහන්සියක් දැරුවේ ?

ඉපදු ඇය ලෝකයේ මිනිසුන් අතහැර දැඩු අනත්ත වූ මලසිරුරු දෙස අවධානය යොමු කළා ය. බැඳු බැඳු හැම අතම ඇයට දිස් වූයේ එකම දරුණනයකි. ස්ත්‍රී වේවා පුරුෂ වේවා සැමටම අත්වී තිබුණු එකම ඉරණම ඉපදීම සහ මරණයයි. සැවේම මෙම කුරිරු සංසාර වකුයට අසුවේ ඇතේ. ඒ අතින් හැමෝම එක සමාන ය. කිසිවෙකුට අසාධාරණයක් අයුක්තියක් සිදුවේ නැති. කරම හේතු එල ත්‍යාදාමය ඔවුන් විවිධ ආක්මවල උපදේශවමින් මරවමින් ක්‍රියාත්මක කර ඇති. බොහෝ ඇත්තට මනස විහිදු ඇයට කාම හවයේ සත්ත්වයන් ජරාව සහ මරණය ඉදිරියේ පෙළ ගැසී එකරායි වී සිටින අයුරු ඇයට පෙනුණි. එය අමතක නොවන දරුණනයකි.

සිල් මාතා කායිවි නිරන්තරයෙන් කරුණාවන්ත ය. ඇගේ සහෝදර මනුෂ්‍ය ප්‍රජාව ආධ්‍යාත්මික වශයෙන් මුහුණ පා ඇති ඉරණම පිළිබඳ අනුකම්පා කළා ය. නමුත් මේ වන විට ඇගේ හදවත සත්‍ය වූ උතුම ධර්මයෙන් පිරි පැවති හෙයින් ඇය සියලු ම මානුෂික සංඛ්‍යා මගින් සංස්කාර උත්පාදනය වීමෙන් ඔබට ගිය තැනැත්තියකි.

මේ සත්‍ය ධර්මය ඇය අනුනට කෙසේ පහදා දෙන්න ද? ඇය ධර්මය පහදා දීමට මහන්සි ගත්ත ද, මිනිසුන් මෝහයෙන් අන්ධ වී සිටිය දී එවන් උතුම ප්‍රවිත් මනසක් ඔවුන් කෙසේ අවබෝධ කර ගත්ත ද? මෙම ධර්මයේ වටිනාකම තේරුම ගෙන රීට ඇහුමිකන් දීමට කැමති කීප දෙනෙකු වත් සෞයා ගැනීමට අපහසු වනු ඇතේ. ඇගේ අත්දැකීම ගෙන අනුනට කීමට මුළ දී ඇය තරමක් පෙළඳුණා ය. ගැලීමට මාර්ගයක් සෞයා ගොස් ඇයට තනිව ම බෙරිමට හැකි වූ බව අනුනට කීමට ඇයට සිත් විය. එනමුද ඇයට ඉදිරි වසර කීපය තුළ උතුම තුදකලාවෙන් යුතුව වාසය කිරීමට නිදහස ලැබුමෙන් ය. මූල ජීවිතය පුරා ම ඇය පෙරුම් පුරමින් සිටි නිවන සාක්ෂාත් කිරීමෙන් ඇය සැහීමකට පත් වූවා ය. අනුනට උගෙන්වීමේ දුෂ්කර කාර්යයට උර දී ඒ බර ඉසිලිමට හේතුවක් ඇය නුදුවා ය.

තව දුරටත් මේ ගෙන සිත යොමු කළ සිල් මාතා කායිවි හට මුදුන් වහන්සේත්, දුකින් මිදීමට ගත යුතු මාර්ගය කියා දීමට උන්වහන්සේ දුන්

පරමාදරුගයන් සිහි විය. ලෝකේක්ත්තර ධර්මයන්, එය වටහා ගැනීමට ඇය ගත් මාරුගයන් නැවත සලකා බැඳු ඇයට, ඇයගේ අතිතය අනෙක් අයගේ ජ්විත හා සංසන්දනය කර බැලීමට ඉඩක් ලැබුණි. ඇය කළින් සිටියේ ද අන් අය වාගේ ය. මූලින ද ඇමෙන් ගෙර්යන් ව ආධාර්ථික දියුණුව කරා මනස මෙහෙය වන්නේ නම් ඒ ඇත්තන්ට ද ධර්මයේ ප්‍රතිඵල තෙලාගත හැකි වනු ඇත. ගෞරවනීය ලෙස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නැවත නැවත සිහි කළ සිල් මාතා කායිව හට මුළු ලොව පුරාම ජ්වත්වන මිනිසුන්ට මෙම ධර්මයේ අත්‍යවශ්‍යතාව පැහැදිලි ව තේරුම් ගියේ ය. නිවැරදි ව ධර්මානුකුල ප්‍රතිපත්තියකට අනුව පුහුණුවන්නාගේ සාර්ථක අවසාන ප්‍රතිඵල ද ඇයට පෙනුණි. මෙම ප්‍රයාවන්ත සිතිවිලි ඇයට උනන්දු කළේ ය. ඇහුමිකන් දීමට කැමති අයට උදව් කිරීමට ඇය තීරණය කළා ය.

විමුක්තිය කරා යැමට සිල් මාතා කායිවි අවුරුදු දෙකක් පමණ, බොහෝ විට පුදකලා ව සිටිමින්, එකම අධිෂ්ථාන සිතකින් සුතුව අඛණ්ඩ ප්‍රයත්තනයක යෙදුණා ය. තමුත් දැනට, ඇය සිල් මාතා ආරණ්‍යයේ එදිනෙදා වැඩපලවලට වෙනදාට වඩා කාලය යොදවමින් සහභාගි වූවා ය. ඇගේ ආධාර්ථික හැකියාවන් ආරණ්‍යයේ අනෙක් සිල් මාතාවන් ද දියුණු කරගනු ඇතැයි ඇය බලාපොරොත්තු වූ අතර මුළුනට හැකි අයුරින් මග පෙන්වීමට ඇය සූදානම් වූවා ය. සිල් මාතා කායිවි උගැන්වීමේ හැකියාවන් අතින් දුර්වල වූවා ය. ඇය ගිහි කළ, ඇත ගමක විජු සාමාන්‍ය ගෙවියැකි. පාසැල් නො ගිය නුගත් දිලිඳු ගෙහෙයියැකි. දක්ෂ ගුරුවරයෙකු මෙන් අනුනට උගැන්වීමේ කුසලතාවය ඇයට නො තිබුණි. ඇය කිවිකත්වයෙන් දුර්වල ය. පැහැදිලි ලෙස උව්චාරණය කරමින් තම අදහස් අනුනට ඒත්තු ගැනෙන සේ කියා දීමට ඇය අපොහොසන් වූවා ය. කර්මානුකුල ව ඇය ලෝකේක්ත්තර තලයකට පත් වුව ද, සාමාන්‍ය ගැමී කතකගේ වරිත ලක්ෂණ ඒ ආකාරයෙන් ම ඇය රක ගත්තා ය. ඇය බොහෝ විට තම අදහස් ප්‍රකාශ කළේ පූ තායි ප්‍රදේශයේ හාවිතා කළ ප්‍රාදේශීය ගැමී වහරෙනි. ඇගේ අදහස් ප්‍රකාශ කිරීම ඉතා ම සරල වූ ගැමී බසින් කළ ප්‍රකාශයන් ය. ව්‍යාජ ලෙස අදහස් ප්‍රකාශ කිරීම සහ අතිශයේක්තියෙන් තම අදහස් කියා පැම ඇය කිසි දිනක නො කළා ය. එසේ කතා කිරීමට ඇය දැන සිටියේ ද තැතැ. එතිසා ඇ දුන් උපදෙස් සාපුරු ය. සරල ය. කෙටි ය. පැහැදිලි ය. ඇගේ ලුහුඩු සක්මිත්ත පැහැදිලි කිරීම හද්වත පත්‍රලට ම කා වදින ආකාරයේ ඒවා ය. එසේ ම එම උපදෙස් අසන්නාට ද තීරණයන්ට එළඹීමට ඉඩ සැලැසෙන සේ

සැකසී තිබේ. අවවාද ලබා ගැනීමට ඇ උගට පැමිණී අයගේ ශිල ගුණය ගැන ඇයට මනා අවබෝධයක් තිබූණි. එසේම එක් එක් අයෙකුට අවශ්‍ය විශේෂිත උපදේශයන් ගැන ද ඇය මනා වැටහිමකින් යුතුව උපදේශේ දුන්නා ය. එසේ වුව ද සමහරු දිරිස විස්තර දක්වමින්, අවශ්‍ය අනවශ්‍ය බොහෝ කරුණු පටලවමින් ඇසීමට ද පුරුදු ව සිටිය. සත්‍යය වටහා ගන්නා අය බොහෝ විට නිහඹ බව ඇය දැන සිටිය ය. සත්‍යය ගැන වැඩිපුර කතා කරන අය, මදක් දැන ගොඩක් කතා කරන අය බව ද ඇය දැන සිටිය ය.

බාන් භූජයි සායි සිල් මාතා ආරණ්‍යය යුතුකම් දෙකකට මැදි වී ඒවා සමබර ව ගෙන ගියා ය. ආරණ්‍යයේ හාවනා පුහුණුව සහ ගැමි ජනතාව සඳහා ආගමික සේවාව මෙම යුතුකම් ය. සිල් මාතා කායිවි මෙම අවශ්‍යතා දෙක ම ඉටු කරමින් සේවාවේ මධ්‍යස්ථා ව සිටිය ය. එක් එක් සිල් මාතාවගේ හාවනා ප්‍රගතිය ගැන සෞයා බලමින් ඔවුනට පෙෂ්ගලික ව උපදේශ දෙමින් උනන්දු කළා ය. සැම පියවරක් ම සමරථ වූ සියලුම බාධක මර්දනය කරමින් ඉදිරියට ගිය කෙනෙකු ජේ සැමට අනුකම්පාවෙන් අවශ්‍ය උපදේශ දුන්නා ය. කිසිවකට යටත් නොවන වරිත ලක්ෂණයකින් හෙබි සිල් මාතා කායිවි, අනෙක් සිල් මාතාවන්ට ආදර්ශයක් විය. එමෙන් ම ඇ ලත් හැකියාවන් ඔවුනට ද ලබා ගත හැකි යයි කියා පාන ස්ථේ සාක්ෂියක් ද විය.

දෙක කිපයක අත්දැකීම් තුළින් දුෂ්කර ගැමි ජ්විතය ගැන මනා අවබෝධයක් ඇති ඇය විශේෂයෙන් ගැමි කාන්තාවක එදිනෙදා මුහුණ දෙන කටුක ජ්විතය ගැන ඉතා අනුකම්පාවෙන් සහ මෙමත් සිතින් බැශ්‍රවා ය. එදිනෙදා ජ්විතයේ සූළ සූළ කරුණු ගැන ඇය ඔවුනට ඉතා වටිනා ප්‍රඟාවන්ත අවවාද දුන්නා ය. ඔවුන් හා අදහස් භුවමාරු කර ගත් ඇය ඔවුනගේ ආත්ම ගෞරවය ද රකිමින් අදාළ ගැටුපු විසඳුමින් අවශ්‍ය උපදේශ දුන්නා ය. ඇයගේ අවවාද අනුගාසනා ලබා ගැනීමට ආරණ්‍යයට පැමිණී අයට ඇගේ ප්‍රජ්‍යා පෙනුම සහ ඇය දැකීමෙන් ඇති වූ සතුට තුළින් ඔවුහු අමුතු ම ලොවකට ගෙන ගියහ. ඇයගේ අවවාද ලොකික ලොකයෙන් ඇතැට ගෙන යන ඒවා බව ඔවුහු දැන සිටියහ. කවද විශේෂ කරුණුක් විය. පියවි ඇසට නොපෙනෙන හොතික කයක් නොමැති සත්ත්වයන්ගේ ගුහසාධනය ගැන ද ඇය විශේෂ උනන්දුවක් දැක්වූවා ය. මධ්‍යම රාත්‍රියේ ද බොහෝ විට ඇය වෙනත් ලොකවලින් පැමිණී ජ්විතන් වූ අමුත්තෙක් ද පිළිගත්තා ය. ප්‍රේත හුත ලොකවලින් පැමිණී ජ්විතන්

හා සමාන ව දිව්‍ය ලෝකවලින් පැමිණි ජීවීන්ට ද සමස්සේ අවවාද උපදෙස් දුන්නා ය. අතිතයේ පුරුණ කළ නිහඩ හාජාවෙන් ඔවුන් හා සම්පාදන සාකච්ඡාවල යෙදුණා ය. මතයින් කළ එම සාකච්ඡා වචනෙන් කෙරෙන සාකච්ඡාවලට වඩා තියුණු පැහැදිලි අදහස් භූවමාරුවක් වූ හෙයින් ඇගේ මෙමත්‍ය සහ කරුණාව පැහැදිලි ව ඔවුනට වැටුනෙන් ය. ඔවුනට දුන් උපදෙස් ඉතා ගාන්ත ව අවධිරයකින් තොර ව සියුම් ව ගෞ තියේ ය. ඇය උරුම කර ගත් මෙම විශේෂ හැකියාව නිසා වෙනත් ලෝකවල ජීවීන්ට මෙම ජීවීතය නිම වන තුරු උපකාර වීම තමාගේ යුතුකමක් හැටියට ඇය සැලකුවා ය. මහඳු ව අසනීප ව සිටියත් ඇය එම යුතුකම නො පිරිහෙලා දිගට ම ඉටු කළා ය.

ඇහි ඉජයුණා දා සිටි ප්‍රති කාලය නිම වී
 ටැක්විය ඇවේණන තුළ
 ඇඟෙ ගොඩැයෙන් සහ ගුබෝබන් යටතේ
 ගැඳී එක් පර්ණන ගාවයට ඇවේණයමු.
 ඇහ ඇද මේ නත්ත්වයේ සිටින්නේ
 බවුන් ඇව අනුකම්භාවෙන දැක්වූ සාය නිසයි.
 ඇහි බවුන් චන් ජේ ණය ගැනී චෙමු
 බවුන්ට කෙනෙනු විය යුතුයි



නිර්ලේෂ්නී කාතයුදාවය

වසර කීපයක් යන කුරු ආචාරය මහා බෝධා සහ උන්වහන්සේගේ ගේල පිරිස බාන් ඩූභායි සායි ගම අවට වාසය කළ හ. සිල් මාතා කායිවි, සිය විශේෂ කුසලතා ගක්තියෙන් උන්වහන්සේලාගේ යැම් ඊම් ගමන් විස්තර දැනී සිටියා ය. 1953 වසරේ වස් විසිම හමාර වත්තාන් සමගම ආචාරය මහා බෝධා හිමි තම ආධ්‍යාත්මික ගක්තියෙන් අනාගත සිද්ධියක් දුටුවේ ය. දායාන බලයෙන් අහසට නැගී උන්වහන්සේ අනුගමිකයන් රාජියක් ඇමතිමට සූදානම් වූහ. පහළ බැඳු උන්වහන්සේ, තම මහලු අම්මා උන්වහන්සේට වැද නමස්කාර කරන අයුරු දුටුසේක. කුඩා පිරි දැසින් උන්වහන්සේ දෙස එබිතම් කරමින් ඇයට අමතක කරන ලෙස ඉල්ලා සිටියා ය.

“ප්‍රතේ උඩ කවදාවත් ආපහු එන්තෙන නැද්ද ?” යනුවෙන් ප්‍රශ්න කරන්නා සේ ඇය බලා සිටියා ය. භාවනාවෙන් නැගී සිටි මහා බෝධා තෙරණුවේ එම දුරුණය ගැන ආචාරය කළහ. අම්මාට උද්වි කිරීමට කාලය ලාභ වී ඇති බවත් ඇය ආධ්‍යාත්මික මාවතකට යොමු කර වීමට සුදුසු කාලය මෙය බවත් උන්වහන්සේට වැටුහුණේ ය. තමා වෙනුවෙන් මේ අම්මා කර ඇති පරිත්‍යාගයන් ගැන සිහි කළ උන්වහන්සේ තම උපන් ගමට යැමට තීරණය කළහ. එසේ ගොස් අවුරුදු හැටක් වයසැළි අම්මා සුදුවත් හඳුන සිල් මාතාවක්

වශයෙන් සපුන්ගත කිරීමට ඉටා ගත් සේක. ඇගේ ඉතිරි ජ්‍රීත කාලය තුළ ඇයට ආධ්‍යාත්මික දියුණුවක් සලසා දීමට උන්වහන්සේ සිතා ගත්හ. හතික තම මැණියන්ට ලිපියක් යවමින්, 'මයි එ' සිල් මාතාවක් වශයෙන් මහණ වීමට මූලික කටයුතු සූදානම් කරගන්නා මෙන් ඉල්ලා සිටියහ.

ආචාර්ය මහා බෝවා හිමි උන්වහන්සේගේ ගමට වචින ගමනට සිල් මාතා කායිවි තෙරණීයට ද සූදානම් වන ලෙස පණිවිඩ බැවි ය. ඇය උන්වහන්සේගේ මවට ඉතාමත්ම සුදුසු මිතුරියක් වනවා සේ ම යහපත් ගුරුවරියක් ද වන බැවි සිතුවේ ය. භාවනා පුහුණුවේ ආරම්භය සකසා දී රට ගුරුහරුකම් දීම සඳහා සිල් මාතා කායිවි හට පැවරිය හැකි බව ද උන්වහන්සේ කළේපනා කළහ.

ඇ ලද උත්තරීතර මානසික දියුණුවේ ගෞරවය ආචාර්ය මහා බෝවා මහා තෙරන් වහන්සේට හිමිවන බැවි ද රට කෘත ගුණ සැලකීම ඇගේ පරම යුතුකමක් බව ද සිතා, එම ඉල්ලීම අතිමහත් ගෞරවයෙන් පිළිගත්තා ය. එසේ සිතා තව සිල් මාතාවන් දෙදෙනෙකු ද කැටුව මහා බෝවා හිමි සහ උන්වහන්සේගේ පිරිවර සමග බාන් තාබි ගම බලා යන දීර්ශ ගමනට එක්වූවා ය.

ආචාර්ය මහා බෝවා හිමිගේ උපන් ගම පිහිටියේ බාන් පුආයි සායි සිට සැතපුම් දෙනුන් සියයක් ඇතින් පිහිටි උදෙනාන් තානි ප්‍රාන්තයේ ය. බාන් තාබි ගම්මානයට පැමිණී ඔවුනට මහා බෝවා හිමිගේ මධ්‍යමිය ඇගේ අවත් ජ්‍රීතයට සතුවින් සූදානම් ව සිටින බැවි පෙනී ගියේ ය. වහ වහා ඔවුන් මහණ පින්කමට කටයුතු සූදානම් කළහ. ඇගේ මහලු වයසට උන්වහන්සේ සමග තැනින් තැන වාරිකාවේ යැමට ඇයට අපහසු බැවින් ගම්මානය අසල කුඩා ආරණ්‍යයක් තැනීම සඳහා සුදුසු තැනක් සෙවිවේ ය. උන්වහන්සේගේ මේ පාර්ශවයේ මාමා කෙනෙකු සහ ඔහුගේ මිතරෙකු ගමට සැතපුමක් පමණ දුරින් පිහිටි අක්කර හැත්තැවක් පමණ වූ වන ගත් ඉඩමක් පුරා කරන ලදුව, උන්වහන්සේ එය පිළිගත්හ. උන්වහන්සේ ද එම ඉඩමේ පදිංචි ව සිටිමින්, හික්ෂුන්ට සහ සිල් මාතාවන්ට විවේකයෙන් වාසය කිරීමට සුදුසු වෙන් කරන ලද ආරණ්‍යක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. ඒ අනුව උණ බම්බුවලින් ගාලාවක් සහ දෙපාර්ශවයට ම අවශ්‍ය කුටී දායකයන් ලවා සැදීමට පටන් ගති.

ආරණ්‍යය සැදෙන තුරු මහා බෝටා ස්වාමීන් වහන්සේ, උන්වහන්සේගේ අම්මා, හික්ෂුන් පිරිස සහ කායිවි සිල් මාතාව, වන්තඩුරි ප්‍රාන්තයේ ඇත මූහුදු වෙරළ අසබඩ ස්ථානයකට ගියහ. එහි වාසය කළේ මසුන් මරන්නොව සහ පලතුරු වන්නේ ය. 1954 වසරේ වස් වැසීම සඳහා එම මූහුදු බව ස්ථානය තෙර්රා ගත්තේ ය. නමුත් බලාපොරාත්තු නොවූ ප්‍රශ්නයන්ට මූහුණ පැමට සිදු වූ හෙයින් ඉක්මනින් නැවත බාන් තාචි ගම්මානයට ඒමට සිදු විය. වන්තඩුරි හි දේශගණය අම්මාට සහ සිල් මාතා කායිවි දෙදෙනාටම හිතකර නො වී ය. තවද එහි ආහාර දෙදෙනාට ම ගැලපුණේ නැති හෙයින් මහා බෝටා හිමිගේ අම්මා අසනීප විය. එම අසනීපය කුමක් දැයි සෞයා ගැනීමට ද නොහැකි විය. වස්සාන කාලය අවසන් වෙත් ම අම්මාගේ අසනීප තත්ත්වය අසාධා වී අංගහාගයට හැරී ගමන් කිරීමට පවා අපහසු තත්ත්වයකට පෙරඹුණි. මහා බෝටා හිමි තම අම්මා ඉක්මනින් ඇයට පුරු පුරුදු ගමට ගෙන ගොස් අවශ්‍ය වෙදුකම් කළ යුතු යයි සිතුවෙමි ය. කණ්ඩායම නැවත බාන් තාචි ගම්මානයට පිවිසේදී ඉතා රමණිය ආරණ්‍යයක් ඉදි වී අවසාන වෙමින් තිබුණි.

අපුත් ආරණ්‍යයට පිවිසි වහාම සිල් මාතා කායිවි තම කටයුතු ආරම්භ කළා ය. වනාන්තරයේ ඇති මාශය පැලැටි ඇය හඳුනන බැවින් ඒවායේ ගුණාගුණ ද ඇය හොඳින් දන්නා හෙයින් මහලු සිල් මාතාවට සුදුසු යයි සිතු මාශය එකතු කළා ය. ඇගේ ගරිරයට හිතකර යයි සිතු පොතුවරු, පැලැටි, ගෙඩි, මුල් යනාදී මාශය ගෙනැවිත්, මහලු අම්මාට සාන්තු කිරීම ඉක්මනින් ඇරුණුවා ය. මාශය කොටස් හොඳින් දැන මැන සකස් කර රෝගී අම්මාගේ දිනෙන් දින වෙනස් වන තත්ත්වයන්ට ගැලපෙන සේ කැපවීමෙන් සාන්තු කළා ය.

මහලු සිල් මාතාව, සිල් මාතා කායිවිගේ වෙද හෙදකම් ලබමින් ද්‍රව්‍යින් ද්‍රව්‍ය සුව අතට හැරුණා ය. ඇයගේ අංගහාග තත්ත්වය කෙමෙන් සුව අතට පත් වුණි. ඇයට සෙමින් සෙමින් ඇවිධීමට හැකි ගරිර ගක්තිය වර්ධනය විය. අවුරුදු තුනක පමණ කාලයක් එම ප්‍රතිකාර ලබමින් සිටි ඇයට පසුව හොඳින් අත පය මෙහෙය වීමට ගක්තිය ලැබුණි.

බාන් තාචි ආරණ්‍යයෙහි වාසය කළ මුල් වසර කීපය ඉතා දුෂ්කර කාලයක් විය. මූලික අවශ්‍යතා සෞයා ගැනීමට පවා බැරි තත්ත්වයක් විය. සිල් මාතා කායිවි සහ අනෙක් සිල් මාතාවේ තම සුදු සිවුරු මසා සකසා ගත්තේ මළමිනී මතා සෞහානට ගෙන දමන රේඛිවලින් ය. මුළුනගේ කොටට පිදුරු

පිරවූ ඒවා ය. ඔවුනගේ පාවහන් වූයේ පරණ ටයර කැලිවලින් සකස් කරගන් පාවහන් ය. ආහාර ඉතා කටුක ය. අමිහිර ය. දවස ගෙවා ගැනීමට යන්තමින් සැපුණී. බාන් තාචි ආරණ්‍යයෙහි ජ්වන්වීම කොතරම් අයිරු වූවා ද කියනොත් සිල් මාතා කායිවි ඒ ගැන විස්තර කිමට අකමැති වූවා ය.

1960 වර්ෂය වන විට රටේ දියුණුවන් සමඟ කැලැ එලිවන්නට විය. වනාන්තර එම් වන විට බුතාංධාරී හික්ෂුන්ගේ ජ්වන රටාවට බාධා පැමිණියේ ය. වනාන්තර එම්පෙහෙළි කර වෙනත් සංවර්ධන කටයුතු කෙරෙදී ආරණ්‍යවාසී හික්ෂුන් වහන්සේලාගේ, ඩුරු පුරුදු හික්ෂු ජ්වනය වරින් වර විවිධ වෙනස්කම්වලට භාජනය විය. භාගේලිය වෙනස්කම්වලින් ආරණ්‍ය පරිසරයට භානි පැමිණෙදී රට එරෙහිව ආරණ්‍ය රටාව රක ගැනීමට බාන් තාචි ආරණ්‍යය පෙරමුණ ගත්තේ ය. ආවාරිය මුන් මහා තෙරුන් වහන්සේගෙන් උරුම වූ ආරණ්‍යය හික්ෂු රටාව රක ගතිමින් ස්ථීර වන සෙනසුන් බිභිකර ගැනීමට ආවාරිය මහා බෝවා හිමි පෙරමුණ ගත්තේ ය. මුහ්මටරියා දිලය රකීම, දැඩිවිනය සහ තීවු භාවනා පුහුණුව ඉදිරියට ගෙන යා යුතුව තිබුණී. ආරණ්‍යවාසී සහෝදර හික්ෂුන් වහන්සේලාගේ අයිතිවාසිකම් රක දෙමින් ධර්මය සහ ගාසනය රක ගැනීමේ මුලිකත්වය ආවාරිය බෝවා හිමි වෙත පැවරුණී.

ආවාරිය මුන් මහා ස්වාමීන්දායන් වහන්සේ ආරම්භ කොට ඉදිරියට ගෙන ආ ආරණ්‍ය පරිපදාව රටට හඳුන්වා දෙමින් රට ජනතාව නම්මා ගැනීමට බෝවා තෙරුන් වහන්සේ මහන් පරුගුමයක් ගන්හ. රට උන්වහන්සේගේ සිත් ඇද බැඳ ගන්නා කතා විලාසය සහ ප්‍රඥාවන්තව සැලසුම් කළ පියවර මහෝපකාරී විය. වික කළකින් ආවාරිය මහා බෝවා හිමි වැඩ සිටි සෙනසුනට අධික ජනතාවක් ධර්ම පිපාසයෙන් ආකර්ෂණය වූහ. සැබැ අවසාජ කම්මෙටියානාවාරියයන් වහන්සේ නමක් යටතේ ධර්මය ඉගෙන ගතිමින් පුහුණුව ලැබේමට ජනතාව පෙළගැසුණෙහ. අවසානයේ පිරිසිදු ධර්මය සෞයමින් වෙහෙසුණු මහජනතාව සංවිධාන වී, මෙම ආරණ්‍යය මහජන ප්‍රසාදයට පාතු වූ ශේෂේය භාවනා පුහුණු මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළහ.

මෙම පරිවර්තනය සිදුවන අතරතුර තම ශේෂේය ගුරුදේශ්වරයනට සම්පා ව සිටිමින් සිල් මාතා කායිවි එම කටයුතුවලට සහාය දුන්නා ය. ඉතා ගාන්ත තැන්පත් වරිතයකින් යුත් කායිවි සිල් මාතාවේ ආරණ්‍යයට පැමිණී

කාන්තාවන්ට විශේෂයෙන් අදාළ වූ ධර්මාවවාද දෙමින්, භාවනා ගැටපු විසදා දෙමින් එමෙන් ම කාසනයට ඇතුළුමේම වටිනාකම ද පහදා දුන්නා ය.

අයාවාරය මහා බෝධා හිමිගේ මධ්‍යමියගේ සෞඛ්‍යය යහපත් අතට හැරුණු පසු ඇගේ හදවත මුළුමතින් ම භාවනා පුහුණුව සඳහා යොමු කළ යුතු යයි කායිවි සිල්මාතාව ඇයට අවවාද දුන්නා ය. භාවනාව සඳහා සක්තිමත් පදනමක් ඇකිකර කැපවීමෙන් සහ ගෙදරයටත් ව පුහුණු කටයුතු කරගෙන යැමට මහපු සිල් මාතාව උනන්ද කළා ය. එහි සර්ථක ප්‍රතිඵල ඇයට ම බලා ගත හැකි බැවි පහදා දුන්නා ය. ඇගේ භාවනා ප්‍රගතිය පෙර ආත්මයන්හි දී ඇ විසින් ව්‍යන ලද කුසලයන් මත රඳා පවතී. එසේම මෙම ආත්මයේ දී ඇය දරන විරයය මත ද භාවනා දියුණුව රඳා පවතී. එම විරයය ඇය සක්මන් භාවනාවට සහ හිඳි ඉරියවිවෙන් කෙරෙන භාවනාව සඳහා යෙදවිය යුතු ය. ශිලය නිතර නිතර පිරිසිදු කර ගනිමින් අකුසල් තම මනසට වද්දා නො ගනිමින්, පුහුණු පටිපදාවෙහි නිරත වන විට ඇගේ මනස පිරිසිදු වී අවබෝධ යුතාය දියුණු වේ. අන්තීමේ දී සියලුල නිර්මාණය වන්නේ සිතෙන් බව ඇයට පැහැදිලි වනු ඇත. ඇස් රුප දැකී ; කන් ගබ්ද අසයි ; නාසය ගද සුවද විදි ; දිව රස විදි; කය ස්පර්ශ විදි ; එසේ ම හදවත හැඟීම් අත්දැකී. සිත ඒවා ගැන කළුපනා කරයි. කළුපනා කරමින් ඒවා ස්පේර බවත් සත්‍ය බවත් සිතයි. නිරන්තරයෙන් හොඳ සිහියෙන් සිටීම වර්ධනය කර ප්‍රායාව දියුණු කළ විට, සිතේ ඇත්ත ක්‍රියාකාරිත්වය දැක, ඒ හැම දෙයක් ගැන ම ඇත්ත ඇති සැටියේ දින්නට හැකිවනු ඇත ;

වෙනස් වන බව,
පදනමක් නැති බව,
දුකින් බද්ධ වී ඇති බව.

නිසි අවධානයක් නොමැති කළ, මනස පිටුපසින් කෙලෙස් අධිවේගයකින් ඇදී අවුත් මුළු මනස ම දැඩි ව වෙලා ගනී. කුමක් වූවා දැයි තේරුම් යන්නටත් පෙර රාගය කෙරුදය තන්හාව සහ මෝහය කෙනෙකුගේ මනස විනාක කරයි. ඒ හොඳ සිහිය නැති වෙලාවයි. එම අව්‍යාපාධිව මග හැරීම සඳහා තම මනස දෙස කළුපනාවන් බලා සිට කෙලෙස් සංසරණය සිතට බලපැමි කරන අයුරු තික්ෂණ ව දකින ලෙස වැඩිමහල් අම්මාගෙන් සිල් මාතා කායිවි ඉල්ලා සිටියා ය.

සිල් මාතා කායිටිගේ කාරුණික ප්‍රයාචාරන්ත වචන මහා බෝවා හිමිගේ අම්මාගේ මනස ගෙධරයටත් කළේ ය. එම අවවාද ඇයට හාටනා පුහුණුවේ නිවැරදි මාර්ගයට යොමු කළා ය. වසර නිම වෙත් ම ඇගේ මනස ආධ්‍යාත්මික පුහුණුව සඳහා තොඳ අඩිනාලමකට වැටී තිබුණි. 1967 දී සිල් මාතා කායිටි බාන් තාචි ආරණ්‍යයෙන් පිටව යදි මහලු සිල් මාතාට ස්ථීර ව ම ආර්ය අෂේර්යාංශික මාර්ගයට යොමු වී සිටියා ය.

ප්‍රයායක ඇස්සීම පුරුණ
සිට් සිල්වැ
බඩ ම ගෙන්ම මහත් ගත්ත.
බඩ එස් සෞයන විට
ලොඛ් විට
සිල්වැ
බඩ ම සෞයන ගතක.



දිවිය පුරා අප කිප වී

සිල් මාතා කායිවි යටතේ හාවනා උපදෙස් ලද ආචාරය මහා බෝවා හිමිගේ අම්මා සහ අනෙක් සිල් මාතාවෝ 1967 වසර වන විට හාවනා පූජාතුවේ සිද්ධාන්තයන් ගැන මනා අවබෝධයක් ලබා තිබුණි. සිල් මාතා කායිවි නැවත බාන් ඩුඟයි සායි සිල් මාතා ආරණ්‍යයට යැමට බෝවා නායක හිමිපාණන්ගෙන් ගොරවයෙන් අවසර ලබා ගත්තා ය. වැඩි කාලයක් ඇය බාන් තාවිඩි රදුණ හෙයින් බාන් ඩුඟයි සායි ආරණ්‍යයේ සිටි ඇගේ අනෙක් සෞහෙයුරියන් ගැන කනස්සල්ලට පත් වූවා ය. නමුත් කීපවරක් ඇය තම ආරණ්‍යයේ සෞහෙයුරියන්ගේ දුක් සැප සෞයා බලා ආත්‍යවක්‍ය දේ සැපයුවා ය. ඇය ආරම්භ කළ ආරණ්‍යයට නැවත යාමට, මහා බෝවා හිමිගෙන් අවසර ලත් පසු සතුටින් එහි ගොජ නැවත සුපුරුදු ලෙස වාසය කිරීමට පටන් ගත්තා ය. මෙදා සිට වසර 24 කට පසු පිරිනිවන් පානා තුරු සිල් මාතා කායිවි වාසය කළේ මෙම ආරණ්‍යයේ ය.

බාන් ඩුඟයි සායි ආරණ්‍යයට පැමිණි දා සිට සිල් මාතා කායිවි එම සෙනසුන් සේනාසනාධිපතිනිය ලෙස කටයුතු කිරීම ඇරඹුවා ය. ආරණ්‍යයේ සිල් මාතාවන්ගේ ජීවන රටාව ඉතා සරල වූ වාම ගති පැවතුම් ඇති නිහෘ පිළිවෙත් ඇති දිවි පෙවෙතකි. ඇය සම්මා සතිය දියුණු කිරීම ගැන විශේෂ

අවධානයක් යොමු කළා ය. සියලු ම සිල් මාතාවේ ඇයගේ දැඩි විනයට අවනත වූ අතර ඔවුනු සමාදන් වූ අඡ්‍යාංශ කිලය ඉතා දැඩි ව ආරක්ෂා කළේ ය. ගිහි ගෙය අත හැර යාමේ ආනිංස සැම දෙනාගේ ම සිත් කා වදින ලෙස පහදා දුන් අතර එම අනුගාසනා ඉතාමත් සංවර විනයානුකූල සාර්ථක අවවාදවිලින් යුත්ත විය.

“බල දැන් සිල් මාතාවක් ලෙස සපුන් ගත වී මා සමගත් අනෙක් සිල් මාතාවන් සමගත් ජ්වත් වීමට මෙම ආරණ්‍යයට ආවා. මේ වෙලාවේ ඉදාලා, ඔබේ සිතිවිලි වචනය ක්‍රියාව හැම වේලේ ම බොහෝම උසස් සිතිවිලිවිලින් යුත්ත වෙන්න යිනෑ. බල මේ ලෝකයේ සැප සම්පත් අත හැර ආලා මේ උතුම් ගමන ආවේ, ඔබලාගේ හදවත් පිරිසිදු කරගන්නා ආකාරය ඉගෙන ගන්නයි. ඔබලා අත හැර දමා ආ ඒ පැරණි ජීවිතය ගැන ආපහු සැලකිල්ලක් දක්වන්න එපා. ගෙදර ගැන, දරු ප්‍රවුල් ගැන කනස්සල්ලෙන් ඉන්න කාලයක් නොවෙයි මේ කාලය.”

අසහා දේවල් ගැන කතා නො කරන ලෙස ඇය සිල් මාතාවන්ට තදින් අවවාද කළා ය. කතා කරන හැම අවස්ථාවක දී ම අර්ථවත් දෙයක් ම කතා කළ යුතු බැවි අවධාරණය කළා ය. උතුම් ආරණ්‍යවාසී ගුණාංශ වර්ධනය කර ගැනීමටත් තම හාවනා ප්‍රහුණුවේ දී කැපවීමෙන් යුතුව විදිය යුතු දුෂ්කරතා ඉවසම්න් තමා පිළිබඳ සත්‍යතාවය නිවැරදි ව දකිමින් කළේ ගෙවීමට ඇය ඔවුනට අවවාද දුන්නා ය.

අතිතයේ නො ලැබුණු සැප සම්පත් ගැන සිතමින් කනස්සල්ලට පත්වීමත් අනාගතයේ සම්පත් ලැබීමට බලාපාරොත්ත ඇති කර ගැනීමත් ඔවුනට තහනම් කළා ය. එවන් සංකල්පනා ඔවුන් මුලා කරනු ඇත. අලසකම තමැති ක්ලේඥ සමග සටන් වැදිමටත්, ලෙහෙසියෙන් කොට්ඨාස යටත් නොවීමටත් ඇය ඔවුනට අවවාද දුන්නා ය. තම සිතිවිලි ගැන හොඳ අවධානයෙන් සිටීමටත් හදවත් පත්‍රලේ ඇති සත්‍යය පමණක් සෙවීමටත් ඔවුන් දිරිමත් කළා ය.

බුදුරජාණන් වහන්සේ ගත් මාරුගය ගැන දැඩි විශ්වාසයක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍ය බව ඇගේ දිෂ්ඨාවන්ට අවධාරණය කළා ය. ඔවුන් තොරාගත් ආර්ය මාරුගයේ සැම පියවරක් ගැන ම හොඳ සිතියෙන් සිටිය යුතු බව නිතර මතක් කර දුන්නා ය. ඒ මක් නිසා ද, එම මාරුගය පවතින්නේ තමාගේ මනස සහ

හදුවත තුළ බැවිනි. එනිසා එම මාරුගයේ ගමන් කරමින් දුකින් තිදහස් වේම එක් එක් ශිෂ්‍යාච වෙන වෙනම සෞයාගතයුතු බව පහදා දුන්නා ය. කැපවීමෙන් දෙරෝයන් ව නිවන් සාක්ෂාත් කරන තුරු දැඩි අධිෂ්ථානයෙන් යුතුව තම ප්‍රහුණු කටයුතු කරගෙන යැමෙ ඔවුන් දීමත් කළා ය.

සිල් මාතාවන්ගේ දුර්වලකමක් දුටු වහාම ඔවුන්ගේ ප්‍රගතිය ඔවුනට ම තක්සේරු කර ගැනීමට යොමු කළා ය. "මිල බොහෝ කළක් මා සමග ප්‍රහුණු කටයුතු කරගෙන ගියා. නමුත් ඔබලා කිදෙනෙක් ජයග්‍රහණ කියක් ලැබුවා ද? ඔබ සම්පූර්ණ කළ දෙයට වඩා වර්තමානයේ ඔබේ ඇලිම් ප්‍රමාණය විශාල ය. මා විශ්වාස නැතිනම් ඔබ ඔබගෙන් ම අහන්න. ආභාවන් කියක් මම කපා හැර තියනවා ද? දිව්‍ය ලෙස්කවල දෙව්වරුන් පවා උපදින්නේ මැරෙන්නයි නැවත උපදින්නයි. ඔබ වාගේම ඔවුනුත් ඔවුන්ගේ කෙටි ජ්විත වටනාකම්වලට ඇශ්‍රේම් කරනවා. ඉපදීමට තිබෙන ආභාව, ජ්විතයට ඇති දැඩි ආභාව සියලු සත්ත්වයන් මෙම දුකින් පිරුණු ලෝකයේ නැවත නැවත ඉපදීමට හේතු වෙනවා."

"ආධ්‍යාත්මික ජ්විතයක් තුළ නොසැලකිල්ලට කිසිසේත් ඉඩක් නැති. ඔබ හැම ඕස්‍යලයේ සහ කුසල්වල වාසනා බලයෙන් නිර්වාණ සතුව සේවීමට වෙර දරන සිල් මාතාවේ. තරුණ මහඹු අපි හැමෝම මේ ආත්මයේ එකට ජ්වත් වන අයයි. මුහුණ දීමට ඇති සියලු ම දුෂ්කරතාවයන්ට දෙරෝයෙන් සහ ඉවසීමෙන් මුහුණ දී දැඩි ආත්ම ගක්තියකින් අලස නොවේ, සිල් මාතාවක් සතු වාම් පැවැත්ම ගොඩනගා ගන්න ඕනෑ. ඔබ මුහුණ දෙන ගැටලු සහගත හැම අවස්ථාවකදීම මෙම්තිය සහ කරුණාව ක්ෂණික ව හැම වේලෙ ම ඉස්මතු වී එන්න ඕනෑ. ඔබේ යෙහෙලියන් මෙන් ඉන්නා සිල් මාතාවන්ට ගොරව කරන්න. මඟ ව්‍යතින් කතාකරන්න. කමටහන් ආචාර්යවරිය ගේ විවේචන කාතයු පුර්වක ව භාර ගන්න. ඔබේ හැසිරීම ගැන මම ඔබට වෛද්‍යනා නගද්දී, එවා ඔබේ යහපත සඳහා දෙන පාඩම් සේ සලකන්න. මගේ වෛද්‍යනා ඔබගේ ගුහසිද්ධිය සඳහාමයි. ඔබේ ආචාර්යවරියට සහ අනෙක් සිල්මාතාවන්ට ගරු කිරීම, ඔබ අතින් නොවරදා ම ඉටුවිය යුතු යුතුකමක්. ඔබට වඩා එක දුවසකින් පවා ජේෂ්ඨය සිල් මාතාවකට ඔබ නැමි ආචාර කරන්න ඕනෑ. අප අතරේ පවතින සුහදත්වය ඔබ නිහතමානී ව සතුවින් භාර ගෙන එකමුතු ව වාසය කරන කොට අපි හැමෝම ලද දෙයින් සතුව වෙලා සැහැල්පුවෙන් ජ්වත් වෙන්න පුළුවන්. මෙම්තිය කරුණාව මුදිනාව ඒ ආකාරයට තම තමන්ගේ

හදුවන්වල පුරවා ගෙන, එකිනෙකාට ඒවා පැතිරුවහොත් අවසානයේ සියලු සන්නයන්ට මෙන් ම මූල් විශ්වයට ම පැතිරිය හැකි වෙනවා ඒකාන්තයි.”

ආචාරය මහා බෝවා හිමි වරින් වර සිල් මාතා ආරණ්‍යයට පැමිණීමට පුරුදුව සිටියේ ය. උන්වහන්සේ හැම අවස්ථාවක දී ම සිල් මාතා කායිටිගේ ආදර්ශවන් වරිතය ගැන වර්ණනා කරමින් අන් සිල් මාතාවන් ඉන් පාඩම් උගත යුතු බැවි අවබාරණය කළහ. සතු වශයෙන් කියනොත් ඇ ගෙන ගිය ධර්මානුකුල පටිපදාව සැම බොද්ධයෙකු ම අනුගමනය කළ යුතු ආදර්ශවන් පටිපදාවකි. ඇගේ අප්‍රතිහත දෙරේයය, දාඩ් අධිෂ්ථාන ගක්තිය, උතුම් ප්‍රජාව සහ අසීමිත කරුණා ගුණය ගැන ද නිතර නිතර සිහි කළයුතු බැවි ඇගේ ගිශ්චාවන්ට මතක් කර දුන්නේ ය. දැකි කැපවීමකින් ඇය හිමි කර ගත් එම ධර්මානුකුල වරිත ලක්ෂණ, ඇය සාපු ව ම නිවන් මගට යොමු කළ ග්‍රේෂ්‍ය ලක්ෂණයන් ය. අවසානයේ ඇයට අඡරාමර නිවන කරා ගෙන ගියේ ය. සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේගේ අතිශ්‍යම ශ්‍රී සද්ධරමය අනුව තම භාවනා කටයුතු සහ වරිතය සංවර්ධනය කරගත් සිල් මාතා කායිටි අවසානයේ ව්‍යුත්තිය කරා ගියා ය.

බ්‍රීලංකාන් වැන්ස්සේල

ඉවත්කයන් ගැටියට ඇය තුළ පවතින

අව්‍යාච්‍ය ගුණාගයක් නෑ

ඩිසේ නැත්තෙන් කිසියම් මෝ ගොඳක් නො දැන,

අභග්‍ර ජිවිත කුණු වී ජ්‍රාවට යන තුළ නිකුත්තෙන් බලා නොස්ථිය යුතුය.

මත්තා බල ඝොයා පැවති කළ

කිහිපු ඇල්ලක් නොවනි ව බැව් කයන් වනයන් අනුරූපීන්.



පාරිඹුද්ධ හඳවන

මිළග අවුරුදු දහය තුළ දී සිල් මාතා කායිවි ඇය ආරම්භ කළ සිල් මාතා ආරණ්‍යයේ ආධ්‍යාත්මික ගුහසිද්ධිය ගැන මහත් වූ පරිගුමයක් දැරුවාය. එය ආදර්ශවත් ආරණ්‍යයකට පරිවර්තනය කළ ඇය 1977 ජූනි මස හදිසියේ ම රෝගාතුර වූවාය. කළක සිට එම රෝග ලක්ෂණ ගිරිය තුළ වර්ධනය වෙමින් තිබේ ඇත. අන් අයට කරදරයක් වනවාට අකමැති වූ හෙයින් ඇය මේ බව කිසිවෙකුට නො දැන්වූවාය. රෝගය සගවාගෙන සිටීමට බැරි තරම් අසාධා වූ පසු ඇය රෝහලකට ඇතුළත් කරන ලදී. වෙළුවරු ඇගේ එක් පෙණෙල්ලකට ක්ෂයරෝගය වැළදී ඇති බැවි අනාවරණය කළහ. තවද වැඩිපුර සිදුකළ පරික්ෂණවල දී ඇයට දියවැඩියා රෝගය ද ඇති බැවි සොයා ගන්නා ලදී. මේ වන විට ඇගේ ගිරිය මැල්වී ඉතා දුර්වල තත්ත්වයකට පත් ව තිබුණි. ඇය දැඩි වේදනාවෙන් පෙළේනාය. දිනෙන් දින වර්ධනය වූ රෝග ලක්ෂණ ඇය අසාධා තත්ත්වයකට පත්ව ඇති බව සනාථ කළේය. වෙළුවරු ඇගේ ඒවිත කාලය සීමිත බැවි තිරණය කළේය. ඔවුනගේ නිගමනය වූයේ අවුරුදු එකකට දෙකකට වඩා ඇය ජීවත් නොවන බවය. සිල් මාතා කායිවිගේ අසනීප තත්ත්වය එන්න එන්නම සංකීර්ණ වන්නට විය. ඇයට ඇදුම රෝගය ද ඒ මතුපිටව වැළදී, කැස්ස වැඩිවි ලේ වමනය කරන්නට වූවාය. මේ හේතුවෙන් ඇය බොහෝ වෙළු පරික්ෂණයන්ට හාජ්‍යනය කිරීමට

සිදු විය. එම පරික්ෂණවල දී ඇගේ අනෙක් පෙණහැල්ලට හිංසක පිළිකාවක් වැළඳී ඇති බැවි අනාවරණය විය. ප්‍රධාන රෝග තුනක් ස්ථීර වශයෙන් ම සනාථ විය. ක්ෂේර රෝගය, දියවැඩියාව සහ පිළිකාව, ඇය වැඩිකල් ජ්වන් නොවන බැවි කාටත් පැහැදිලි විය.

රෝහලට ඇතුළු කර මසක් ගත වෙදුදී සිල් මාතා කායිවි ඇගේ රෝග තත්ත්වය මොන තරම් අසාධා ව්‍යවත් ඇගේ සිල් මාතා ආරණ්‍යයට යාමට අවශ්‍ය බව දැන්වූවා ය. ඇය කවදත් ප්‍රිය කළ ගාන්ත වූ රමණිය වූ ආරණ්‍යය පරිසරයේ සිල් මාතා යෙහෙලියන් වටකර සිටිය දී ඇගේ මරණය සිදු වේ නම්, එය තමා අයය කරන බැවි දැන්වූවා ය. රෝගාතුර වූ පසු ඇගේ බර විකෙන් වික අඩු විය. එනමුත් ඇගේ හදවත සියලුම කෙලෙස් බරින් නිදහස් ව්‍යවකි. සිල් මාතා කායිවි ඇගේ ඉහැසිද්ධිය ගැන සැලකිලක් නො දැක්වූ අතර මරණයට ද කිසිදු බියක් නො දැක්වූවා ය. ඇගේ සිල් මාතා සොහොයුරියන්ගේ සහ දායක දායිකාවන්ගේ ද යහපත ගැන ඇය වඩාත් වෙහෙසුණා ය. ඇගේ දීප්තිමත් ජ්වන රටාව ඇය ඇසුරු කළ සැමගේ ම ආධ්‍යාත්මික ගුණවගාව ආලෝකවත් කළ අතර ඔවුන්ගේ හදවත් ප්‍රහාස්වර කළේ ය. ඇගේ පවිත්‍ර මෙත්ති ගුණය නමුවේ සියලු බාධක තුනී වී යන බවක් කාටත් වැටුනුණි. ඇගේ අවසන් කාලය ගතකිරීමට ඇයට අවශ්‍යවූයේ, බොහෝ ජනයාට හිත සුව පිණිස, වැඩඳායක ලෙස ඉතිරි ආයු කාලය යෙද්විය හැකි තැනකි.

ඇගේ හිතවත් දායිකාවක් වූ වෙදු පෙන් යුතු මකරනොන් බැංකොක් නගරයේ වෙදුවරියකි. බාන් ඩුඟායි සායි සිල් මාතා ආරණ්‍යයට විත් සිල් මාතා කායිවි හට ප්‍රතිකාර කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවා ය.

වෙදු වෘත්තියේ අවුරුදු විස්සක පළපුරදේදක් ඇති වෙදු පෙන් යුතු, කාස රෝගයට දියවැඩියා රෝගයට එවකට සොයාගෙන තිබු නවතම ප්‍රතිකාර කුම ඇ වෙනුවෙන් ලබා දුන්නා ය. කාස රෝග මරදනය සඳහා ප්‍රබල ප්‍රතිෂ්ටක ඔංජඛ ද, දියවැඩියාව පාලනය කිරීම සඳහා දියවැඩියා ඉන්සියුලින් එන්නත වරින් වර දීම ද ඇය ඉතා කුමවත් ව සිදු කළා ය. නමුත් පිළිකාව සඳහා පිළියමක් නො වී ය.

සිල් මාතා කායිවි වැනි රහන් මෙහෙනින් වහන්සේ කෙනෙකුට ප්‍රතිකාර කිරීම තරම් භාරඩුර වගකීමක් ඇගේ වෙදු ජීවිතයේ නො කළ බැවි ඇය පසු

කාලයක දී සිහි කළා ය. රහන් මෙහෙතින් වහන්සේ කෙනෙකුට ප්‍රතිකාර දීමට තරම් ආධ්‍යාත්මික පුහුණුවක් ඇයට නොතිබූ බැවි ද ඇය පැවසුවා ය. රහන් තෙරණීයකට ඇති ගොරවය කිසි විටක පළුදු නොවන සේ වෙදාළ පෙන් ශ්‍රී තම සේවය අතිමහන් ගොරවයකින් හක්තියකින් ඉටු කළා ය. එක් රෝගයක් සුව වුවන් අනික් රෝගයෙන් කෙනෙකු මිය යන්නට හැකි හෙයින් වෙදාළ පෙන් ශ්‍රී රෝගයට බෙහෙත් කරනවාට වඩා රෝගියාට ප්‍රතිකාර කළා ය. සිල් මාතා කායිවි ලැග දී යම් දිනක මිය යන බැවි දැන සිටි වෙදාළ පෙන් ශ්‍රී, ඇය අසහනයකින් තොරව කොයි වේලෙන් සුව පහසුව සිටීමට කටයුතු සැලසුවා ය. මේ හේතුව නිසා ඇයට විශේෂ බෙහෙතක් දීමට ප්‍රථම රෝග ගැන කෙරී විස්තරයක් කර ඇගේ සිතට බරක් නොදී එම බෙහෙත ගැනීමෙන් කයට ඇතිවන ප්‍රයෝගනය සිල් මාතා කායිවි හට පැහැදිලි කර දුන්නා ය. එම විස්තරය ඇසීමෙන් පසු ව ඒ බෙහෙත ගැනීම නො ගැනීම ඇය තීරණය කළා ය. ඇය යමක් එපා යයි කිවහොත් වෙදාළ පෙන් ශ්‍රී ඇයට බලපැමක් නො කළා ය.

මේ ආකාරයෙන් අවුරුදු 14 ක් ගත විය. ඇගේ අසනීප තත්ත්වයේ වෙනසක් නො වූව ද භාවනා පුහුණුවට අවැසි අනුගාසනා දීමෙන් සහ අනුනට ධර්මය බොදා දීමෙන් ඇය ඇත් නො වූවා ය. එම ආධ්‍යාත්මික වගකීම, අසනීපයෙන් සිටිය ද ඇය හැකි පමණින් ඉටු කළා ය. ඇගේ ගරීර දුර්වලතා දිනෙන් දින හින වෙද්දී රට අනුරුද ව ඇගේ දින වරියාව සකස් කර ගනීමින් ඇ සතු යුතුකම හොඳ සිහියෙන් ඉටු කළා ය. ආරණ්‍යය තුළ ඇය සිටින අවස්ථාවල, උත්තරීතර මනුෂ්‍යන්වය සහ එහි මුදු මොලාක්භාවය සතර දිසාවට ම විහිදෙන බවක් කාටන් හැරුණි. ඇයට උදව් කරන හැමෝට ම ප්‍රකාශ කොට පින් අනුමෝදන් කිරීමට ඇය අමතක නො කළා ය. වෙදාළවරිය ඇයට බොන බෙහෙත් දුන් පසු එය අගය කරමින් තම දැනින් ම එම බෙහෙත් හිස මතට ගෙන වෙදාළවරියට පින් පමණුවා ඉන් අනතුරුව බෙහෙත් තීවා ය. ඇය බැලීම සඳහා ආරණ්‍යයට එන හැමෝට ඇය පිළිගත්තේද ඔවුනට මහත් වූ ගොරවයක් දක්වමින් ය. ඔවුන් ඇසු ධර්ම ප්‍රශ්නවලට කිසිදු විශේෂ පක්ෂපාතිතවයක් නොදුක්වා ධර්මානුකූල වූ ප්‍රයාවන්ත පිළිතුරුවලින් සංග්‍රහ කළා ය. ඇගේ මනස අතිපාරිගුද්ධන්වයකින් පැවති හෙයින් අනුනට ධර්මය ඉගැන්වීම ඇය දිගට ම කරගෙන ගියා ය. මනුෂ්‍ය ගරීරය මරණය කරා අඛණ්ඩ ගමනක යෙදී සිටින බව දන්නා ඇය, ඒ ගැන පසුතැවිලි නො වූණා ය. ඇගේ ගරීරයේ දුර්වලත්වය හඳුනා ගනීමින් ඉතිරි ව ඇති ආයු කාලය සහ ගරීර

ගක්තිය උපයෝගි කර ගනිමින් ඇගේ අනුකම්පාව සොයා පැමිණී අයට ධර්ම දානය බෙදා දුන්නා ය.

ගරිර සෞඛ්‍යය තව තවත් හින වෙද්දී ඇගේ ආහාර අරුවිය වැඩි දියුණු විය. ආහාර දිරුවීම ද දුර්වල විය. මේ හේතුව තිසා ඇයට එක් වේලකට කන්නට හැකි වූයේ පිළු දෙකක් කුනක් පමණි. කටට දත් සියල්ල ම පාහේ වැටි ඇත. එතිසා කටට ගත් බත් කට හැපුවේ ඉතා සෙමිති. ආහාර කටටල් දෙක කුනක් කැමට ඇයට පැයක් පමණ ගතවුණි. ගරිරයේ දුර්වලකම තිසාදේ ආහාර හපද්දී ඇගේ හිස ද ඒ අනුව සෙලවුණේ ය. මනුෂ්‍ය ගරිරය තොපවතින දෙයක් බව ඇය දනි. ගරිරය දුර්වල වුවත් එය ඔසවා ගෙන සිටීම පවා ඇයට මහත් වූ බරක් විය. සිල් මාතා කායිවිගේ ගරිර කුඩාව එන්න එන්න ම දිරාපත් විය. ඉන්දියන් අතිශයින් දුර්වල විය. රුපයේ අතිත්‍යහාවය දන්නා අයට එය සාමාන්‍ය දෙයක් විය. ඇගේ එක් අක්ෂී ගෝලයක පිබිනය වැඩි වී රුධිර පිබිනය අස්වාහාවික ලෙස, අනතුරුදායක ලෙස ඉහළ ගියේ ය. එනමුදු ඇය වෙදා ප්‍රතිකාර ප්‍රතික්ෂේප කළා ය. ස්වභාවධර්මය ස්වභාවික ව ක්‍රියා කරන බවත් එසේ වීමට අප ඉඩ දිය යුතු බවත් ඇයගේ අදහස විය. මාස කීපයකට පසුව කළ වෙදා පරික්ෂණයක දී ඇගේ එක් ඇසක් අන්ධ වී ඇති බැවි අනාවරණය විය. අනික් ඇස ද තද බල ලෙස සුදු පටලයකින් වැසි ඇතිව දැන ගති. නමුත් එම ඇසින් යන්තමින් යමක් බලා ගැනීමට ඇයට හැකි විය.

තුනටය වේදනාවක් මතුවී ආ හෙයින් ඇය කොන්ද නමාගෙන කුද වී ඇවේදීමට පෙළඳුණාය. ගමන් කිරීම තවත් දුර්වල විය. කෙනෙකුගේ ආධාරයක් නොමැතිව පියවර කීපයක් වත් යැමට නොහැකි තත්ත්වයක් උඩ වුණි. වික දිනකට පසු එක් උඩස්නක ඇමදෙන් නැගිට ඇවේදීමට උත්සාහ කරද්දී, ඇයට තව දුරටත් ඇවේදීමට නො හැකි බැවි අවබෝධ විය. ඉන් පසු ඇයට තැනින් තැන ඔසවා ගෙන යැමට සිදු විය.

සිල් මාතා කායිවිගේ ජීවිතය මෙම්තිය සහ කළුහාණ මිතුත්වය පදනම් කර බුදු දහමට කැප වූ ජීවිතයකි. මරණය පෙනී පෙනී වුවද ඇය වෙහෙස නො බලා බොහෝ ජනයාගේ සුව පිණිස බොහෝ ජනයාගේ සැප පිණිස කැපවෙමින් ආදර්ශවත් වූවා ය.

ඇගේ මෙම උත්තරීතර වරිත ලක්ෂණ විශේෂයෙන් ඇයගේ සම්පා අනුගාමිකයන්ගේ සහ වෙදාවරියගේ සිත් කුළ කිසිදා නො මැකෙන සේ

සටහන් විය. ගරිර වේදනා අතිශයින් පිඩාකාරී වූව ද තෙරණිය ඒ හැම නොසැලී ඉවසා දරා සිටියා ය. ඇය දුකින් මිදුණු ආර්ය ග්‍රාවිකාවකි. කාම හවයන්හි පැවැත්ම සත්‍ය වශයෙන් ම දන්නා උත්තමාවියකි. ඇගේ පෙර ආත්ම හවයන් සහ විෂතමාන තිවත් අවබෝධය සාක්ෂාත් කරගත් බුද්ධ දියණියකි. සාදි ප්‍රාතිභාෂය පැමුව දන්නා පරවිත්ත විජානන යානයෙන් යුත් රහත් තෙරණියකි. එබැවින් ගරිර වේදනා ගැන කිසිදු සසල වීමක් ඇ තුළ නො වී ය.

පහළට නැමුණු නිකට, ඕලුණු කම්මුල් සහිත මුහුණ, රලි ගැසුණු කළේ හම, කයට වැළඳුන රෝග, අත පය වාරු නැති වීම ඇගේ මරණාසන්න බව තහවුරු කළේ ය. සිල් මාතා මරණාසන්නව ඇදේ වැතිරි සිටියේ ස්වභාව ධර්මයේ ජරාව සහ ව්‍යාධිය ලොවට තිවැරදි ව පහදා දෙන සංශෝධි තිද්දුරුගනයක් ලෙසිනි. ප්‍රාණය තවමත් යන්තමින් ගැට ගසා ගෙන දුබල ව පවතින ඉන්දියන්ට තව ඉදිරියට යැමුව උගහට බැවි දන්වමින් සෙමින් සෙමින් අප්‍රාණික ව ස්වභාවධර්මයේ නාසායට යටත් වීම ආරම්භ කළාය. වෙහෙසට පත් වූ දුර්වල ඉන්දියන් ජීවිතින්දිය අත හැරීමට යන්නා සේ අවවිත් විකෙන් වික පිරිහෙත්නට විය. ගරිරය සහ මනස : නාමරුප, පෙර කර්ම විජාක ග්‍රහණයෙන් මිදි මහා භූතයන්ට බෙදී යැම ඇරුණීමට සූදානම් වන බවකි. නමුත් නාම රැජයන්ගෙන් ග්‍රහණ වූ විනාශ කළ නොහැකි යථාභ්‍ය යානය, පවතු සාරය අනාගත බලාපොරොත්තුවක් රහිත ව භාත්පස විසිර පැශිර තිබුණි.

එදා ආචාර්ය මහා බෝවා තෙරුන් වහන්සේ, උන්වහන්සේගේ මරණාසන්න දිජ්‍යාව බැලීමට පැමිණියන. එසේ පැමිණී උන්වහන්සේ ස්වභාව ධර්මයට ඉඩ දි කිසිවක් නො කර සිටින සේ ඇගේ වෙදදා උපස්ථාධිකාවන්ට දැන්වී ය.

සිල් මාතා කායිවි ජීවත් වූයේ අන් අය වෙනුවෙනි. සියල්ලේ ඇයට සැනසීමෙන් මැරෙන්නට ඉඩ හැරිය යුතුයි. රහත් තෙරණියකගේ අවසන් ගෙනනට කිසිවකු බාධා නො කළ යුතුයි.

මේ වන විට ඇගේ පෙනහලු සිර වී පූස්ම ගැනීම අතිශයින් දුෂ්කර විය. ඇගේ වැහැරණු ගරිරය සන වී, කට ඇරී, දැස් අඩවත් ව නො සෙල්වී වැතිරිනි. ඇගේ වෙදදා සේවිකාවන් ඇ සම්පූර්ණ සිට පණ ඇති සලකුණු සෙවිව ද ඔවුනට පූස්ම වැටෙන බවක් නොපෙනුණි. අවසානය ලං වෙන බව ඇය වටා සිටි කා හටත් වැටහුණි.

නමුත් කිසිවෙකු ඔවුනගේ ඇස් ඇය ගෙන් ඉවතට නො ගත්හ. ඇගේ ඩුස්ම් දැනෙන නො දැනෙන තරමට සියුම් විය. කෙමෙන් කෙමෙන් එය ද අඩු වී ගොස් ඩුස්ම් ගත්තා බවක් නො දැනෙන තත්ත්වයකට පැමිණියේ ය. නො දැනෙන ඩුස්ම් රල්ල සිහින් ව සියුම් ව අඩුවී ගොස් අවසන් විය. සන්සුන්ව අවසන් විය. ඇය කොයි මොහොතේ මිය තියා දැයි ඇ වතා සිටි කිසිවෙකුට කිමට අපහසු විය. ඇගේ හොතික කය නොසේල් වී වැතිර පැවතුණි. නිසල ව වැතිර තිබුණි. ස්වභාව ධර්මයන් බැහැර වූ කිසිදු ක්‍රියාවලියක් මෙහි සිදු නො වී ය. ස්වභාව ධර්මය ම අනාවරණය විය.

කායිවි රහන් තෙරණීන් වහන්සේ 1991 ජූනි මස 18 වැනි දින උදෑසන නිදහස් ව පිරිනිවත් පැ සේක.

අවසානයේ දී ඇගේ පෙෂාදැලික පවතු සාරය, කුඩා ඇලක් නිදහස් ගො යමින් ගංගාවන් සහ මුහුදු සමග එක්වන්නා සේ, නො සැලෙන මහා සම්යුද්‍යක් වන් සඳාකාලික ඉනායක් සමග සම්පූර්ණයෙන් එක් වී මිගු විය.

ටික වේලාවකට පසු ආචාරය මහා බොවා තෙරුන් වහන්සේ දේහය බැලීමට පැමිණියන. උන් වහන්සේ සුදු රේද්දකින් වසා තිබූ මැලවුණු මළ සිරුර දෙස සැහෙන වෙලාවක් නිහඩ ව බලා සිටිමින් මරණානුස්මාතිය වැශ්වේ ය. උන්වහන්සේ රහන් මෙහෙණින් වහන්සේගේ ආදාහනය ජූනි මස 23 වෙනි දිනට තියම කළහ. දුර බැහැර සිට එන ඇගේ යානින්ට සහ ගුද්ධාවන්ත දායක දායිකාවන්ට තම අවසන් ගොරවය දැක්වීමෙන් ආදාහන උන්සවයට සහභාගි වීමත් ඉන් ඉඩ කඩ ලැබුණි. ආචාරය මහා බොවා හිමි ආදාහන උන්සවයේ දී ආයිරවාද වන්දනා ගාරා සංස්කෘතියනා කිරීමට අවස්ථාවක් නො දුන්නේ ය. උන්වහන්සේ එම තීරණය ගනු ලැබුවේ සිල් මාතා කායිවි තෙරණීය ලැබිය යුතු අවසන් එල නෙලා ගත් උත්තමාවිය හෙයින් ඇයට අලුතින් ආයිරවාද ප්‍රාර්ථනා ගාරා සංස්කෘතියනා කිරීමෙන් පලක් නොමැති හෙයිනි.

ජූනි මස 22 වන දින සන්ධ්‍යා සමයේ ආචාරය මහා බොවා තෙරුන් වහන්සේ සිල් මාතා කායිවි තෙරණීයට අවසන් ගොරවය දැක්වීම සඳහා ආදාහන උන්සවයට රස්වූ විශාල හික්ෂු, උපාසක උපාසිකා පිරිසක් අමතා විශේෂ ධර්මානුශාසනයක් පැවැත්වූහ. තුළත කාලයේ දිරියෙන් ම සිටි ආදර්ශවත් රහන් මෙහෙණින් වහන්සේ කෙනෙකු හැරියට සිල් මාතා කායිවි තෙරණීය ආදාහනාත්සවයට සහභාගි වූවන්ට හඳුන්වා දුන්හ.

කායිවි තෙරණීය, ඇගේ මරණය, මේ ලෝකයේ ස්වභාව ධර්මය ගැන අවධානයට අපව යොමු කළා. අප කවුරුත් කිසිදු හේදයකින් තොරව යම් දිනක මැරෙනවා නියතයි. මිනිසත් බව ලබා ඉපදුණ අපි මේ වාසනාවන්ත උප්පත්තියෙන් යහපත් ප්‍රතිඵල ලබා අපගේ හදවත් තුළ ආධ්‍යාත්මික පරිපූර්ණත්වයක් ලැබීමට හැකි සැම උත්සාහයක් ම ගත යුතුයි. බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගැන කිසිදු සැකයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැහැ. එම සද්ධර්මයේ සත්‍යතාවය සහතික කිරීමට වතුරාරය සත්‍යය පමණක් ප්‍රමාණවත් වේ. අප ගුද්ධා හක්තියෙන් යුතුව හාවනා පුහුණුව ගැන බුදුන් වහන්සේගේ අනුගාසනා අනුගමනය කළහොත් අනිවාරයයෙන් අප මාර්ග එල ලබනු ඒකාන්තයි.

බුදු දහම අනුව කුම්වත් ආධ්‍යාත්මික පුහුණුවහි යෙදෙන ඇත්තේ සිටින තාක් ලෝකය රහතුන්ගෙන් අඩුවක් තො වනු ඇත. මෙම සත්‍යය ලොවට පෙන්වන ගුණවත් ආදර්ශවත් දුර්ලභ ගනයේ රහත් මෙහෙණින් වහන්සේ නමකි සිල් මාතා කායිවි. ඇය මැරුණේ ද අපි මැරෙන ආකාරයට ම ය. එසේ වුවද වැශගත් වනුයේ ඇගේ හදවත තුළ වර්ධනය කළ දාර්මික ගුණ ධර්මයන් ය. එනම් ඇගේ සත්‍ය වූ පවිත්‍ර වූ ආධ්‍යාත්මයයි. ඇගේ මරණය තො වේ. මනස මූලික පදනමයි. හොඳ නරක ක්‍රියා දෙකම ගැන අපට අණ දෙන්නේ මනසයි. එනිසා අප ජීවත් ව සිටිය දී අපේ හදවත දාර්මික ව වැඩි දියුණු කර ගැනීමට අපට ලැබී ඇති මෙම අනර්ස අවස්ථාවන් නිසි ප්‍රයෝගන ගත යුතුයි.

සිල් මාතා කායිවි රහත් තෙරණීන් වහන්සේගේ ආදාහනය පසු දින දහවල් කාලයේ දී බාන් තුළායි සායිහි පිහිටි සිල් මාතා ආරණ්‍යයේ දී පැවැත්විණි. සික්ෂුන් වහන්සේලා 200ක් පමණක් ගිහි සැදැහැවතුන් දහස් ගණනීනුත් තෙරණීයට අවසන් ගොරව දැක්වීමට පැමිණ සිටියහ. ගිහි පැවැදි අති විශාල ජනකායක් පේලි සැදී සුදු තැදුන් කුඩාවලින් සැදු දිප්තිමත් සුවදැනී ප්‍රූජ්ප, විවිතවත් ලෙස තැනු දෙණ මත සැයක් මෙන් සිටින සේ උසට උසට තැන්පත් කරන ලදී.

ආදාහන උත්සවයට සහභාගි වූ අති විශාල ගිහි පැවැදි පිරිස මොහොත්කින් ගොරව සම්පූද්‍යක්ත දැඩි නිහඩතාවයක් රකින ලදී. ආචාරය මහා බෝලා තෙරුන් වහන්සේ ගිහි සළවක් රැගෙන, දෙණ යටින් සකසා තිබූ වහා ගිහි ඇවිලෙන කුහරයට යොමු කරන ලදී. මොහොත්කින් ගිහි ඇවිලි ගිහි දැල්

බුර බුරා ඉහළට නැගෙන්නට විය. සනව සැකසුණු දුම් රැඳී දෙණ ඔතාගෙන විකෙන් වික අහසට එක් විය. ආශ්චර්යයකි, ඒ මොහොතේ ම ශිතල පිතිපොද වැස්සක් ආදාහන භුමිය අවට පතිත විය.

එදින සන්ධා යාමයේ ශිත්ත නිවී ගියේ ය. උත්තන්වය අඩු වූ පසු හික්ෂුන් වහන්සේලා සහ සිල් මාතාවේ අඩුවට තැන්පත් වූ රහන් තෙරණීයගේ බාතුන් විසුරැණු සොහොන අවට රස් වූහ. සොහොන් බිමේ කළින් තුළ දැඩි තාපය යුරු විය. ඇගේ ඇට කටු කුඩා කැබේලිතිවලට සුන් වී සුදු පාට වර්ණයෙන් අඩු යට තැන්පත් වී තිබුණි. ජේත්තේය හික්ෂුන් වහන්සේලා ඉතා ප්‍රවේෂමෙන් හා ගොරවයෙන් අඩු යට අගුරු සමග තැනින් තැන විසිරි තිබු කුඩා ඇට කැබේලිති සුදු රේද්දකින් ආවරණය කළ බන්දේසියකට එකතු කළහ. එම බාතුන් පෘෂ්ඨීන උදෑසන තෙක් ඉතා ගොරවයෙන් රඳවා ගත්තේ ය. එසේ එකතු කළ රහන් තෙරණීයගේ බාතුන් වහන්සේලා රාඩියක් ඇයගේ ගුද්ධාවන්ත දායක දායිකාවන් අතර පූජනීය සිහිවතන ලෙස බෙදා දෙන ලදී. ඔවුන් එම බාතුන් තිකැලැල් උතුම් ශිලය පෙන්වුම් කරන වටිනා මැණික් ගේ සේ ගොරවයෙන් සලකමින් වැදුම් පිදුම් කිරීමට පටන් ගති.

රහන් මෙහෙණින් වහන්සේ නමකගේ බාතුන් ලග තබා ගැනීමෙන් ලෝකෝත්තර වූ ආයිරවාදායක් එම අයට ලැබෙන බව ඔවුන්ගේ විශ්වාසය විය. තමන්ට යහපතක් වන බවත් ප්‍රාතිභාරය පැමෙ ගක්තියක් එම බාතුන් වහන්සේලාට ඇති බවත් ඔවුනු පිළිගන්හ. ඔවුන්ගේ හදවත් තුළ ඇති ගුද්ධා ශිල බලය හා සමගාමී ව එම බාතුන් වහන්සේලාගේ බලයක් ඇතැයි ඔවුනු පිළිගති.

වික කළක් ගතවේදී එම බාතුන්ගෙන් බොහෝමයක් ඇට කැබේලිති සැදුෂ්චීමය පරිවර්තනයකට භාජනය විය. කල් යත්ම මෙම බාතුන් විකෙන් වික, එකින් එක, එකට ඇලි පළිගු මෙන් සන ව සැදී මැණික් ගල්වලට පරිවර්තනය විය. සමහරක් කොතාකාර විනිවිද දැකිය හැකි පළිගු බවට පෙරලිණි. තව සමහරක් සිනිදු වර්ණවත් දිලිසෙන මුහුදු පබඳ මෙන් වෙනස් විය.

මෙම රහන් මෙහෙණීයගේ අවධි බාතුන් හොතික ව ඉතිරි වූ පයවි කොටස්, වවතින් විස්තර කිරීමට අපහසු රහනුන් ගේ පවතු ආධ්‍යාත්මය් අද්ඛුත ලෙස අප්පර්ව ලෙස පිළිබිඳු කරන්නකි. ජ්වයක් නැති ඇට කැබේලිති

දියමන්ති, මූතු බවට හැඩ වෙනස්වීම ආශ්චර්යවත් පරිවර්තනයකි. රහතන් වහන්සේ කෙනෙකුගේ අතිපාරිගුද්ධ මතස, ටිකෙන් ටික පිරිසිදු වෙමින් අරහත් එලය දක්වා එන විට, එය එම ගිරිරයේ රුප කොටස්වලට මහත් සේ බලපාන බව මෙහින් තහවුරු වේ.

රහතන් වහන්සේ කෙනෙකුගේ සමාධි විත්තයේ නෙසරික පවිත්‍රත්වය එදිනෙදා භාවනා කටයුතුවල යෙදෙදී මොන කරම් පවිත්‍ර ව ඉවුවෙන්තේ දැයි කියනොත්, ගිරිරයේ මහාභාත කොටස් ද පවිත්‍ර වනතුරු ක්‍රියාත්මක වේ. මෙම පිරිසිදු වීම, උන්වහන්සේලා පිරිනිවන් පැමෙන් පසු එම පවිත්‍ර ධාතු කොටස් මූතු මැණික්වලට පෙරලිමට හේතු වේ.

සිල් මාතා කායිවි රහත් තෙරණියගේ අවිධි ධාතුන් ආශ්චර්යවත් ලෙස දීප්තිමත් මූතු මැණික් බවට පත්වීම ඉහත දැක්වූ මනසේ අසිරීමත් බව ඔහ්පු කිරීම සඳහා ප්‍රබල සාක්ෂියක් වශයෙන් පෙන්විය හැක.

අදා වවනයේ පරිසමාජ්තාර්ථයෙන් ම බුදුරජාණන් වහන්සේගේ උතුම් ආර්ය ග්‍රාවිකාවකි. නිදුකාණන් වහන්සේගේ අව්‍යාජ බුද්ධ දියණියකි.

හිත්බු සීලරතනේ



සිඳු මාතා කායිවි රහත් තෙරණීය ගැන තායි හාජාවෙන් ලියැවුණු මූල්‍ය කානිය ඉංග්‍රීසි හාජාවට පරිවර්තනය කරන ලද්දේ හිත්බු සීලරතනේ විසිනි. 1948 වර්ෂයේදී ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ උපත ලැබේ, වයස අවුරුදු 26 දී බුදුධහම ගැන මූලික දැනීමක් ලබා 1975 වසරේදී ඉන්දියාවේ බැංගලෝරහි ප්‍රාන්තයේ බුද්ධාධ්‍යක්ෂණ හිමි සමග සාමණේර හිමි නමක් ලෙස සපුන් ගත වුණි. සාමණේර සීලරතනේ හිමි 1976 දී ශ්‍රී ලංකාවට වැඩම කොට මහරගම ශ්‍රී වණිජ්‍යාණ ධර්මායතනයේදී ඇතිප්‍රාන්ත අග්‍ර මහා පණ්ඩිත මධ්‍යීහෙළ මාහිමි යටතේ උපසම්පෑදාව ලබන ලදී. වසර 1977 දී තායිලන්තයට වැඩි උන්වහන්සේ අප්‍රේල් මස 21 වැනි දින, බැංකොක් නගරයෙහි වට් බොටෝනිවස් විභාරයේදී දම්මයුත නිකායට අනුයුත්ත ව නැවතත් මහණ උපසම්පෑදාව ලැබේය. එතැනින් උදෙන්ත් තාති ප්‍රාන්තයේ බාන් තාචි ආරණ්‍යය බලා වැඩි සීලරතනේ හිමි මේ දක්වා ආධ්‍යාත්මික දියුණුව සලසා ගනිමින් සහ ගාසන කටයුතුවල නියැලෙමින් උන්තරීතර දිවිපෙළවතක් ගෙන යන්නේය. මැත ඉතිහාසයේ පහළ වූ අතිශේෂී රහතන් වහන්සේ නමක් වූ ආචාර්ය මහා බේවා යානසම්පන්නෙන් මහා තෙරුන් වහන්සේ යටතේ දිෂුතයකු ව, උන්වහන්සේ 2011 වර්ෂයේ ජනවාරි මාසයේ 11 වැනි දින පිරිනිවන් පානා තුරු වැඩි වාසය කළහ.

අද වන විට සීලරතන හිමි බාන් තාචි ආරණ්‍යයේ සිට සැතපුම් 120ක් පමණ දුරින් පිහිටි ලොයි දිස්ත්‍රික්කයේ "වත් පා සාලා නොයි" නම්වූ ආරණ්‍යයේ අජාන් නිපොන් අනිසම්පන්නෙනා මහා නායක හිමි යටතේ හාවනා සුවයෙන් සහ ධර්ම ග්‍රන්ථ සකස් කරමින් වැඩ වාසය කරයි. මේ වන විට උන්වහන්සේ වස් අවුරුදු 35 ක් සපුරා ඇතා.

රහන් විලය ගැන සැක ඇත්තන් හට අනුකම්පාවෙනි

නිවන් මග එහි එල සහ නිවන් අවබෝධය මෙම ආත්ම හවයේ දී ම සාක්ෂාත් කිරීමට අපට ඇති හැකියාවන් සැකයට හාජනය කිරීම කිසිසේත් කළ නොහැකිකි. බොද්ධයන් වශයෙන් අපට ඒ සඳහා කිසිදු පිළිගත හැකි හේතුවත් දැක්වීමට ද නොහැක. සත්‍ය වශයෙන් ම අප බොද්ධයන් වී ඇත්තේ නිවන් අවබෝධය කළ හැකි බවට අප තුළ පවතින දැඩි විශ්වාසය හේතු කොටගෙන ය. අපි සියල්ලෝ ම බුද්ධත්වය සහ සම්බුද්ධත්වය සාක්ෂාත් කිරීම විශ්වාස කරමු. ඒ නිසාම අපි බොද්ධයේ වෙමු. තවද බුදුරජාණන් වහන්සේ, හික්ෂාන් ආරය අෂ්ට්‍යාරික මාර්ගය අනුව නිසි පරිදි වසන්නාඟු නම් ලෝකය රහතුන්ගෙන් හිස නොවන බැවි පැවසු සේක. (දි.නි.- මහා පරිනිඛිබාණ සූත්‍රය) බොහෝ සූත්‍ර දේශනාවන්හි බුදුන් වහන්සේ නිවන් මග ඔස්සේ ගමන් කරන ඇත්තන් හට ලැබෙන එලදායී විපාක ගැන නොයෙක් වර දේශනා කර ඇත. දන් දීමෙන් ඇතිවන සතුට ගැන බුදුභු දේශනා කළහ. දීලයේ ප්‍රතිපත්ති රකිමින් ධාර්මික ව ජ්වන් වන විට ලබන සතුට : මෙමත්‍ය වඩන කළේ ලබන ප්‍රීතිය : සමථ හාවනාව වඩන විට අත්දැකීමට ලැබෙන උතුම් ගාන්ත බව : කෙලෙස් ප්‍රහිණ කිරීමෙන් හා දුක් කෙළවර කිරීමෙන් ලබන නිරාමිස ප්‍රීතිය, ආදී වශයෙන් බුදුභු බොහෝ විට ධර්මයේ එල විපාක දක්වා ඇත.

මම දැ අත්විදි ඇත්තේය් අනන්ත ය ; අපමාණ ය. නිවැරදි ධරුම මාරුග යේ ගමන් කරන ඇත්තන් හර මෙම ගාන්ත වූ ප්‍රිමින් තත්ත්වයන් ලගා කරගත හැක. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙම මූලික ධරුමයන්හි සත්‍යතාවයන් සෞය දැන එහි යහපත් විපාක අත්දුටු කළහි උන්වහන්සේ දේශනා කළ නිවන සාක්ෂාත් කිරීම කෙරෙහි විශ්වාසය තහවුරු වේ. ආරුය අෂ්ථ්‍යාංගික මාරුගයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට නිර්වාණ බාතුවේ උත්තරීතර සතුට සම්පක් ප්‍රඟාවෙන් අත්දැකිය හැකි බැවි තහවුරු වේ.

බුදුන් වහන්සේ සහ ග්‍රාවක රහතන් වහන්සේලා මෙලොට අත්හැරියාට පසු නිවන් මග ද ඔවුන් හා රගෙන ගිය බවක් තිපිටකයේ කොතැනකවත් සඳහන් වේ නැත. තමුත් අප ගාස්ත්‍රාන් වහන්සේ තම පරිතිර්වාණයෙන් පසු ධරුමය සහ විනය ආරුය අෂ්ථ්‍යාංගික මාරුගය ඔස්සේ යැම සඳහා මග පෙන්වීමට ඉතිරි කර ඇති බැවි ඉතා පැහැදිලි ව පැවසු සේක. බුදුන් වහන්සේගෙන් අප එසේ උරුම කර ගත් ධරුමය සහ විනයෙහි කිසිදු අඩුප්‍රහුඩුවක් දැක්වීය නොහැක. වසර 2600 කට කළින් දේශනා කළ පරිදි ම අදත් එහි පවතුන්වය සහ වලංගුහාවය ඒ ආකාරයෙන් ම ස්ථීර ව පවතී. ධරුමය සහ විනය ඔස්සේ දැඩි කැපවීමෙන් සහ අධිෂ්ථානයෙන් යුතුව හාවනා පුහුණුවෙහි යෝජනහොත් සංසාර වරයේ කුමන හෝ බලවේගයකටත් සිතෙහි උපදින පරම සුබ තත්ත්වය වැළකිය නොහැක.

යහපත් කරම විපාක හේතුවෙන්, නිරමල බුදු දහම පවතින මෙම අවධියේ ලිනිසත් බව ලැබ බුදුන් වදාල ධරුමය ඒ අයුරින් ම දැන ගැනීමට වාසනා ලත් අය අතිවිශාල ය. කුසලතාවයන් හිමි බුද්ධීමත් ජනතාව බුදුන් වදාල ධරුමය ප්‍රායෝගික ව පුහුණු වීමට නොපෙළඳුවීම ගැන කිසිදු සාධාරණ හේතුවක් දැක්වීය නොහැක. එසේ ම පුහුණු වූ ධරුමය තමාගේත් අනුන්ගේත් යහපත සඳහා නොයෙද්වීමට ද සාධාරණ හේතුවක් දැක්වීය නොහැක. මෙය වළක්වනුයේ අප සිත් තුළ සහ හදවත් තුළ ක්‍රියාත්මක වන කෙලෙස් ය. බුදුන් වදාල නිවන් මාරුගය එම කෙලෙස් ප්‍රහිණය කිරීමට හේතුවන ධරුම මාරුග යයි.

ක්ලේශයන් බලගත වූ කළේහි මාරුගය දුර්වල වේ. එසේ දුර්වල කර අප දකින බාහිර ලෝකය වැදගත් බවත් ධරුමය නොවැදගත් බවත් අපව විශ්වාස කිරීමට යොමු කරවයි. බාහිර ලෝකය අපට පෙන්වා දෙන්නේ නිවන්

අවබෝධය සඳහා බුදුන් වඳාල ධර්මය අනුව පූහුණුවීම දුෂ්කර බව ය. අප ජ්‍යෙෂ්ඨ වෙද්දී අපට විදිමට සිදුවන දුක් කරදර මග හැරීමට අවශ්‍ය නිසාම එය අවබෝධ කිරීමට නොහැකි බව පෙන්වා දෙයි. එය පිළිගත් විට නිවන් අවබෝධය සඳහා විරය තොගැනීම ගැන වරදකරුවෙකු තොවේ යයි මිශ්‍රව සිතෙනු ඇත. මේ හේතුව නිසා කෙතෙකු දැඩි විරයයක් ගෙන අර්හත්ලය සාක්ෂාත් කළේ යයි ඇසුරු කළේහි එය සත්‍ය යයි පිළිගැනීමට අප සූදානම් නැත. “සන්දිච්චිකා” යනුවෙන් බුදුන් දේශනා කරන ලද්දේ මේ ධර්මය තමා විසින් ම ප්‍රත්‍යාග්‍යා ඇානයෙන් දැන ගත හැකි බවය. එසේ වුවද මෝහයෙන් වෙළි සැක කරන්නේ මෙය විය්වාස කිරීමට හෝ අත්හදා බැලීමට හෝ සූදානම් නැත. නම්ත අප ජ්‍යෙෂ්ඨ වන කාලය තුළ අත් විදින “දුක” බුදුන් වහන්සේ මූලින් ම වඳාල දුක්බ සත්‍යයයි. එම ධර්මතාවයේ සත්‍යතාවය අවබෝධ කරගැනීමට අපම විමර්ශනය කර බැලිය යුතු වේ. එසේ වුව ද දුක්බ ආරය සත්‍ය ගැන කියා දෙන විට මිනිස්සු අපහසුතාවයකට පත්වන බවක් හගුවති. එයින් ගම්පන ගැඹුරු අදහස් තේරුම් ගැනීමට මැලි වෙති. මිනිස්සුන් දරන මෙම ආකල්පය නිසා බුදුදහමේ සත්‍ය වූ අරමුණු වටහා ගැනීමට අවශ්‍ය මූලික දැනීම මවුන් සත්‍යව නැති බවන් එමෙන්ම ඉවසීමක් නොමැති බවන් මොනවට පැහැදිලි වේ. දුක පිළිබඳව බුදුන් ඉගැන්වූ කරුණු ඇත්ත ඇති සැටියේ ඉඹරා ම පැහැදිලි කර දෙන්නකි. මෙය ආරය සත්‍යයක් වනුයේ එහෙයිනි. දුක මූලික බොද්ධ සිද්ධාන්තයක් වන්නේ ද එහි ඇති පරම සත්‍යතාවය හේතුවෙනි.

බුදුරජාණන් වහන්සේ මෙම දුක්බ සත්‍යය නිශ්චිත වශයෙන් ම දැන ගත් එක ම ගාස්තාවරයා ය. එහෙයින් දුක් වේදනා පැමිණී විට එය මග හැරීමට තිකරුණේ වෙර තො දරන ලෙසට උන්වහන්සේ අවවාද කළ සේක. දුක් වේදනා ඇතිවීම යමක ප්‍රතිඵ්‍යායකි. කෙලෙස් හේතුවෙන් දුක්වේදනා හටගනී. එහෙයින් එම හේතුව දුරු කළ යුතුවේ. මෙම කෙලෙස් දුරු කිරීම බුදුන් වහන්සේ දෙවන ආරය සත්‍යය වශයෙන් හඳුන්වා දී “දුක ඇතිවීමට ඇති හේතුව” අවබෝධ කළ යුතු බව ලොවට පෙන්වා දුන් සේක. හේතුව දුරු කළ කළේහි එහි එලය ස්වහාවයෙන් ම අහෝසි වේ. බුදුන් වහන්සේ දුක්බ සත්‍යයෙන් ධර්මය හඳුන්වා දීම ආරම්භ කරනුයේ රට ඇති සාක්ෂි පෙන්වා දීමට ය. එවිට එම හේතුන් සෞයා ඒවා නිවැරදි කිරීමට අපට හැකි වේ.

තුන්වන ආරය සත්‍යය නම් දුක නැති කිරීමය. සියලු දුක් වේදනා හඳුවන තුළින් ම සම්පූර්ණ වශයෙන් දුරු කිරීමය. මෙය කළ හැක්කේ හතර වන ආරය

සත්‍ය වන, අප පුරුෂ පුහුණු කරන මාරුගයේ ඇති විශේෂිත වූ බලය යොදවමිනි. මාරුගය යනු දුක් වේදනා ඇති වීමට තුඩු දුන් හේතු පියවරෙන් පියවර විනාශ කරමින් සියල්ල සම්පූර්ණයෙන් ප්‍රහිණ කරවන ක්‍රම වේදයන් ය.

ඩුඩුන් වදාල මෙම වතුරාරුය සත්‍යය දේශනා කරන ලද්දේ ලෝක සත්‍යය දුකින් මිදවීම පිණිස ය. දුක් කන්දරාවන්ගෙන් පිරි ලෝකයක සත්‍යය ගිල්වා තැබීමට බුදුරඳුන් ධර්මය දේශනා නො කම්ලේ ය. වතුරාරුය සත්‍ය ධර්මයන් ප්‍රඟාවෙන් දැන වීමසා, දුක නැතිකර නිවන් අවබෝධය සඳහා ම දේශනා කරන ලද උතුම ධර්මයන් ය. මෙම ධර්මය එක් වයස් සීමාවකට, එක් ජාතියකට, එක් වර්යෙකට ස්ථී පුරුෂ හේදයකින් යුතුව එමෙන්ම එක් කාල පරාසයකට වෙන් කළ දේශනාවක් නොවේ. එසේ ම ඕනෑම පරම්පරාවක ඕනෑම ම පුද්ගලයෙකුට නිවන් මාරුගයේ එල නොලා ගැනීමට හැකි බව තහවුරු කළ දේශනාවකි. එතිසා බුදුන් වහන්සේ ධර්මය "අකාලික" බව පැවසු යේ. එදා මෙන් ම අදවත් මෙම උත්තරීතර ධර්මයේ ප්‍රතිඵල නොඳුව නොලා ගැනීමට හැකි බැවි තහවුරු වේ.

මගේ එල සහ නිර්වාණය යන උතුම ධර්මතා වර්තමාන මිනිසාගෙන් ඇත්තුවක් යයි සිතිම අතියය මෝඩකමකි. බොද්ධයන් වශයෙන් එම උත්තරීතර අරමුණ සාක්ෂාත් කර ගැනීමට අප තුළ ඇති හැකියාව අතපසු කර ඇත්තේ අප ම ය. එම වරද හාර ගත යුත්තේ ද අප ම ය. ධර්මය සම්බන්ධ ව අපි දාරුණික විසඳුම් කරා මනස මෙහෙයවන නමුත් ප්‍රායෝගික ව එය අත්හදා බැලීම බොහෝ විට අත පසු කරමු. ත්‍රිපිටකයේ පිටු කට පාචමි කර විවිධ මත ප්‍රකාශ කරන පොතේ ගුරුන් බවට අද බොහෝ දෙනා පත්ව සිටිති. ධර්ම ගුන්ථයන්හි ඇති ධර්ම කරුණු දැඩිව ගුහණය කොට ගෙන නා නා දාජ්වීන් ගොඩනගා ගනිමින්, "තම නැතු පමණින් අත්දැකිය හැකි ධර්මය" පසකට දමති. මෙම උතුම අරුය සත්‍යයන් තම මනසේ ම කොටසක් බව නො දැන්නා හෙයින් එය විමර්ශනය කිරීමට ඔවුහු නො පෙළෙමෙනි. බුදුන් වහන්සේ වදාල උත්තරීතර වවන පමණක් තමාගේ පොද්ගලික දායාදය ලෙස සිලකා ඒවායේ රැඳුමින් ප්‍රායෝගික දහම වරදවා ගන්නා හෙයින් මේ අවාසනාවන්ත තත්ත්වය ඇතිවී ඇත. මොවුහු බුද්ධ දේශනා කට පාචමි කරති. ඒ අනුව ධර්මයේ විශාරදයන් වශයෙන් පෙනී සිටිති. තමුත් කදු ගණන් උසට ඔවුන්ගේ හදවත් තුළ කෙළෙස් පිරෙමින් කැකැරෙමින් පවති. ඉන් අංශුවක්වත් අඩුවීමක්

වේ නැති. අප අතර බොහෝ දෙනා තම අදහස් සාධාරණය කරනුයේ බුදුන් වහන්සේගේ අකාලික වූ ධර්මය සඳහන් පාලි ගුන්පයන්හි ඇති කරුණු ගෙන හැර පාමින් ය. පාලි ගුන්ප පරිඹිලනය කරන ඕෂ්‍යයෙය් එම ගුන්ප සියල්ලේ ම සඳහන් කරුණුවල එකතුව ධර්මය යයි පිළිගැනීමට සූදානම් ව සිටිති.

අනාදීමත් කාලයක සිට බුදු දහම හැදැරේ අතිමහන් සංඛ්‍යාවක් වූ ජනයා එමෙන් ම එහි එල තෙවා ගත් අනන්තවත් බොද්ධයන්ගේ අප්‍රේව අත්දැකීම්වලට එකම පිළිතුර ධර්ම ගුන්පයන්හි සඳහන් න්‍යායන් සහ සම්මතයන් පමණක් බැවි ඔවුන් ස්වයං තීරණයන්ට බැස ඇති. තමුන් සත්‍ය ධර්මය ඉස්මතු වන්නේ තම හදවත හා මත්‍ය තුළින් බව ඔවුහු තොදනිති. බුදුන් වදාල ධර්මය අදත් නිරමල ව ජ්‍යෙමාන ව පවතින හෙයින් වර්තමානයේ එම ධර්මය පුරුෂ පුහුණු කරමින් ධර්මයේ ප්‍රතිඵල ඇත් විදින අනන්තවත් බොද්ධයන්ගේ හදවත් තුළ සහ සිත් තුළ සත්‍ය ධර්මය උපදීන බව ඔවුහු තො දනිති. බුදුන් වහන්සේ සහ බුද්ධගාවක රහතුන් ගැන මදක් විමසා බලන්න. පාලි ගුන්ප එලිදැක්වීමට බොහෝ කළකට පෙර මෙම උත්තමයේ ධර්මය දැන ඉගෙන අවබෝධ කර ගත්හ. ධර්ම ගුන්ප මගින් ධර්මය පිළිබඳ ප්‍රමිතින් ඉදිරිපත් කිරීමට ප්‍රථම එම උත්තමයේ උත්තරීතර මානසික තත්ත්වයන් හිමි කර ගත්හ.

සත්‍ය ධර්මය නිතර ම “පව්ච්චපන්නය.” එනම් - වර්තමාන මොහොතේ පවතින ධර්මයකි - යන තේරුමයි. බුදුන් වදාල ධර්මය කාලය සහ අවකාශය යන ලොකික සම්මුතින්ට කිසිසේත් සකස් කළ හැකුක්කේ තොවේ. මේ හේතු කොට ගෙන බුදුන් වදාල ධර්මය නිසි පරිදි හදාරන ඇත්තන් විසින්, එනම් නුවණුත්තන් විසින් තම තමන් කෙරෙහි ලා මෙසේ දතු යුත්තේ ය. බුදුන් “පව්ච්චත්තං වේදිතබ්බා වික්ෂුහි ති.” යනුවෙන් දේශනා කළේ එහෙයිනි. රට වයස බල තො පායි. කිනම් ගතවර්ෂයක මවුන් ජ්වත් වන්නේ ද යන්න ද බල තො පායි. මෙම ධර්මය “ස්වාක්ඩාතො” යනුවෙන් දක්වා තමන් වහන්සේ මිනා කොට කියන ලද ධර්මයකැයි පහදා දෙන සේක. එසේ නම් මෙම ධර්මය ගැන සැකයක් ඇතිකර ගන්නේයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක ඇති කර ගන්නේයි තො වේ ද? තවද “සන්දීටියිකො” යනුවෙන් මෙම ධර්මය තමා විසින් ම ප්‍රත්‍යාවේක්ෂා යුතුනයෙන් දැක්ක යුතු බව ඉදුරා ම දේශනා කළේ ය. අරිඥටි මගට තොබැස රහන් එලය ගැනත් රහතුන් ගැනත් සැක කරන්නේ ධර්මයන් බොහෝ සේ ඇත් වී තරුක මස්සේ පමණක් යන්නේයි ය. මේ

ධරමය ඇවිත් බලන්න යයි, “එහිපස්සිකො” යනුවෙන් පැවසු ලොව පහළ වූ එකම ගාස්තාවරයා බුදුන් වහන්සේ ය. මෙම දරමය අරහත්වය සම්පාදට රැගෙන යන දරමයකැයි, “මහනයිකො” යන්නෙන් පැවසු සේක. පියවරෙන් පියවර ඉදිරියට යා හැකි බව දරමය පුහුණු වන්නේ දතිති. එය පොත් කියවා දැන ගත නොහැක. මෙහි දී බුදුන් වහන්සේගේ තවත් සුවිශේෂ අවවාදයක් සඳහන් කළ යුතු වේ. එනම්, භාවිතා බහුලිකතා යන්නයි. වඩාත්තා බොහෝ සේ වඩාත්තා යනු එහි අදහසයි. දරමය එනම් මාර්ගය බොහෝ සේ වඩාත්තා විට එල සහ නිවන ලිගා කරගතහැක. මිනිසත් බව ලත් අපට එම වාසනාව ඇති බවට විශ්වාසය ඇතිකර ගනිත්වා!

සිල් මාතා කායිවි රහත් තෙරණියගේ උත්තම සිතිවලි හා අවවාද

1. මෙලොට ඉපදුණ ඔබ, ඔබ හිමිකරගත් ප්‍රයුෂාව කෙරෙහි විශ්වාසයක් ඇති කර ගත යුතු වේ. ඔබට වේදනාකාරී දැය ද, සතුට ගෙන දෙන දැය ද, සෙවිය හැක. වටිනා දැය ද, කිසිදු වටිනාකමක් නොමැති දැය ද ඔබට සෙවිය හැක. ඔබ තොරාගන්නා දිසාව අනුව දෙවිලොට හෝ අපාය හෝ තොරා ගත හැක. නැතහොත් නිවනට පිවිසෙන මාර්ගය සහ එල සොයා ගත හැක. මිනැම දෙයක් ඔබට සොයා ගත හැක. එය ඔබ තීරණය කළ යුතු වේ.
2. අනුනට අයත් යහපත් දැ මිවුනගේ ය. මිවුනගේ යහපත් ක්‍රියාවන්ගෙන් ලබන යහපත් එල අපට බෙදා හදා ගැනීමට නො හැක. එනිසා අප විසින් යහපත් ක්‍රියා කළ යුතු වේ.
3. කර්ම එල විපාක ගැන සැකයක් ඇති නො කරගන්න. එසේම ඔබගේ ක්‍රියාවන් හේතුකොට ඇතිවන එල විපාක ගැන අඩු තක්සේරුවක් නො කරන්න. මනුෂ්‍යයන් හැටියට අප, දුක් විදින සියලු සත්ත්වයන් කෙරෙහි දෙපානුකම්පාව දැක්වීය යුතු වේ. එසේ කළ යුතු වන්නේ, අප සැවොම ද, පෙර කළ ක්‍රියාවන් හේතුවෙන් දුක් විදින්නන් වූ හෙයිනි. මෙසේ බලදී

අප සැවෙම එක සමාන ය. හොඳ නරක වශයෙනුත්, යහපත් අයහපත් වශයෙනුත් අපව වෙනස් කරනුයේ, පෙර හටයන්හි අප සිදුකළ ක්‍රියාවන්හි ස්වභාවය අනුව ය.

4. තගරයේ සැම නිවසක ම වහල සෙවිලි කිරීම සඳහා ඔබට අවශ්‍ය තරම් තණකාල වග කළ නොහැක. ඔබට හැකි පමණින් පරිත්‍යාගයිලි වන්න.
5. කටමැත දොඩවමින් පුරසාරම් ක්‍රියාවමින් ගම රට පුරා නො ඇවේදින්න. යමකින්, ඔබ දොස් සහිත බැවි පෙනුණු එට, මිනිසෙකු එනු දුටු මැඩියා වතුරට පැන සැගවෙන්නා සේ, ඔබට ද සැගවී සිටීමට සිදු වනු ඇත. ඔබ ගොඩ්වකු නම්, තමා විවක්ෂණ කෙනෙකු යයි ප්‍රසිද්ධ නො කරන්න.
6. තමන්ගේ වචනය හික්මතා ගැනීමට අසමත් අය, ඔවුනගේ වදන්වල හරි වැයද්ද වටහා ගැනීමට අසමත් වෙති. සත්‍යය වටහා ගත් අය බොහෝ විට නිහඹ වෙති. සත්‍යය ගැන නිතර කරා කරන ඇත්තේ “සත්‍යය” ගැන දැන්නේ ස්වල්පයකි.
7. ඔබගේ කායික ක්‍රියාවන් ගැන, වචන ගැන සහ සිතිවිලි ගැන විමසිල්ලන් සිටීමට අධිශ්‍යාන කරගෙන ගාන්ත ව වාසය කරන්න. වැඩිපුර කතා නොකරන්න. ඔබ කරදරවලට පැටලෙන අවස්ථාවන් උද්ගත නො කරගන්න. ඔබ සතු ස්වයං පාලනය විනාශ වීමට ඉඩ නො දෙන්න. වැඩිමහල්ලනට අගෞරව නො කරන්න. ඔබ කරා කරන දේ ගැන විමසිල්ලන් වන්න. සංයෝගීන් සිනාසේන්න.
8. මොන තරම් සම්ප කුදාපග කෙනෙකු සමග වුව ද, ඔබේ වචනය නො සැලකිලිමත් තත්ත්වයකට වැටීමට ඉඩ නො තබන්න. ඔබ මොනතරම් ඉවිණා හංගන්වයට පත් වුව ද, ඔබේ වදන් කුළු සහගත නො කරගන්න.
9. ඔබ සුදනෙකු නොවී, යහපත් අයෙකු බව අන් අයට හැගවීමට ප්‍රයෝගකාරී නොවන්න. කපටි නො වන්න. තමා සීලවන්තයෙකු යයි ද, තුවනැත්තෙකු යයි ද, අගවමින් අනුන් රවවන්නා සඳාවාරයෙන් පිරිහුණු මෝඩයකි.
10. මෙලොව ඉපදුණු අප, ගෙවී යන දින මාස සහ අවුරුදුවලට වැඩි වට්නාකමක් දීමට පෙළමේ. අපි අපගේ ජීවිත සහ අනුනගේ ජීවිතවල වට්නාකම ගැන විශ්වාස කරන්නෙමු. මෙම හේතුව නිසා අපි නිතර දෙවේලේ දුක් වේදනා ගැන වැඩි සැලකිමක් දක්වන්නෙමු.

11. අපි ඉපදුමු දා සිට අස්ථිර වූ මේ ජීවිතයට තඳින් ඇලි පසුතැවීමට මුල් පුරන්නෙමු. අපි එයට බිය වෙමු. මෙයට බිය වෙමු. අපගේ සින් වහා වහා ලොකික පෙළඹුවීමින් ගිලි, ලොෂ ද්වේශ හය මගින් මෙහෙයවන මෝභාධික ප්‍රවණතාවයකට ඇද ගෙන යයි. අප ඉපදෙනුයේ මෙම ස්වහාවය උරුම කොට ගෙනයි. මේ ගැන අප අද ම යමක් නොකළහාන් මෙම ස්වහාවය ඉදිරියට ගෙන යමින් මැරෙනු ඇත. මොන මෝඩ කමක් ද ?
12. දුක - අප උපදින විට ගෙනා දේ පමණයි අපට ඇත්තේ. අවශ්‍ය දැ, අවශ්‍ය නොවන දැ, සැහිමකට පත්වීම, නො සැහිමකට පත් වීම, හිද ගැනීම, හාන්සි වීම, කුම, මළපහ කිරීම, මුතා කිරීම, , නමුත් කෝ සැනසීමක් ? කෝ අස්වැසිල්ලක් ? දුක එසේම පවතී. එනිසා අප හාවනා කරදී, මෙම සමස්ත දුක් කන්දරාව ම විමසිය යුතු වේ.
13. අපි කිසිදාක සැහිමකට පත් නො වෙමු. කුරුලු ගී ඇසීමට අපි ප්‍රිය කරමු, නමුත් එම ගී හඩ සේෂ්ඨාවකට පෙරවාන හොත් අපි කෝප වෙමු.
14. මිනිසුන්ගේ හදවත් දුක් වේදනාවන්ගෙන් හිරවී ඇති හෙයින්, කිසිවක් පැහැදිලි ව දැකිය නො ගැක. ආභාවන් පසු පස හඩා යමින්, ඒවා අහින්දනය කරමින්, මෝඩ මිනිස්සු දැන් දිගුකර, දුක් කන්දරාව සාදරයෙන් පිළිගනිති. ඔවුනු දුක, සතුට යයි වරදවා පිළිගනිති. යානවන්තයෝ සත්‍යය වූ සතුට කුමක්දයි හදුනාගන්නා තුරු, එසේම සත්‍යය වූ දුක කුමක්දයි හදුනා ගන්නා තුරු තම හදවත කුලට එන් බලා තිරික්ෂණය කරති. ඔවුනගේ හදවත් පහසුවන් සිර වන්නේ නැත. ඔවුන් කුළ මුරණ්ඩුකම ඇතිව් විට, ඔවුනු මුරණ්ඩුකම හදුනා ගනිති. ඔවුන් තුළ කනස්සල්ල ඇති වූ විට, ඔවුනු කනස්සල්ල හදුනා ගනිති. ඔවුන් තුළ මෝඩකම දුටු විට ඔවුනු එය ද හදුනා ගනිති. ඔවුනු තම දෝෂයන් දෙස බලති. ඔවුන් අනුන් දේශ දරුණයට ලක් කිරීමට වෙහෙසෙන්නේ නැත.
15. පරිපූර්ණ දිලය ඉස්මතු කර ගත හැක්කේ 'අත්හැරීමේ' ගුණය වර්ධනය කිරීමෙනි. සත්‍යය වූ විධිඵලන්වය ඇත්තේ හදවත කුලය.
16. ඔබේ හදවත සහ මනස දෙස සේදීසියෙන් බලන්න. සියුම් ලෙස තිරික්ෂණය කරන්න. බබ සොයනා දිව්‍ය ලොකය සහ අපාය ඇත්තේ එහි ය. සියලු දුක් වේදනාවන්ගෙන් මිදුමු, ආරක්ෂිත වූ තිවන කරා යන ආර්ය මාර්ගය ඇත්තේ ද එතැනු ය.

17. විච්චවන හමුවේ නො සැලී සිටින්න. එසේම ප්‍රකෘතිය හමුවේ උද්දාමයට පත් නො වන්න. ඔබේ සිත භාවනා වැඩිම ගැන පමණක්, ඉදුරා ම යොමු කොට, අපුරුෂ සිට අදුර වැවෙන තෙක් පුරුදු පුහුණු කරන්න. ශිලයේ පරිපූරණත්වය ගොඩ නගා ගන්න. සත්‍ය වූ වවන ම පමණක් කතාකරන්න.
18. තමාට අවංක වීම ඔබේ ශිලයේ අඩ්ච්චාලමයි. ඔබ ඔබව හදුනා ගන්න. ඔබ, ඔබේ වරද පිළිගෙන, ඒවා නිවැරදි කර ගැනීමට කටයුතු කරන්න. කිසිවක් ඔබන් නො සැගවන්න. විශේෂයෙන් ඔබ, ඔබට බොරුකාරයෙකු නො වන්න. ඔබට බොරුකාරයෙකු වීම, ඔබගේ ශිලයේ මුල් අඩ්ච්චාලම විනාශ කර ගැනීමකි. ඔබ සතුට නම් මුළුමහන් ලෝකයට ම බොරු කිව හැක. නමුත් ඔබ ඔබට බොරු නො කියා ගන්න.
19. ගොවීන් තම කුමුරු සකස් කරගන්නා සේ ඔබ ඔබේ මනස ද සකස් කරගන්න. කුම කුමයෙන් බිම සකස් කරගන්න. පස සකස් කර ගන්න. නියරවල් බඳින්න. බිජ වුපුරන්න. පොහොර ඉසින්න. වතුර බඳින්න. වල් පැල ගලවා දමන්න. අවසානයේ අනර්ස අස්වැන්නක් නෙලා ගැනීමට ඔබට හැකිවනු ඇතේ.
20. ඔබ භාවනාව පුහුණු නො කළේ නම්, භාවනාව කළ යුතු අන්දම ඔබට වටහා ගත නො හැකි වනු ඇතේ. ඔබ ම සත්‍ය නො දැක, එහි තේරුම ඔබට නො වැටහෙනු ඇතේ.
21. උදැසන බොහෝ දිනයි කියමින් ද, දහවල ග්‍රීජ්මයි කියමින් ද, සවස නිදිමතයි කියමින් ද, උදාසින ව සිට, භාවනා කිරීමට කාලයක් නැතැයි නො කියන්න. අලස බවේ කෙලෙස් නාදයට සවන් දී, ප්‍රයාවන්තයන්ගේ අවවාදවලට විරුද්ධ නො වන්න. තමන් ගේ සිතිවිලිවල පමණක් වෙළි සිටින බයාද ප්‍රද්‍රාග්‍ය තම කොටටය අත පත ගා සිටිනවා මිස නිවන් මගහි කිසිදු ප්‍රගතියක් නො ලබනු ඇතේ.
22. භාවනාව දැඩි කැපවීමකින් යුතුව පුරුදු පුහුණු කිරීමට ආධිෂ්ථාන කර ගන්න. ඔබේ සිතන් කයන් ධර්මය සෙවීම සඳහා කැප කරන්න. නිවන් මග ආලෝකවත් කර ගැනීමට ඔබේ හදවත දැලුවුණු පන්දමක් කර ගන්න. නොසැලී එම මගහි යන ඔබට, 'දුක' අවබෝධ කරගත හැකිවනු ඇතේ. ශිලයේ පරිපූරණ බව ද ඇති කර ගැනීමට වෙහෙසෙන්න. ධර්මයේ වැදගත්කම පහත් කොට නො සිතන්න.

23. පිරිසිදු ශිලය නො කඩා රකගෙන කැපවීමෙන් හාටනා කරන්න. මේ සඳහා ඔබට තඩ සත්‍යක්වන් වියදම් නොවනු ඇතේ. කම්මූලිකම දුරලන්න. සිතේ සංසිදිම හා ප්‍රජාව දියුණු වූ විට, කෙලෙස්වලින් සිත මිදෙනු ඇතේ. සියලු ඇලීම් දුරු කර, මහත් වූ දුක් කන්දරාවෙන් මිදෙන්න.
24. පමා නොවී, ඔබ තුළම ආරක්ෂිත රකවරණයක් ස්ථාපිත කර ගන්න. ඔබ එසේ නො කළ නොත්, ඔබ මැරෙන මොහොත්දී, හදවත තුළ, සුගති ගාම් වීමට සට්මත් බලයක් ඇති පසුබිමක් ගොඩ නො නැගෙනු ඇතේ. කිසිදු හේදයකින් නොර ව, සැම සත්ත්වයෙකු ම ඉපදීම හෝ මරණය හෝ අත්දකී. සැම පුද්ගලයෙකු ම නොනවත්වා ම දුක් ගැහැට විදිමින් මැරි මැරි උපදී. සැම වයසක ම මිනිසුන්, කිනම් ගේතුයකට අයත් වුවත්, කිනම් සමාජ තලයක සිටියත්, මෙහි දී හැමෙම්ම එක සමානය. අප හෙට උදේ මැරේ ද, අද සවස මැරේද, අපි නො දනිමු. නමුත් නිසි වේලාව පැමිණී විට මරණය අප කරා එන බව නම් නියත ය.
25. අපි නැවත නැවත මැරි මැරි උපදීමු. ඉපදීම්, ජරුවට යැම්, මරණය යන වතුය නො නවත්වාම ක්‍රියාත්මක වේ. බුදුරජාණන් වහන්සේ ගෙන් පැවතෙන අපි, අප තුළින් සත්‍ය වූ ධර්මයක් නො සොයා දිරාපත් වී කුණු වී යැම්ම පමණක් ජ්වත් රීමෙන් ඇති එලය කුමක් ද? මරණය පැමිණී කළ පිරිසිදුව යහතින් මැරෙන්න. මැරෙණ විට සිතත් කයත් කිසිදු ඇලීමිකින් නොරව අත හැර, මැරෙන්න. සියල්ලේ ම ඇති තතු යාහුත ව දැකීමින්, මැරෙන්න. බුදුන් වහන්සේ දැක්වූ මග නිතර නිතර සිහි කරමින්, මැරෙන්න. යලිත් වරක් නො මැරෙන තත්වයකට පැමිණ මැරෙන්න.
26. මට ඇහුමිකත් දෙන්න. සාමාන්‍ය සතෙකු වාගේ කකා බිඛි නිදා ගනීමින් කාලය ගත නොකරන්න. ලොකික සැප සම්පත් අභිනන්දනය නො කරමින්, ජ්වත් වීමට තදින් සිතට ගන්න. අනාගත හවයන් පිළිබඳව හයක් ඇතිකර ගන්න. නිරාමිස සතුට දෙස ඔබේ හදවත විවර කරන්න. තම ජ්විත පතුලේ අභියට ගිනි මෙන් දැවී දැවී ප්‍රතින කෙලෙස් ගොන්න දෙස නිකරුණේ බල බලා කාලය ගත නො කරන්න.
27. අප ජ්වත් වන ලෝකය ගැන දැනීම ප්‍රයෝගනවත් විය හැක. නමුත් ඔබ පිළිබඳ දැනීම අන් කිසිදු දැනීමක් සමග සැසදිය නො හැක. අප අපගේ පියවි ඇසින් යමක් දෙස බලා, ලබා ගන්නා අවබෝධයට වඩා විද්‍රෝහනා ඇසින් බලා ලබා ගන්නා අවබෝධය බොහෝ සේ වෙනස් ය.

අපගේ ලොකික සිතිවිලිවලින් වටහා දෙන, හරයක් නො මැති දැනීම, වස්තුන්ගේ යථා තත්ත්වය ගැන, ප්‍රජාවෙන් ලබන දැනීම තරම් ගැඹුරක් නැත.

28. දිනක් මාගේ කම්මත්වානාවාර්ය, මුන් මහා තෙරැන් වහන්සේ ගෙන් කෙනෙකු මෙවැනි ප්‍රශ්නයක් ඇසුවේ ය. “ଆරණ්‍යවාසී හික්ෂුන් මොන වාගේ පොත් ද කියවන්නේ?” එවිට උත්ත්වහන්සේගේ පිළිබුර වූයේ, “ශේ ඇත්තේව් ඉගෙන ගන්නේ ඇස් වසා ගෙන, සිත අවදි කරගෙන යි.” මම අපුරුෂම අවදි වූ වහා ම මගේ ඇස්වලට, රුප නම් වූ වෙඩි වරුසාවක් වදිනවා. එතකාට මම ඇසේ සහ රුපයේ එක් වීම විමර්ශනය කරනවා. මගේ කන් ගබ්දවලින් ගැවෙනවා. මගේ නාසයට ගදු සුවද දැනෙනවා. මගේ ද්විට රස දැනෙනවා. මගේ ගැරය ගිනිල උෂ්ණ, තද ගතිය, සිතිදු ගතිය විදිදී. මගේ සිත සිතිවිලිවලින් හා හැඳිම්වලින් බැට කනවා. මම මේ හැම දෙයක් ම නිරන්තර ව විමර්ශනය කරනවා. එසේ කරන විට මාගේ සැම ඉන්දියක් ම මට ගුරුවරයෙක් වෙනවා. එවිට මම මුළු ද්විස තිස්සේ ම කිසිදු විවේකයක් නොමැතිව ධර්මය ඉගෙන ගන්නවා. මොන ආයතනය ගැනැද මම අවධානය යොමු කළ යුත්තේ කියා තීරණය කරන්නේ මම යි. එසේ තීරණ කළ පසු එහි සත්‍යය විනිවිද දකින්න මම වෙහෙසෙනවා. මගේ ගුරුතුමා, ආචාර්ය මුන් මට හාවනා කරන විදිය ඉගැන්වූයේ මෙහෙමයි.
29. අපගේ කය ‘දැඩි ආභාව’ මතු කරවන වැදගත් අරමුණකි. දැඩිව ගුහනය වන ක්ලේංසයක් වන “ඇලීම” මෙහි ප්‍රතිඵලයකි. එහි අවසානය ‘දුක්’ ය. මෙය ජය ගැනීමට නම්, ඔබගේ අවධානය, දිරාපත් ව ජරාවට යන, එමෙන් ම සිදි බිඳී යන ‘මිනිස් කය’ වෙත යොමු විය යුතු වේ. එසේ යොමු වේදිදී, මිනිස් ගැරයේ සංයුතිය ගැන මනසේ පිළිකළක් ඇති වේ. මිනිස් ගැරය සකස් ව ඇති අපුරුෂ පිළිබඳව අතිශයින් අපුරුෂක් ඇති වේ. කය ගැන පිළිකළ වර්ධනය වෙත් ම, සිතෙහි සැහැල්පු බව සහ ප්‍රහාස්වරය කිවු ව ඉස්මතු වේ. මිනිස් කය, මොහොතින් මොහොත වෙනස් වන, අඩියක් පලල, අඩි හයක් දිග, ගේ මස්වලින් පිරුණු මස් ගොඩකි. මෙවන් ගැරයකට අප දක්වන ඇල්ම නිසා ඇතිවන දුක් ගොඩ දැකීම, ධර්මය දෙසට අපගේ සිත් යොමු කරවන මූලික ප්‍රජාවයි. කය දෙස යථා තත්ත්වයෙන් දකින ඇත්තේව් ධර්මය වහ වහා අවබෝධ කර ගනිති.

30. හාවනාවේ යෙදී සිරිදිදී අරුම පුදුම අස්වාහාවික දේ සිදු වේ. ඒවා එසේ සිදුවීමට ඉඩ හරින්න. ඒවාට නො ඇලෙන්න. ඇත්තෙන් ම එම සිදුවීම්, බාහිර කරුණු තිසා ඇති වන, අත් හැරිය යුතු දේවල් ය. ඒවා පසකට දමා ඉදිරියට ම යන්න. ඒවා අල්ලා ගෙන නො සිටින්න. සියලු විස්තූණ තලයන් උපදින්නේ සිතෙන් ය. දිව්‍යලෝකය සහ අපායෙහි ආරම්භය සිතය. ප්‍රේතයේ, දෙවියේ, පාර්ශ්වන මිතිස්සු, හික්ෂුන්න් සියලු සක්ත්වයන්ගේ ආරම්භය සිත ය. එනිසා තම සිත ගැන ම පමණක් සිත යොමු කර සිටීම වඩාත් සුදුසු ය. එතැන මුළු විශ්වය ම ඔබට හමුවෙනු ඇත.
31. අතියින් පිරිසිදු නො සෙල්වන ජලය ඇති පොකුණක පතුලෙහි ඇති දි ඉතා පැහැදිලි ව දැකගත හැක. ගැහුරු ලෙස තැන්පත් වූ හදවත නො සැලී නිය්වල ව පවතී. හදවත නිය්වල වූ කළ ප්‍රඟාව පහසුවෙන් මෝදු වී ගලා එදි. ප්‍රඟාව ගලා එදිදී, පිරිසිදු අවබෝධය ඒ සමග ඉස්මතු වේ. ලෝකයේ අතිත්තාවය, දුක්ඛිත ස්වභාවය, සහ අසාරවත් බව, විදුලි සැරයක් සේ ප්‍රඟා ඇසින් දිස් වී, මහත් වූ දුක් කන්දරාවකට ඇලී ගැලී සිටීම ගැන කනස්සල්ලට පත්වී, තැන්පත් දියියකට සිත සකස් වේ. එසේ සිත සිසිල් වූ අවස්ථාවේ හදවතේ දැවෙමින් තිබූ ගිනි දැල් කෙමෙන් නිවී, ස්වභාවයෙන් ම දුකින් මිදීමට සිත සකස් වේ. සිතෙන් මෙම පරිවර්තනය සිදුවෙනු යේ, 'ආරම්භක සිත' ස්වභාවයෙන් ම අතිපිරිසිදු නිකැලැල් සිතක් හෙයිනි. සිතෙහි ආරම්භක සාමාන්‍ය තත්ත්වය, පිරිසිදු බවයි. එය කිලිරි වන්නේ බාහිර අරමුණු බලහත්කාරයෙන් ඇතුළු කරගන්නා හෙයිනි. එසේ පිළිගන්නා අරමුණු, දෙමිනස සොමිනස ආදි හැරීම්වලට ඉඩ දී, සිතෙහි ස්වකිය පිවිතුරු බව සම්පූර්ණයෙන් ම අදුරු කරගන්නා තෙක්, සිතිවිලි (සංස්ඛාර) ජනිත කරවයි.
32. සියල්ල මවන්නේ අපගේ සිතය. ඇසේ රුප දකි. කන් ගබා අසයි. නාසය ගඳ සුවඳ ආස්ථාය කරයි. දිව රස විදියි. ගිරිය පහස විදියි. හදවත හැරීම අත්දකි. තමුන් සිත මේ හැම දෙයක් ගැන ම බලමින් දැනුවත් වී සිටී. සිත මේ සියල්ල දකි. ඒවා ගැන නා නා අපුරීන් සිතයි. අපගේ සිතිය සහ ප්‍රඟාව තීවූ වූ විට, මේ සැම මැවීමක් ම අපට බලා ගත හැක. නමුත් බොහෝ විට ක්ලේෂයේ ප්‍රචාර ඔවුන්ගේ ස්වභාවික, ගක්තිමත් වූත් වේගවත් වූත් ප්‍රවාහය සමග ගෙන යති. අපට කුමක් වී දැයි වැටහෙන්නටත් ප්‍රථම අපි කෝපයට පත්වී හමාර ය. අපි ලෝහ සහගත වී, මුලා වී

මානාධික වී හමාර ය. එසේ වන්නේ අපව කෙලෙස්වලින් රටුව හෙයිනි. එනිසා මෙම කෙලෙස්වල බලපැම ගැන ඉතාමත් විමසිලිමත් වී සිදුවිය හැකි පිරිහිම ගැන කළේපනාකාරී වන්න. පහසුවෙන් ඔබව මුලා කිරීමට කෙලෙස්වලට ඉඩ නො දෙන්න. කෙලෙස්වල ත්‍යාකාරිත්වය මෙල්ල කිරීමට අප දක්ෂ වුවහොත්, එහි අගුහවාදී ගක්තිය, ගුහවාදී ආධ්‍යාත්මික බලයකට පරිවර්තනය කළ හැක. උදෙස්ගිමත් ව ඉවසිලිවන්ත ව උනන්දු වන්න.

33. ඔබේ ප්‍රගතියේ වේගය, ඔබ අතිතයේ ගොනු කරගත් සිල පාරම් කුසලයන් මත සහ වර්තමානයේ ඔබ වාචිවී සහ සක්මත් උරියවහි කෙරෙන හාවතා සඳහා යොදවන විරයය මත රඳා පවතිනු ඇත. එම නිසා නිතර ම සිලය රකිමින් කිසිදු අකුසල් වෙනතාවක් ඔබ සිත තුළට නො වද්දා ගැනීමට වෙහෙසෙන්න. මෙසේ ඔබ කුම කුම් යොමුයෙන් ප්‍රහුණු වෙදිදී ඔබගේ වටහා ගැනීමේ ගක්තිය විකෙන් වික දියුණු වී සිත පිරිසිදු වේ. ඔබ, ඔබේ යථාභ්‍යත යුතාය හදවත තුළින් ප්‍රඛුදින බව දකිදිදී දුක් විඳිමින් පැමිණී දිර්ස මාවතක අවසානය ඔබට විකෙන් වික දිස් වෙනු ඇත.
34. උත්පත්තියෙන් ඔබ උරුම කරගත් "සතිය" සහ "ප්‍රයාව" දියුණු කරගැනීම නො සලකා උදාසීන ව සිටිමෙන්, එමෙන් ම, ඔබගේ ජ්විතය හා සම්බන්ධ සත්‍යතාවයන් ගැන උනන්දුවක් නො මැතිව කළ ගත කිරීමෙන්, ඔබ ගමන් කරන නිවන් මගෙහි බාධක විකෙන් වික වර්ධනය වී, සම්පූර්ණයෙන් ම, වැසි නො පෙනී යාමට ඉඩ ඇත. එම මාර්ගයෙහි අවසානය සඳාකාලීකව ම ඔබට අදුරෙන් වසා තබනු ඇත.
35. නිවන් යන්න ඔනැ යයි කියමින් මිනිසුන් බෙල්ල කරකුමින් නිමක් නැති අනන්ත වූ ආකාශය දෙස බලුමින් ඉන්නවා. එසේ මොනතරම් මහන්සී වී බලා සිටිය ද, නිවන සෞයා ගැනීමට අපහසු බැවි ඔවුහු නො දකිනි. ලෝකික යථාර්ථවාදය තුළ නිවන කිසිසේන් නො පවතී.
36. පසුගිය අවුරුදු ගණනාව තුළ මා වඩාගෙන ආ හාවනා ප්‍රහුණුව පහසුවෙන් කළ හැක්කක් නොවේ. එය බොහෝ දුෂ්කර ය. මෙම ගමන යදිදී, මාගේ ගරීර ගක්තිය, අධිෂ්ථානය දැන මැන ගැනීමට මම බොහෝ දුෂ්කරතා ඉවසා සිටියෙමි. දින ගණනාවක් මම ආහාර නොමැති ව නිරාහාර ව සිටියෙමි. බොහෝ රාත්‍රීන් මම වැතිරී, නිදාගැනීම ප්‍රතික්ෂේප කෙලෙමි. දුෂ්කරතා ඉවසිම මාගේ හදවතට ආහාරයක් විය. මගේ හිසට විවේකයක්

වූයේ උත්සාහය නම් වූ කොට්ටයයි. ඔබද අත්හදා බලන්න. ඔබේ අධිජ්‍යාහය ඔබ ම විහාග කර බලන්න. ඔබේ සිතෙහි ඇති අද්භ්‍යත බලය ඔබට වහා සොයාගත හැකිවනු ඇත.

37. වවතයේ පරිසමාප්තයෙන් ම සිල් මාතාවක් වන්න. දුගඳ හමන ලොකික ජීවිතයන්හි පටලැවී, ඔබට නියම වූ කාර්ය අභ්‍යාස නො කර ගන්න. එසේම ඔබ අත හැර ආ තිව්‍ය සහ පවුල දෙස ඇශ්‍රම් ඇතිකර ගනිමින් ආපසු හැරී නො බලන්න. නිතරම කතා කරන, අනුන් ගෙන් උදව් පදවි ඉල්ලන අලස සිල් මාතාවක් නො වන්න. වාම දිවි පෙවෙතකින් සැහීමකට පත්වන්න. රෙණයට හය නො වන්න. අසහ්‍ය දේවල් ගැන කිසි දිනක කතා නොකරන්න. යථාර්ථය පමණක් කතා කරන්න. මාගේ සිල් මාතාවන් ගිෂ්වසම්පන්න ව හැසිරිය යුතු වේ. ඔබ සත්‍ය වශයෙන් ම මාගේ අනුගාමික සිල් මාතාවන් වීමට අපේක්ෂා කරන්නේ නම්, මාගේ උපදෙස්වලට ඇඹුම්කන් දෙන්න. ඔබේ හැසිරිම ගැන මම වෝද්‍යා කරදීමි, මා ආදර්ශයට ගනිමින්, ඔබ ඉගෙන ගන්නේ යයි සැම විටම සිතන්න.
38. ඔබ මාගේ ගිෂ්වාවන් වීමට පැමිණියේ නම්, උතුම් වූ ආදර්ශවත් මිනිසුන් වීමට විරය ගන්න. දුෂ්කරතා ජය ගැනීමේ ආත්ම ගක්තියෙන් යුතු දෙරුයටත් ව භාවනා ප්‍රහුණුවෙහි යෙදෙන, සැම මොහොතුක ම ඔබේ ඇතුළත සත්‍යය දැන ගැනීමට වෙහෙසෙන, ප්‍රසන්න සිල් මාතාවක් වන්න.
39. මගෙන් ඉගෙන ගන්නා අය, ඉදිරියට තබන පියවරක් පාසා, බුදුරජාණන් වහන්සේ ගත් මග ගැන මහත් වූ විශ්වාසයක් තැබිය යුතුයි. අතිතයේ අහිමි වූ සම්පත් ගැන කස්සලු නො වන්න. අනාගතයේ වාසි බලාපාරොත්තු නො වන්න. එවන් සිනිවිලි ඔබව මුලා කරයි. අලස කමට සිත නැමුරුවන සැම මොහොතුක ම ඊට එරෙහිව සටන් කරන්න. ලෙහෙසියෙන් කොට්ටයට යටත් වෙන්න එපා. ඔබේ සිත දෙස විමසිල්ලෙන් බලන්න. එසේ බලා හදවත තුළ ඇති සත්‍යය සොයන්න.
40. ප්‍රශ්නයක් අසන්නට ප්‍රථම, ඔබ ම පිළිතුරක් සෙවීමට වෙහෙසෙන්න. ඔබ හරි හැටි විමර්ශනය කළ හොත් බොහෝවිට පිළිතුරක් සොයා ගැනීමට ඔබට හැකි වනු ඇත.
41. බුදුදහම ප්‍රහුණු වෙදීමි, ඔබ යා යුතු මග ඔබ ම සොයාගත යුතු ය. “දුක” අවිබා යන මාර්ගය සොයා දැන පටන් ගත යුත්තේ ඔබම ය. නිවැරදි

ව එය සොයන කුමය නම්, ඔබේ සිත තුළට එවි බැලීමයි. මාරුගය වැටී ඇත්තේ අපගේ හදවත් සහ සිත් ඇතුළත ය. එනිසා අවසානය කරා යන තුරු දැඩි අධිෂ්ථානයෙන් කටයුතු කරන්න.

42. මිනිස්සු තදින් අල්ලාගෙන දුක් විදිති. ඔවුහු ඒවා අත නො හරිති. කුරිරු බලාපොරාත්තු සිතෙහි රඳවා කොශයෙන් අත් නොහරිති. ඔවුන් යන යන තැන දුක ඔවුන් පසුපස ප්‍රහුබදී. එනිසා ඔබ, ඔබට නිරික්ෂණය කොට ‘අත් හැරීම’ ඉගෙන ගන්න.
43. හාවනා පුහුණුවේ විටිනාකම ගැන සැක නොකරන්න. ඔබේ හැකියාවන් අවතක්සේරුවට ලක් නො කරන්න. ඔබ (හාවනාවන්) යම් ප්‍රගතියක් ලැබුවේ ද, එයින් සැහීමකට පත් වන්න. එම ප්‍රගතියෙන් පිළිබඳ වන්නේ “මිබ කවිදැයි” යන්න පිළිබඳ සත්‍ය තත්ත්වයේ කොටසකි. එම නිසා ඒ ගැන ඔබට විශ්වාසයක් තැබිය හැක. ඔබ ඇත්ත වශයෙන් ම කවුරුන් දැයි ඔබ ම විමසා බලන්න. උපදින්නේ කවුරුන් ද? අසනීප වන්නේ, මහඳු වන්නේ, මැරෙන්නේ කවුරුන් ද? ඔබේ ගෝරය ඔබේ මනස, ඔබේ ජීවිතය මේ දැ ඔබට අයත් දේ නො වේ. ලෝකයේ ඇති දුක් දොම්නස්වලින් ඔබගේ සත්‍ය ස්වභාවය නො කෙලෙසා ගන්න.
44. මම උපාසිකාවක් ලෙස සපුන් ගත වූ දා සිට මාගේ හදවතෙහි අප දුව්‍ය පිරිසිදු කිරීම නො කඩවා කරගෙන ගියෙමි. මගේ මූලික ස්වභාවය නිතර දෙව්වා පිරිසිදු කරමින් ඔප දැමිය යුතුය, යන්න ගැන මම සිහි කළේපනාවන් සිටියෙමි.
45. බුද්ධ ධම්ම සංස යන බෝධි වෘක්ෂයන්හි සිසිල් සෙවණ ලබමින් සරණ යා හැක්කේ ආර්ය ප්‍රයුවන්තයෙකුට පමණි.

සමාජතිය

ආචාරය ඉන්තවායි සන්තුස්සකා හිමි කායිලන්ත වන සෙනසුන් ජේජ්ජේ ස්වාමීන් වහන්සේ නමකි. සිල් මාතා කායිවිගේ අද්විතිය ජ්විත පුරාවිත්තය ගැන විශේෂ උනන්දුවක් දැක්වූයේ ය. බාන් පුභායි සායි ගම්මානයට තුළුරු ගමක ඉපිද අවුරුදු 11 දී සාමණේර හිමි නමක් වගයෙන් සපුන් ගත වූ උන්වහන්සේ සිල් මාතා කායිවි ලමා කාලයේ සිට භදුනන කෙනෙකි. මෙම දෙදෙනා ආධ්‍යාත්මික වගයෙන් සම්ප සබැඳියාවක් සංසාරය තුළ තිබූ බැවි ප්‍රසිද්ධ විය. මෙම කර්මානුකුල යාතිත්වය සිල් මාතා කායිවි තොයෙක් අවස්ථාවල සනාථ කර ඇත.

ආදාහන පූජෝත්සවය නිම වී වික දිනකින් ආචාරය ඉන්තවායි සන්තුස්සකා හිමි කායිවි රහත් තෙරණීයගේ දායාව අනුකම්පාව අසීමිත මෙමතිය කරුණාව සහ ප්‍රයාව පිළිබිඳු කරන සිහිවන ස්මාරකයක් ඉදි කිරීමට අදහස් කළේ ය. කායිවි රහත් තෙරණීයට ගොරව දැක්වීම සඳහා ඇගේ ධාතුන් නිධන් කොට එම ස්මාරකය ඉදි කිරීමට සුදුසු ස්ථානයක් උන්වහන්සේ සලකුණු කර ගත්තේ ය. එය හැම තරාතිරමක අයවලුන්හට වන්දනාමාන කිරීමට පහසු තැනක් විය.

අවුරුදු ගණනාවක් සැලසුම් කර අවසානයේ බැංකොත් නගරයේ දුම්රිය ඉංජිනේරු මහතුන් කිපපොළක් සමග අඩ් 80 ක් උස ස්ථුපයක් ඉදි කළේ ය. එය බාන් පුආයි සායි සිල් මාතා ආරණ්‍යයට සම්ප්‍රාප්ත ඉදි කෙරුණි. ධාතු ගරහය වටා රෝස මල් සහ තිල් මානෙල් මල් පිරුණු දරුණිය පොකුණකි. ස්වාභාවික සෞන්දර්ය හා බද්ධ වෙමින් ඉදි කෙරුණු මෙම ස්මාරකය ඉතා ආකර්ෂණීය ය. සිහිවිතන ස්ථුපය 2006 මැයි මස 21 වැනි දින තිල වශයෙන් විවෘත කරන ලදී. එදා සිට මෙම ස්මාරකය ලෝක ප්‍රාග්ධන වී ඇත. මුතු මැණික් ස්වරුපය ගත් ඇගේ අටයි ධාතුන් පුරාසනය මත පුදරුණය කර ඇත. ජ්වලාන ප්‍රමිතින්ට අනුව ප්‍රතිමා තුනක් තනා ඇත. දෙවන මහලේ සුදුවතින් සැරපුණු, ඉටුවලින් තැනු හිඳි ඉරියවිවෙන් යුත් ප්‍රතිමාවකි.

තායිලන්ත ජාතික කළාකරුවන් මෙම මන්දිරය අතිශයින් කළාත්මක කර ඇත. ආචාර්ය මහා බොඩ්‍ය තෙරුන් වහන්සේ මෙම ධාතු ගරහයේ තැන්පත් කිරීමේ උත්සවයට සහභාගි විය.


මේ පුරුණීය අවස්ථාවේ අපි සිල් මාතා කායිවි රහත් තෙරණීයට ගොරව කිරීම සඳහා රස් වී සිටිමු. ඇය ආචාර්ය මුන් මහා තෙරුන් වහන්සේගේ ආර්ය ග්‍රාවිකාවකි. ආචාර්ය මුන් හිමිගේ ධාතුන් මේ වන විට පලිගු තත්ත්වයට වෙනස් වී ඇත. රහන්හාවය ස්ත්‍රී පුරුණීහාවය මත රඳා නො පවතින්නකි. ස්ත්‍රී පුරුණී කවුරුන් හෝ වේවා, පාරමි දර්මයන් සම්පූර්ණ කොට සියලු කෙලෙස් ප්‍රතීණ කිරීමට කෙනෙකු සමත් වේද, එම තැනැත්තා අර්හත් වේ. සිල් මාතා කායිවි අපට දුන් ආදරුණය අනුව යමින් පාරමි දර්මයන්ගෙන් අප හද්වත් පුරවා ගැනීමට විරය ගත යුතයි.

ඇ ලද අතිවිශිෂ්ට ආධ්‍යාත්මික දියුණුවට මුළු හද්වතින් ම ගරු කිරීම බුද්ධ ධම්ම සංස යන ත්‍රිවිධ රත්නයට වන්දනා කිරීම හා සමාන ය. අප හැමෙවට ම ඇගේ තිකැලුලේ පවිත්‍රත්වය සරණ යා හැක.

සිහිවටන



සිල්මාතා රහත් තෙරණීයගේ ස්මාරකය



මූණ බවට පත්වූ අස්ථී ධාතුන්



පළිඟු බවට පත්වූ අස්ථී ධාතුන්



රහත් තෙරණීයගේ ප්‍රතිමාව හා
පාරිභෝගික වස්තුන්



තායිලන්නයේ
සිල්මාතා කායේවි
1901 දී ඇත පිටසර වහගන
ගම්මානයක ඉපිද හඳුනු වැඩුණු
ගෙවිලියකි.

පාසල් නොගිය ඇය
දැන් විරියෙන්
දුෂ්කර කුළුක ද්‍රූයක් ගෙන ගිය
ගැහැනියකි.
හිසරු විවාහ පිටිතයක
දුක් ගැහැර විදි
ගෙහන්නියකි.

ගිහිගෙය අතහැර ගොස්
රහනන් වහන්සේ නමක් යටතේ
බේමය අසා ධරා ප්‍රහුණු වී
රහන් එලුය ලැබූ
තෙර්නියකි.

1991 දී පිරිනිවන් පැ
බුද්ධ ග්‍රාවිකාවකි.
අදන් පිරිසිදුව පවතින
බේමය අනුව පිළිපැදු
නිවන් දැකිය හැකි බවට ඇති
ප්‍රබල සාක්ෂියකි.